

සිව්වැනි කොටස

සිව්වැනි කොටස

මහ බැංකුවේ සහ ශ්‍රී ලංකාවේ බැංකු ආයතනවල වැඩිකටයුතු හා මෙහෙයුම් වලට අදාළ 2002 දී සම්මත කරන ලද ප්‍රධාන නීති අණපනත්

පිටුව

1.	2002 අංක 7 දරන දේශීය ආදායම් (විශේෂ විධිවිධාන) පනත	I
2.	2002 අංක 8 දරන ජාතිය රැක ගැනීමේ දායක මුදල් (අහෝසි කිරීමේ) පනත	III
3.	2002 අංක 9 දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල (සංශෝධන) පනත	IV
4.	2002 අංක 10 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත	V
5.	2002 අංක 11 දරන මුදල් පනත	XX
6.	2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත	XXVII
7.	2002 අංක 15 දරන ජාතික ආරක්ෂක බදු (සංශෝධන) පනත	LXXVII
8.	2002 අංක 16 දරන හර බදු පනත	LXXX
9.	2002 අංක 29 දරන විසර්ජන (සංශෝධන) පනත	XCI
10.	2002 අංක 30 දරන මුදල් (සංශෝධන) පනත	XCII
11.	2002 අංක 32 දරන මුදල් නීති (සංශෝධන) පනත	XCIII

2002 අංක 7 දරන දේශීය ආදායම් (විශේෂ විධිවිධාන) පනත

[සහතිකය සටහන් කළේ 2002 ජූනි මස 05 වන දින.]

2002 අප්‍රේල් මස 1 වන දිනට පෙරාතුව ආරම්භ වූ යම් තක්සේරු වර්ෂයක් සඳහා ආදායම් පිළිබඳ වාර්තාවක් හෝ ආදායම් පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් සපයා නොමැති තැනැත්තන්ට ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට හැකිවීම සඳහා ද, ඒ සම්බන්ධයෙන් ඇතැම් බදු ගෙවීමට ඇති වගකීමට එරෙහිව සහ ඒ සම්බන්ධ විමර්ශන, නඩු පැවරීම් හෝ දඬුවම්වලට එරෙහිව ඒ තැනැත්තන් වගකීමෙන් නිදහස් කිරීම සඳහා ද, ඒ තැනැත්තන් බදු නීතිවලට අනුකූලව අනාගතයේ දී ක්‍රියා කිරීම සහතික කිරීමේ අදහස ඇතිව සහ ඊට සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :-

- 1. මේ පනත 2002 අංක 7 දරන දේශීය ආදායම් (විශේෂ විධිවිධාන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.
- 2. ආදායම් බද්ද පැනවීමට අදාළව තත් කාලයෙහි බලපවත්නා නීතිය යටතේ, 2002 අප්‍රේල් මස 1 වන දිනට පෙරාතුව ආරම්භ වූ යම් තක්සේරු වර්ෂයක් සඳහා ආදායම් බද්ද ගෙවීමට යටත් වන්නා වූ ද, ඒ තක්සේරු වර්ෂය සම්බන්ධයෙන් ආදායම් බද්ද ගෙවීමට යටත් වන තමාගේ ලාභ සහ ආදායම් හෝ එහි යම් කොටසකට අදාළව වර්තාවක් සපයා නොමැති වූ ද -

(අ) එසේ ප්‍රකාශයට පත් නොකරන ලද ලාභ සහ ආදායම් නියෝජනය කරන මුදල් 2003 අප්‍රේල් මස 1 වන දිනට පෙරාතුව ;

(i) කෘෂිකර්මාන්තයේ, කර්මාන්තයක හෝ උපයෝගී සේවාවල ආයෝජනය කරන ; හෝ

(ii) (420 වන අධිකාරය වන) ලියාපදිංචි කළ ව්‍යාපාර වස්තු සහ සුරැකුම්පත් ආඥාපනත යටතේ නිකුත් කළ යම් සුරැකුම්පත්වල ආයෝජනය කරන ; හෝ

(ආ) එසේ ප්‍රකාශයට පත් නොකරන ලද ලාභ සහ ආදායම් නියෝජනය කරන මුදල් 2002 අප්‍රේල් මස 1 වන දිනට පෙරාතුව යම් වංචල හෝ නිශ්චල දේපළක් මිලදී ගැනීමෙහි ලා හෝ කාර්මික, වාණිජ, කෘෂිකාර්මික හෝ තේවාසික කාර්ය සඳහා ගොඩනැගිලි ඉදිකිරීමෙහි ලා ආයෝජනය කර ඇති,

යම් තැනැත්තකු විසින්, ඒ සම්බන්ධයෙන් කොමසාරිස් ජනරාල්වරයා වෙත ප්‍රකාශයක් කළ යුතු අතර, ඒ ආයෝජනය හෝ මිල දී ගැනීම ඔප්පු කිරීමේ සාධක සහිතව ඒ ආයෝජනය හෝ මිල දී ගැනීම පිළිබඳ සම්පූර්ණ විස්තර ඒ ප්‍රකාශයෙහි දැක්විය යුතු ය. (අ) ඡේදයෙහි සඳහන් ආයෝජනයක් සම්බන්ධයෙන් වන විට ඒ ප්‍රකාශය ඒ ආයෝජනය කරන ලද දින සිට මාස දෙකක කාලයක් ඇතුළත දිනයක හෝ 2003 මැයි මස 31 වන දින යන දින දෙකෙන් කලින් එළඹෙන දිනයේ දී, කරනු ලැබිය යුතු අතර, (ආ) ඡේදයෙහි සඳහන් මිලදී ගැනීමක් හෝ ඉදිකිරීමක් සම්බන්ධයෙන් වන විට ඒ ප්‍රකාශය 2003 මැයි මස 31 වන දිනට පෙර කරනු ලැබිය යුතු ය.

- 3. 2 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව යම් තැනැත්තකු විසින් ප්‍රකාශයක් කරනු ලැබ, ඒ ආයෝජනය, මිල දී ගැනීම හෝ ඉදිකිරීම සම්බන්ධයෙන් ඔප්පු කිරීමේ සාධක කොමසාරිස් - ජනරාල්වරයා සෑහීමට පත්වන ආකාරයට ඉදිරිපත් කරන අවස්ථාවක-

(අ) ඒ ආයෝජනය සිදු කර ඇත්තේ කෘෂිකර්මාන්තයේ, කර්මාන්තයක හෝ උපයෝගී සේවයක හෝ (420 වන අධිකාරය වන) ලියාපදිංචි කළ ව්‍යාපාර වස්තු සහ සුරැකුම්පත් ආඥාපනත යටතේ නිකුත් කළ යම් සුරැකුම්පත්වල වන අවස්ථාවක, එවැනි යම් තක්සේරු වර්ෂයක් සම්බන්ධයෙන් යම් අනිරේක ආදායම් බද්දක් හෝ ආදායම් බද්ද මත අධිකාරයක් ගෙවීමට ඒ තැනැත්තා යටත් නොවිය යුතු ය ;

(ආ) එසේ ප්‍රකාශයට පත් නොකරන ලද ලාභ සහ ආදායම් නියෝජනය කරන මුදල් යම් වංචල හෝ නිශ්චල දේපළ මිලදී ගැනීමක් හෝ කාර්මික, වාණිජ, කෘෂිකාර්මික හෝ තේවාසික කාර්ය සඳහා ගොඩනැගිලි ඉදිකිරීමෙහි ලාභාවිත කරනු ලැබ ඇති අවස්ථාවක, එවැනි යම් තක්සේරු වර්ෂයක් සම්බන්ධයෙන් යම් අතිරේක ආදායම් බද්දක් හෝ ආදායම් බද්ද මත අධිභාරයක් ගෙවීමට ඒ තැනැත්තා යටත් නොවිය යුතු ය.

4. 2 වන වගන්තිය යටතේ ප්‍රකාශයක් කර, ඒ සම්බන්ධයෙන් ඔප්පු කිරීමේ සාධක ඉදිරිපත් කරන යම් තැනැත්තකු, යම් තක්සේරු වර්ෂයක් සම්බන්ධයෙන් ආදායම් බද්ද පැනවීමට හෝ ආදායම් බද්ද මත අධිභාරයක් පැනවීම සම්බන්ධයෙන් තත් කාලයෙහි අදාළ වන යම් නීතියක් යටතේ යම් වරදක් සඳහා යම් විමර්ශනයකට, නඩු පැවරීමකට හෝ දඬුවමකට යටත් නොවිය යුතු ය.

5. මේ පනතේ සිංහල හා දෙමළ භාෂා පාඨ අතර, යම් අනනුකූලතාවක් ඇතිවුවහොත්, එවිට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු ය.

6. පද සම්බන්ධයෙන් අන්‍යාර්ථයක් අවශ්‍ය වුවහොත් මිස මේ පනතේ-

“ කොමසාරිස් ජනරාල්වරයා” යන්නට, 2000 අංක 38 දරන දේශීය ආදායම් පනතේ ඊට දී ඇති අර්ථයම තිබිය යුතු ය ; සහ

“ ප්‍රකාශයට පත් නොකරන ලද ලාභ සහ ආදායම” යන්නෙන්, ආදායම් බද්ද පැනවීම සඳහා තත් කාලය සඳහා අදාළ වන නීතිය යටතේ ආදායම් බද්ද අය කළ හැකි වූ ද ආදායම් බද්ද පිළිබඳ වාර්තාවක යම් තැනැත්තකු විසින් විස්තර සපයා නොමැති වූ ද හෝ ඒ තැනැත්තා විසින් සපයා ඇති වාර්තාවේ ප්‍රකාශයට පත් කරනු නොලැබූවා වූ ද යම් ලාභයක් සහ ආදායමක් අදහස් වේ.

2002 අංක 8 දරන ජාතිය රැක ගැනීමේ දායක මුදල් (අහෝසි කිරීමේ) පනත

[සහතිකය සටහන් කළේ 2002 ජුනි මස 19 වන දින]

1996 අංක 5 දරන ජාතිය රැක ගැනීමේ දායක මුදල් පනත අදාළ වන තැනැත්තන්ගෙන් 2001 ඔක්තෝබර් මස 1 වන දින සිට බලපවත්වන පරිදි ජාතිය රැක ගැනීමේ දායක මුදල් අය කිරීම අහෝසි කිරීම සඳහා වූ පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :—

1. මේ පනත 2002 අංක 8 දරන ජාතිය රැක ගැනීමේ දායක මුදල් (අහෝසි කිරීමේ) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.
2. 1996 අංක 5 දරන ජාතිය රැක ගැනීමේ දායක මුදල් පනතේ කුමක් සඳහන් වුව ද, 2001 ඔක්තෝබර් මස 1 වන දින හෝ එදිනට පසුව ආරම්භ වන පරිදි —
 - (අ) යම් වර්ෂයක යම් කාර්තුවක් සඳහා ජාතිය රැක ගැනීමේ දායක මුදල්, එකී පනත අදාළ වන යම් තැනැත්තකුගෙන් අයකර ගැනීම සහ ලබා ගැනීම නොකළ යුතු ය ; සහ
 - (ආ) එකී පනත අදාළ වන්නේ යම් තැනැත්තකුට ද, එම තැනැත්තාගේ සේවා යෝජකයා විසින් එම තැනැත්තාට ගෙවිය යුතු පඩිනඩිවලින් යම් මාසයක් සඳහා එකී පනතේ 4 වන වගන්තිය යටතේ අඩු කර ගැනීමට එම සේවා යෝජකයාට නියම කරනු ලැබ ඇති යම් මුදලක් එකී සේවා යෝජකයා විසින් අඩු නොකළ යුතු ය.
3. මේ පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇති වුවහොත්, එවිට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු ය.

2002 අංක 9 ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල (සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 2002 ජුනි මස 19 වන දින]

2002 අංක 6 දරන විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :—

1. මේ පනත 2002 අංක 9 දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.
2. (මෙහි මින් මතු “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් සඳහන් කරනු ලබන)ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 4 දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනතේ ‘ආ’ උපලේඛනයේ “1979 අංක 28 දරන දේශීය ආදායම් පනත” යන අයිතියට ඉක්බිතිව ම, පහත දැක්වෙන අයිතම ඇතුළත් කිරීමෙන්, එ උපලේඛනය මෙයින් සංශෝධනය කරනු ලැබේ:-

“2000 අංක 38 දරන දේශීය ආදායම් පනත.

1971 අංක 47 දරන ශ්‍රී ලංකා ජාතික විත්‍රපට සංස්ථා පනත.”
3. ප්‍රධාන ප්‍රඥප්තියේ ‘ඇ’ උපලේඛනයේ “(365 වන අධිකාරය වූ) ඉවත් ගමනාගමන පනත” යන අයිතියට ඉක්බිතිව ම පහත දැක්වෙන අයිතිය එකතු කිරීමෙන් ප්‍රධාන ප්‍රඥප්තියේ ‘ඇ’ උපලේඛනය මගින් සංශෝධනය කරනු ලැබේ:-

“1971 අංක 47 දරන ශ්‍රී ලංකා ජාතික විත්‍රපට සංස්ථා පනත.”
4. මේ පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇතිවුවහොත් එවිට, සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතුය.

2002 අංක 10 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 2002 ජුනි මස 21 වන දින.]

2000 අංක 38 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතක්

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :—

- 1. මේ පනත, 2002 අංක 10 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.
- 2. (මෙහි මින් මතු “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් සඳහන් කරනු ලබන) 2000 අංක 38 දරන දේශීය ආදායම් පනතේ 3 වන වගන්තිය, ඒ වගන්තියේ (උඉ) ඡේදය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන ඡේදය ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ :—

“(උඉ) 2002 මාර්තු මස 31 වන දින හෝ ඊට පෙර උද්ගත වන ප්‍රාග්ධන ලාභ.”

- 3. ප්‍රධාන ප්‍රඥප්තියේ 7 වන වගන්තිය, ඒ වගන්තියේ (1) වන උපවගන්තියේ “ඇතිවන ලාභ හෝ ආදායම අදහස් වේ.” යන වචන වෙනුවට “2002 මාර්තු මස 31 වන දින හෝ ඊට පෙරාතුව ඇතිවන ලාභ හෝ ආදායම අදහස් වේ.” යන වචන හා ඉලක්කම් ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

- 4. 2001 අංක 8 දරන පනතින් තව දුරටත් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ 8 වන වගන්තිය, ඒ වගන්තියේ (අ) ඡේදය පහත දැක්වෙන පරිදි මෙයින් තවදුරටත් සංශෝධනය කරනු ලැබේ :—

- (1) ඒ ඡේදයේ (lxxiv) අනුඡේදයේ “ආයෝජන බැංකුව” යන වචන වෙනුවට “ආයෝජන බැංකුව :” යන වචනය ආදේශ කිරීමෙන් ;
- (2) ඒ ඡේදය අගට පහත දැක්වෙන කොටස එකතු කිරීමෙන්—

“එසේ වුවද (ix), (xi), (xv), (xvii), (xx), (xxi), (xxxix), (li), (liv), (lxiv), (lxv) (lxvi), (lxxii), (lxxiii) සහ (lxxiv) යන අනුඡේදවල සඳහන් පුද්ගල මණ්ඩල සම්බන්ධයෙන් වන විට හැර, මේ ඡේදයේ සඳහන් වෙනත් යම් පුද්ගල මණ්ඩලයක ලාභ හා ආදායම ආදායම් බද්දෙන් නිදහස් කිරීම, ඒ පුද්ගල මණ්ඩලයේ පිළිවෙලින් 61 වන වගන්තියේ (1අ) උපවගන්තිය යටතේ හෝ 122අ වගන්තිය යටතේ ආදායම් බදු අඩුකර ගනු ලැබූ යම් ලාභාංශවලින් හෝ පොලීවලින් සමන්විත වන ලාභ හෝ ආදායම්වලට ව්‍යාජන නොවිය යුතු ය.”

- 5. ප්‍රධාන ප්‍රඥප්තියේ 10 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :—

- (1) ඒ වගන්තියේ (අ) ඡේදයේ “ඒ පුද්ගලයාට ගෙවිය හැකි සම්පූර්ණ පොලිය” යන වචන වෙනුවට “2002 අප්‍රේල් මස 1 වන දිනට පෙරාතුව ඒ පුද්ගලයාට ගෙවිය හැකි සම්පූර්ණ පොලිය” යන වචන ආදේශ කිරීමෙන් ;
- (2) ඒ වගන්තියේ (ඉ) ඡේදයට ඉක්බිතිව ම පහත දැක්වෙන ඡේද ඇතුළත් කිරීමෙන් :—

“(ඉඉ) ඇමරිකන් ඩොලර් වලින් වටිනාකම නියම කෙරෙන ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් නිකුත් කරනු ලබන යලි ගොඩනැංවීමේ බැඳුම්කරවල ආයෝජනය කරන මුදල් මත යම් තැනැත්තකුට උපරිත වන පොලිය ;

(ඉඉඉ) ශ්‍රී ලංකාවේ මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන ඇමරිකන් ඩොලර්වලින් වටිනාකම නියම කෙරෙන 2001 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව, ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවල ආයෝජනය කරන මුදල් මත යම් තැනැත්තකුට උපරිත වන පොලිය.” ;

(3) ඒ වගන්තියේ (ඊ) ඡේදයේ “බදු සංචිත සහතිකයක” යන වචන වෙනුවට, “2002 අප්‍රේල් මස 1 වන දිනට පෙරාතුව පවාරණය කරන ලද බදු සංචිත සහතිකයක” යන වචන ආදේශ කිරීමෙන් ;

(4) ඒ වගන්තියේ (උඉ) ඡේදයෙහි “ඊට උපචිත වන පොලිය,” යන වචන වෙනුවට, “2002 අප්‍රේල් මස 1 වන දිනට පෙරාතුව ඊට උපචිත වන පොලිය,” යන වචන ආදේශ කිරීමෙන්.

6. ප්‍රධාන ප්‍රඥප්තියේ 11 වන වගන්තියේ (ඊ) ඡේදයේ “18 වන, 19 වන, 20 වන හෝ 21 වන වගන්තිය යටතේ” යන වචන සහ ඉලක්කම් වෙනුවට “18 වන, 18අ වන, 19 වන, 20 වන, 20අ වන, 21 වන, 21අ වන හෝ 21ආ වන වගන්ති යටතේ” යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ.

7. ප්‍රධාන ප්‍රඥප්තියේ 14 වන වගන්තියේ (1) වන උපවගන්තිය, පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

(1) ඒ උපවගන්තියේ (අ) ඡේදයේ “පළමුවන රුපියල් පන්දහස” යන වචන වෙනුවට “පළමුවන රුපියල් පන්දහස,” යන වචන ආදේශ කිරීමෙන්,

(2) ඒ උපවගන්තියේ (අ) ඡේදයට ඉක්බිතිව ම පහත දැක්වෙන ඡේදය ආදේශ කිරීමෙන් :-

“(අ) 2002 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ආරම්භවන යම් තක්සේරු වර්ෂයක් සඳහා, 7 වන වගන්තියේ සඳහන් කවර හෝ ගනුදෙනුවකින් යම් තැනැත්තකුට ඇතිවන ප්‍රාග්ධන ලාභවල එකතුව”.

8. ප්‍රධාන ප්‍රඥප්තියේ 17 වන වගන්තිය, ඒ වගන්තියේ (2) උපවගන්තියේ “ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයක් මගින්” යන වචන වෙනුවට, “2002 අප්‍රේල් මස 1 වන දිනට පෙරාතුව ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයක් මගින්” යන වචන ආදේශ කිරීමෙන්, මෙයින් සංශෝධනය කරනු ලැබේ.

9. ප්‍රධාන ප්‍රඥප්තියේ 18 වන වගන්තිය, ඒ වගන්තියේ “2000 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ව්‍යාපාරය ආරම්භ කරන” යන වචන වෙනුවට “2000 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව, එහෙත් 2002 අප්‍රේල් මස 1 වන දිනට පෙරාතුව ව්‍යාපාරය ආරම්භ කරන” යන වචන ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

10. ප්‍රධාන ප්‍රඥප්තියේ 18අ වගන්තිය, ඒ වගන්තියේ (1) වන උපවගන්තියේ “2001 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ව්‍යාපාරය ආරම්භ කරන” යන වචන හා ඉලක්කම් වෙනුවට “2001 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව එහෙත් 2003 අප්‍රේල් මස 1 වන දිනට පෙරාතුව ව්‍යාපාරය ආරම්භ කරන” යන වචන හා ඉලක්කම් ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

11. ප්‍රධාන ප්‍රඥප්තියේ 19 වන වගන්තිය, ඒ වගන්තියේ (1) වන උපවගන්තියේ “2000 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ව්‍යාපාරය ආරම්භ කරන” යන වචන සහ ඉලක්කම් වෙනුවට “2000 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව, එහෙත් 2002 අප්‍රේල් මස 1 වන දිනට පෙරාතුව ව්‍යාපාරය ආරම්භ කරන” යන වචන ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

12. ප්‍රධාන ප්‍රඥප්තියේ 20 වන වගන්තිය, ඒ වගන්තියේ (1) වන උපවගන්තියේ “2000 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ව්‍යාපාරය ආරම්භ කරන” යන වචන හා ඉලක්කම් වෙනුවට “2000 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව එහෙත් 2002 අප්‍රේල් මස 1 වන දිනට පෙරාතුව ව්‍යාපාරය ආරම්භ කරන” යන වචන හා ඉලක්කම් ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

13. ප්‍රධාන ප්‍රඥප්තියේ 21 වන වගන්තියට ඉක්බිතිව ම මෙහි පහත දැක්වෙන අලුත් වගන්ති ඇතුළත් කරනු ලබන අතර, ඒ වගන්ති, ප්‍රධාන ප්‍රඥප්තියේ 21අ සහ 21ආ වගන්ති ලෙස බල පැවැත්විය යුතු ය :-

21අ (1) 2002 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව, යම් සමාගමක් විසින් (2) වන උපවගන්තියේ සඳහන් ඒ සමාගම විසින් කරගෙන යන්නා වූ යම් නිශ්චිත ව්‍යවසායකින් 3 වන වගන්තියේ (අ) ඡේදයේ අර්ථනුකූලව ලබන (ප්‍රාග්ධන වත්කම් විකිණීමෙන් ලබන යම් ලාභ සහ ආදායම හැර) ලාභ සහ ආදායම, ඒ ව්‍යවසාය විසින් වාණිජ

කටයුතු කරගෙන යාම ආරම්භ කරන ලද්දේ යම් තක්සේරු වර්ෂයක් තුළ දී ද, ඒ තක්සේරු වර්ෂයේ ආරම්භයේ සිට ගණන් බලන අවුරුදු තුනක කාලයක් සඳහා ආදායම් බද්දෙන් නිදහස් කරනු ලැබිය යුතු ය.

(2) (1) වන උපවගන්තියේ කාර්ය සඳහා “නිශ්චිත ව්‍යවසාය” යන්න යම් සමාගමක් අදාළව යෙදෙන විට, එයින්, ඒ සමාගම විසින් කරගෙන යන්නා වූ ද ඒ සමාගම යෙදී සිටින්නා වූ ද

(අ) කෘෂිකර්මාන්තය, කෘෂි පිරිසැකසුම් කිරීම, කාර්මික හා යාන්ත්‍රික මෙවලම් නිෂ්පාදනය, තොරතුරු තාක්ෂණය සහ සමාන්තර සේවා, විද්‍යුතය හෝ සාම්ප්‍රදායික නොවන නිෂ්පාදිත අපනයනය කිරීම සිදු කෙරෙන ව්‍යාපෘතියක්,

(ආ) වෙනත් යම් නාමෝපගත ව්‍යාපෘතියක් හෝ ආයෝජනය කල මුදල රුපියල් මිලියන පන්සියය ඉක්මවන්නා වූ ද නියමිත නියමු උපදෙස්වලට අනුකූල වන්නා වූ ද ව්‍යාපෘතියක් ;

අදහස් වේ.

මේ උපවගන්තියේ කාර්ය සඳහා-

(i) “කෘෂිකර්මාන්තය” යන්නෙන්, කවර හෝ විස්තරයකට අයත් ශාඛ වර්ග වගා කිරීම සහ මසුන් ඇතිකිරීම ඇතුළත් වේ ;

(ii) “සාම්ප්‍රදායික නොවන නිෂ්පාදිත අපනයනය කිරීම” යන්නෙන් මේ පනතේ 52 වන වගන්තියේ (ආ) ඡේදයේ (ii) වන අනුඡේදයේ සඳහන් භාණ්ඩ නොවන වෙනත් යම් භාණ්ඩ අපනයනය කිරීම අදහස් වේ.

21ආ (1) යම් සමාගමක් විසින් (2) වන උපවගන්තියේ සඳහන් යම් නිශ්චිත ව්‍යවසායකින්, 3 වන වගන්තියේ (අ) ඡේදයේ අර්ථනුකූලව ලබන (ප්‍රාග්ධන වත්කම් විකිණීමෙන් ලබන යම් ලාභ සහ ආදායම් හැර) ලාභ සහ ආදායම, ඒ සමාගම ඒ ව්‍යවසායෙහි කර තිබෙන ආයෝජනය රුපියල් මිලියන එක්දහස් දෙසිය පණහකට නොඅඩු නම් අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක් මගින් නිශ්චය කරනු ලැබිය හැකි, අවුරුදු පහකට නොඅඩු එහෙත් අවුරුදු දහයකට නොවැඩි කාලසීමාවක් සඳහා ආදායම් බද්දෙන් නිදහස් කරනු ලබන අතර, ඒ කාලය, ඒ ව්‍යවසායේ වාණිජ කටයුතු කරගෙන යාම ආරම්භ වන තක්සේරු වර්ෂයේ ආරම්භයේ සිට ගණන් බලනු ලැබිය යුතු ය.

(2) (1) වන උපවගන්තියේ කාර්ය සඳහා නිශ්චිත ව්‍යවසාය යන්න යම් සමාගමක් අදාළව යෙදෙන විට එයින් ඒ සමාගම විසින් 2002 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව කරගෙන යන්නා වූ ද, ඒ සමාගම යෙදී සිටින්නා වූ ද, අමාත්‍යවරයා විසින් ජාතික ආර්ථිකයෙහි යහපත සැලකිල්ලට ගෙන ගැසට් පත්‍රයේ පළකරනු ලබන නියමයක් මගින් නිශ්චය කරනු ලැබිය හැකි, යටිතල පහසුකම් සංවර්ධනයට අදාළ යම් ක්‍රියාකාරකමක යෙදී සිටින්නා වූ ද ව්‍යවසායක් අදහස් වේ.”

14. ප්‍රධාන ප්‍රඥප්තියේ 22 වගන්තියට ඉක්බිතිව ම, මෙහි පහත දැක්වෙන අලුත් වගන්තිය ඇතුළත් කරනු ලබන අතර, එය ප්‍රධාන ප්‍රඥප්තියේ 22ආ වගන්තිය ලෙස බලපැවැත්විය යුතු ය :-

22ආ. මේ පනතේ පටහැනිව කුමක් සඳහන් වුවද 2002 අංක 7 දරන දේශීය ආදායම් (විශේෂ විධිවිධාන) පනතේ 2 වන වගන්තිය යටතේ කරන ප්‍රකාශයක් යම් තැනැත්තකුට ලැබෙන 3 වන වගන්තියේ (අ) ඡේදයේ අර්ථනුකූලව ලැබෙන ලාභ සහ ආදායම් 2003 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව, ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා ආදායම් බද්දෙන් නිදහස් නොවිය යුතු ය.”;

15. ප්‍රධාන ප්‍රඥප්තියේ 23 වන වගන්තියේ (1) වන උපවගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරන ලැබේ :-

(1) ඒ උපවගන්තියේ (ආ) ඡේදයේ (i) වන අනුඡේදයේ “හෝ (iii) වන අනුඡේදයන්හි” යන වචන වෙනුවට “හෝ (iii) වන හෝ (vi) වන අනුඡේදයන්හි” යන වචන ආදේශ කිරීමෙන් ;

(2) ඒ උපවගන්තියේ (ආ) ඡේදයේ (v) වන අනුඡේදයට ඉක්බිතිව ම පහත සඳහන් අනුඡේදය ඇතුළත කිරීමෙන් :-

“(vi) ඒ තැනැත්තා විසින් 2002 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන තක්සේරු වර්ෂයක දී අත් කර ගන්නා ලද යම් පරිගණක දෘඩකාංග කරගෙන යනු ලබන හෝ ක්‍රියාත්මක කරනු ලබන වෙළෙඳාමක, ව්‍යාපාරයක, වෘත්තීයක හෝ රක්ෂාවක ඔහු විසින් පාවිච්චි කිරීමේ දී ගෙවියාමෙන් උද්ගත වන ක්‍ෂයවීම සඳහා ඒ පරිගණක දෘඩකාංග අත්කර ගැනීමේ පිරිවැය මත වර්ෂයකට සියයට සියයකට සමාන මුදල් ප්‍රමාණයක් ;”;

(3) ඒ උපවගන්තියේ (ඇ) ඡේදයේ “ඒ තැනැත්තා විසින්” යන වචනවල සිට “දහයෙන් එකකට සමාන මුදල් ප්‍රමාණයක්” යන වචනය දක්වා කොටස වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කිරීමෙන් :-

“(ඇ) ඒ තැනැත්තා විසින් කරගෙන යන වෙළෙඳාමක දී හෝ ව්‍යාපාරයක දී ඔහු ප්‍රයෝජනයට ගන්නා යම් නිෂ්පාදන ක්‍රියාවලියක් සඳහා ඔහුගේ නමින් බලපත්‍රය ලබාගැනීම පිණිස ප්‍රතිස්ථාපිත වශයෙන්, ඔහු විසින්-

- (i) 2002 අප්‍රේල් මස 1 වන දිනට පෙරාතුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක දී කරන ලද ගෙවීම්වලින් දහයෙන් එකකට සමාන ප්‍රමාණයක් ;
- (ii) 2002 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක දී කරන ලද ගෙවීම් වලින් හතරෙන් එකකට සමාන මුදල් ප්‍රමාණයක් ;”;

(4) ඒ උපවගන්තියේ (ඈ) ඡේදයට ඉක්බිතිව ම, මෙහි පහත දැක්වෙන ඡේදය ඇතුළත් කිරීමෙන් :-

“(ඈඈ) ඒ තැනැත්තා විසින් කරගෙන යනු ලබන යම් වෙළෙඳාමක දී හෝ ව්‍යාපාරයක දී ඔහු විසින් පාවිච්චි කරනු ලබන සේවන්ට බලපත්‍රයක්, ප්‍රකාශන අයිතියක් හෝ වෙළෙඳ ලකුණක් වැනි යම් අස්පරගනීය වත්කමක් (හැර) අත්කර ගැනීම පිණිස, 2002 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක දී ඔහු විසින් කරන ලද ගෙවීම්වලින් හතරෙන් එකකට සමාන මුදල් ප්‍රමාණයක් :

එසේ වුවද, පෙරාතුව ම වූ තක්සේරු වර්ෂවල දී අඩු කරන ලද මුදල් ප්‍රමාණවල එකතුව, එකී ගෙවන ලද මුදලට සමාන වන්නේ නම්, එවැනි යම් ගෙවීමක් වෙනුවෙන් මේ ඡේදය යටතේ කිසි තැනැත්තකුට කිසිම අඩු කිරීමකට ඉඩ නොදිය යුතු ය;”;

(5) ඒ උපවගන්තියේ (ඈ) ඡේදයෙහි “සියයට පණහකට” යන වචනවල සිට “විය යුතු ය” යන වචන දක්වා වූ සියලු වචන ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කිරීමෙන් :-

- “(i) 2002 අප්‍රේල් මස 1 වන දිනට පෙරාතුව ආරම්භ වන සෑම තක්සේරු වර්ෂයක් සම්බන්ධයෙන් වන විට, සියයට පණහකට සමාන මුදල් ප්‍රමාණයක් විය යුතු ය;
- (ii) 2002 අප්‍රේල් මස 1 වන දිනයෙන් හෝ ඉන් පසු ආරම්භ වන තක්සේරු වර්ෂයක් සම්බන්ධයෙන් වන විට සියයට සියයකට සමාන මුදල් ප්‍රමාණයක් විය යුතු ය.”;

(6) ඒ උපවගන්තියේ (ඊ) ඡේදයේ අතුරු විධානය ඉවත් කර, ඒ වෙනුවට පහත දැක්වෙන අතුරු විධානය ආදේශ කිරීමෙන් :-

“එසේ වුව ද, වාණිජ කාර්ය සඳහා පරිශ්‍ර කලියට දීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන සමාගමක් සම්බන්ධයෙන් වන විට, මේ ඡේදය යටතේ අඩු කළ හැකි මුදල, ඒ පරිශ්‍රය සඳහා ලැබිය යුතු දළ කලියෙන්-

- (i) 2002 අප්‍රේල් මස 1 වන දිනට පෙරාතුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා සියයට දහයක් නොඉක්මවිය යුතු ය ;

(ii) 2002 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා, ඒ පරිශ්‍රය අලුත්වැඩියා කිරීම වෙනුවෙන් සියයට විසිපහක් නොඉක්මවිය යුතු ය.

(7) ඒ උපවගන්තියේ (ම) ඡේදයේ “ඒ තැනැත්තා විසින් දරන ලද වියදම” යන වචන වෙනුවට “2000 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව එහෙත් 2002 අප්‍රේල් මස 1 වන දිනට පෙරාතුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක දී ඒ තැනැත්තා විසින් දරන ලද වියදම” යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන් ;

(8) ඒ උපවගන්තියේ (ම) ඡේදයට ඉක්බිතිව ම මෙහි පහත දැක්වෙන ඡේදය ඇතුළත් කිරීමෙන් :-

“(මම) යම් තැනැත්තකු විසින් කරගෙන යනු ලබන යම් වෙළෙඳාමක් හෝ ව්‍යාපාරයක් ඉහළ ශ්‍රේණියට නැවීම සඳහා යම් විද්‍යාත්මක, කාර්මික, කෘෂිකාර්මික හෝ වෙනත් යම් පර්යේෂණ කරගෙන යාමෙහි ලා 2002 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක දී ඒ තැනැත්තා විසින් දරන ලද ප්‍රාග්ධන වියදම් ඇතුළුව වියදම් :”:

(9) ඒ උපවගන්තියේ (ක) ඡේදයේ “ඒ පුහුණුව සඳහා ඒ තැනැත්තා විසින් දරන ලද වියදම” යන වචන වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කිරීමෙන් :-

“ඒ පුහුණුව සඳහා ඒ තැනැත්තා විසින් දරන ලද වියදම්:

එසේ වුව ද, යම් තැනැත්තකු විසින් 2002 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන තක්සේරු වර්ෂයක දී පුහුණු කිරීම සඳහා දරන ලද යම් වියදමක්, එම පුහුණු කිරීමේ කාලසීමාවේ දීර්ඝ බව නොසලකා අඩු කරනු ලැබිය හැකිය ය.”.

16. ප්‍රධාන ප්‍රඥප්තියේ 24 වන වගන්තිය, පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

(1) ඒ වගන්තියේ (1) වන උපවගන්තියේ -

(අ) (ඇ) ඡේදයේ (iii) වන අනුඡේදයේ “ශ්‍රී ලංකාවෙන් පිටත ගමන් බිමන් සඳහා දරන ලද වියදම්” යන වචන වෙනුවට පහත සඳහන් කොටස ආදේශ කිරීමෙන් :-

“ශ්‍රී ලංකාවෙන් පිටත ගමන් බිමන් සඳහා දරන ලද වියදම් :

එසේ වුව ද, ඒ තැනැත්තා විසින් ශ්‍රී ලංකාවෙන් පිටත ගමන් බිමන් සඳහා දරන ලද වියදම්, ඔහු විසින් පවත්වාගෙන යනු ලබන තැනහොත් කරගෙන යනු ලබන යම් වෙළෙඳාමකට, ව්‍යාපාරයකට, වෘත්තීයකට හෝ රක්ෂාවකට කෙලින්ම අදාළ වන්නේ නම්, ඒ තැනැත්තා විසින් 2002 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක දී දරන එවැනි යම් වියදම් වෙනුවෙන් අඩුකිරීමක් කරනු ලැබිය හැකි ය.”;

(ආ) ඒ උපවගන්තියේ (ආ) ඡේදයේ (ii) අනුඡේදයේ “ශ්‍රී ලංකාවෙන් පිටත ගමන් බිමන් යාමේ දී දරන ලද වියදමක්” යන වචන වෙනුවට පහත සඳහන් කොටස ආදේශ කිරීමෙන් :-

“ශ්‍රී ලංකාවෙන් පිටත ගමන් බිමන් යාමේ දී දරන ලද වියදමක් :

එසේ වුව ද, ඒ තැනැත්තා විසින් ශ්‍රී ලංකාවෙන් පිටත ගමන් බිමන් සඳහා දරන ලද වියදම්, එවැනි යම් ව්‍යාපාරයකට කෙලින්ම අදාළ වන්නේ නම්, ඒ තැනැත්තා විසින් 2002 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක දී දරන එවැනි යම් වියදම් වෙනුවෙන්, අඩු කිරීමක් කරනු ලැබිය හැකිය.”;

(ඇ) ඒ උපවගන්තියේ (ඉ) ඡේදයේ “සංග්‍රහ වියදම්” යන වචන වෙනුවට පහත සඳහන් කොටස ආදේශ කිරීමෙන් :-

“සංග්‍රහ වියදම් :

එසේ වුව ද, එසේ දරන ලද වියදම්, ඒ තැනැත්තා විසින් පවත්වාගෙන යනු ලබන නැතහොත් කරගෙන යනු ලබන යම් වෙළෙඳාමකට, ව්‍යාපාරයකට, වෘත්තියකට හෝ රක්ෂාවකට කෙලින්ම අදාළ වන්නේ නම්, ඒ තැනැත්තා විසින් හෝ ඔහු වෙනුවෙන්, 2002 අප්‍රේල් 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක දී දරන එවැනි යම් වියදම් වෙනුවෙන් අඩු කිරීමක් කරනු ලැබිය හැකි ය.”;

(ඉ) ඒ උපවගන්තියේ (ඊ) ඡේදයේ “ඔහුගේ විධායක නිලධාරියාට” යන වචන වෙනුවට, “ඔහුගේ විධායක නිලධාරියාට, 2002 අප්‍රේල් මස 1 වන දිනට පෙරාතුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක දී” යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන් ;

(2) ඒ වගන්තියේ (3) වන උපවගන්තියට ඉක්බිතිව ම, පහත දැක්වෙන උපවගන්තිය එකතු කිරීමෙන් :-

“(4) යම් තැනැත්තකු විසින් පවත්වාගෙන යනු ලබන නැතහොත් කරගෙන යනු ලබන යම් වෙළෙඳාමකින්, ව්‍යාපාරයකින්, වෘත්තියකින් හෝ රක්ෂාවකින් ඒ තැනැත්තා ලබන ව්‍යවස්ථාපිත ආදායම ආගණනය කිරීමේ දී යම් වියදමක මුදල ඒ වියදම දරනු ලැබූ තක්සේරු වර්ෂයේ අවසානයේ සිට අවුරුදු තුනක් ඇතුළත ගෙවනු ලැබුවහොත් මිස, ඒ කිසි වියදමක් වෙනුවෙන් 23 වන වගන්තිය හෝ 24 වන වගන්තිය යටතේ අඩුකිරීමක් කරනු නොලැබිය යුතු ය.”.

17. ප්‍රධාන ප්‍රඥප්තියේ 29 වන වගන්තිය පහත සඳහන් පරිදි මෙයින් සංශෝධන කරනු ලැබේ :-

(1) ඒ වගන්තියේ (1) වන උපවගන්තියට ඉක්බිතිව ම පහත දැක්වෙන උපවගන්තිය ඇතුළත් කිරීමෙන් :-

“(1අ) (1) වන උපවගන්තියේ කුමක් සඳහන් ව තිබුණ ද (සමාගමක් නොවන) යම් තැනැත්තකුගේ තක්සේරු කළ හැකි ආදායම 2002 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා -

(අ) 122අ වගන්තිය යටතේ ආදායම් බදු අඩුකරනු ලැබ තිබෙන, පොලීවලින් ලත් ව්‍යවස්ථාපිත ආදායම, සහ

(ආ) 61 වගන්තියේ (1අ) උපවගන්තිය යටතේ ආදායම් බදු අඩුකරනු ලැබ තිබෙන, ලාභාංශ බෙදා දෙන සමාගමකින් කෙලින්ම හෝ වෙනත් යම් සමාගමක් මගින් ලැබුණ ලාභාංශවලින් ලත් ව්‍යවස්ථාපිත ආදායම ;

හැර, මේ වගන්තියේ සඳහන් අඩුකිරීම්වලට යටත්ව ඔහුගේ මුළු ව්‍යවස්ථාපිත ආදායම විය යුතු ය :

එසේ වුව ද, 122අ වන වගන්තියේ හෝ 61 වන වගන්තියේ (1අ) යටතේ පිළිවෙලින් ආදායම් බදු අඩුකරනු ලැබ පොලීවලින් හෝ ලාභාංශවලින් යම් තැනැත්තකු විසින් ලබාගන්නා ලද ආදායම යම් වෙළෙඳාමක් හෝ ව්‍යාපාරයක් කරගෙන යාමේ දී ඒ වෙළෙඳාමෙන් හෝ ව්‍යාපාරයෙන් ලත් ආදායමක් ලෙස ලබා ඇත්නම්, පොලියෙන් හෝ ලාභාංශවලින් ලත් ඒ ආදායම ඒ තැනැත්තාගේ මුලු ව්‍යවස්ථාපිත ආදායමේ කොටසක් විය යුතු ය;”;

(2) ඒ වගන්තියේ, (2) වන උපවගන්තියේ -

(අ) (අ) ඡේදයේ “ඒ තැනැත්තා විසින් ගෙවිය යුතු මුදල්” යන වචන වෙනුවට, “2002 අප්‍රේල් මස 1 වන දිනට පෙර ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක දී ඒ තැනැත්තා විසින් ගෙවිය යුතු මුදල්” යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන් ;

(ආ) ඒ උපවගන්තියේ (අ) ඡේදයට ඉක්බිතිව ම, පහත දැක්වෙන ඡේදය ඇතුළත් කිරීමෙන් :-

“(අඅ) 2002 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසු යම් තක්සේරු වර්ෂයක් සඳහා වාර්ෂිකයක්, බිම් කුලියක්, රාජ්‍ය භාගයක් හෝ 23 වන වගන්තිය යටතේ අඩුකළ නොහැකි පොලියක් වශයෙන් ඒ තැනැත්තා විසින් ගෙවන ලද මුදල් ප්‍රමාණ :

එසේ වුව ද,

- (i) ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටින තැනැත්තකු විසින් ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටින වෙනත් යම් තැනැත්තකුට, පොලී, වාර්ෂිකයක්, බිම් කුලී හෝ රාජ්‍ය භාග වශයෙන් ගෙවන ලද යම් මුදලක් සම්බන්ධයෙන් කිසිම අඩු කිරීමකට ඉඩ නොදිය යුතු ය ;
- (ii) යම් තක්සේරු වර්ෂයක් සඳහා ගෙවන ලද යම් මුදල් ප්‍රමාණයක්, ඒ වර්ෂයේ සඳහා වූ මුළු ව්‍යවස්ථාපිත ආදායම ඉක්මවා යන අවස්ථාවක, මේ වගන්තියේ කාර්යය සඳහා, ඒ වර්ෂය තුළ දී වෙළෙඳාමකින් සිදු වූ අලාභයක් සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරයට ම ඒ අතිරික්තය සම්බන්ධයෙන් ද ක්‍රියා කළ යුතු ය ;
- (iii) ඒ තැනැත්තා විසින් යම් මුදල් ප්‍රමාණයක් වාර්ෂිකයක් වශයෙන් ගෙවනු ලබන අවස්ථාවක, ඒ වාර්ෂිකය-
 - (අ) දික්කසාද දීමනාවක් වශයෙන් හෝ නඩත්තු මුදල් වශයෙන් අධිකරණයේ නියෝගයක් යටතේ ගෙවනු ලබන්නේ නම් ;
 - (ආ) යථාපරිදි ලියා අත්සන් කරන ලද වෙන්වීමේ ඔප්පුවක් යටතේ ඔහුගේ කලත්‍රයාව ගෙවනු ලබන්නේ නම් ;
 - (ඇ) මුදලින් සම්පූර්ණ ප්‍රතිෂ්ඨාව හෝ මුදල් වටිනාකමින් ගෙවනු ලබන්නේ නම්,

මිස ඒ මුදල් වෙනුවෙන් අඩු කිරීමක් නොකළ යුතු ය.

මේ ඡේදයේ කාර්යය සඳහා ‘පොලිය’ යන යෙදුමෙන්, බැංකුවකින්, මූල්‍ය ආයතනයකින් හෝ කොමසාරිස් ජනරාල්වරයා විසින් පිළිගනු ලබන වෙනත් ආයතනයකින් ලබාගත් ණයක් මත, යම් තක්සේරු වර්ෂයක දී ගෙවන ලද යම් පොලියක් අදහස් වේ.”.

18. ප්‍රධාන ප්‍රඥප්තියේ 30 වන වගන්තියේ, (1) වන උපවගන්තියේ (අ) ඡේදය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

(1) ඒ උපවගන්තියේ (අ) ඡේදය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන ඡේදය ආදේශ කිරීමෙන් :-

- “(අ) (i) 2002 අප්‍රේල් මස 1 වන දිනට පෙරාතුව ආරම්භ වන සෑම තක්සේරු වර්ෂයක් සඳහාම රුපියල් එක්ලක්ෂ හතළිස් හතර දහසක දීමනාවක් ; හෝ
- (ii) 2002 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන සෑම තක්සේරු වර්ෂයක් සඳහාම රුපියල් දෙලක්ෂ හතළිස් දහසක දීමනාවක් ;”.

(2) ඒ උපවගන්තියේ අතුරු විධානයට ඉක්බිතිව ම, පහත දැක්වෙන කොටස ඇතුළත් කිරීමෙන් :-

“එසේම තවදුරටත් 2002 අංක 7 දරන දේශීය ආදායම් (විශේෂ විධිවිධාන) පනතේ 2 වන වගන්තිය යටතේ ප්‍රකාශයක් කරන යම් තැනැත්තකු ඔහුගේ බදු අය කළ හැකි ආදායම නිශ්චය කිරීමේ දී, ඒ ප්‍රකාශයේ සඳහන් ආයෝජනයට අදාළව කරන ලද යම් ආයෝජනයක් මත හෝ දරන ලද යම් ආයෝජනයක් මත හෝ දරන ලද යම් වියදමක් මත (ආ) ඡේදයෙහි සඳහන් දීමනාවක් අඩු කිරීමට ඔහුට හිමිකම නොලැබිය යුතු ය.”.

19. ප්‍රධාන ප්‍රඥප්තියේ 31 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

(1) ඒ වගන්තියේ (2) වන උපවගන්තියේ —

(අ) (උ) ඡේදයේ “සඳහා වන්නා වූ ද ඉදිරිපත් කිරීමක් අදහස් වේ.” යන වචන වෙනුවට “සඳහා වන්නා වූ ද ඉදිරිපත් කිරීමක් අදහස් වේ.” යන වචන ආදේශ කිරීමෙන් ;

(ආ) (උ) ඡේදයට ඉක්බිතිව ම, පහත දැක්වෙන ඡේදය එකතු කිරීමෙන් :-

“(එ) (ඒ) ඡේදයේ සඳහන් ණය මුදලකින් නොවන යම් පුද්ගලයකු විසින් 2002 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව, නිවසක් ඉදිකිරීම හෝ මිල දී ගැනීම සඳහා දරන ලද යම් වියදමක්, මේ අවස්ථා දෙකෙන් කවර අවස්ථාවක දී වුව ද එය ඒ පුද්ගලයා 2001 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ඉදිකළ හෝ මිල දී ගත් පළමු නිවස විය යුතු ය.

(ඒ) යම් පුද්ගලයකු විසින්, 2002 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව නිවසක් ඉදිකිරීම සඳහා හෝ මිල දී ගැනීම සඳහා වූ යම් අනුමතිය ලත් නිවාස ණය මුදලක මුල් මුදල ආපසු ගෙවීම සඳහා දරන ලද යම් වියදමක්, මේ අවස්ථා දෙකින් කවර අවස්ථාවක දී වුව ද එය ඒ පුද්ගලයා 2001 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ඉදිකළ හෝ මිල දී ගත් පළමු නිවස විය යුතු ය. මේ ඡේදයේ කාර්ය සඳහා “අනුමතිය ලත් නිවාස ණය” යන්නෙන්, ආණ්ඩුවෙන් හෝ මුදල් නීති පනතේ අර්ථනුකූලව යම් බැංකු ආයතනයකින් හෝ යම් පළාත් සභා අරමුදලක්, පළාත් පාලන ආයතනයකින් හෝ නිවාස විෂයය භාර අමාත්‍යවරයා විසින් අනුමත කරනු ලැබූ වෙනත් යම් ආයතනයකින් හෝ ලබාගත් ණය මුදලක් අදහස් වේ.”

(2) ඒ වගන්තියේ (4) වන උපවගන්තියේ (අ) ඡේදයේ -

(අ) (v) වන අනුඡේදයේ “රුපියල් විසිපත් දහසක් නොඉක්මවිය යුතු ය.” යන වචන වෙනුවට, “රුපියල් විසිපත් දහසක් නොඉක්මවිය යුතු ය,” යන වචන ආදේශ කිරීමෙන් ;

(ආ) ඒ උපවගන්තියේ (v) වන අනුඡේදයට ඉක්බිතිව ම පහත දැක්වෙන අනුඡේදය ආදේශ කිරීමෙන් :-

“(vi) ඒ තක්සේරු වර්ෂයේ දී ඒ තැනැත්තා විසින් කරන ලද (2) වන උපවගන්තියේ (එ) සහ (ඒ) ඡේදවල සඳහන් සුදුසුකම් ලබන සියලු ගෙවීම් සම්බන්ධයෙන් තක්සේරු කළහැකි ආදායමෙන් තුනෙන් එකක් හෝ රුපියල් එක් ලක්ෂයක් යන මේ දෙකින් වඩා අඩු මුදල නොඉක්මවිය යුතු ය.” ;

(3) ඒ වගන්තියේ (6) වන උපවගන්තියට ඉක්බිතිව ම පහත දැක්වෙන උපවගන්තිය ආදේශ කිරීමෙන් :-

“(6අ) (2) වන උපවගන්තියේ, (එ) ඡේදයේ සඳහන් යම් සුදුසුකම් ලබන ගෙවීමකට දෙනු ලබන දීමනාවකින්, ඒ වියදම දරන ලද තක්සේරු වර්ෂයේ තක්සේරු කළහැකි ආදායමෙන් අඩු කළ නොහැකි අතිරික්තය, ඒ වියදම දරන ලද තක්සේරු වර්ෂයට ඉක්බිතිව ම අනුප්‍රාප්ත වන අවුරුදු නවයකට නොවැඩි කාලසීමාවක් තුළ විභාජනය කරනු ලැබිය හැකි අතර, එසේ විභාජනය කරනු ලැබූ මුදල් ප්‍රමාණය, ඒ එක් එක් තක්සේරු වර්ෂයේ දී දරන ලද සුදුසුකම් ලැබීමේ ගෙවීමක් ලෙස සැලකිය යුතු ය.”.

20. ප්‍රධාන ප්‍රඥප්තියේ 32 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

(1) ඒ වගන්තියේ (1) වන උපවගන්තියේ (අ) ඡේදයේ “පළමුවන උපලේඛනයේ I වන කොටසෙහි සඳහන්” යන වචන හා ඉලක්කම් වෙනුවට “පළමුවන උපලේඛනයේ I වන හා Iඅ කොටස්වල සඳහන්” යන වචන හා ඉලක්කම් ආදේශ කිරීමෙන් ;

(2) ඒ වගන්තියේ (2) වන උපවගන්තියේ -

(අ) “පළමුවන උපලේඛනයේ (III) වන කොටසෙහි සඳහන්” යන වචන හා ඉලක්කම් වෙනුවට “පළමුවන උපලේඛනයේ (III) වන හා (IIIඅ) වන කොටස්වල සඳහන්” යන වචන හා ඉලක්කම් ආදේශ කිරීමෙන්”, සහ

(ආ) ඒ උපවගන්තියේ අතුරු විධානයේ “ඒ මුදල” යන වචනවල සිට අතුරු විධානය අග දක්වා වූ සියලු වචන වෙනුවට “(3) වන උප වගන්තියේ විධිවිධාන සලසා ඇති ආකාරයට “ප්‍රාග්ධන ලාභ” යන සඳහන “ඒ මුදලට” වන සඳහනක් වුවාක් සේ, ඒ මුදලින් ආදායම් බදු අය කළ යුතු ය යන වචන ආදේශ කිරීමෙන් ;

(3) ඒ වගන්තියේ (4) වන උපවගන්තියේ “යම් ප්‍රාග්ධන ලාභයක් ඒ තැනැත්තාගේ” යන වචන වෙනුවට, “යම් ප්‍රාග්ධන ලාභයක් 2002 අප්‍රේල් මස 1 වන දිනට පෙර ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක ඒ තැනැත්තාගේ” යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන් ;

(4) ඒ වගන්තියේ (5) වන උපවගන්තියේ “යම් ප්‍රාග්ධන ලාභයක් ඇතුළත් වන අවස්ථාවක දී” යන වචන වෙනුවට “යම් ප්‍රාග්ධන ලාභයක්, 2002 අප්‍රේල් මස 1 වන දිනට පෙර ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා, ඇතුළත් වන අවස්ථාවක දී” යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන් ; සහ

(5) ඒ වගන්තියේ (6) වන උපවගන්තියේ “ප්‍රාග්ධන ලාභ කිසිවක් ඇතුළත් වන” යන වචන වෙනුවට “ප්‍රාග්ධන ලාභ කිසිවක් 2002 අප්‍රේල් මස 1 වන දිනට පෙර ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක ඇතුළත් වන අවස්ථාවක” යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන්.

21. ප්‍රධාන ප්‍රඥප්තියේ 40 වන වගන්තියට ඉක්බිතිව ම මෙහි පහත දැක්වෙන අලුත් වගන්ති ඇතුළත් කරනු ලබන අතර ඒවා ප්‍රධාන ප්‍රඥප්තියේ 40අ සහ 40ආ වගන්ති ලෙස පිළිවෙලින් බලපැවැත්විය යුතු ය :-

40අ. (1) විශේෂඥතාවට පත් නිවාස බැංකුවක් ලෙස ව්‍යාපාරය කරගෙන යන යම් සමාගමක, 2002 අප්‍රේල් මස 1 වන දින දී හෝ ඉන් පසුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා බදු අය කළ හැකි ආදායමට, 3 වන වගන්තියේ (අ) ඡේදයේ අර්ථනුකූලව ඒ ව්‍යාපාරයෙන් ලැබූ යම් ලාභ සහ ආදායම ඇතුළත් වන අවස්ථාවක, එම බදු අය කළ හැකි ආදායමෙහි ඒ ලාභ හා ආදායමෙන් සංයුක්ත වන කොටස සඳහා, මේ පනතේ පටහැනිව කුමක් සඳහන් වුව ද, සියයට විස්සක අනුප්‍රමාණය අනුව ආදායම් බදු අය කළ යුතු ය.

(2) මේ වගන්තියේ කාර්ය සඳහා “විශේෂඥතාවට පත් නිවාස බැංකුව” යන්නෙන්, පදිංචිය සඳහා නිවාස සැපයීම හා සම්බන්ධ කටයුතු සඳහා පමණක් මුදල් ණය දීමෙහි නිරත, 1988 අංක 30 දරන බැංකු පනතේ අර්ථනුකූලව බලපත්‍රලත් වාණිජ බැංකුවක් හෝ විශේෂඥතාවට පත් බැංකුවක් අදහස් වේ.

40ආ. (1) 21ආ වගන්තියේ සඳහන් යම් සමාගමක ලාභ හා ආදායම ආදායම් බද්දෙන් නිදහස්ව පැවති කාලසීමාව ඉකුත් වීමෙන් පසුව, ආරම්භ වන කවර හෝ තක්සේරු වර්ෂයක් සඳහා 3 වන වගන්තියේ (අ) ඡේදයේ අර්ථනුකූලව ඒ සමාගමේ ලාභ සහ ආදායමෙන්, මේ පනතේ පටහැනිව කුමක් සඳහන්ව ඇත ද, සියයට පහළොවක අනුප්‍රමාණය අනුව ආදායම් බදු අය කළ යුතු ය.

(2) මේ පනතේ පටහැනිව කුමක් සඳහන්ව ඇත ද, 21අ වගන්තියේ සඳහන් යම් සමාගමක, 3 වන වගන්තියේ (අ) ඡේදයේ අර්ථනුකූලව ලාභ හා ආදායම

(අ) ඒ සමාගමේ ලාභ හා ආදායම, ආදායම් බද්දෙන් නිදහස්ව පැවති කාලසීමාවට ඉක්බිතිව ම අනුප්‍රාප්ත වන තක්සේරු වර්ෂ දෙකෙන් එක් එක් වර්ෂය සඳහා වර්ෂයකට සියයට දහයක අනුප්‍රමාණය අනුව ආදායම් බදු අය කළ යුතු ය ;

(ආ) (අ) ඡේදයේ සඳහන් කාලසීමාව ඉකුත්වීමෙන් පසුව ආරම්භවන සෑම තක්සේරු වර්ෂයක් සඳහා ම -

(i) ඒ සමාගම, කෘෂිකර්මයෙහි හෝ සාම්ප්‍රදායික නොවන නිෂ්පාදන අපනයනය කිරීමෙහි නිරත සමාගමක් නම්, සියයට පහළොවක අනුප්‍රමාණය අනුව ආදායම් බදු අය කළ යුතු ය.

(ii) ඒ සමාගම, කෘෂිකර්මයෙහි හෝ සාම්ප්‍රදායික නොවන නිෂ්පාදන අපනයනය කිරීමෙහි නිරත සමාගමක් නොවන සමාගමක් නම්, සියයට විස්සක අනුප්‍රමාණය අනුව ආදායම් බදු අය කළ යුතු ය.”.

22. ප්‍රධාන ප්‍රඥප්තියේ 48 වන වගන්තියට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් වගන්තිය ඇතුළත් කරන අතර, එය ප්‍රධාන ප්‍රඥප්තියේ 48 වගන්තිය ලෙස බලපැවැත්විය යුතු ය:-

48අ. යම් තක්සේරු වර්ෂයක් සඳහා (සමාගමක් නොවන, යම් තැනැත්තකුගේ බදු අය කළ හැකි ආදායමට කොටස් හෝ සෘණපත්‍ර ආකාරයෙන් 2002 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ප්‍රකාශයට පත් කළ ලාභාංශයක් ඇතුළත් වන අවස්ථාවක, ඒ ලාභාංශය නියෝජනය වන බදු අය කළ හැකි ආදායම මත සියයට දහයක අනුප්‍රමාණය අනුව බදු අය කළ යුතු ය.”.

23. 2001 අංක 8 දරන පනතින් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ 53 වන වගන්තියේ, (1) වන උපවගන්තිය, පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

(1) ඒ උපවගන්තියේ (අ) ඡේදයේ “මුදල් ප්‍රමාණයකින් ; සහ” යන වචන වෙනුවට පහත සඳහන් කොටස ආදේශ කිරීමෙන් :-

“මුදල් ප්‍රමාණයකින් :

එසේ වුව ද, 2002 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා සමාගමක් විසින් ගෙවිය යුතු ආදායම් බද්ද රුපියල් එක් මිලියනයක් ඉක්මවා යන අවස්ථාවක, ඒ සමාගම විසින් ගෙවිය යුතු ආදායම් බදු මුදල රුපියල් එක් මිලියනය ඉක්මවන ප්‍රමාණය, ඒ සමාගමේ බදු අය කළ හැකි ආදායම රුපියල් මිලියන පහක් ඉක්මවා යන මුදල් ප්‍රමාණයට වඩා වැඩි නොවිය යුතු ය.”;

(2) ඒ උපවගන්තියේ (ආ) ඡේදයේ “ඒ තක්සේරු වර්ෂය සඳහා” යන වචන වෙනුවට “2002 අප්‍රේල් මස 1 වන දිනට පෙර ආරම්භ වන තක්සේරු වර්ෂයක් වන ඒ තක්සේරු වර්ෂය සඳහා” යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන් ;

(3) ඒ උපවගන්තියේ (ආ) ඡේදයට ඉක්බිතිව ම, මෙහි පහත දැක්වෙන ඡේදය ඇතුළත් කිරීමෙන් :-

“(ආආ) 2002 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන තක්සේරු වර්ෂයක් සඳහා යම් සමාගමක බදු අය කළ හැකි ආදායම ආගණනය කරනු ලැබුවේ යම් ලාභ මත ද ඒ ලාභවලින් ඒ තක්සේරු වර්ෂයේ දී බෙදා හරිනු ලැබූ දළ ලාභාංශවල සමස්ත මුදලින් සියයට දහයකට සමාන මුදලකින් සමන්විත විය යුතු ය ;”;

(4) ඒ උපවගන්තියේ (ඇ) ඡේදයේ “ඒ තක්සේරු වර්ෂයේ දී” යන වචන වෙනුවට “2002 අප්‍රේල් මස 1 වන දිනට පෙරාතුව ආරම්භ වන ඒ තක්සේරු වර්ෂයේ දී” යන වචන ආදේශ කිරීමෙන්.

24. ප්‍රධාන ප්‍රඥප්තියේ 54 වන වගන්තිය, ඒ වගන්තියේ (1) වන උපවගන්තියේ “සෑම තක්සේරු වර්ෂයක් තුළ වූ” යන වචන වෙනුවට “2002 අප්‍රේල් මස 1 වන දිනට පෙරාතුව ආරම්භ වන සෑම තක්සේරු වර්ෂයක් තුළ වූ” යන වචන හා ඉලක්කම් ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

25. ප්‍රධාන ප්‍රඥප්තියේ 57 වන වගන්තිය, ඒ වගන්තියේ (1) වන උපවගන්තියේ (අ) ඡේදයේ “දෙවන උපලේඛනයේ සඳහන් අනුප්‍රමාණය අනුව ගණන් බලනු ලැබූ මුදලට සමාන මුදලකින් ; සහ” යන වචන වෙනුවට “මේ පනතේ දෙවන උපලේඛනයේ සඳහන් අනුප්‍රමාණය අනුව ගණන් බලනු ලැබූ මුදලට සමාන මුදලකින්” :

එසේ වුවද, 2002 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන්පසුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා ඒ සමාගම විසින් ගෙවිය යුතු ආදායම් බද්ද රුපියල් එක් මිලියනයක් ඉක්මවා යන අවස්ථාවක ඒ සමාගම විසින් ගෙවනු ලැබිය යුතු ආදායම් බද්ද රුපියල් එක් මිලියනයක් ඉක්මවා යන්නේ යම් මුදල් ප්‍රමාණයකින් ද ඒ මුදල, ඒ සමාගමේ බදු අය කළ හැකි ආදායම රුපියල් මිලියන පහක් ඉක්මවා යන මුදල් ප්‍රමාණයට වඩා වැඩි නොවිය යුතු ය.” යන වචන ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

26. ප්‍රධාන ප්‍රඥප්තියේ 60 වන වගන්තියේ “යම් තැනැත්තකුට ගෙවනු ලැබිය යුතු” යන වචනවල සිට “සියයට පහළොවකට සමාන” යන වචන දක්වා වූ සියලු වචන ඉවත්කොට ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

“යම් තැනැත්තකුට 2002 මාර්තු මස 31 වන දිනට පෙරාතුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් තුළ ගෙවනු ලැබිය යුතු වන යම් ලාභාංශයක් (මින් මතු මෙම වගන්තියෙහි “අදාළ ලාභාංශය” යනුවෙන් සඳහන් කරනු ලබන) යම් ලාභාංශයක සම්පූර්ණ මුදල හෝ කොටසක් යම් නිල ලැයිස්තුගත පොදු සමාගමක් විසින් 2002 මාර්තු මස 31 වන දින හෝ ඊට පෙරාතුව බෙදා හරිනු ලැබ කෙළින් ම හෝ අතරමැදි සමාගම් එකක් හෝ වැඩි ගණනක් මගින් හෝ යට කී තේවාසික සමාගමට ලැබුණා වුවද එහෙත් මේ පනත යටතේ ආදායම් බද්දෙන් නිදහස් වූ ලාභාංශයක සම්පූර්ණ මුදල හෝ කොටසක් නොවන්නා වූද සම්පූර්ණ ලාභාංශයක් හෝ එහි කොටසකින් යම් ලාභාංශයක් සමන්විත වන්නේ නම්, අදාළ ලාභාංශයෙන් සියයට දහයකට සමාන”;

27. ප්‍රධාන ප්‍රඥප්තියේ 61 වන වගන්තිය, පහත සඳහන් පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

- (1) ඒ වගන්තියේ (1) වන උපවගන්තියේ “යම් කොටස්කරුවකුට ලාභාංශ ගෙවිය යුතු” යන වචන වෙනුවට “2002 අප්‍රේල් මස 1 වන දිනට පෙරාතුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා යම් කොටස්කරුවකුට ලාභාංශ ගෙවිය යුතු” යන වචන ආදේශ කිරීමෙන් ;
- (2) ඒ වගන්තියේ (1) වන උපවගන්තියට ඉක්බිතිව ම පහත දැක්වෙන උපවගන්තිය ඇතුළත් කිරීමෙන් :—

(1අ) සෑම වාසික සමාගමකට ම, 2002 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා ඒ සමාගමේ බදු අය කළ හැකි ආදායම ආගණනය කිරීමට පදනම් කරගන්නා ලාභවලින්, මුදලින් හෝ මුදල් ගෙවීමට කෙරෙන අණකර ආකාරයෙන් යම් කොටස්කරුවකුට ලාභාංශ ගෙවිය යුතු අවස්ථාවක, ඒ ප්‍රමාණයෙන් සියයට දහයකට සමාන ආදායම් බද්දක් අඩුකර ගැනීමට හිමිකම තිබිය යුතු ය.” ;

- (3) ඒ වගන්තියේ (6) වන උපවගන්තියේ “(1) වන උපවගන්තිය යටතේ” යන වචන වෙනුවට “(1) වන හෝ (1අ) වන උපවගන්ති යටතේ” යන වචන ආදේශ කිරීමෙන්”.

28. ප්‍රධාන ප්‍රඥප්තියේ 122 වන වගන්තිය, එහි (1) වන උපවගන්තියේ “යම් තක්සේරු වර්ෂයක දී” යන වචන වෙනුවට, “2002 අප්‍රේල් මස 1 වන දිනට පෙරාතුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක දී” යන වචන ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

29. ප්‍රධාන ප්‍රඥප්තියේ 122 වන වගන්තියට ඉක්බිතිව ම මෙහි පහත දැක්වෙන අලුත් වගන්තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර එය ඒ ප්‍රඥප්තියේ 122අ වගන්තිය ලෙස බලපැවැත්විය යුතු ය.

122අ. (1) සෑම බැංකුවක් හෝ මූල්‍ය ආයතනයක් විසින් ම මේ පරිච්ඡේදයේ විධිවිධානවලට යටත්ව, 2002 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසු ආරම්භවන යම් තක්සේරු වර්ෂයක දී යම් මුදල් ප්‍රමාණයක් මත ගෙවිය යුතු පොලියෙන්—

- (අ) යම් තැනැත්තකු හෝ හවුල් ව්‍යාපාරයක් විසින් ඔහුගේ හෝ එහි නාමයෙන් හෝ වෙනත් යම් තැනැත්තකුගේ නමින් හෝ යම් තැනැත්තකුගේ නැතහොත් හවුල් ව්‍යාපාරයක නමක් නොමැතිව ඒ බැංකුවේ හෝ මූල්‍ය ආයතනයේ තැන්පත් කර ඇති යම් මුදල් ප්‍රමාණයක් මත ; සහ
- (ආ) ඒ මුදල් ප්‍රමාණය සඳහා ගෙවිය යුතු පොලිය මසකට රුපියල් හය දහසකට හෝ වර්ෂයකට රුපියල් හත්තැ දෙදහසකට අඩු නො වන්නේ නම් ;

එම පොලිය ගෙවන අවස්ථාවේ දී, එම තැන්පතුව මත උපයා තිබෙන සම්පූර්ණ පොලී මුදලින් සියයට දහයක අනුප්‍රමාණය මත ආදායම් බදු අඩුකරගත යුතු ය :

එසේ වුව ද, පුණ්‍ය ආයතනයක් ලෙසට කොමසාරිස් ජනරාල්වරයා විසින් සහතික කරන ලද ආයතනයක් වනවිට, යම් තැන්පතුවක් මත ඒ ආයතනයට උපවිත වන, මසකට රුපියල් දොළොස් දහසක් හෝ වර්ෂයකට රුපියල් එක්ලක්ෂ හතළිස් හතර දහසක් නොඉක්මවන යම් පොලියක් සම්බන්ධයෙන් මේ වගන්තියේ විධිවිධාන අදාළ නොවීය යුතු ය:

එසේම තවදුරටත්, යම් තැනැත්තකු හෝ හවුල් ව්‍යාපාරයක් විසින් යම් බැංකුවක හෝ මූල්‍ය ආයතනයක තැන්පත් කරන ලද මුදල් ප්‍රමාණයක් මත, යම් තක්සේරු වර්ෂයක දී ඒ තැනැත්තාට හෝ හවුල් ව්‍යාපාරයට ගෙවිය යුතු යම් පොලී මුදලකින්, වර්ෂයකට සියයට දහසක අනුප්‍රමාණය මත ආදායම් බදු අඩු කරන ලෙස යම් තැනැත්තකු හෝ හවුල් ව්‍යාපාරයක් විසින් බැංකුවකින් හෝ මූල්‍ය ආයතනයකින් ලියවිල්ලක් මගින් ඉල්ලා සිටිනු ලැබූ අවස්ථාවක, ඒ මුදල් ප්‍රමාණය වෙනුවෙන් ඒ තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු පොලිය රුපියල් හත්තැ දෙදහසකට වඩා අඩු වුව ද, ඒ බැංකුව හෝ මූල්‍ය ආයතනය ඒ ඉල්ලීම අනුව කටයුතු කළ යුතු ය.

(2) මේ වගන්තිය යටතේ අඩුකර ගැනීමක කාර්ය සඳහා-

(අ) “පොලිය” යන්න, මුදල් ප්‍රමාණයක් තැන්පත් කිරීම සම්බන්ධයෙන් යෙදෙන විට, එයට, එම මුදල් ප්‍රමාණය තැන්පත් කර ඇත්තේ යම් තැනැත්තකුගේ හෝ හවුල් ව්‍යාපාරයක නමින් ද නැතහොත් යම් තැනැත්තකු හෝ හවුල් ව්‍යාපාරයක් වෙනුවෙන් ද, ඒ තැනැත්තාට හෝ හවුල් ව්‍යාපාරයට ගෙවිය යුතු හෝ එහි ප්‍රතිලාභය පිණිස උපවිත වන පොලී, වට්ටම් හෝ වෙනත් යම් මුදලක් ඇතුළත් වන නමුත් 10 වන වගන්තිය යටතේ නිදහස් කරන ලද යම් පොලියක් යම් අමාත්‍යාංශයකට, ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවකට, යම් පළාත් පාලන ආයතනයකට, පළාත් සභාවක් යටතේ වූ යම් ආයතනයකට හෝ කිසියම් විදේශීය ආණ්ඩුවකට ගෙවිය යුතු යම් පොලියක් ඊට ඇතුළත් නොවේ.

(ආ) වට්ටමක් සම්බන්ධයෙන් වන විට, ඒ වට්ටමට ඉඩ හරින අවස්ථාවේ දී එම පොලිය ගෙවන ලද සේ සැලකිය යුතු ය.

(3) බදු අඩුකර ගැනීම සම්බන්ධයෙන් (1) වන උපවගන්තියේ විධිවිධාන උල්ලංඝනය කිරීමේ උපක්‍රමයක් යම් බැංකුවක් හෝ මූල්‍ය ආයතනයක් විසින් යොදාගෙන තිබෙන බවට කොමසාරිස් ජනරාල්වරයා සැහිලීමට පත් වන අවස්ථාවක ඒ බැංකුව හෝ මූල්‍ය ආයතනය විසින් එසේ මග හරින ලද බද්ද මෙන් සියයට පන්සියයක දණ්ඩන මුදලක් ගෙවන ලෙස කොමසාරිස් ජනරාල්වරයා විසින් එම බැංකුවට හෝ මූල්‍ය ආයතනයට නියම කළ හැකි ය.

සැක දුරු කිරීම සඳහා (1) වන උපවගන්තියේ “පොලිය ගෙවන අවස්ථාවේ දී ඒ තැන්පතුව මත උපයා තිබෙන සම්පූර්ණ පොලී මුදලින් අඩු කර ගත යුතු ය.” යන්නට වෙනත් හිඹුමකට පොලිය බැර කිරීම ඇතුළත් වන බව මෙයින් ප්‍රකාශ කරනු ලැබේ.”

30. ප්‍රධාන ප්‍රඥප්තියේ 124 වන වගන්තිය, ඒ වගන්තියේ (1) වන උපවගන්තියේ “යම් තක්සේරු වර්ෂයක් සඳහා ගෙවිය යුතු” යන වචන වෙනුවට “2002 අප්‍රේල් මස 1 වන දිනට පෙර ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා ගෙවිය යුතු” යන වචන ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

31. 2001 අංක 8 දරන පනතින් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ 131 වන වගන්තියේ, (2) වන උපවගන්තිය, පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

(1) “නියමිත ගාස්තුව” යන්නෙහි අර්ථකථනයේ (ආ) ඡේදයේ “2001 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන තක්සේරු වර්ෂයක් සම්බන්ධයෙන් වන විට” යන වචන සහ ඉලක්කම් වෙනුවට “2001 අප්‍රේල් මස 1 වන දින ආරම්භ වන තක්සේරු වර්ෂය සම්බන්ධයෙන් වන විට” යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ ;

(2) ඒ උපවගන්තිය අගට පහත දැක්වෙන උපවගන්තිය ඇතුළත් කිරීමෙන් :-

“(ඇ) 2002 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන තක්සේරු වර්ෂයක් සම්බන්ධයෙන් වන විට, අවස්ථාවෝචිත පරිදි යම් තැනැත්තකු විසින් හෝ යම් හවුල් ව්‍යාපාරයක් විසින් කරගෙන යනු ලබන්නා වූ හෝ ක්‍රියාත්මක කරනු ලබන්නා වූ යම් වෘත්තීයයක් හෝ රක්ෂාවක් හෝ වෙනත් යම් ස්වාධීන ස්වභාවයකින් යුත් කටයුත්තක් කරගෙන යාමේ දී අවස්ථාවෝචිත පරිදි ඒ තැනැත්තා විසින් හෝ හවුල් ව්‍යාපාරය විසින් ඉටුකරන ලද සේවාවන් සඳහා ප්‍රතිෂ්ඨාව වශයෙන් යම් නිශ්චිත තැනැත්තකු විසින් ගෙවනු ලැබිය යුතු, මුළු එකතුව-

- (i) මසකට රුපියල් පණස් දහසකට අඩු නොවන ; සහ
- (ii) වෙනත් යම් කාරණයක දී වර්ෂයකට රුපියල් පන් ලක්ෂයකට අඩු නොවන,

යම් මුදලක් හෝ මුදල් අදහස් වන අතර ඒ නිශ්චිත තැනැත්තා විසින් ගෙවිය යුතු යම් කොමිස් මුදලක්, තැරැව් ගාස්තුවක් හෝ ඒ සමාන ස්වභාවයක වූ වෙනත් මුදලක් ඊට ඇතුළත් වන නමුත්, ඒ නිශ්චිත තැනැත්තා යටතේ වූ සේවා නියුක්තියක් අතරතුර ඒ නිශ්චිත තැනැත්තාගේ යම් සේවා නියුක්තියකට ගෙවිය යුතු යම් මුදලක් හෝ 131෦ වගන්තියේ (2) වන උපවගන්තියේ අර්ථ නිරූපණය කර ඇති “නිශ්චිත ඉඩම හෝ ගොඩනැගිල්ල” පාවිච්චි කිරීම හෝ පරිහරණය කිරීම වෙනුවෙන් ගෙවන යම් කුලියක්, බදු කුලියක් හෝ වෙනත් ගෙවීමක් ඊට ඇතුළත් නොවේ.”

32. ප්‍රධාන ප්‍රඥප්තියේ XVI වන පරිච්ඡේදයට ඉක්බිතිව ම මෙහි පහත දැක්වෙන අලුත් පරිච්ඡේදය ඇතුළත් කරනු ලබන අතර, එය ඒ ප්‍රඥප්තියේ XVI෦ වන පරිච්ඡේදය ලෙස බලපැවැත්විය යුතු ය :—

“XVI෦ පරිච්ඡේදය

පදිංචිය සඳහා හැර, යම් ඉඩමක් හෝ ගොඩනැගිල්ලක් පාවිච්චි කිරීම හෝ පරිහරණය කිරීම සඳහා යම් තැනැත්තකු හෝ හවුල් ව්‍යාපාරයක් විසින් ගෙවනු ලබන කුලී, බදු කුලී හෝ වෙනත් ගෙවීම්වලින් ආදායම් බදු අඩුකර ගැනීම.

131෦. 2002 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව යම් නිශ්චිත ඉඩමක් හෝ ගොඩනැගිල්ලක්, නිවාසයක් වශයෙන් නොවන අන්‍යාකාරයකින් පාවිච්චි කිරීම හෝ පරිහරණය කිරීම වෙනුවෙන් යම් කුලියක්, බදු කුලියක් හෝ වෙනත් ගෙවීමක් කරන සෑම තැනැත්තකු හෝ හවුල් ව්‍යාපාරයක් විසින්, ඒ කුලිය, බදු කුලිය හෝ වෙනත් ගෙවීමක් කරන අවස්ථාවේ දී ඒ කුලියෙන්, බදු කුලියෙන් හෝ වෙනත් ගෙවීමෙන් සියයට දහයක අනුප්‍රමාණය මත ආදායම් බදු අඩුකරගත යුතු ය.

131෦. (1) බැංකු සහ මූල්‍ය ආයතන විසින් ගෙවන ලද පොලියෙන් ආදායම් බදු අඩු කිරීමට, එසේ අඩුකර ගන්නා ලද ආදායම් බදු වෙනුවෙන් බැර, බැංකුවල සහ මූල්‍ය ආයතනවල කාර්ය, ආදායම් බදු අඩුකර ගැනීමේ දී පැහැර හැරීම්, බැංකු සහ මූල්‍ය ආයතන මත තක්සේරු කිරීම, අභියාචන සහ පැහැර හැරීම් සම්බන්ධ දණ්ඩන යන විෂයයන්ට අදාළව XV වන පරිච්ඡේදයේ ඇති විධිවිධාන, 131෦ වගන්තියේ සඳහන් කර ඇති පරිදි වූ එකී කුලී, බදු කුලී හෝ වෙනත් ගෙවීම්වලින් ආදායම් බදු අඩුකර ගැනීම සම්බන්ධයෙන් ද එසේ අඩුකර ගන්නා ආදායම් බදු සඳහා බැර, එම කුලී ගෙවීමට, බදු කුලී ගෙවීමට හෝ වෙනත් ගෙවීම් කිරීමට යටත් තැනැත්තන්ගේ කාර්ය, ආදායම් බදු අඩුකර ගැනීමෙහි ලා පැහැර හැරීම්, ඒ තැනැත්තන්ට තක්සේරු කිකුත් කිරීම, අභියාචන සහ මේ පරිච්ඡේදය යටතේ පැහැර හැරීම් සම්බන්ධ දණ්ඩන, යන විෂයයන් XV වන පරිච්ඡේදයේ “බැංකු සහ මූල්‍ය ආයතන” යන වචන වෙනුවට, “ඒ බදු ගෙවීම්, බදු කුලී ගෙවීම් හෝ වෙනත් ගෙවීම් කිරීමට යටත් තැනැත්තන්” යන වචන ද “පොලිය” යන වචනය වෙනුවට “කුලී හෝ බදු කුලී හෝ වෙනත් ගෙවීම්” යන වචන ද ඒ පරිච්ඡේදයේ යෙදෙන කවර හෝ විටෙක එලෙස ආදේශ කරනු ලැබූ ලෙස, අදාළ විය යුතු ය. එසේ වුව ද, යම් තැනැත්තකු විසින් ඒ දේපළෙහි යම් හවුල් අයිතිකරුවන්ට ගෙවන ලද යම් බදු, බදු කුලී හෝ වෙනත් යම් ගෙවීම්වලින් මේ පරිච්ඡේදය යටතේ අඩුකර ගන්නා ලද ආදායම් බදු සඳහා බැර වාසිය, ඒ හවුල් අයිතිකරුවන් අතර, ඒ දේපළට ඔවුන්ට ඇති හවුල් අයිතිකාරත්වයේ අනුපාතය මත, බෙදා හැරිය යුතු ය.

(2) මේ පරිච්ඡේදයේ කාර්ය සඳහා-

“නිශ්චිත ඉඩම හෝ ගොඩනැගිල්ල” යනුවෙන්, යම් ලිපි මාසයක් සඳහා හෝ ඉන් කොටසක් සඳහා ගෙවිය යුතු කුලී, බදු කුලී හෝ වෙනත් ගෙවීමේ මුදල් ප්‍රමාණය රුපියල් පණස් දහසකට අඩු නොවන හෝ යම් වර්ෂයක් සඳහා ගෙවිය යුතු මුළු කුලී, බදු කුලී හෝ වෙනත් ගෙවීමේ මුදල් ප්‍රමාණය, රුපියල් පන්ලක්ෂයකට අඩු නොවන ඉඩමක් හෝ ගොඩනැගිල්ලක් අදහස් වේ.”

33. ප්‍රධාන ප්‍රඥප්තියේ 186 වන වගන්තියේ “විධායක නිලධරයා” යන අර්ථ නිරූපණයෙහි “රුපියල් පන්දහසකට අඩු නොවන” යන වචන වෙනුවට “රුපියල් විසි දහසකට අඩු නොවන” යන වචන ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ.
34. 2001 අංක 8 දරන පනතින් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ පළමුවන උපලේඛනය, පහත සඳහන් පරිදි තවදුරටත් මෙයින් සංශෝධන කරනු ලැබේ :-
 - (1) එම උපලේඛනයේ I වන කොටසේ “II වන කොටසෙහි සඳහන්” යන වචන සහ ඉලක්කම් වෙනුවට “2002 අප්‍රේල් මස 1 වන දිනට පෙරාතුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා II වන කොටසෙහි සඳහන්” යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන් ;
 - (2) ඒ උපලේඛනයෙහි 1 වන කොටසට ඉක්බිතිව ම පහත සඳහන් කොටස ඇතුළත් කිරීමෙන් :-

“I අ කොටස

2002 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා II වන කොටසේ සඳහන් පුද්ගලයන් හැර වෙනත් පුද්ගලයන්

බදු අයකළ හැකි ආදායමෙන් පලමුවන 180,000	
සම්බන්ධයෙන්	සියයට 10
බදු අයකළ හැකි ආදායමෙන් ඊළඟ 180,000	
සම්බන්ධයෙන්	සියයට 20
ඉතිරි කොටස මත	සියයට 35” ;

- (3) ඒ උපලේඛනයේ III වන කොටසේ “32 වන වගන්තියේ (2) වන උපවගන්තියේ” යන වචන සහ ඉලක්කම් වෙනුවට “2002 අප්‍රේල් මස 1 වන දිනට පෙරාතුව ආරම්භ වන සෑම තක්සේරු වර්ෂයක් සඳහා 32 වන වගන්තියේ (2) වන උපවගන්තියේ” යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන් ; සහ
- (4) ඒ උපලේඛනයේ අගට මෙහි පහත දැක්වෙන කොටස ආදේශ කිරීමෙන් :-

“IIIඅ කොටස

32 වන වගන්තියේ (2) වන උපවගන්තියේ දැක්වෙන, සේවා නියුක්තියෙන් 2002 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක දී ලබන ඇතැම් ලාභවලට අදාළ ආදායම් බදු අනුප්‍රමාණය පහත දැක්වෙන පරිදි වේ—

පළමු රු. 1,000,000	කිසිවක් නැත
ඊළඟ රු. 5,00,000	සියයට 5
ඊළඟ රු. 500,000	සියයට 10
ඉතිරි කොටස මත	සියයට 15.”

35. ප්‍රධාන ප්‍රඥප්තියේ දෙවන උපලේඛනය, පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

(1) “ඒකක භාරයක්, අනෙකුත් අරමුදලක්, ඇතැම් සමාගමක්,” යන වචන වෙනුවට “2002 අප්‍රේල් මස 1 වන දිනට පෙරාතුව ආරම්භ වන සෑම තක්සේරු වර්ෂයක් සඳහා ඒකක භාරයක් සහ අනෙකුත් අරමුදලක් ඇතුළු සමාගමක්” යන වචන ආදේශ කිරීමෙන් ;

(2) ඒ උපලේඛනයේ අගට පහත දැක්වෙන කොටස එකතුකිරීමෙන් :-

“2002 අප්‍රේල් මස 1 වන දිනට පසුව ආරම්භ වන සෑම තක්සේරු වර්ෂයක් සඳහා, ඒකක භාරයක් සහ අනෙකුත් අරමුදලක් ඇතුළු සමාගමක්—

‘ඒ තක්සේරු වර්ෂයේ දී, සමාගමේ, ඒකක භාරයේ හෝ අනෙකුත් අරමුදලේ බදු අය කළ හැකි ආදායම රු. 5,000,000 ක් නොඉක්මවන අවස්ථාවක

සියයට 20

ඒ තක්සේරු වර්ෂයේ දී, සමාගමේ ඒකක භාරයේ හෝ අනෙකුත් අරමුදලේ බදු අය කළ හැකි ආදායම රු. 5,000,000 ක් ඉක්මවන අවස්ථාවක

සියයට 35”.

36. ප්‍රධාන ප්‍රඥප්තියේ පස්වන උපලේඛනයේ “අත්තිකාරම් සමාගම් බදු අනුප්‍රමාණ පහත දැක්වෙන පරිදි විය යුතු ය:” යන වචන වෙනුවට “2000 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව එහෙත් 2002 අප්‍රේල් මස, 1 වන දිනට පෙර, ආරම්භ වන සෑම තක්සේරු වර්ෂයක් සඳහා අත්තිකාරම් සමාගම් බදු අනුප්‍රමාණ පහත දැක්වෙන පරිදි විය යුතු ය.” යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

37. (1) අවස්ථාවෝචිත පරිදි 122අ, 131 හෝ 131අ වගන්තිවල විධිවිධාන සලසා ඇති පරිදි, 2002 අප්‍රේල් මස 1 වන දිනයෙන් ආරම්භව මේ පනත ක්‍රියාත්මක වන දිනය දක්වා වූ කාලය තුළ බද්ද අඩු කර ගන්නා සහ ඒ බද්ද කොමසාරිස් ජනරාල්වරයා වෙත ප්‍රේෂණය කරන යම් තැනැත්තකු හෝ යම් හවුල් ව්‍යාපාරයක් නිසි බලය ඇතිව ක්‍රියා කර ඇති ලෙස සලකනු ලැබිය යුතු අතර, ඒ අඩුකිරීම සහ ප්‍රේෂණය කිරීම සම්බන්ධයෙන් යම් සිවිල් හෝ අපරාධ නඩු පැවරීමකින් මුක්තිදානය කරනු ලැබිය යුතු ය.

(2) 122අ වගන්තියේ විධිවිධාන සලසා ඇති පරිදි, 2002 අප්‍රේල් මස 1 වන දිනෙන් ආරම්භව මේ පනත ක්‍රියාත්මක වන දිනය දක්වා වූ කාලය තුළ ස්වකීය පාලනයෙන් බැහැර හේතු නිසා බද්ද අඩු කර ගැනීමට නොහැකි වන යම් බැංකුවක් හෝ මූල්‍ය ආයතනයක්, ඒ බැංකුවේ හෝ මූල්‍ය ආයතනයේ පාලනයෙන් පරිබාහිර හේතු නිසා ඒ බද්ද අඩුකර ගැනීමට නොහැකි වී තිබෙන බවට කොමසාරිස් ජනරාල්වරයා සෑහීමකට පත්වන අවස්ථාවක, මේ පනතේ එකී විධිවිධාන උල්ලංඝනය කර ඇති ලෙස නොසැලකිය යුතු ය.

38. මේ පනතේ සිංහල හා දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇතිවුවහොත් එවිට, සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු ය.

2002 අංක 11 දරන මුදල් පනත

[සහතිකය සටහන් කළේ 2002 ජූලි මස 08 වන දින]

2002 අප්‍රේල් මස 1 වන දිනයෙන් ආරම්භ වන මුදල් වර්ෂය සඳහා ඇතැම් මූල්‍යමය යෝජනා සහ වෙනත් කරුණුවලට නීත්‍යානුකූල බලයක් ලබාදීම සඳහා අවශ්‍ය නීතිමය විධිවිධාන පැනවීම සඳහා ද ඊට සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සඳහා ද විධිවිධාන සැලැස්වීම සඳහා වූ පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :—

- 1. මේ පනත 2002 අංක 11 දරන මුදල් පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.

1 වන කොටස

වරාය සහ ඉවත් නොවූපල සංවර්ධන බද්ද පැනවීම

- 2. 5 වන වගන්තියේ විධිවිධානවලට යටත්ව, ශ්‍රී ලංකාවෙන් පිටත දී ආරම්භ වන ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන සෑම භාණ්ඩයක් මතම, ඒ භාණ්ඩයේ පිරිවැයෙන්, රක්ෂණ ගාස්තුවෙන් සහ නැව් ගාස්තුවලින්, සියයට එකක අනුප්‍රමාණයකට අනුව (මෙහි මින් මතු මේ කොටසෙහි “බද්ද” යනුවෙන් සඳහන් කරනු ලබන) වරාය සහ ඉවත් නොවූපල සංවර්ධන බද්ද නම් වූ බද්දක් පනවා අයකර ගනු ලැබිය යුතු ය.
- 3. ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන භාණ්ඩයක් මත 2 වන වගන්තිය යටතේ ගෙවිය යුතු බද්ද, ඒ භාණ්ඩය ආනයනය කරන තැනැත්තා විසින්, භාණ්ඩය ආනයනය කරනු ලබන අවස්ථාවේ දී, රේඛ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ගෙවනු ලැබිය යුතු අතර, එසේ බද්ද ගෙවීමේ දී රේඛ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් බදු වශයෙන් අයකර ගනු ලැබූ මුදල සඳහන් කරමින් ඒ භාණ්ඩයට අදාළ ආනයන ඇතවුම් පත්‍රයේ පිටපතක් කිරීමට කටයුතු සලස්වනු ලැබිය යුතු ය.
- 4. ශ්‍රී ලංකාවෙන් පිටත දී ආරම්භ වන, ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලැබූ—
 - (අ) රේඛ ආඥාපනත යටතේ ගෙවිය යුතු හෝ ගෙවනු ලැබිය යුතු යයි සලකනු ලැබිය යුතු වූ, යම් රේඛ බද්දක්, අධිභාරයක් හෝ වෙනත් අය කිරීමක් අයකර ගැනීම සඳහා හෝ රේඛ ආඥාපනතේ විධිවිධාන උල්ලංඝනයක් සම්බන්ධයෙන් යම් භාණ්ඩයක් රේඛ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් විකුණනු ලැබූ අවස්ථාවක ; හෝ
 - (ආ) 1979 අංක 51 දරන ශ්‍රී ලංකා වරායවල් පිළිබඳ අධිකාරිය පනත මගින් පිහිටුවන ලද ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින්, ඒ පනත යටතේ යම් ගාස්තු අයකර ගැනීම සඳහා යම් භාණ්ඩයක් විකුණනු ලැබූ අවස්ථාවක ; හෝ
 - (ඇ) තමා විසින් පරිපාලනය කරනු ලබන බදු කිසිවක් වෙනුවෙන්, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් යම් භාණ්ඩයක් විකුණනු ලැබූ අවස්ථාවක,
 ඒ භාණ්ඩය මිල දී ගනු ලබන තැනැත්තා, 3 වන වගන්තියේ කාර්යය සඳහා ඒ භාණ්ඩය ආනයනය කරනු ලබන තැනැත්තා ලෙස සලකනු ලැබිය යුතු අතර, ඒ අනුව මේ පනතේ විධිවිධාන ඔහු සම්බන්ධයෙන් අදාළ විය යුතු ය.
- 5. 1996 අංක 9 දරන තානාපති වරප්‍රසාද පනතේ විධිවිධාන යටතේ යම් රාජ්‍යයක දුන මණ්ඩලයක් විසින් හෝ යම් සංවිධානයක් විසින් යම් සේවාවක් සැලසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන යම් භාණ්ඩයක් සම්බන්ධයෙන් 2 වන වගන්තියේ සඳහන් කිසිවක් අදාළ නොවිය යුතු ය.

- 6. බද්ද අයකර ගැනීමේ කාර්යය සඳහා සහ මේ පනතේ පටහැනිව කුමක් සඳහන් වුවද එම බද්ද, රේගු ආඥාපනත යටතේ අයකර ගත යුතු රේගු බද්දක් ලෙස සලකනු ලැබිය යුතු අතර, ඒ අනුව ඒ බද්ද අයකර ගැනීම සම්බන්ධයෙන් රේගු ආඥාපනතේ විධිවිධාන අදාළ විය යුතු ය.
- 7. බදු මුදල් වශයෙන් මේ කොටස යටතේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අයකර ගනු ලබන සියලු මුදල්, ඔහු විසින් ඒකාබද්ධ අරමුදලට ප්‍රේෂණය කරනු ලැබිය යුතු ය.
- 8. පද සම්බන්ධයෙන් අන්‍යාර්ථයක් අවශ්‍ය වුවහොත් මිස, මේ කොටසේ “භාණ්ඩය” යන්නෙන් යම් බඩු, ද්‍රව්‍ය යම් කෘෂිකාර්මික, උද්‍යාන විද්‍යාත්මක නිෂ්පාදනයන් හෝ වාණිජ භාණ්ඩ අදහස් වන නමුත් සකස් කොට තැවන අපනයනය කිරීමේ කාර්යය සඳහා ආනයනය කරනු ලබන දියමන්ති, මැණික්, රත්රන්, ස්වර්ණාභරණ සහ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ ඊට ඇතුළත් නොවේ.
- 9. සියලු කාර්ය සඳහා මේ පනතේ I වන කොටස 2002 මැයි මස 1 වන දින සිට බලාත්මක වූ ලෙස සලකනු ලැබිය යුතු ය.
- 10. 2002 මැයි මස 1 වන දිනයෙන් ආරම්භව මේ පනත ක්‍රියාත්මක වන දිනයෙන් අවසන් වන කාලය තුළ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් භාණ්ඩයක් ආනයනය කරනු ලබන තැනැත්තකුගේ ඒ භාණ්ඩයේ පිරිවැයෙන්, රක්ෂණ ගාස්තුවෙන් සහ නැව් ගාස්තුවලින් සියයට එකකට සමාන මුදලක් අයකර ගනු ලබන අවස්ථාවක දී ඒ මුදල සියලු කාර්ය සඳහා නීත්‍යානුකූල ලෙස අයකර ගනු ලැබූ බවට සලකනු ලැබිය යුතු අතර එසේ අයකර ගැනීම සම්බන්ධයෙන් යම් සිවිල් හෝ අපරාධ නඩුවක් පවරනු ලැබීමට එරෙහිව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙයින් වගකීමෙන් නිදහස් කරනු ලැබේ.

II වන කොටස

1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම් සහ සුදු පහන සංශෝධනය කිරීම

11. (මෙහි මේ කොටසේ “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් සඳහන් කරනු ලබන) 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම් සහ සුදු බදු පනතේ 3 වන වගන්තියෙහි “2 වන වගන්තියේ (අ) ඡේදයේ සඳහන් යම් සුදු ව්‍යාපාරයක්” යන වචන සහ ඉලක්කම් වෙනුවට “2 වන වගන්තියේ (1) වන උපවගන්තියේ සඳහන් යම් ව්‍යාපාරයක්” යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ.

12. ප්‍රධාන ප්‍රඥප්තියේ 4 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :—

(1) ඒ වගන්තියේ (1) වන උපවගන්තිය “මේ පනත යටතේ බද්ද ගෙවීමට යටත් තැනැත්තකු” යන වචන වෙනුවට “2002 අප්‍රේල් මස 1 වන දිනට පෙරාතුව ආරම්භ වන යම් වර්ෂයක් සඳහා මේ පනත යටතේ බද්ද ගෙවීමට යටත් තැනැත්තකු” යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන් ;

(2) ඒ වගන්තියේ (1) වන උපවගන්තියට ඉක්බිතිව ම පහත දැක්වෙන උපවගන්තිය ඇතුළත් කිරීමෙන් :—

“(1අ) 2002 අප්‍රේල් මස 1 වන දින හෝ එදිනට පසුව ආරම්භ වන යම් වර්ෂයක් සඳහා මේ පනත යටතේ බද්ද ගෙවීමට යටත් තැනැත්තකු විසින් ඒ බද්ද පිළිවෙලින් ඒ වර්ෂයේ අප්‍රේල්, ජූලි, ඔක්තෝබර් සහ ජනවාරි යන මාසවල පළමුවන දින හෝ ඊට පෙර සමාන වාරික හතරකින් කොමසාරිස් ජනරාල්වරයා වෙත ගෙවනු ලැබිය යුතු ය. බද්ද ගෙවීමේ කාර්ය සඳහා බද්ද ගෙවීමට යටත් තැනැත්තා වෙත කොමසාරිස් ජනරාල්වරයා විසින් හඳුනාගැනීමේ අංකයක් නිකුත් කරනු ලැබිය හැකි ය :

එසේ වුවද, 2002 අප්‍රේල් මස 1 වන දිනයෙන් ආරම්භ වන තක්සේරු වර්ෂය සඳහා යම් තැනැත්තකු විසින් ගෙවිය යුතු බද්ද ඔහු විසින් පිළිවෙලින් ඒ වර්ෂයේ ජූලි, ඔක්තෝබර් සහ ජනවාරි යන මාසවල පළමුවන දින හෝ එදිනට පෙර සමාන වාරික තුනකින් ගෙවනු ලැබිය යුතු ය :

එසේම තවදුරටත් 2 වන වගන්තියේ සඳහන් එවැනි යම් ව්‍යාපාරයක් පවත්වාගෙන යාම එවැනි යම් වර්ෂයක අප්‍රේල් මස 1 වන දිනයට පසුව ආරම්භ කරන තැනැත්තකු විසින් ඒ වර්ෂය සඳහා මේ පනත යටතේ ගෙවීමට යටත්ව සිටින බද්ද,

වාරික හතරකට නොවැඩි වාරික ප්‍රමාණයකින් සහ මේ කරුණ පිළිබඳ සියලු අවස්ථානුගත කරුණු සැලකිල්ලට ගෙන සාධාරණ බවට කොමසාරිස් ජනරාල්වරයා විසින් සලකනු ලැබිය හැකි දිනවල දී ගෙවනු ලැබිය යුතු ය” ;

(3) ඒ වගන්තියේ (2) වන උපවගන්තියේ “(1) වන උපවගන්තියෙහි” යන වචන සහ ඉලක්කම් වෙනුවට “(1) වන හෝ (1අ) වන උපවගන්තිවල” යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන් ; සහ

(4) ඒ වගන්තියේ අවසානයට පහත දැක්වෙන උපවගන්තිය එකතු කිරීමෙන් :—

“(6) බද්දේ යම් වාරිකයක් ගෙවීම පැහැර හැර ඇති යම් අවස්ථාවක දී, පැහැර හැර ඇති වාරිකයේ විස්තර සහ පැහැර හැර ඇති තැනැත්තාගේ නම ඇතුළත් සහතිකයක් කොමසාරිස් ජනරාල්වරයා විසින් පොලිස්පතිවරයා වෙත නිකුත් කළ යුතු අතර, ඒ සහතිකය පොලිස්පතිවරයා වෙත ලැබීමේ දී අවස්ථාවෝචිත පරිදි ඒ තැනැත්තා බුක් කිරීමේදී ව්‍යාපාරය හෝ සුදු ව්‍යාපාරය සහතිකයේ සඳහන් කර ඇති ස්ථානයේ දී පවත්වා ගෙන යාම තහනම් කිරීම සඳහා පොලිස්පතිවරයා විසින් අවශ්‍ය පියවර ගනු ලැබිය යුතු ය.”

13. ප්‍රධාන ප්‍රඥප්තියේ උපලේඛනය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :—

(1) ඒ උපලේඛනයේ (I) වන කොටසේ—

(අ) “2001 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන සෑම වර්ෂයක් ම සඳහා” යන වචන සහ ඉලක්කම් වෙනුවට “2001 අප්‍රේල් මස 1 වන දින හෝ එදිනට පසුව එහෙත් 2002 අප්‍රේල් මස 1 වන දිනට පෙරාතුව ම ආරම්භ වන වර්ෂය සඳහා” යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන් ; සහ

(ආ) ඒ කොටස අවසානයට පහත දැක්වෙන කොටස එකතු කිරීමෙන් :—

“2002 අප්‍රේල් මස 1 වන දින හෝ එදිනට පසුව ආරම්භ වන සෑම වර්ෂයක් සඳහාම. ව්‍යාපාරය පවත්වාගෙන යාමේ දී සජීවී රූපවාහිනී පහසුකම් භාවිත කරනු ලබන අවස්ථාවක දී රුපියල් පන් ලක්ෂයයි

ව්‍යාපාරය පවත්වාගෙන යාමේ දී සජීවී රූපවාහිනී පහසුකම් භාවිත නොකරන අවස්ථාවක දී රුපියල් දස දහසක්”; සහ

(2) ඒ උපලේඛනයේ II වන කොටසේ—

(අ) “2001 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන සෑම වර්ෂයක්ම සඳහා” යන වචන සහ ඉලක්කම් වෙනුවට “2001 අප්‍රේල් මස 1 වන දින හෝ එදිනට පසුව එහෙත් 2002 අප්‍රේල් මස 1 වන දිනට පෙරාතුවම ආරම්භ වන වර්ෂය සඳහා”; සහ

(ආ) ඒ කොටස අවසානයේ දී පහත දැක්වෙන කොටස එකතු කිරීමෙන් -

2002 අප්‍රේල් මස 1 වන දින හෝ එදිනට පසුව ආරම්භ වන සෑම වර්ෂයක් සඳහා ම..... රුපියල් මිලියන දොළහයි.”

14. මේ පනතේ II කොටස, සියලු කාර්ය සඳහා 2002 අප්‍රේල් මස 1 වන දින සිට බලාත්මක වූ ලෙස සලකනු ලැබිය යුතු ය.

III වන කොටස

2002 මැයි මස 1 වන දින සිට බලාත්මක වන පරිදි ඇතැම් මුද්දර බදු පැනවීම අහෝසි කිරීම.

- 15. මේ කොටසේ විධිවිධාන බලාත්මක වන දිනයේ හෝ එදිනට පසුව ලියා අත්සන් කරනු ලබන යම් සාධන පත්‍රයක් මත හෝ ඉදිරිපත් කරනු ලබන හෝ ගොනු කරනු ලබන යම් ලේඛනයක් මත හෝ (මෙහි මින් මතු මේ කොටසෙහි “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් සඳහන් කරනු ලබන) 1982 අංක 43 දරන මුද්දර ගාස්තු පනත යටතේ කිසිම මුද්දර ගාස්තුවක් පැනවීම හෝ ගෙවීම් සිදු නොකළ යුතු ය.
- 16. මේ පනතේ III වන කොටස, සියලු කාර්ය සඳහා 2002 මැයි මස 1 වන දින සිට බලාත්මක වන ලෙස සලකනු ලැබිය යුතු ය.
- 17. ප්‍රධාන ප්‍රඥප්තිය යටතේ මුද්දර ගාස්තු ගෙවීමට යටත් යම් තැනැත්තකු මේ පනත ක්‍රියාත්මක වීමේ දිනයට පෙර ලියා අත්සන් කරන ලද යම් සාධන පත්‍රයක් සම්බන්ධයෙන් හෝ ඉදිරිපත් කරන ලද හෝ ගොනු කරන ලද යම් ලේඛනයක් සම්බන්ධයෙන් 2002 මැයි මස 1 වන දින හෝ එදිනට පසුව කොමසාරිස් ජනරාල්වරයාට මුද්දර ගාස්තු ගෙවන අවස්ථාවක දී, තත් කාර්ය සඳහා කොමසාරිස් ජනරාල්වරයා වෙත ඉදිරිපත් කරනු ලබන ඉල්ලීමක් මත මුද්දර ගාස්තු වශයෙන් එසේ ගෙවන ලද මුදල ආපසු අයකර ගැනීමට ඒ තැනැත්තාට හිමිකමක් ඇත්තේ ය.
- 18. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන උපලේඛනයෙහි I වන ලැයිස්තුවේ සඳහන් යම් සාධන පත්‍රයක් මත හෝ ලේඛනයක් මත යම් මුද්දර ගාස්තුවක් පැනවීමට සහ අයකර ගැනීමට යම් පළාත් සභාවකට ඇති බලතලවල අගය අඩු කිරීමක් මේ කොටසේ විධිවිධාන මගින් සිදු නොකරන බව, සැක දුරුකිරීම සඳහා මෙයින් ප්‍රකාශ කරනු ලැබේ.

IV වන කොටස

1963 අංක II දරන මුදල් පනත සංශෝධනය කිරීම.

- 19. 1963 අංක 11 දරන මුදල් පනතේ VI කොටස මෙයින් ඉවත් කරනු ලැබේ.
- 20. මේ පනතේ IV කොටස, සියලු කාර්ය සඳහා 2002 අප්‍රේල් මස 1 වන දින සිට බලාත්මක වන ලෙස සලකනු ලැබිය යුතු ය.

V වන කොටස

1991 අංක 52 දරන ජාතික ආරක්ෂක බදු පනත සංශෝධනය කිරීම.

- 21. 2001 අංක 4 දරන පනත මගින් අවසන් වරට සංශෝධිත (මේ කොටසෙහි “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් සඳහන් කරනු ලබන) 1991 අංක 52 දරන ජාතික ආරක්ෂක බදු පනතේ 3 වන වගන්තියේ (2) උපවගන්තිය පනත් දැක්වෙන පරිදි මෙයින් තවදුරටත් සංශෝධනය කරනු ලැබේ.

(1) ඒ උපවගන්තියේ අ. අයිතමයේ (ඒ) ඡේදයේ (xi අ) අනුඡේදය ඉවත් කොට ඒ වෙනුවට පහත දැක්වෙන අනුඡේදය ආදේශ කිරීමෙන් :-

“(xi අ) බැංකුවක් මාර්ගයෙන් විදේශ ව්‍යවහාර මුදලින් ගෙවීම් ලැබෙන ශ්‍රී ලංකාවෙන් පිටත හඳුනාගත් එක් සේවාපේක්ෂකයකුට හෝ සේවාපේක්ෂකයන් වැඩි සංඛ්‍යාවකට 2001 අප්‍රේල් මස 01 වන දින දී හෝ එදිනට පසුව අන්තර් ජාලය හෝ දුරකථනය ඔස්සේ අනන්‍යව සේවාදායක ආධාරක සේවා සැපයීම පිණිස පිහිටුවන ලද ව්‍යවසායක් මගින් අන්තර් ජාලය හෝ දුරකථන ඔස්සේ සපයන සේවාපේක්ෂක ආධාරක සේවාවලින් ;”;

(2) ඒ උපවගන්තියේ (මී) වන ඡේදයෙහි “ඉවත් යානා ඉන්ධනවල වටිනාකම;”, යන වචන වෙනුවට “ඉවත් යානා ඉන්ධනවල වටිනාකම;” යන වචන ආදේශ කිරීමෙන්,

(3) ඒ උපවගන්තියේ අවසානයට පහත දැක්වෙන ඡේදය එකතු කිරීමෙන් :—

(ක) ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද රෙදිවලින් අපනයනය කිරීම සඳහා යම් තැනැත්තකු විසින් නිෂ්පාදනය කරනු ලබන ඇඟලුම් වලින් දේශීය වශයෙන් විකිණීම සඳහා අවසර දෙනු ලබන යම් ඇඟලුම් ප්‍රතිශතයක් විකිණීමේ දී ඒ එක් එක් ඇඟලුම සඳහා රුපියල් විසි පහක මුදලක් ගෙවනු ලැබ ඇති අවස්ථාවක ඉන් ලැබෙන මුදල ; සහ

22. මේ පනතේ V වන කොටස, සියලු කාර්ය සඳහා 2002 අප්‍රේල් මස 1 දින සිට බලාත්මක වන ලෙස සලකනු ලැබිය යුතු ය.

VI වන කොටස

1996 අංක 34 දරන භාණ්ඩ හා සේවා බදු පනත සංශෝධනය කිරීම.

23. (1) 2000 අංක 26 දරන පනත මගින් අවසන් වරට සංශෝධිත (මේ කොටසෙහි මෙහි මින් මතු) “ප්‍රධාන ප්‍රදේශිකය” යනුවෙන් සඳහන් කරනු ලබන) 1996 අංක 34 දරන භාණ්ඩ හා සේවා බදු පනතේ 2 වන වගන්තියේ (3) වන උපවගන්තියෙහි “භාණ්ඩ ආනයනය මත වූ බද්ද” යන වචනවල සිට “එසේ වුවද භාණ්ඩ නිෂ්පාදනය කිරීම” යන වචන දක්වා වූ සියලුම වචන ඉවත් කොට ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් තවදුරටත් සංශෝධනය කරනු ලැබේ. :—

“(3) භාණ්ඩ ආනයනය මත වූ බද්ද, එය තීරු බද්දක් වුවාක් මෙන් ද ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන සියලු භාණ්ඩ බද්දට හා තීරු බද්දට යටත් වුවාක් මෙන් ද පනවා අයකර ගත යුතු ය.

එසේ වුවද -

- (අ) රේඛ බන්ධිත ප්‍රදේශයට ඇතුළු කරන ලද යම් භාණ්ඩ මත ; හෝ
- (ආ) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනතේ 17 වන වගන්තිය යටතේ අපනයනය කිරීම සඳහා ඇඟලුම් නිෂ්පාදනය කිරීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුමකට ඇතුළත් වී ඇති යම් තැනැත්තකු විසින් අපනයනය කිරීම සඳහා ඇඟලුම් නිෂ්පාදනය කිරීමේ කාර්ය සඳහා එම තැනැත්තකු විසින් අපනයනය කරනු ලබන රෙදිවලට සහ අපනයනය කිරීම සඳහා ඇඟලුම් නිෂ්පාදනය කිරීමේ කාර්ය සඳහා රේඛ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ හෝ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ඇතිව එකතු කල වටිනාකමක් සහිතව හෝ රහිතව එම රෙදි තැනැත්තකුට යවනු ලබන අවස්ථාවක දී එම රෙදිවලට ;
- (ඇ) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් අනුමත කරනු ලැබූ චෙතන් ඇඟලුම් නිෂ්පාදකයන් මාර්ගයෙන් ඇඟලුම් නිෂ්පාදනය කොට අපනයනය කිරීමේ කාර්ය සඳහා වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි වී ඇති යම් තැනැත්තකු විසින් ආනයනය කරනු ලැබූවා වූ ද, අපනයනය කිරීම සඳහා ඇඟලුම් නිෂ්පාදනය කිරීමේ කාර්ය සඳහා රේඛ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ හෝ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ඇතිව එම නිෂ්පාදකයන් වෙත යවනු ලැබූවා වූ ද රෙදි ;
- (ඈ) රෙදි නිෂ්පාදනය කිරීමේ කාර්ය සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනතේ 17 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුමකට එළඹ ඇති යම් රෙදි නිෂ්පාදකයකු විසින් ආනයනය කරනු ලැබූවා වූ ද, රෙදි නිෂ්පාදනය කිරීම සඳහා භාවිත කරනු ලබන කෙඳි වර්ග, නූල්, අමු රෙදි, නිම කරන ලද රෙදි, රසායන ද්‍රව්‍ය සහ ඩයි වර්ග,

කිසිම බද්දක් අය කරනු නොලැබිය යුතු ය.

එසේම තවදුරටත් භාණ්ඩ නිෂ්පාදනය කිරීම.”.

(2) ඒ වගන්තියේ (3) වන උපවගන්තියෙහි දෙවන අතුරු විධානයෙහි-

(අ) 22 වන වගන්තියේ (6) වන උපවගන්තියේ සඳහන් වෙනත් යම් තැනැත්තකු විසින් ආනයනය කිරීම මත අයවිය යුතු බද්ද ගෙවීම,” යන වචන වෙනුවට “22 වන වගන්තියේ (6) වන උපවගන්තියේ සඳහන් වෙනත් යම් තැනැත්තකු විසින් ආනයනය කිරීම මත හෝ රෙදි නිෂ්පාදනය කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනතේ 17 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමකට එළඹ ඇති තැනැත්තකු විසින් නිෂ්පාදනය කරන ලද රෙදි, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනතේ 17 වන වගන්තිය යටතේ ඇඟලුම් නිෂ්පාදනය කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමකට එළඹ ඇති වෙනත් තැනැත්තකු විසින් මිල දී ගෙන අපනයනය කිරීම සඳහා ඇඟලුම් නිෂ්පාදනය කිරීම සඳහා භාවිත කරනු ලබන අවස්ථාවකදී එම රෙදි මත හෝ අයවිය යුතු බද්ද ගෙවීම” යන වචන ආදේශ කිරීමෙන් ;

(ආ) “ආනයනය කිරීමේ දින සිට” යන වචන වෙනුවට “ආනයනය කිරීමේ හෝ මිල දී ගැනීමේ දින සිට” යන වචන ආදේශ කිරීමෙන්,

24. 2001 අංක 5 දරන පනත මගින් අවසන්වරට සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ 7 වන වගන්තියෙහි (අ) ඡේදයේ (ii) අනු ඡේදය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන අනු ඡේදය ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් තවදුරටත් සංශෝධනය කරනු ලැබේ :-

“(ii) බැංකුවක මාර්ගයෙන් විදේශ ව්‍යවහාර මුදලින් ගෙවීම් ලැබෙන ශ්‍රී ලංකාවෙන් පිටත හඳුනාගත් එක් සේවා ජේක්ෂකයකුට හෝ සේවාජේක්ෂකයන් වැඩි සංඛ්‍යාවකට 2001 අප්‍රේල් මස 1 වන දින හෝ එදිනට පසුව අන්තර්ජාලය හෝ දුරකථනය ඔස්සේ අනන්‍යව සේවාදායක/ආධාරක සේවා සැපයීම පිණිස පිහිටුවන ලද ව්‍යවසායක් මගින් අන්තර්ජාලය හෝ දුරකථන ඔස්සේ සපයන සේවාජේක්ෂක ආධාරක සේවා.”.

25. 2000 අංක 26 දරන පනතින් අවසන් වරට සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ 22 වන වගන්තිය පහත දැක්වෙන පරිදි තවදුරටත් මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

(1) ඒ වගන්තියේ (1) වන උපවගන්තියේ “බදු ගෙවීම කළ යුතුය” යන වචන වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කිරීමෙන් :-

“බදු ගෙවීම කළ යුතු ය :

එසේ වුවද, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනතේ 17 වන වගන්තිය යටතේ අපනයනය කිරීම සඳහා යම් ඇඟලුම් නිෂ්පාදකයකු සමග එළඹ ඇති යම් ගිවිසුමක් යටතේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් දේශීය වශයෙන් විකිණීම සඳහා අවසර දී ඇති ඇඟලුම් ප්‍රතිශතය ඇතුළත යම් ඇඟලුම් සැපයීම මත අයවිය යුතු බදු මුදල ශ්‍රී ලංකාව ඇතුළත සපයනු ලබන එවැනි එක් එක් ඇඟලුමක් සඳහා රුපියල් විසිපහක් විය යුතු ය.” ;

(2) ඒ වගන්තියේ (4) වන උපවගන්තියේ අතුරු විධානයේ (අ) ඡේදය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන ඡේදය ආදේශ කිරීමෙන් :-

“(අ) යම් බදු අය කළ හැකි කාලසීමාවක් තුළ, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමකට ඇතුළත් වී සිටින ලියාපදිංචි තැනැත්තකු සම්බන්ධයෙන් වන විට සහ ඒ බදු අය කළ හැකි කාලසීමාව උපලේඛනයේ (xxvii) විෂයයේ සඳහන් වන යම් කාලසීමාවක් තුළ හෝ උපලේඛනයේ (xxviii) විෂයයේ සඳහන් යම් ගිවිසුමක සඳහන් කර ඇති පරිදි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ කාලසීමාව තුළ හෝ වාණිජ ක්‍රියාකාරකම් ආරම්භ කිරීමෙන් සිදුවන්නේ කවර බදු අය කළ හැකි කාලසීමාවක දී ද ඒ කාලසීමාවලින් කලින් සිදුවන කාලසීමාව තුළට වැටෙන යෙදවුම් බද්දෙන් අතිරික්තයක් වේ නම්, ඒ අතිරික්තය ; හෝ

(3) ඒ වගන්තියේ (6) වන උපවගන්තියට ඉක්බිතිව ම පහත දැක්වෙන උපවගන්තිය ඇතුළත් කිරීමෙන් :—

“(6අ) (3) වන උපවගන්තියේ සහ (5) වන උපවගන්තියේ (ii) ඡේදයෙහි සහ මේ පනතේ උපලේඛනයේ (xxvi) විෂයයේ කුමක් සඳහන් වුවද, 1969 අංක 17 දරණ ලංකා විදුලිබල මණ්ඩල පනත යටතේ පිහිටුවන ලද ලංකා විදුලි බල මණ්ඩලයෙන්, විදුලි බලය, සැපයුම්කරු විසින් විදුලි බලය මිල දී ගන්නා අවස්ථාවක දී, විදුලි බලය බෙදා හැරීමේ ව්‍යාපාරයේ නියැලී සිටින ලියාපදිංචි තැනැත්තකු සම්බන්ධයෙන් යෙදවුම් බද්ද සඳහා බැර වාසි ලබා දිය යුතු ය;

26. 2001 අංක 5 දරන පනත මගින් අවසන්වරට සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ උපලේඛනයේ (xxviii) විෂයාංකයෙහි (අ) ඡේදයෙහි (ii) අනු ඡේදය වෙනුවට පහත දැක්වෙන අනු ඡේදය ආදේශ කිරීමෙන් ඒ උපලේඛනය තවදුරටත් මෙයින් සංශෝධනය කරනු ලැබේ :—

“(ii) ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමෙන් පසු, බද්දෙන් නිදහස් සැපයුම් පමණක් සිදු කරන යම් තැනැත්තකු සම්බන්ධයෙන් වන විට නියමිත දිනයේ සිට 2002 ජූනි මස 30 වන දින හෝ එදිනට පෙර කාලයක් තුළ ; හෝ”

27. (1) ප්‍රධාන ප්‍රඥප්තියේ 22 වන වගන්තියට—

(අ) මේ පනතේ 25(1) වගන්තිය මගින් කරන ලද සංශෝධනය 2001 අප්‍රේල් මස 1 වන දින සිට බලාත්මක වූ ලෙස සියලු කාර්ය සඳහා සලකනු ලැබිය යුතු ය ;

(ආ) මේ පනතේ 25(2) වගන්තිය මගින් කරන ලද සංශෝධනය 1998 අප්‍රේල් මස 1 වන දින සිට බලාත්මක වූ ලෙස සියලු කාර්ය සඳහා සලකනු ලැබිය යුතු ය.

(2) මේ පනතේ 23 සහ 26 වන වගන්ති මගින් පිළිවෙලින් ප්‍රධාන ප්‍රඥප්තියේ 2 වන වගන්තියට සහ උපලේඛනයට කරන ලද සංශෝධන සියලු කාර්ය සඳහා 2002 අප්‍රේල් මස 1 වන දින සිට බලාත්මක වූ ලෙස සලකනු ලැබිය යුතු ය.

28. මේ පනතේ සිංහල හා දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇතිවුවහොත්, එවිට, සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු ය.

2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත

[සහතිකය සටහන් කළේ 2002 ජූලි මස 26 වන දින]

ශ්‍රී ලංකාව තුළ සපයනු ලබන හෝ ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන භාණ්ඩ හා සේවා මත එකතු කළ අගය මත බද්දක් පනවා අයකර ගැනීම පිණිස ද ; ජාතික ආරක්ෂක බද්ද සහ භාණ්ඩ හා සේවා බද්ද අහෝසි කිරීම පිණිස ද ; ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණ සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :-

- 1. මේ පනත 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත යනුවෙන් හඳුන්වනු ලබන අතර 2002 අගෝස්තු 1 වන දින සිට එය ක්‍රියාත්මක විය යුතු ය.

1 වන පරිච්ඡේදය

එකතු කළ අගය මත බද්ද පැනවීම

- 2. (1) මේ පනතේ විධිවිධානවලට යටත්ව -

- (අ) ලියාපදිංචි තැනැත්තකු විසින්, ශ්‍රී ලංකාවේ බදු අය කළ හැකි ක්‍රියාකාරකමක් කරගෙන යාමේ දී හෝ කිරීමේ දී, බදු අය කළ හැකි කාලසීමාවක් තුළ ඒ තැනැත්තා විසින් කරනු ලබන සෑම බදු අය කළ හැකි භාණ්ඩ හෝ සේවා සැපයුමක් මත සැපයුම කරන අවස්ථාවේ දී ම ;

- (ආ) එවැනි යම් තැනැත්තකු විසින් ශ්‍රී ලංකාවට භාණ්ඩ ආනයනය කිරීම මත ,

අවස්ථාවෝචිත පරිදි එසේ සපයනු ලබන භාණ්ඩ හෝ සේවාවල හෝ ආනයනය කරන භාණ්ඩවල වටිනාකම අනුව, (මෙහි මින් මතු “බද්ද” යනුවෙන් හැඳින්වෙන බද්දක්,) පහත දැක්වෙන අනුප්‍රමාණ අනුව අයකරනු ලැබිය යුතු ය.

- (i) බද්ද අය කළ හැකි, දෙවන උපලේඛනයේ සඳහන්, ශුන්‍ය අනුප්‍රමාණගත සැපයුම් නොවන, භාණ්ඩ හා සේවාවල වටිනාකම මත සියයට දහයක්

(එහි බදු බණ්ඩය 1/11 ක් වේ)

- (ii) බද්ද අය කළ හැකි, ශුන්‍ය අනුප්‍රමාණගත සැපයුම් නොවන, අනෙකුත් සියලු බදු අයකළ හැකි භාණ්ඩ හා සේවාවල වටිනාකම මත සියයට විස්සක්.

(එහි බදු බණ්ඩය 1/6 ක් වේ)

බද්ද ඇතුළත් ප්‍රතිශ්ඨාවක් සම්බන්ධයෙන් වන විට, අය කරන බදු මුදල් ප්‍රමාණය දැනගැනීම පිණිස, ඉහත සඳහන් බදු බණ්ඩ අදාළ කරගත යුතු ය.

එසේ වුව ද, කොමසාරිස් ජනරාල්වරයා විසින් -

- (අ) 22 වන වගන්තියේ (2) වන උපවගන්තියේ අතුරු විධානයේ සඳහන්, දේශීය වශයෙන් ඇඟළුම් විකිණීමක් වෙනුවෙන්, නිශ්චිත මුදල අයකරගෙන ඇත්නම්,

- (ආ) 2 වන වගන්තියේ (3) වන උපවගන්තියේ දෙවන අතුරු විධානයේ (අ) ඡේදයේ (iv) වන අනුඡේදයේ සඳහන් සැපයුම් වෙනුවෙන් බද්ද රේඛ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් විලම්භනය කරනු ලැබ ඇති ඇත්නම්, අවස්ථාවක,

(1) වන උපවගන්තිය යටතේ බද්දක් අයකරනු නොලැබිය යුතු ය.

(2) (1) වන උපවගන්තියේ කුමක් සඳහන් වුව ද, ජාතික රාජ්‍ය සභාවේ 1975 අංක 14 දරන ශ්‍රී ලංකා තේ මණ්ඩල පනත යටතේ පිහිටුවන ලද ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ලියාපදිංචි යම් තේ නිෂ්පාදකයකු විසින්, ලියාපදිංචි තේ බ්‍රෝකර්වරයකු පවත්වන යම් වෙන්දේසියකට සපයන ලද තේ, එම බ්‍රෝකර්වරයා විසින්, ජාතික රාජ්‍ය සභාවේ 1975 අංක 14 දරන ශ්‍රී ලංකා තේ මණ්ඩල පනත යටතේ ලියාපදිංචි තේ අපනයනකරුවකුට සපයා ඇත්නම් එම තේ බ්‍රෝකර්වරයා විසින්, කොමසාරිස් ජනරාල්වරයා නියම කර ඇති පරිදි එම තේ බැහැර කිරීම පිළිබඳව සැසඳුම් සපයන තෙක්, එම තේ සඳහා අයවිය යුතු බද්ද කොමසාරිස් ජනරාල්වරයා විසින් විලම්භනය කරනු ලැබිය යුතු ය.

(3) භාණ්ඩ ආනයනය මත වූ බද්ද තීරු බද්දක් වුවාක් මෙන් ද ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන සියලු භාණ්ඩ බද්දට සහ තීරු බද්දට යටත් වුවාක් මෙන් ද පනවා අයකර ගත යුතු ය :
එසේ වුව ද, -

(අ) රේගු බන්ධන ප්‍රදේශයට ඇතුළු කරන ලද යම් භාණ්ඩ මත ;

(ආ) 1978 අංක 4 දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනතේ 17 වන වගන්තිය යටතේ අපනයනය කිරීම සඳහා ඇඟළුම් නිෂ්පාදනය කිරීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමකට ඇතුළත් වී ඇති යම් තැනැත්තකු විසින් අපනයනය කිරීම සඳහා ඇඟළුම් නිෂ්පාදනය කිරීමේ කාර්ය සඳහා එම තැනැත්තා විසින් අපනයනය කරනු ලබන රෙදිවලට සහ ආනයනය කිරීම සඳහා ඇඟළුම් නිෂ්පාදනය කිරීමේ කාර්ය සඳහා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ හෝ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ඇතිව එකතු කළ වටිනාකමක් සහිතව හෝ රහිතව එම රෙදි වෙනත් යම් තැනැත්තකුට යවනු ලබන අවස්ථාවක දී එම රෙදිවලට ;

(ඇ) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් අනුමත කරනු ලැබූ වෙනත් ඇඟළුම් නිෂ්පාදකයන් මාර්ගයෙන් ඇඟළුම් නිෂ්පාදනය කර අපනයනය කිරීමේ කාර්ය සඳහා වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි වී ඇති යම් තැනැත්තකු විසින් ආනයනය කරනු ලැබූවා වූ ද, අපනයනය කිරීම සඳහා ඇඟළුම් නිෂ්පාදනය කිරීමේ කාර්ය සඳහා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ හෝ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමතය ඇතිව එම නිෂ්පාදකයන් වෙත යවනු ලැබූවා වූ ද රෙදිවලට ;

(ඈ) රෙදි නිෂ්පාදනය කිරීමේ කාර්ය සඳහා 1978 අංක 4 දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනතේ 17 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමකට එළඹ ඇති යම් රෙදි නිෂ්පාදකයකු විසින් ආනයනය කරනු ලැබූවා වූ ද, රෙදි නිෂ්පාදනය කිරීම සඳහා භාවිත කරනු ලබන කෙඳි වර්ග, නුල්, අමුරෙදි, නිම කරන ලද රෙදි, රසායන ද්‍රව්‍ය සහ ඩයි වර්ගවලට ;

(ඉ) යම් තැටිකට,

කිසිම බද්දක් අයකරනු නොලැබිය යුතු ය :

එසේ වුවද, තවදුරටත් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්-

(අ) (i) භාණ්ඩ නිෂ්පාදනය කර, එසේ නිෂ්පාදනය කරන භාණ්ඩ අපනයනය කිරීමේ කාර්ය සඳහා පාවිච්චි කිරීම පිණිස, බන්ධන ප්‍රදේශයකින් ලැබෙන භාණ්ඩ ද ඇතුළුව, යම් ලියාපදිංචි තැනැත්තකු විසින් ආනයනය කරන හෝ යම් ලියාපදිංචි තැනැත්තකුට ලැබෙන භාණ්ඩ සඳහා ;

(ii) ව්‍යාපෘතියකට සම්බන්ධව 22 වන වගන්තියේ (6) වන උපවගන්තියේ සඳහන්, යම් ලියාපදිංචි තැනැත්තකු විසින් ආනයනය කරනු ලබන භාණ්ඩ, ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන කාලය තුළ ;

(iii) ප්‍රධාන වශයෙන්, විදේශීය ආණ්ඩුවක් විසින් හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඊට අනුබද්ධ ඒජන්සි ඇතුළුව, යම් ප්‍රාදේශීය හෝ බහු පාර්ශ්වික ඒජන්සියක් විසින් අරමුදල් සපයනු ලබන යම් යටිතල පහසුකම්

ව්‍යාපෘතියක් සඳහා ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන කාලසීමාව තුළ ආනයනය කරන යම් පිරිසත හෝ යන්ත්‍රසූත්‍ර වන යම් භාණ්ඩ ;

(iv) 1978 අංක 4 දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනතේ 17 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමකට එළඹ ඇති තැනැත්තකු විසින් නිෂ්පාදනය කරන රෙදි, 1978 අංක 4 දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනතේ 17 වන වගන්තිය යටතේ ඇඟලුම් නිෂ්පාදනය කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමකට එළඹ ඇති වෙනත් තැනැත්තකු විසින් මිල දී ගෙන අපනයනය කිරීම සඳහා ඇඟලුම් නිෂ්පාදනය කිරීම සඳහා භාවිත කරනු ලබන අවස්ථාවක දී එම රෙදි මත,

අයවිය යුතු බද්ද ගෙවීම, ඒ භාණ්ඩ ආනයනය කරනු ලැබූ හෝ ලැබුණු හෝ මිල දී ගත් දින සිට දවස් හැටක කාලයක් සඳහා හෝ අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයේ පළ කරන නියමයක් මගින් තීරණය කරනු ලැබිය හැකි පරිදි, දවස් අනුවත් නොඉක්මවන කාලයක් සඳහා හෝ විලම්භනය කරනු ලැබිය හැකි ය ;

(ආ) ශ්‍රී ලංකාවට තාවකාලිකව ආනයනය කර, මාස දොළහක් ඇතුළත නැවත අපනයනය කරනු ලබන ඉහළ වටිනාකමක් ඇති පිරිසත, යන්ත්‍ර හෝ අනෙකුත් උපකරණ නැවත අපනයනය කරන දිනය දක්වා කාලසීමාව සඳහා,

එසේ ආනයනය කරන හෝ ලැබෙන හෝ මිල දී ගත් භාණ්ඩ සඳහා අයවිය යුතු බදු මුදල ආවරණය, බැංකු ඇපකරයක් හෝ සමාගම් ඇපකරයක් සැපයීමට යටත්ව විලම්භනය කරනු ලැබිය හැකි ය.

3. 2 වන වගන්තියේ විධිවිධානවල කුමක් සඳහන්ව ඇත ද, යම් භාණ්ඩ තොග හෝ සිල්ලර වශයෙන් කරන සැපයීම් සම්බන්ධයෙන්-

- (අ) ඒවායේ නිෂ්පාදකයන් විසින් ; හෝ
- (ආ) ඒවා ආනයනකරුවන් විසින් ; හෝ
- (ඇ) සපයනු ලබන ඒ භාණ්ඩ ලබාගත් ප්‍රභවය පිළිබඳව කොමසාරිස් ජනරාල්වරයා සෑහීමකට පත් කිරීමට අපොහොසත් වන සැපයුම්කරුවකු විසින්,

හැර, තොග හෝ සිල්ලර වශයෙන් භාණ්ඩ සැපයීම වෙනුවෙන් බද්ද අයකරනු නොලැබිය යුතු ය :

එසේ වුව ද,

- (අ) යම් ලියාපදිංචි තැනැත්තකු විසින් ඒ බවට කොමසාරිස් ජනරාල්වරයා වෙත ඉල්ලීමක් කරනු ලැබුවහොත් ;
- (ආ) වෙනත් යම් තැනැත්තකු කොමසාරිස් ජනරාල්වරයා වෙත ඒ බවට ඉල්ලීමක් කර 10 වන හෝ 12 වන වගන්තිවල විධිවිධාන සලස්වා ඇති පරිදි ලියාපදිංචිය ලබාගතහොත්,

එසේ තොග වශයෙන් හෝ සිල්ලරට භාණ්ඩ සැපයීම සම්බන්ධයෙන් බද්ද අයකරනු ලැබිය යුතු ය.

4. (1) භාණ්ඩ සැපයීම, මෙහි පහත සඳහන් සිදුවීම් අතුරෙන් පළමුව සිදුවන්නේ යම් සිද්ධියක් ද ඒ සිද්ධිය සිදු වූ අවස්ථාවේ දී සිදුවන ලද ලෙස සැලකිය යුතු ය :-

- (අ) සැපයුම්කරු විසින් භාණ්ඩ සඳහා ඉන්වොයිසි පත්‍රයක් නිකුත් කිරීම ; හෝ
- (ආ) සැපයුම්කරුට භාණ්ඩ සඳහා, යම් අත්තිකාරමක් ඇතුළු ගෙවීමක් ලැබීම ; හෝ
- (ඇ) ඒ සැපයුම සඳහා භාණ්ඩ වෙනුවෙන් ගෙවීමක් සැපයුම්කරුට ලැබිය යුතු වීම ; හෝ

(ඇ) භාණ්ඩ භාරදීම සිදු කිරීම,

(2) (1) වන උපවගන්තියේ (ඇ) ඡේදයේ කවර විධිවිධානයක් තිබුණ ද, යම් භාණ්ඩ භාරදීම සිදු කළ දින සිට දවස් දහයක් ඇතුළත, එසේ සපයන ලද එම භාණ්ඩ සඳහා ඉන්වොයිසියක් නිකුත් කළ අවස්ථාවක, ඒ ඉන්වොයිසිය නිකුත් කරනු ලැබූ වේලාව, ඒ භාණ්ඩ සපයනු ලැබූ වේලාව ලෙස සැලකිය යුතු ය.

(3) සේවා සැපයීම-

(අ) ඒ සේවාව ඉටු කළ විට ; හෝ

(ආ) ඒ සේවා සඳහා හෝ අනාගත සේවා සඳහා හෝ ගෙවීමක් ලැබුණු විට ; හෝ

(ඇ) ඒ සේවා සඳහා හෝ අනාගත සේවා සඳහා හෝ ගෙවීමක් අය විය යුතු වූ විට ; හෝ

(ඈ) ඒ සේවා සම්බන්ධයෙන් ඉන්වොයිසියක් නිකුත් කළ විට,

යන අවස්ථාවලින් කලින් එළඹෙන අවස්ථාවේ දී සිදු වූ ලෙස සැලකිය යුතු ය.

(4) (3) වන උපවගන්තියේ (අ) ඡේදයේ කවර විධිවිධානයක් තිබුණ ද යම් සේවාවක් ඉටු කිරීම සිදු කළ දින සිට දවස් දහයක් ඇතුළත, සපයන ලද එම සේවාව සඳහා ඉන්වොයිසියක් නිකුත් කළ අවස්ථාවක, ඒ ඉන්වොයිසිය නිකුත් කරනු ලැබූ වේලාව, ඒ සේවාව ඉටු කරනු ලැබූ වේලාව ලෙස සැලකිය යුතු ය.

(5) (1) වන හා (3) වන උපවගන්තිවල කවර විධිවිධානයක් තිබුණ ද පහත දැක්වෙන අවස්ථාවල දී, එනම්—

(අ) නියත කාලීන ගෙවීම් සඳහා විධිවිධාන ඇතුළත් කුලී සිත්තකර ගිවිසුමක් යටතේ නොවන, 1998 අප්‍රේල් 1 වන දින හෝ ඉන්පසුව ඇතුළත් වන ලද ගිවිසුමක් යටතේ සැපයුමක් කරන අවස්ථාවක දී, ගෙවීම අයවිය යුතු වීම හෝ ගෙවීම ලැබීම යන මෙයින් කලින් එළඹෙන අවස්ථාවේ දී ; සහ

(ආ) කුලී සිත්තකර ගිවිසුමක් යටතේ භාණ්ඩ සපයන අවස්ථාවක, ගිවිසුමට එළඹුන අවස්ථාවේ දී,

සැපයුමක් සිදු වූ ලෙස සැලකිය යුතු ය.

(6) 23 වන වගන්තිය යටතේ ගෙවීම් ලැබීමේ පදනම මත බද්ද පිළිබඳ ගිණුම් ඉදිරිපත් කරන ලෙස කොමසාරිස් ජනරාල්වරයා යම් ලියාපදිංචි තැනැත්තකුට විධානය කරන ලද අවස්ථාවක, ඒ තැනැත්තාට භාණ්ඩ හා සේවා සැපයීම වෙනුවෙන් ගෙවීම් ලැබුණු වේලාව ඒ තැනැත්තා විසින් භාණ්ඩ හා සේවා සැපයූ වේලාව ලෙස සැලකිය යුතු ය.

(7) සැපයුම සිදු කරන වේලාව, 1996 අංක 34 දරන භාණ්ඩ හා සේවා බදු පනත යටතේ, 2002 ජූලි 31 දින දී හෝ ඊට පෙර අවසන් වන යම් බදු අය කළ හැකි කාලසීමාවක් හෝ ඒ කාලසීමාවකින් කොටසක් තුළට වැටෙන සහ 4 වන වගන්තියේ සඳහන් යම් සිද්ධියක් එම සැපයුම හා සම්බන්ධව මේ පනත යටතේ සිදු වූ අවස්ථාවක, ඒ දෙවනුව සඳහන් කළ සිදුවීම, සැපයුම සිදු වූ වේලාව ලෙස නොසැලකිය යුතු ය.

5. (1) බදු අය කළ හැකි භාණ්ඩ හෝ සේවා සැපයුමක වටිනාකම-

(අ) සැපයුම, මුදල් ප්‍රතිෂ්ඨාවක් සඳහා වන්නේ නම්, එම ප්‍රතිෂ්ඨාවෙන් මේ පනත යටතේ අය කළ යුතු යම් බදු මුදලක් අඩු කළ පසු විවෘත වෙළෙඳපොළේ වටිනාකමට නොඅඩු ඒ ප්‍රමාණය ප්‍රතිෂ්ඨාව විය යුතු ය ;

(ආ) සැපයුම මුදල් ප්‍රතිෂ්ඨාවක් සඳහා නොවන්නේ නම් හෝ ප්‍රතිෂ්ඨාව සම්පූර්ණයෙන් මුදලින් සංයුක්ත නොවන්නේ නම්, ඒ සැපයුමෙහි වෙළෙඳපොළ වටිනාකම විය යුතු ය.

(2) (3) වන උපවගන්තියේ විධිවිධානවලට යටත්ව භාණ්ඩ හෝ සේවා සැපයුමක් ලියාපදිංචි තැනැත්තකු නොවන තැනැත්තකුට ලියාපදිංචි තැනැත්තකු විසින් විවෘත වෙළෙඳපොළ වටිනාකමකට අඩු මුදල් ප්‍රමාණයකට කරන්නා වූ අවස්ථාවක, ඒ සැපයුමෙහි වටිනාකම, එම සැපයුමෙහි විවෘත වෙළෙඳපොළ වටිනාකම විය යුතු ය.

(3) සේවා යෝජකයකු විසින් ඔහුගේ සේවා නියුක්තයාව සේවා නියුක්තියෙන් ලැබෙන ප්‍රතිලාභයක් වශයෙන් භාණ්ඩ හෝ සේවා සපයනු ලබන අවස්ථාවක, ඒ සැපයුම සඳහා මුදල් වටිනාකම, ඒ සැපයුමෙහි විවෘත වෙළෙඳපොළෙහි වටිනාකම හෝ ඒ සැපයුමෙහි විවෘත වෙළෙඳපොළ වටිනාකම නිශ්චය කළ නොහැකි අවස්ථාවක, වෙනත් යම් සේවා නියුක්තයකු විසින් භුක්ති විඳිනු ලබන ඊට සමාන ප්‍රතිලාභයක පිරිවැය ලෙස තක්සේරුකරු විසින් නිශ්චය කරනු ලබන පිරිවැය විය යුතු ය.

(4) සේවා සැපයුමක්, යම් ලොතරැයියක් හෝ ඔට්ටු ඇල්ලීමේ ගිවිසුම්වලට ඇතුළත්වීමේ හෝ ගනුදෙනු කිරීමේ යම් බදු අය කළ හැකි කටයුත්තක් යටතේ හෝ එවැනිම ස්වභාවයේ යම් ව්‍යාපාරයක් යටතේ කෙරෙන අවස්ථාවක, ඒ සැපයුමේ වටිනාකම, ඒ සැපයුම වෙනුවෙන් ලැබිය යුතු මුද්‍ර මුදලින්, අවස්ථාවෝචිත පරිදි, ඒ ලොතරැයියේ දී හෝ ඔට්ටු ඇල්ලීමේ ගිවිසුම්වල දී හෝ ඒ ස්වභාවයේ යම් ව්‍යාපාරයක දී හෝ දෙනු ලබන තැගි හෝ දිනුම් මුදල්වල ප්‍රතිස්ථාව අඩු කළ විට ලැබෙන මුදල විය යුතු ය.

(5) භාණ්ඩ හෝ සේවා සැපයුමක්-

- (i) 16 වන වගන්තිය යටතේ ලියාපදිංචිය අවලංගු කරන වේලාවේ දී තැනැත්තකු විසින් කරනු ලබන අවස්ථාවක ; හෝ
- (ii) 8 වන වගන්තිය යටතේ නිදහස් කරනු ලබන සැපයුම් කරන යම් තැනැත්තකුට කරනු ලබන අවස්ථාවක ; හෝ
- (iii) ලියාපදිංචි තැනැත්තකු නොවන හෝ ලියාපදිංචි තැනැත්තකුට සිටිමින් 3 වන වගන්තියේ අතුරු විධානය යටතේ බදු අයකරනු ලැබීම සඳහා මනාපය පළකර නොමැති තැනැත්තකු වන යම් තොග හෝ සිල්ලර වෙළෙඳාමක් කරගෙන යන හෝ කරන තැනැත්තකු විසින් කරනු ලබන අවස්ථාවක ; හෝ
- (iv) සැපයුම්කරු විසින් ඔහුගේ පෞද්ගලික පාවිච්චිය සඳහා හෝ බදු අය කළ හැකි සැපයුමක් හැර වෙනත් කාර්යයකට යොදා ගන්නා අවස්ථාවක,

ඒ සැපයුමේ වටිනාකම, විවෘත වෙළෙඳපොළෙහි එහි වටිනාකමට වඩා අඩු ප්‍රමාණයක් නොවිය යුතු ය.

(6) කුලී සිත්තක්කර ගිවිසුමක් යටතේ භාණ්ඩ සැපයුමක වටිනාකම, 1982 අංක 29 දරන පාරිභෝගික ණය පනතේ විධිවිධානවලට අනුකූලව නිශ්චය කරන ලද මුදල් මිල විය යුතු අතර විවෘත වෙළෙඳපොළේ වටිනාකමට අඩු නොවිය යුතු ය :

එසේ වුව ද, කුලී සිත්තක්කර ගිවිසුමක් පිළිබඳ කාරණයක දී-

- (අ) කුලී සිත්තක්කර ගිවිසුමක් යටතේ සපයන යම් භාණ්ඩවල මුදල් මිලට, ඒ ගිවිසුම යටතේ සපයනු ලබන භාණ්ඩවල විකුණුම්කරුගෙන් එම භාණ්ඩ සැපයුම්කරු අයකර තිබෙන බද්ද ඇතුළත් වන්නා වූ සහ මේ පනත යටතේ ලියාපදිංචි නොවූ තැනැත්තකු විම නිසා යෙදවුම් බදු බැර ඉල්ලා සිටීමට විකුණුම්කරුට නොහැකි වන්නා වූ අවස්ථාවක, විකුණුම්කරුගෙන් එලෙස අයකරනු ලැබූ බද්ද අඩු කිරීමෙන්, බද්ද අයකිරීමේ කාර්ය සඳහා, මුදල් මිල සහ වෙළෙඳපොළ වටිනාකම ගැලපිය යුතු ය ;
- (ආ) ඒ ගිවිසුම මගින්, අවුරුදු එකකට වැඩි කාලයක් තුළ සංසරණයේ පැවති වරක් පාවිච්චි කළ භාණ්ඩ සැපයුමේ දී, බද්ද අයකිරීමේ කාර්යය සඳහා ඒ භාණ්ඩවල මුදල් මිල සහ වෙළෙඳපොළ වටිනාකම විය යුත්තේ කුලී සිත්තක්කර ගිවිසුමෙහි ඒ භාණ්ඩ සඳහා නිශ්චිතව සඳහන් වටිනාකමින්, ඒ කුලී සිත්තක්කර පහසුකම සඳහා අය කරනු ලබන, ඒ ගිවිසුමෙහි ඇතුළත් යම් ගාස්තු අඩු කිරීමෙන් පසු මුදල ය.

(7) ඉඩම් හා එහි වැඩිදියුණු කිරීම්වල සැපයුමේ වටිනාකම, සැපයුම කරන අවස්ථාවේ දී ඒ ඉඩමේ වටිනාකම සහ ඒ ඉඩමේ 1998 මාර්තු 31 වන දිනට කරන ලද යම් වැඩි දියුණු කිරීමක වටිනාකම අඩු කිරීමෙන් පසු ඒ සැපයුමේ වටිනාකම

විය යුතු අතර, එය එදිනට වෙළෙඳපොළ වටිනාකමින් ඒ ඉඩමේ වටිනාකම සහ 1998 මාර්තු 31 වන දිනට කරන ලද යම් වැඩිදියුණු කිරීමක වටිනාකම අඩු කිරීමෙන් පසු වටිනාකමට වඩා අඩු නොවිය යුතු ය.

(8) චිකට්පතක් නිකුත් කිරීම මත හෝ මුදල් තැන්පත් කිරීම මගින් භාණ්ඩ හා සේවා සපයන අවස්ථාවක, ඒ සැපයුමේ වටිනාකම, අවස්ථාවෝචිත පරිදි ඒ චිකට්පතට ගෙවූ මුදලින් මේ පතන යටතේ ගෙවිය යුතු බද්ද අඩුකළ පසු මුදල හෝ ආපසු ගෙවිය යුතු යම් මුදලක් නොවන, තැන්පත් කළ මුදලින්, මේ පතන යටතේ ගෙවිය යුතු බද්ද අඩුකළ පසු මුදල විය යුතු ය.

(9) කුලී සිත්තක්කර ගිවිසුමක් නොවන 1998 අප්‍රේල් 1 වන දිනට පෙරාතුව ඇතුළත් වන ලද සමාලෝචනය කළ නොහැකි ගිවිසුමක් යටතේ වූ සැපයුමක වටිනාකම, ඒ ගිවිසුම යටතේ යම් බදු අය කළ හැකි කාලයක් සඳහා ගෙවිය යුතු හෝ ගෙවන ලද මුළු මුදල විය යුතු අතර එය බදු ඇතුළත් ප්‍රතිෂ්ඨාවක් ලෙස සලකනු ලැබිය යුතු ය.

(10) බදු ගිවිසුමක් යටතේ සපයන ලද යම් භාණ්ඩ, බද්දේ කාලය ඉකුත් වූ විට එම බදු ගිවිසුමේ මුළු ප්‍රතිෂ්ඨාවෙන් සියයට දහයක් නොඉක්මවන ප්‍රතිෂ්ඨාවකට බදු ගැනුම්කරුට පැවරූ අවස්ථාවක, ඒ ප්‍රතිෂ්ඨාව ඒ බදු ගිවිසුම යටතේ අයිතර ගන්නා ලද බදු කුලියක් ලෙස සැලකිය යුතු ය.

තවද ඒ ප්‍රතිෂ්ඨාව, බදු ගිවිසුමේ මුළු ප්‍රතිෂ්ඨාවෙන් සියයට දහයෙන් එකකට වැඩි වන අවස්ථාවක, ඒ සැපයුම, වෙනම සැපයුමක් ලෙස සැලකිය යුතු ය.

(11) භාණ්ඩ හෝ සේවා සැපයුමක් සම්බන්ධයෙන් වූ ප්‍රතිෂ්ඨාව, බදු අය කළ හැකි සැපයුමකට සහ බදු අය කළ නොහැකි සැපයුමක් වන සැපයුමකට අදාළ වන අවස්ථාවක, ඒ බදු අය කළ හැකි සැපයුම සඳහා වූ ප්‍රතිෂ්ඨාව, ඒ බදු අය කළ හැකි සැපයුමට ආරෝපිත වටිනාකමේ කොටස ලෙස සලකනු ලැබිය යුතු අතර, එය ඒ බදු අයකළ හැකි සැපයුමේ වෙළෙඳපොළ වටිනාකමට අඩු නොවිය යුතු ය.

(12) සැපයුම්කරුගේ හෝ වෙනත් තැනැත්තකුගේ හෝ වෙනත් භාණ්ඩ ප්‍රයෝජනයට ගෙන භාණ්ඩ නිෂ්පාදනය කරනු ලබන හෝ සාදනු ලබන තැනහොත් සේවා සපයනු ලබන අවස්ථාවක, අවස්ථාවෝචිත පරිදි එකී වෙනත් භාණ්ඩ එම නිෂ්පාදනයේ දී හෝ සෑදීමේ දී හෝ සේවා සැපයීමේ දී ප්‍රයෝජනයට ගනු ලබන ලෙස සැලකිය යුතු අතර, එසේ නිෂ්පාදනය කරන ලද හෝ සාදන ලද භාණ්ඩ සැපයුමෙහි සහ එම නිෂ්පාදනය හෝ සෑදීම හා සම්බන්ධ සේවා සැපයුමෙහි වටිනාකම හෝ සේවා සැපයුමෙහි වටිනාකම, ඒ සැපයුමෙහි විවෘත වෙළෙඳපොළ වටිනාකම හෝ ඒ සැපයුම සඳහා ලැබුණු ප්‍රතිෂ්ඨාවේ මුදල යන මෙයින් වඩා ඉහළ වටිනාකම විය යුතු ය :

එසේ වුව ද, භාණ්ඩ සැපයුම සහ සේවා සැපයුම වෙන වෙනම සැපයුම් දෙකක් බව තක්සේරුකරු සෑහීමට පත්වන පරිදි ඔප්පු කරනු ලැබුවහොත්, එවිට ඒ එක් එක් සැපයුම වෙන වෙනම සැපයුමක් ලෙස, තක්සේරුකරු විසින් සලකනු ලැබිය යුතු ය.

6. ආනයනය කරන ලද භාණ්ඩවල වටිනාකම -

(අ) තීරු බදු කාර්ය සඳහා තීරණය කරන ලද භාණ්ඩවල වටිනාකම ; සහ

(ආ) ඒ භාණ්ඩ සඳහා ගෙවිය යුතු යම් තීරු බදු මුදලට ගෙවිය යුතු යම් අධිභාරයක්, සෙස් බද්දක් 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පතන යටතේ ගෙවිය යුතු යම් නිෂ්පාදන බද්දක් ද ඇතුළුව ගෙවිය යුතු මුදල් ප්‍රමාණය

යන දෙකෙහි එකතුව විය යුතු ය.

7. (1) භාණ්ඩ සැපයුමක් -

(අ) එම භාණ්ඩ සැපයුම්කරු විසින් අපනයනය කරනු ලැබ ඇති අවස්ථාවක දී ශුන්‍ය අනුප්‍රමාණගත කළ යුතු ය ;

(ආ) සේවා සැපයුමක දී -

- (i) ශ්‍රී ලංකාවෙන් පිටත යම් නිශ්චල හෝ වාචල දේපළකට ;
- (ii) යම් විදේශීය නොකාවක් හෝ ශුවන් යානයක් අලුත්වැඩියා කිරීමකට, මුහුදු නැව්බඩු කන්වේතරයක් යථාවත් කිරීමට හෝ නැවත අපනයනය සඳහා ආනයනය කර ඇති වෙනත් යම් භාණ්ඩවලට ;
- (iii) ප්‍රකාශන අයිතියක්, පේටන්ට් අයිතියක්, බලපත්‍රයක්, වෙළෙඳ ලකුණක් හෝ ඒ හා සමාන බුද්ධිමය දේපළ අයිතියක් ශ්‍රී ලංකාවෙන් පිටත දී භාවිත කිරීම සඳහා වන තාක් දුරට, ඒ අයිතියකට ;
- (iv) ගැසට් පත්‍රයේ පළ කරන නිවේදනයක් මගින් කොමසාරිස් ජනරාල්වරයා විසින් නිශ්චිතව නියම කරනු ලබන, භාණ්ඩ හෝ මගීන් (ප්‍රතිනැව්ගත කිරීම ඇතුළුව) ජාත්‍යන්තර ප්‍රවාහනයකට ;
- (v) මුළුමනින්ම ශ්‍රී ලංකාවෙන් පිටත දී ප්‍රයෝජනයට ගැනීම සඳහා පරිගණක මෘදුකාංග නිර්මාණකරුවකු තමා විසින් නිර්මාණය කරනු ලබන මෘදුකාංග සම්බන්ධයෙන් සහ බැංකුවක මාර්ගයෙන් විදේශ ව්‍යවහාර මුදලින් තත් කාර්ය සඳහා ගෙවීම් ලැබෙන සහ සේවා සැපයීම සම්බන්ධයෙන් කොමසාරිස් ජනරාල්වරයා සැහිලීම පත්වන පරිද්දෙන් ලේඛනමය සාක්ෂි ඉදිරිපත් කරනු ලබන අවස්ථාවක පමණක් ඒ මෘදුකාංග නිර්මාණකරු ;
- (vi) බැංකුවක මාර්ගයෙන් විදේශ ව්‍යවහාර මුදලින් ගෙවීම් ලැබෙන ශ්‍රී ලංකාවෙන් පිටත හඳුනාගත් එක් සේව්‍යාපේක්ෂකයකුට හෝ සේව්‍යාපේක්ෂකයන් වැඩි සංඛ්‍යාවකට අත්තර්ජාලය හෝ දුරකථන ඔප්පේ අනන්‍යව සේව්‍යාපේක්ෂක ආධාරක සේවා සැපයුම පිණිස 2001 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව පිහිටුවන ලද ව්‍යවසායක් විසින් අත්තර්ජාලය හෝ දුරකථන ඔප්පේ සපයන සේව්‍යාපේක්ෂක ආධාරක සේවා ;
- (vii) ශ්‍රී ලංකාවේ බැංකුවක් මගින් විදේශ ව්‍යවහාර මුදලින් ගෙවීම් ලබන තාක් දුරට, ශ්‍රී ලංකාවෙන් පිටත දී පාවිච්චි කරනු ලබන වෙනත් යම් සේවා,

සෘජු සම්බන්ධයක් ඇතිව සේවා සපයන අවස්ථාවක එම සේවා සැපයුම ශුන්‍ය අනුප්‍රමාණගත කළ යුතු ය.

(2) ලියාපදිංචි තැනැත්තකු විසින් යම් ශුන්‍ය අනුප්‍රමාණගත භාණ්ඩ හෝ සේවා සපයනු ලබන අවස්ථාවක -

- (අ) ඒ සැපයුම සම්බන්ධයෙන් කිසි බද්දක් අය නොකළ යුතු ය ;
- (ආ) අනෙකුත් සියලු කරුණු සම්බන්ධයෙන් ඒ සැපයුම බදු අය කළ හැකි සැපයුමක් වශයෙන් සලකනු ලැබිය යුතු අතර ඒ අනුව ඒ සැපයුම මත බදු අය කරන අනුප්‍රමාණය ශුන්‍ය විය යුතු ය.

8. මේ පනතේ පළමුවන උපලේඛනයේ නිශ්චිතව සඳහන් යම් භාණ්ඩ හෝ සේවා සැපයුමක් සහ භාණ්ඩ ආනයනයක් බද්දට යටත් නොවන හෙයින් 7 වන වගන්තිය යටතේ එම සැපයුම් ශුන්‍ය අනුප්‍රමාණගත වන්නේ නම් හැර, ඒ මත කිසි බද්දක් අය නොකළ යුතු ය.

9. සැපයුම්කරු, බදු අය කළ හැකි ක්‍රියාකාරකමක් ශ්‍රී ලංකාව තුළ කරගෙන යන විට සහ කරනු ලබන ඒ සැපයුම කරන අවස්ථාවේ දී ඒ භාණ්ඩ ශ්‍රී ලංකාවෙහි වේ නම් හෝ සැපයුම්කරු හෝ ඔහුගේ නියෝජිතයා විසින් ශ්‍රී ලංකාවෙහි ඒ සේවා සැපයුම කර ඇත්නම් මේ පනතේ කාර්ය සඳහා ඒ භාණ්ඩ හෝ සේවා ශ්‍රී ලංකාවේ දී සපයනු ලබන ලෙස සැලකිය යුතු ය.

II වන පරිච්ඡේදය

ලියාපදිංචි කිරීම

10. (1) 2002 අගෝස්තු මස 1 වන දින හෝ ඉන් පසු, යම් බදු අය කළ හැකි ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාව තුළ කරගෙන යන හෝ කරන සෑම තැනැත්තකුම -

(අ) අවස්ථාවෝචිත පරිදි, යම් බදු අය කළ හැකි එක් මාසයක හෝ මාස තුනක කාලසීමාවක් අවසානයේ දී ශ්‍රී ලංකාව තුළ, අවස්ථාවෝචිත පරිදි එකී බදු අය කළ හැකි එක් මාසයක හෝ මාස තුනක කාලසීමාව ඇතුළත ඔහු විසින් කරන ලද භාණ්ඩ හෝ සේවා සැපයුම් හෝ භාණ්ඩ සහ සේවා සැපයුම්වල මුළු වටිනාකම රුපියල් ලක්ෂ පහක් ඉක්මවා ඇත්නම් ; හෝ

(ආ) එවකට අවසාන වන මාස දොළහක කාලසීමාව තුළ, ඔහු ශ්‍රී ලංකාව තුළ කරන ලද බදු අය කළ හැකි භාණ්ඩ හෝ සේවා සැපයුම් හෝ භාණ්ඩ හා සේවා සැපයුම්වල මුළු වටිනාකම රුපියල් ලක්ෂ දහඅටක් ඉක්මවා ඇත්නම් ; හෝ

(ඇ) ඊළඟ එක් එක් මාසයක හෝ මාස තුනක බදු අය කළ හැකි කාලසීමාව තුළ අවස්ථාවෝචිත පරිදි ශ්‍රී ලංකාවෙහි ඔහුගේ භාණ්ඩ හෝ සේවා සැපයුම් හෝ භාණ්ඩ හා සේවා සැපයුම්වල මුළු වටිනාකම රුපියල් ලක්ෂ පහක් ඉක්මවීමට ඉඩ ඇති බව හෝ ඉන් ඉක්බිතිව වූ බදු අය කළ හැකි මාස දොළහ තුළ රුපියල් ලක්ෂ දහ අටක් ඉක්මවීමට ඉඩ ඇති බව හෝ විශ්වාස කිරීමට, යම් අවස්ථාවක, යුක්තියහගත හේතු ඇත්නම්,

මේ පනත යටතේ ලියාපදිංචි කරනු ලැබීමට යටත් විය යුතු ය :

එසේ වුවද, භාණ්ඩ සැපයුම හුදකලා ගනුදෙනුවක් හා සම්බන්ධ බව කොමසාරිස් ජනරාල්වරයාගේ මතය වන අවස්ථාවක, මේ වගන්තියේ කාර්ය සඳහා, බදු අය කළ හැකි සැපයුම්වල මුළු වටිනාකම ගණන් බැලීමේ දී, ඒ සැපයුමෙහි වටිනාකම අත් හරිනු ලැබිය හැකි ය.

(2) (1) වන උපවගන්තිය යටතේ ලියාපදිංචි කරනු ලැබීමට යටත් සෑම තැනැත්තකුම, ඔහු එසේ ලියාපදිංචි කරනු ලැබීමට යටත් වූ දින සිට දින පහළොවකට වඩා පමා නොවී, නිශ්චිත ආකෘති පත්‍රයෙහි වූ ලියාපදිංචිය සඳහා ඉල්ලුම් පත්‍රයක් කොමසාරිස් ජනරාල්වරයා වෙත ඉදිරිපත් කළ යුතු ය.

මේ වගන්තියේ කාර්ය සඳහා, බදු අය කළ හැකි මුළු සැපයුම්වල වටිනාකමට 3 වන වගන්තිය යටතේ බදු ගෙවීමෙන් බැහැර කරනු ලැබූ යම් තොග හෝ සිල්ලර වෙළෙඳ ක්‍රියාකාරකමක සැපයුම් ඇතුළත් නොවිය යුතු ය.

11. (1) ශ්‍රී ලංකාවට භාණ්ඩ ආනයනය කරන්නකු වන සෑම තැනැත්තකුම ඒ භාණ්ඩ නිෂ්කාශණය කිරීමට පෙර දින දහහතරකට වඩා පමා නොවී, තමා ඒ භාණ්ඩ ආනයනය කළ බව කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දීමට ද ඒ භාණ්ඩ නිෂ්කාශණය සඳහා කොමසාරිස් ජනරාල්වරයාගෙන් හඳුනාගැනීමේ අංකයක් ලබා ගැනීමට ද යටත් විය යුතු ය :

එසේ වුවද, රේගු ආඥාපනතේ 107 වන වගන්තිය යටතේ සාදන ලද මගී ගමන් බඩු (නිදහස් කිරීමේ) නියෝග යටතේ ශ්‍රී ලංකාවට භාණ්ඩ ආනයනය කරන යම් ආනයනකරුවකු තැනහොත් මේ පනතේ 10 වන වගන්තිය යටතේ හෝ 12 වන වගන්තිය යටතේ හෝ 14 වන වගන්තියේ (ඇ) ඡේදය යටතේ හෝ 77 වන වගන්තියේ (2) වන උපවගන්තිය යටතේ ලියාපදිංචි වී ඇතැයි සැලකෙන තැනැත්තකු තැනහොත් 1996 අංක 34 දරන භාණ්ඩ හා සේවා බදු පනතේ 75 වන වගන්තියේ (1) වන උපවගන්තිය යටතේ ලියාපදිංචි තැනැත්තකු ලෙස සැලකෙන තැනැත්තකු කොමසාරිස් ජනරාල්වරයාට දැනුම්දීමට යටත් නොවිය යුතු ය.

(2) (1) වන උපවගන්තිය යටතේ කොමසාරිස් ජනරාල්වරයාට දැනුම්දීමට සහ හඳුනාගැනීමේ අංකයක් ලබා ගැනීමට යටත් සෑම ආනයනකරුවකුටම, කොමසාරිස් ජනරාල්වරයා වෙත, නිශ්චිත ආකෘතියෙහි ඉල්ලුම්පතක් ඉදිරිපත් කළ යුතු ය.

12. 3 වන වගන්තියේ හෝ 10 වන වගන්තියේ විධිවිධානවල කුමක් සඳහන්ව ඇත ද, භාණ්ඩ හෝ සේවා සපයන සහ බදු අයකළ හැකි ක්‍රියාකාරකමක් කරගෙන යන හෝ කරනු ලබන හෝ ආනයන කටයුතු කරගෙන යන හෝ කරන යම් තැනැත්තකු විසින්, මේ පනත යටතේ ලියාපදිංචි වීම සඳහා, කොමසාරිස් ජනරාල්වරයා වෙත නියමිත ආකෘති පත්‍රයෙහි ඉල්ලුම් පතක් ඉදිරිපත් කළ හැකි ය :

එසේ වුවද, කොමසාරිස් ජනරාල්වරයා විසින් කරුණු කියා සිටීමට එවැනි තැනැත්තකුට අවස්ථාව දීමෙන් පසු, ඒ තැනැත්තකු කරගෙන යන හෝ කරන ව්‍යාපාරයේ ස්වභාවය සහ බදු අයකිරීමේ පූර්ව කාලසීමා දෙකෙහි ඒ තැනැත්තා

විසින් කරන ලද බදු අයකළ හැකි සැපයීම්වල වටිනාකම සලකා බලන විට, ඔහුගේ බදු අයකළ හැකි සැපයුම්වල වටිනාකම 10 වන වගන්තියේ සඳහන් වටිනාකම නොඉක්මවන බවට කොමසාරිස් ජනරාල්වරයා සැහීමකට පත්වන අවස්ථාවක, ඒ තැනැත්තා ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කළ හැකි ය.

13. 14 වන වගන්තිය යටතේ තැනැත්තකු ලියාපදිංචි කිරීමේ කාර්යය සඳහා, ඒ තැනැත්තා විසින් කරගෙන යන හෝ කරන යම් බදු අය කළ හැකි ක්‍රියාකාරකමකට අදාළව තොරතුරු කොමසාරිස් ජනරාල්වරයා විසින් කවර හෝ අවස්ථාවක ඉල්ලා සිටිය හැකි ය.

14. (1) යම් තැනැත්තකු -

(අ) 10 වන වගන්තිය යටතේ ලියාපදිංචි කිරීම සඳහා, ඉල්ලුම්පතක් ඉදිරිපත් කළ අවස්ථාවක ;

(ආ) 12 වන වගන්තිය යටතේ ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලුම්පතක් ඉදිරිපත් කරනු ලැබ ඒ ඉල්ලුම්පත කොමසාරිස් ජනරාල්වරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ නොමැති අවස්ථාවක ;

(ඇ) ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කර තැනි තමුත් ඔහු විසින් කරගෙන යන හෝ කරන ගනුදෙනුවල ස්වභාවය සලකා බලන විට, ඒ තැනැත්තා මේ පනත යටතේ ලියාපදිංචි කරනු ලැබීමට යටත් බව කොමසාරිස් ජනරාල්වරයාගේ මතය වන අවස්ථාවක, කරුණු කියා සිටීමේ අවස්ථාවක් ඒ තැනැත්තාට ලබා දීමෙන් පසු,

ඒ තැනැත්තා, කොමසාරිස් ජනරාල්වරයා විසින් තීරණය කරනු ලබන දිනයක සිට බලපැවැත්වෙන පරිදි ලියා පදිංචි කරනු ලැබිය යුතු ය.

(2) (1) වන උපවගන්තිය යටතේ ලියාපදිංචි කරනු ලැබ සිටින හෝ 77 වන වගන්තියේ (2) වන උපවගන්තිය යටතේ ලියාපදිංචි වී ඇතැයි සැලකෙන හෝ 2002 අගෝස්තු 1 වන දිනයේ දී 1996 අංක 34 දරන භාණ්ඩ හා සේවා බදු පනතේ 75 වන වගන්තිය යටතේ ලියාපදිංචි ලෙස සැලකෙන තැනැත්තකු බදු අය කළ හැකි ක්‍රියාකාරකමක් කරගෙන යන හෝ කරනු ලබන අවස්ථාවක ඒ තැනැත්තා මේ පනත යටතේ ලියාපදිංචි තැනැත්තකු ලෙස සැලකිය යුතු ය.

15. (1) 14 වන වගන්තිය යටතේ තැනැත්තකු ලියාපදිංචි කිරීමෙන් පසු, කොමසාරිස් ජනරාල්වරයා විසින් -

(අ) බදු ලියාපදිංචි කිරීමේ අංකයක් ; සහ

(ආ) ලියාපදිංචි කිරීමේ සහතිකයක්,

ඒ තැනැත්තාට නිකුත් කළ යුතු ය.

(2) ලියාපදිංචි කිරීමේ සහතිකයෙහි, ලියාපදිංචි තැනැත්තාගේ නම සහ අනෙකුත් අදාළ විස්තර ද ලියාපදිංචිය බලාත්මක වන දිනය ද ඒ තැනැත්තාගේ බදු ලියාපදිංචි අංකය ද දක්වා තිබිය යුතු ය.

(3) (1) වන උපවගන්තිය යටතේ ලියාපදිංචි කිරීමේ සහතිකයක් නිකුත් කරනු ලැබූ තැනැත්තා විසින් ඒ සහතිකය, බදු අය කළ හැකි ක්‍රියාකාරකම ඔහු විසින් කරගෙන යන්නා වූ හෝ කරනු ලබන්නා වූ ස්ථානයේ ප්‍රකටව පෙනෙන තැනක ප්‍රදර්ශනය කළ යුතු ය. ව්‍යාපාර ස්ථාන එකකට වඩා ඇති අවස්ථාවක, ඒ සහතිකයේ පිටපත් ප්‍රදර්ශනය කළ හැකි ය.

(4) පළමුවන උපලේඛනයේ දැක්වෙන නිදහස් කරනු ලැබූ සැපයුමක් කරන සෑම ලියාපදිංචි තැනැත්තකුම පළමුවන උපලේඛනයේ දැක්වෙන පරිදි ඔහු විසින් සපයනු ලබන භාණ්ඩ හා සේවා ගණ කවරේ ද යන වග ඒ සැපයුම කරන එක් එක් ස්ථානයේ ප්‍රදර්ශනය කළ යුතු ය.

(5) යම් තැනැත්තකු (3) වන හෝ (4) වන උපවගන්තිවල විධිවිධාන වලට අනුකූලව ක්‍රියා කිරීම පැහැර හරින අවස්ථාවක, කොමසාරිස් ජනරාල්වරයා විසින් -

(අ) රුපියල් පණස දහසකට නොවැඩි දණ්ඩන මුදලක් ඒ තැනැත්තාට පැනවිය හැකි අතර, ඒ දණ්ඩනය පැනවීම ගැන ඒ තැනැත්තාට ලියවිල්ලක් මගින් දැනුම් දීමක් කරනු ලැබිය හැකි ය ;

(ආ) ලිඛිත දැන්වීමක් මගින් ඒ දැන්වීමේ නිශ්චිතව දැක්වෙන කාලසීමාව තුළ-

(i) ඒ දණ්ඩන මුදල ගෙවන ලෙස ; සහ

(ii) අවස්ථාවෝචිත පරිදි (3) වන හෝ (4) වන උපවගන්ති යටතේ වූ විධිවිධාන වලට අනුකූලව ක්‍රියා කරන ලෙස,

ඒ තැනැත්තාට නියම කරනු ලැබිය හැකි ය.

(6) යම් තැනැත්තකු (3) වන හෝ (4) වන උපවගන්තිවල විධිවිධාන වලට අනුකූලව ක්‍රියා කිරීමට අපොහොසත් වූයේ ඔහුගේ පාලනය ඉක්ම වූ අවස්ථාගත කරුණු නිසා බවත්, පසුව එම නියමයන්ට අනුකූලව ඔහු ක්‍රියා කර ඇති බවත් කොමසාරිස් ජනරාල්වරයා සෑහීමට පත්වන පරිදි ඒ තැනැත්තා ඔප්පු කළහොත්, කොමසාරිස් ජනරාල්වරයා විසින් (5) වන උපවගන්තියේ (අ) ඡේදය යටතේ ඒ තැනැත්තා වෙත පනවන ලද දණ්ඩන මුදල අඩු කිරීම හෝ අවලංගු කිරීම කරනු ලැබිය හැකි ය.

16. (1) මේ පනත යටතේ හෝ 1996 අංක 34 දරන භාණ්ඩ හා සේවා බදු පනත යටතේ ලියාපදිංචි කරනු ලැබීමේ දිනයෙන් මාස දොළහක් ගතවූ පසු ලියාපදිංචි තැනැත්තකු බදු අය කළ හැකි ක්‍රියාකාරකමක් කිරීම හෝ කරගෙන යාම තහනම් කර ඇති හෙයින් හෝ යම් බදු අය කළ හැකි කාලසීමාවක් සඳහා ඔහුගේ බදු අය කළ හැකි සැපයුම්වල මුළු වටිනාකම 10 වන වගන්තියේ දක්වා ඇති වටිනාකම නොඉක්මවන අවස්ථාවක, එකී මාස දොළහක කාලය ඉකුත් වූ පසු කවර හෝ වේලාවක ඔහුගේ ලියාපදිංචිය අවලංගු කරවා ගැනීම සඳහා ඉල්ලුම්පතක් ඉදිරිපත් කළ හැකි ය.

(2) බදු අය කරනු ලැබිය හැකි ක්‍රියාකාරකමක් කරගෙන යාම හෝ කිරීම අවස්ථාවෝචිත පරිදි ඉල්ලුම්කරු හෝ ලියාපදිංචිකරු හෝ ලියාපදිංචි වී ඇති යම් තැනැත්තකු හෝ විසින් තවතා දමා ඇති බවට හෝ ඔහුගේ බදු අය කළ හැකි මුළු සැපයුම 10 වන වගන්තියේ දක්වා තිබෙන වටිනාකම නොඉක්මවන බවට හෝ රේගු ආඥාපනත යටතේ වූ පහසුකම්, ඔහු සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අත්හිටුවා තිබෙන බවට තැනහොත් ඒ ලියාපදිංචි කිරීම අබණ්ඩව පැවතීම ආදායමේ ආරක්ෂාවට බාධාවක් විය හැකි බවට කොමසාරිස් ජනරාල්වරයා සෑහීමට පත් වූ විටක -

(අ) (1) වන උපවගන්තිය යටතේ ඉල්ලීමක් ලැබුණු විට, ඒ ඉල්ලුම්කරුගේ ලියාපදිංචිය කොමසාරිස් ජනරාල්වරයා විසින් අවලංගු කරනු ලැබිය යුතු ය ;

(ආ) කවර හෝ වේලාවක, කොමසාරිස් ජනරාල්වරයා විසින් ලියාපදිංචිය අවලංගු කරනු ලැබිය හැකි ය.

(3) යම් තැනැත්තකුගේ ලියාපදිංචිය අවලංගු කිරීම, ඒ තැනැත්තා බදු අය කළ හැකි ක්‍රියාකාරකම් කිරීම හෝ කරගෙන යාම තහනම් වී තැනී බව හෝ ආදායම ආරක්ෂා කර ගැනීම පිණිස ඔහුගේ ලියාපදිංචිය, දිගටම පවත්වාගෙන යාම අවශ්‍ය හා උචිත බව කොමසාරිස් ජනරාල්වරයාගේ මතය වන අවස්ථාවක ඔහු විසින් ඒ තැනැත්තාගේ ලියාපදිංචිය අවලංගු කිරීම ප්‍රතික්ෂේප කළ හැකි ය.

(4) ලියාපදිංචි තැනැත්තකුගේ ලියාපදිංචිය කොමසාරිස් ජනරාල්වරයා විසින් අවලංගු කරනු ලබන අවස්ථාවක, ඔහු විසින් ඒ අවලංගු කිරීමේ දිනය, ලියාපදිංචි තැනැත්තා වෙත ලියාපදිංචි තැපෑලෙන් දැනුම් දිය යුතු ය.

(5) ලියාපදිංචිය අවලංගු කරන විට ඒ තැනැත්තා විසින් කරනු ලබන හෝ කරගෙන යනු ලැබූ බදු අය කළ හැකි ක්‍රියාකාරකමක වත්කම්වල කොටසක් සංයුක්ත වන යම් භාණ්ඩ හෝ සේවා, ඒ බදු අය කළ හැකි ක්‍රියාකාරකම් (එම සියලු වත්කම් ද ඇතුළුව) ලියාපදිංචි තැනැත්තකු වන වෙනත් යම් තැනැත්තකු විසින් කරන්නේ නම් හෝ කරගෙන යන්නේ නම් මිස, අවලංගු කිරීමේ දිනට පෙරාතුව ම යම් වේලාවක බදු අය කළ හැකි ක්‍රියාකාරකමක් කිරීමේ දී හෝ කරගෙන යාමේ දී ඒ තැනැත්තා විසින් සපයනු ලැබූ ඒවා ලෙස, ලියාපදිංචිය අවලංගු කිරීමේ දිනයේ සිට බලාත්මක වන පරිදි සලකනු ලැබිය යුතු ය.

17. (1) යම් තැනැත්තකුගේ ලියාපදිංචිය කොමසාරිස් ජනරාල්වරයා විසින් අවලංගු කර ඇති අවස්ථාවක, ඒ තැනැත්තා -

- (අ) ලියාපදිංචිය වලංගුව තිබූ අන්තිම බදු අය කළ හැකි කාලසීමාවේ අවසාන දිනයෙන් පසු දින දාහතරකට වඩා පමා නොවී, ඔහුට නිකුත් කරනු ලැබ තිබූ ලියාපදිංචි කිරීමේ සහතිකය කොමසාරිස් ජනරාල්වරයාට ආපසු දිය යුතු ය ;
- (ආ) ඒ බදු අය කළ හැකි කටයුත්ත කරන හෝ කරගෙන යන කවර හෝ ස්ථානයක, ලියාපදිංචි කිරීමේ සහතිකය හෝ එහි පිටපතක් ප්‍රදර්ශනය නොකළ යුතු ය ;
- (ඇ) අවස්ථාවෝචිත පරිදි යම් බදු ඉන්වොයිස් පත්‍රයක්, බදු හර නෝට්ටුවක් හෝ බදු බැර නෝට්ටුවක් නිකුත් නොකළ යුතු ය.

(2) යම් තැනැත්තකු (1) වන උපවගන්තියේ විධිවිධාන වලට අනුකූලව ක්‍රියා කිරීම පැහැර හරින අවස්ථාවක, කොමසාරිස් ජනරාල්වරයා විසින් -

- (අ) රුපියල් පණස් දහසකට නොවැඩි දණ්ඩන මුදලක් එම තැනැත්තාට පැනවිය හැකි අතර, එම දණ්ඩන මුදල පැනවීම පිළිබඳව එම තැනැත්තාට ලිඛිතව දැනුම් දිය හැකි ය ;
- (ආ) ලිඛිත දැන්වීමක් මගින් -
 - (i) එම දණ්ඩන මුදල ගෙවන ලෙස ; සහ
 - (ii) එම දැන්වීමේ නිශ්චිතව දන්වනු ලැබිය හැකි කාලසීමාව තුළ (1) වන උපවගන්තියේ විධිවිධානවලට අනුකූලව ක්‍රියා කළ යුතු බවට
 එම තැනැත්තාට නියම කරනු ලැබිය යුතු ය.

(3) යම් තැනැත්තකු (1) වන උපවගන්තියේ විධිවිධානවලට අනුකූලව ක්‍රියා කිරීමට අපොහොසත් වූයේ ඔහුගේ පාලනයෙන් තොර අවස්ථානුගත කරුණු නිසා බවත් පසුව එම විධිවිධානවලට අනුකූලව ඔහු ක්‍රියා කර ඇති බවත් කොමසාරිස් ජනරාල්වරයා සෑහීමට පත්වන පරිදි එම තැනැත්තා ඔප්පු කරන්නේ නම්, කොමසාරිස් ජනරාල්වරයා විසින් (2) වන උපවගන්තියේ (අ) ඡේදය යටතේ එම තැනැත්තා වෙත පනවන ලද දණ්ඩන මුදල අඩු කිරීම හෝ අවලංගු කිරීම කරනු ලැබිය හැකි ය.

18. 16 වන වගන්තිය යටතේ ලියාපදිංචිය අවලංගු කරනු ලැබූ ද, ලියාපදිංචි තැනැත්තකු, ඔහු ලියාපදිංචි තැනැත්තකුට සිටි කාලයේ දී ඔහු විසින් මේ පනත යටතේ හෝ 1996 අංක 34 දරන භාණ්ඩ හා සේවා බදු පනත යටතේ කරන ලද බදු අය කළ හැකි සැපයුම් සම්බන්ධයෙන්, කරන ලද හෝ නොකර හරින ලද යම් ක්‍රියාවකට වගකිව යුතු ය.

19. සෑම ලියාපදිංචි තැනැත්තකු ම -

- (අ) ඒ තැනැත්තා විසින් කරනු ලබන හෝ කරගෙන යනු ලබන බදු අය කළ හැකි ක්‍රියාකාරකමක නමෙහි, ලිපිනයෙහි හෝ කරගෙන යන ස්ථානයෙහි යම් වෙනසක් ;
- (ආ) ඒ තැනැත්තා විසින් කරනු ලබන හෝ කරගෙන යනු ලබන බදු අය කළ හැකි ක්‍රියාකාරකමක ස්වභාවයේ යම් වෙනසක් ;
- (ඇ) වාර්තා සහ වෙනත් ලේඛන අත්සන් කිරීමට බලයලත් තැනැත්තාගේ යම් වෙනසක් ;
- (ඈ) බදු අය කළ හැකි ක්‍රියාකාරකමේ අයිතියේ යම් වෙනසක්,

ඒ වෙනස සිදු වීමෙන් දින දාහතරකට වැඩි කාලයක් පමා නොවී කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිඛිතව දැනුම් දිය යුතු ය.

20. (1) බදු අය කළ හැකි සැපයුමක් කරන ලියාපදිංචි තැනැත්තකු විසින්, ඒ සැපයුම කරනු ලබන්නේ යම් තැනැත්තකුට ද ඒ ප්‍රතිග්‍රාහක තැනැත්තා ඒ සැපයුමේ වේලාවේ සිට දින දාහතරක් ඇතුළත ලිඛිත ඉල්ලීමක් කර ඔහු මේ පනත යටතේ ලියාපදිංචිවී ඇති බව හෝ ඔහු මේ පනත යටතේ ලියාපදිංචි තැනැත්තකු ලෙස සලකනු ලබනු බව සඳහන් කර බදු ඉන්වොයිස් පත්‍රයක් නිකුත් කරන ලෙස ඉල්ලීමක් කර ඇත්නම් එම සැපයුමෙන් දින සිට දින විසි අටකට නොවැඩි කාලයක් තුළදී බදු ඉන්වොයිස් පත්‍රයක් නිකුත් කළ යුතු ය :

එසේ වුවද, මේ පනත යටතේ ලියාපදිංචි හෝ ලියාපදිංචි ලෙස සැලකෙන තැනැත්තකු පලමු සැපයුම ලැබීමෙන් පසුව ඉල්ලීමක් කරනු ලැබ ඇත්නම් එම තැනැත්තා විසින් ඉන්පසුව කරන සැපයුම් සම්බන්ධයෙන් තවදුරටත් ඉල්ලීම් කිරීමට අවශ්‍ය නොවනු ඇත.

(2) බදු ඉන්වොයිස් පත්‍රයේ -

- (අ) සැපයුම්කරුගේ නම, ලිපිනය සහ ලියාපදිංචි කිරීමේ අංකය ;
- (ආ) සැපයුම කරන ලද්දේ යම් තැනැත්තකුට ද ඒ තැනැත්තාගේ නම සහ ලිපිනය ;
- (ඇ) බදු ඉන්වොයිස් පත්‍රය නිකුත් කළ දිනය සහ එහි අනුක්‍රමික අංකය ;
- (ඈ) සැපයුම කළ දිනය සහ සපයන ලද භාණ්ඩ හෝ සේවාවල විස්තරය ;
- (ඉ) සැපයුමේ ප්‍රමාණය හෝ ධාරිතාව ;
- (ඊ) සැපයුමේ වටිනාකම, අය කළ බද්ද සහ සැපයුම සඳහා ප්‍රතික්ෂේපය ;
- (උ) “බදු ඉන්වොයිස්” යන වචන එම ඉන්වොයිස් පත්‍රයේ ප්‍රකටව පෙනෙන ස්ථානයක,

දක්වා තිබිය යුතු ය.

1996 අංක 34 දරන භාණ්ඩ හා සේවා පනත යටතේ 2002 අගෝස්තු 1 වන දිනට පෙර නිකුත් කරන ලද බදු ඉන්වොයිස් පත්‍රයක් මේ පනත යටතේ නිකුත් කරන ලද බදු ඉන්වොයිස් පත්‍රයක් ලෙස සැලකිය යුතු ය.

(3) භාණ්ඩ ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලැබ ඇති අවස්ථාවක, රේගු භාණ්ඩ ප්‍රකාශනය හෝ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සහායනය කරන ලද වෙනත් ලේඛනයක් බදු ඉන්වොයිස් පත්‍රය වශයෙන් සලකනු ලැබිය යුතු ය.

1996 අංක 34 දරන භාණ්ඩ හා සේවා පනත යටතේ, මේ පනතේ 2002 අගෝස්තු 1 වන දිනට පෙර නිකුත් කරන ලද යම් රේගු භාණ්ඩ ප්‍රකාශනයක් හෝ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සහායනය කරන ලද යම් ලේඛනයක් ද බදු ඉන්වොයිස් පත්‍රයක් ලෙස සැලකිය හැක.

(4) සැපයුම ලබන්නාට බදු ඉන්වොයිස් පත්‍රයේ මුල් පිටපත නිකුත් කළ යුතු අතර එහි දෙවන පිටපත, එම බදු ඉන්වොයිස් පත්‍රය නිකුත් කළ බදු අය කළ හැකි කාලසීමාව අවසන් වීමෙන් අවුරුදු පහක් ගතවන තෙක් ඒ සැපයුම කරනු ලබන්නා විසින් තබා ගත යුතු ය.

(5) එක් සැපයුමක් සඳහා බදු ඉන්වොයිස් පත්‍ර එකකට වඩා නිකුත් කිරීම නීත්‍යානුකූල නොවිය යුතු ය. බදු ඉන්වොයිස් පත්‍රයෙහි මුල් පිටපත තැනි වූ බව ලියාපදිංචි තැනැත්තා කියා සිටින්නේ නම්, “පිටපතක් පමණයි” යන්න පැහැදිලිව ලකුණු කරන ලද පිටපතක් එම ලියාපදිංචි තැනැත්තා වෙත සැපයුම්කරු විසින් නිකුත් කළ හැකි ය.

(6) (2) වන උපවගන්තියේ විධිවිධානවල කුමක් සඳහන් වුව ද ලියාපදිංචි තැනැත්තකු බදු අය කළ හැකි සැපයුමක් සිදු කරන විට ඒ සැපයුම ලබන තැනැත්තා ලියාපදිංචි තැනැත්තකු නොවේ නම්, ඒ සැපයුම් කරන තැනැත්තා ඒ සැපයුම

සම්බන්ධව අය කළ බදු ද ඇතුළුව සම්පූර්ණ ප්‍රතිෂ්ඨාව සඳහන් කරමින් ඉන්වොයිස් පත්‍රයක් නිකුත් කළ යුතු ය. සැපයුම කරන තැනැත්තා එවැනි ඉන්වොයිස් පත්‍ර මගින් ආවරණය වන සැපයුම් සම්බන්ධ ප්‍රමාණවත් වාර්තා තබා තැනී අවස්ථාවක, ඒ සියලු සැපයුම් පිළිගත් බදු අනුප්‍රමාණ යටතේ කරන ලද සැපයුම් ලෙස සැලකිය යුතු ය. මේ උපවගන්තිය යටතේ නිකුත් කරන ලද ඉන්වොයිස් පත්‍රයක් මේ පනතේ කාර්ය සඳහා නිකුත් කරන ලද බදු ඉන්වොයිස් පත්‍රයක් ලෙස සලකනු නොලැබිය යුතු ය.

(7) (1) වන උපවගන්තියේ විධිවිධාන කඩ කරන යම් තැනැත්තෙක් වරදකට වරදකරු වන අතර මහෙස්ත්‍රාත්වරයකු ඉදිරියෙහි පවත්වනු ලබන ලඝු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට ඔහු රුපියල් විසිපන් දහසකට නො අඩු සහ රුපියල් දෙලක්ෂ පණස් දහසක් නො ඉක්මවන දඩයකට සහ ඉන් පසුව වරද දිගට ම සිදු කරන්නේ නම් ඒ වරද දිගට ම සිදු කරනු ලබන එක් එක් දිනය සඳහා දිනකට රුපියල් පන්සියය බැගින් වූ දඩයකට ද යටත් විය යුතු ය.

(8) (7) වන උපවගන්තිය යටතේ වූ වරදකට වරදකරු වූ යම් තැනැත්තකු, එසේ වරදකරු වූ දින සිට දින දාහතරකට පසු දිගට ම වරද සිදු කරන්නේ නම්, කොමසාරිස් ජනරාල්වරයා විසින් හෝ ඔහු වෙනුවෙන් බලය පවරන ලද වෙනත් යම් නිලධාරියකු විසින් ව්‍යාපාරය වැසීම සඳහා කරනු ලබන ඉල්ලීමක් මත, අධිකරණය විසින් එම ව්‍යාපාරය වැසීම සඳහා ආඥාවක් කරනු ලැබිය හැකි ය.

(9) (8) වන උපවගන්තිය යටතේ නිකුත් කරන ලද වැසීම සඳහා වන ආඥාවකට එකඟව ක්‍රියා කිරීමට එම තැනැත්තා අපොහොසත් වන්නේ නම්, ඒ ආඥාව නිකුත් කිරීමේ දින සිට දින තුනකට නො අඩු සහ දින හතකට නො වැඩි දිනයක් නිශ්චිතව දන්වමින් මහෙස්ත්‍රාත්වරයා විසින් අධිකරණයේ පිස්කල්වරයා වෙත ආඥාවක් නිකුත් කරමින් එම දිනයට පෙර එම ව්‍යාපාරය වසා දමන ලෙස එම පිස්කල්වරයාට නියම කොට බලය පවරනු ලැබිය යුතු ය. එකී පිස්කල්වරයාට හෝ ඔහු විසින් තත්කාර්ය සඳහා බලය පවරන ලද යම් පොලිස් නිලධාරියකුට සහ එකී පිස්කල්වරයා හෝ පොලිස් නිලධාරියා විසින් අවශ්‍ය යයි සලකන වෙනත් සහායකයන් ද සමග එකී ව්‍යාපාරය කරගෙන යනු ලබන හෝ කරනු ලබන පරිශ්‍රයට ඇතුළු වී එම ව්‍යාපාරය වසා දැමීම සඳහා එම ආඥාව ප්‍රමාණවත් අධිකාර පත්‍රයක වන්නේ ය.

III වන පරිච්ඡේදය

වාර්තා හා බදු ගණන් බැලීම

21. (1) සෑම ලියාපදිංචි තැනැත්තකු විසින් ම, එක් එක් බදු අය කළ හැකි කාලසීමාව ඉකුත් වීමෙන් පසු එළඹෙන මාසයේ අවසාන දිනට වඩා පසු නොවී, ඒ බදු අය කළ හැකි කාලසීමාව තුළ ඔහුගේ සැපයීම පිළිබඳ වාර්තාවක් කොමසාරිස් ජනරාල්වරයාට සැපයිය යුතු ය. ඒ සෑම වාර්තාවක් ම නිශ්චිත ආකෘතියේ විය යුතු අතර, ඒ ආකෘතියේ දැක්වීමට නියමිත සියලු විස්තර එහි ඇතුළත් විය යුතු ය :

එසේ වුව ද මාස තුනක් වූ බදු අය කළ හැකි කාලසීමාවක් වෙන් කර දෙනු ලැබ සිටින යම් තැනැත්තකු විසින්, 2002 අගෝස්තු මස 1 වන දිනෙන් ආරම්භ වන මාස දෙකක කාලසීමාව වෙනුවෙන් වාර්තාවක් 2002 ඔක්තෝබර් මස අවසාන දිනට පසු නොවන දිනයක දී සපයනු ලැබිය යුතු ය.

(2) තක්සේරුකරුවකු විසින්, ලිඛිත දැන්වීමක් මගින්, ඔහුගේ මතය අනුව බදු අය කරනු ලැබිය හැකි එහෙත් ලියාපදිංචි තැනැත්තකු නොවන තැනැත්තකුට, ඒ දැන්වීමේ නියමිත කාලයක් ඇතුළත, නියමිත ආකෘති පත්‍රය මත වාර්තාවක් සපයන ලෙස නියම කරනු ලැබිය හැකි ය.

(3) 1996 අංක 34 දරන භාණ්ඩ හා සේවා බදු පනතේ 21 වන වගන්තියේ (1) හෝ (3) වන උපවගන්ති යටතේ, 2002 අගෝස්තු මස 1 වන දිනයට පෙරාතුව ආරම්භ වන බදු අය කළ හැකි කාලසීමාවක් වෙනුවෙන් ලැබිය යුතු යම් වාර්තාවක්, මේ පනත යටතේ ලැබිය යුතු වාර්තාවක් ලෙස සැලකිය යුතු ය.

(4) යම් තැනැත්තකු විසින් කරගෙන යනු ලබන භාණ්ඩ හෝ සේවා සැපයුම සම්බන්ධයෙන් සම්පූර්ණ තොරතුරු ලබා ගැනීමේ කාර්යය සඳහා තක්සේරුකරුවකු විසින් ඒ තැනැත්තා වෙත ලිඛිත දැන්වීමකින් -

(අ) ඒ දැන්වීමේ නිශ්චිතව සඳහන් කාලසීමාව ඇතුළත එවැනි යම් අනිත් ලියු, යාන්ත්‍රික හෝ විද්‍යුත් උපකරණ අනුසාරයෙන් සකස් කළ ආකෘතියක හෝ ඒවායේ සංයෝජනයක අන්තර්ගත වූ ගිණුම් පොත්, වෙළෙඳ ලැයිස්තු, තොග ලැයිස්තු, ලේඛන, ඉන්වොයිස් පත්‍ර, චෙක්පත්, බැංකු ප්‍රකාශ, ගෙවිලි තුණ්ඩු, ගිණුම්, විගණක වාර්තා හෝ ඔහු සන්තකයෙහි ඇති නිශ්චිතව සඳහන් කරනු ලැබිය හැකි වෙනත් යම් ලේඛන, ඒ පොත්වල, ලේඛනවල සහ ගිණුම්වල ඇති සටහන් සැබෑදැයි පරීක්ෂා කර බැලීම සඳහා පරීක්ෂණයකට ඉදිරිපත් කිරීමට හෝ තක්සේරුකරු වෙත එවීමට ;

(ආ) ඒ තැනැත්තා විසින් කරනු ලබන හෝ කරගෙන යනු ලබන බදු අය කළ හැකි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පරීක්ෂා කරනු ලැබීමේ කාර්යය සඳහා දැන්වීමේ නිශ්චිතව සඳහන් යම් ස්ථානයකට, යම් දිනයක හා යම් වේලාවක තමාම හෝ බලයලත් නියෝජිතයකු මගින් පැමිණීමට,

නියම කරනු ලැබිය හැකි ය.

(5) මේ පනතේ කාර්ය සඳහා නියෝජ්‍ය කොමසාරිස්වරයකු විසින් යම් තැනැත්තකු වෙත ලිඛිත දැන්වීමකින් -

(අ) ඒ දැන්වීමේ නිශ්චිතව සඳහන් කාලසීමාව ඇතුළත යම් පොත්පත්, අනිත් ලියු, යන්ත්‍රානුසාරයෙන් හෝ විද්‍යුත් උපකරණ අනුසාරයෙන් සකස් කළ ආකෘතියක හෝ ඒවායේ සංයෝජනයක අන්තර්ගත වූ ගිණුම් පොත්, වෙළෙඳ ලැයිස්තු, තොග ලැයිස්තු, ලේඛන, ඉන්වොයිස් පත්‍ර, චෙක්පත්, බැංකු ප්‍රකාශ, ගෙවිලි තුණ්ඩු, විගණක වාර්තා හෝ ඔහු සන්තකයෙහි ඇති ඒ දැන්වීමේ නිශ්චිතව ඇති වෙනත් ලේඛන ඉදිරිපත් කිරීමට හෝ ඒ නියෝජ්‍ය කොමසාරිස් වෙත එවීමට ;

(ආ) ඒ දැන්වීමේ නිශ්චිතව සඳහන් යම් කරුණක් පිළිබඳව ඔහු පරීක්ෂා කරනු ලැබීම සඳහා දැන්වීමේ නිශ්චිතව සඳහන් යම් ස්ථානයකට යම් දිනයක හා යම් වේලාවක තමා ම හෝ බලයලත් නියෝජිතයකු මගින් හෝ පැමිණීමට,

නියම කරනු ලැබිය හැකි ය.

(6) 5 වන උපවගන්තිය යටතේ දෙන ලද දැන්වීමකට අනුකූලව පැමිණෙන යම් තැනැත්තකුට එසේ පැමිණීමෙහි ලා අවශ්‍යයෙන්ම දරන්නට සිදු වූ යම් සාධාරණ වියදමක් කොමසාරිස් ජනරාල්වරයා විසින් අනුමත කරනු ලැබිය හැකි ය.

(7) නියෝජ්‍ය කොමසාරිස්වරයකු විසින් හෝ නියෝජ්‍ය කොමසාරිස්වරයකුගේ අනුමතය ඇතිව තක්සේරුකරුවකු විසින් හෝ තමා සන්තකයෙහි ඇති, අනිත් ලියු, යාන්ත්‍රික හෝ විද්‍යුත් උපකරණ අනුසාරයෙන් ආකෘතියක හෝ ඒවායේ යම් සංයෝජනයක වූ යම් ගිණුම් පොත්, වෙළෙඳ ලැයිස්තු, තොග ලැයිස්තු, ලේඛන, ඉන්වොයිස් පත්‍ර, චෙක්පත්, බැංකු ප්‍රකාශ, බැරපත්, ගිණුම්, විගණක වාර්තා හෝ වෙනත් ලේඛන නිශ්චිතව සඳහන් පරිදි, පොත්වල, ලේඛනවල සහ ගිණුම්වල සටහන් සත්‍යාසනය කිරීම සඳහා අවශ්‍ය තරම් කාලයක් මෙම පනතේ කාර්ය සඳහා තම භාරයෙහි රඳවා ගත හැකි ය.

(8) තක්සේරුකරුවකු විසින්, අවශ්‍ය යැයි අදහස් කරනු ලබන අවස්ථාවක, දැන්වීමේ නිශ්චිතව සඳහන් කාලය ඇතුළත, තක්සේරුකරුගේ මතය අනුව යම් තැනැත්තකු විසින් ගෙවනු ලැබිය යුතු බද්ද සඳහා අවශ්‍ය හෝ අදාළ යම් කාරණයක් පිළිබඳව -

(අ) සම්පූර්ණ හෝ වැඩිදුර වාර්තා ; හෝ

(ආ) සම්පූර්ණ හෝ වැඩිදුර තොරතුරු,

සපයන ලෙසට ඒ තැනැත්තාට ලියවිල්ලකින් වූ දැන්වීමක් දිය හැකි ය.

(9) යම් තැනැත්තකු විසින් හෝ ඔහු වෙනුවෙන් මේ පනත යටතේ සපයන ලදැයි අදහස් කෙරෙන වාර්තාවක්, ප්‍රකාශයක් හෝ ආකෘතියක්, පටහැනි තත්ත්වය ඔප්පු කරනු ලැබුවහොත් මිස, අවස්ථාවෝචිත පරිදි ඒ තැනැත්තා විසින් හෝ ඔහුගේ අධිකාරය යටතේ සැපයූ ලෙස සලකනු ලැබිය යුතු අතර ඒ වාර්තාවට, ප්‍රකාශයට හෝ ආකෘතියට අත්සන් කරන යම් තැනැත්තකු එහි සඳහන් සියලු කරුණු ගැන දැන සිටි බව සලකනු ලැබිය යුතු ය.

(10) යම් තැනැත්තකු (1) වන උපවගන්තියේ විධිවිධාන වලට අනුකූලව ක්‍රියා කිරීම පැහැර හරින හෝ දැන්වීමේ නිශ්චිතව සඳහන් කාලසීමාව ඇතුළත වාර්තාවක් සපයන ලෙස ඔහුට විධාන කරමින් (3) වන උපවගන්තිය යටතේ තක්සේරුකරුවකු විසින් දෙන ලද දැන්වීමක නියමයන්ට අනුකූලව ක්‍රියා කිරීම පැහැර හරින අවස්ථාවක, කොමසාරිස් ජනරාල්වරයා විසින් -

(අ) රුපියල් පණස් දහසකට නොවැඩි මුදලක දණ්ඩනයක් ඒ තැනැත්තා වෙත පැනවිය හැකි අතර ඒ දණ්ඩනය පැනවීම ගැන ඒ තැනැත්තාට ලියවිල්ලකින් වූ දැන්වීමක් දිය හැකි ය ;

(ආ) පහත දැක්වෙන දේ කරන ලෙස ඒ තැනැත්තාට ලියවිල්ලකින් වූ දැන්වීමකින් නියම කළ හැකි ය :—

(i) ඒ දණ්ඩන ගෙවීම ; සහ

(ii) ඒ දැන්වීමේ නිශ්චිතව සඳහන් කරනු ලබන කාලසීමාව ඇතුළත අවස්ථාවෝචිත පරිදි (1) වන උපවගන්තිය යටතේ වූ වාර්තාව සපයා නැත්නම් එය සැපයීම හෝ (2) වන උපවගන්තිය යටතේ ඔහුට දෙන ලද දැන්වීමේ නියමයන්ට අනුකූලව ක්‍රියා කර නැත්නම් ඒවාට අනුකූලව ක්‍රියා කිරීම.

(11) අවස්ථාවෝචිත පරිදි (1) වන උපවගන්තියේ විධිවිධාන වලට හෝ (2) වන උපවගන්තිය යටතේ විධිවිධානයට අනුකූලව කටයුතු කිරීමට නොහැකි වූයේ තමාගේ පාලනයෙන් බැහැර වූ හේතු නිසා බවත් ඊට පසුව ඔහු විසින් ඒ නියමයන්ට හෝ විධානයට අනුකූලව කටයුතු කර ඇති බවට කොමසාරිස් ජනරාල්වරයා සෑහීමට පත්වන පරිදි ඒ තැනැත්තා ඔප්පු කළහොත් (10) වන උපවගන්තියේ (අ) ඡේදය යටතේ යම් තැනැත්තකුට පනවන ලද යම් දණ්ඩනයක් කොමසාරිස් ජනරාල්වරයා විසින් අඩු කිරීම, හෝ අවලංගු කිරීම කළ හැකි ය.

(12) (9) වන උපවගන්තියේ (අ) ඡේදය යටතේ කොමසාරිස් ජනරාල්වරයා විසින් දණ්ඩනයක් පනවන ලද අවස්ථාවක, හැර (1) වන උපවගන්තියේ හෝ (2) වන උපවගන්තියේ හෝ විධිවිධාන කඩ කරන සෑම තැනැත්තකුම මේ පනත යටතේ වරදකට වරදකරු වන අතර, මහෙස්ත්‍රාත්වරයකු ඉදිරියේ ලඝු කඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට, රුපියල් පණස් දහසක් නොඉක්මවන දඩයකට හෝ මාස හයක් නො ඉක්මවන කාලයකට දෙආකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීම යන දඩුවම් දෙකටම හෝ යටත් විය යුතු ය.

22. (1) ලියාපදිංචි තැනැත්තකු තමා විසින් කරන ලද බදු අය කළ හැකි සැපයුමක් සම්බන්ධයෙන් මේ පනතේ නිශ්චිතව සඳහන් ආකාරයකින් සහ එසේ සඳහන් කරනු ලබන කාලයක දී එසේ සඳහන් කරනු ලබන බදු අය කළ හැකි කාල සීමාවන්ට යොමු කොට ගිණුම් පෙන්වීම සහ බදු ගෙවීම කළ යුතු ය :

එසේ වුව ද 1978 අංක 4 දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනතේ 17 වන වගන්තිය යටතේ අපනයනය කිරීම සඳහා යම් ඇඟලුම් නිෂ්පාදකයකු සමඟ එළඹ ඇති යම් ගිවිසුමක් යටතේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් දේශීය වශයෙන් විකිණීම සඳහා අවසර දී ඇති ඇඟලුම් ප්‍රතිශතය ඇතුළත යම් ඇඟලුම් සැපයීම මත අයවිය යුතු බදු මුදල ශ්‍රී ලංකාව ඇතුළත සපයනු ලබන එවැනි එක් එක් ඇඟලුමක් සඳහා රුපියල් විසිපහක් විය යුතු ය.

(2) මේ පනතේ විධිවිධානවලට යටත්ව, ඒ එක් එක් කාලසීමාව අවසානයේ දී මේ පනත යටතේ ඉඩ දෙනු ලැබිය හැකි තමාගේ යෙදවුම් බද්දේ ප්‍රමාණයක් සඳහා බැර වාසියකට හිමි විය යුතු මුදල තමාගෙන් අයවිය යුතු යම් නිමැවුම් බද්දකින් අඩු කිරීමට ද ලියාපදිංචි තැනැත්තකුට හිමිකම ලැබිය යුතු ය :

එසේ වුවද ගෙවීම් පදනම් කර ගත් ගිණුම්ගත කිරීමක් අනුගමනය කරන තැනැත්තකුට මේ පනත යටතේ ඉඩ දෙනු ලැබිය හැකි ප්‍රමාණයට තමාගේ යෙදවුම් බද්ද මත තමාගේ බැර වාසියට හිමිකම් ලැබිය යුත්තේ ඒ තැනැත්තා විසින් බද්ද ගෙවා ඇති සැපයුමක් වෙනුවෙන් පමණක් විය යුතු ය.

(3) ලියාපදිංචි තැනැත්තකුට සපයන ලද භාණ්ඩ හෝ සේවා හෝ ඔහු විසින් ආනයනය කරන ලද භාණ්ඩ ඔහු විසින් කරගෙන යනු ලැබූ හෝ කරනු ලැබූ බදු අය කළ හැකි ක්‍රියාකාරකමකට භාවිත කරන සහ කොටසක් වෙතත් කාර්ය සඳහා

භාවිත කරන අවස්ථාවක සැපයුම් සහ ආනයන කිරීම් මත වූ බද්ද ඒ සැපයුමෙන් හෝ ආනයනය කිරීමෙන් ඔහුගේ බදු පැනවිය හැකි බදු අය කළ හැකි ක්‍රියාකාරකමකට යොමු කළ හැකි ප්‍රමාණය පමණක් ඔහුගේ යෙදවුම් බද්ද වශයෙන් ගණන් ගැනෙන පරිදි වෙන් කර දිය යුතු ය :

එසේ වුවද, 2000 අංක 56 දරන, කල්බදු මූල්‍යකරණ පනත යටතේ කල්බදු පහසුකම් සපයන තැනැත්තකු සම්බන්ධයෙන් වන විට අවුරුදු කුනකට අඩු කාලයක් සඳහා කල් බදු ගිවිසුම යටතේ සපයන ලද භාණ්ඩ වෙනුවෙන් යෙදවුම් බද්ද, එවැනි භාණ්ඩ සඳහා අය කරන බද්ද සියයට දහයට වැඩි වුවත්, සියයට දහයක හෝ ඊට අඩු අනුප්‍රමාණයක් අනුව ගණනය කළ යුතු ය.

(4) 21 වන වගන්තියේ (1) වන හෝ (2) වන උපවගන්ති යටතේ යම් වාර්තාවක් සපයා ඇති අවස්ථාවක සහ එම වාර්තාව අදාළ වන යම් බදු අය කළ හැකි කාලසීමාවක් අවසානයේ දී යෙදවුම් බද්දේ ප්‍රමාණය නිමැවුම් බද්දේ ප්‍රමාණය ඉක්මවන්නේ නම් යෙදවුම් බද්දේ අතිරික්තය 58 වන වගන්තියේ විධිවිධානවලට යටත්ව ආපසු ගෙවනු ලැබිය යුතු අතර, එය එසේ ආපසු ගෙවා නොමැති අවස්ථාවක, එම ආපසු ගෙවීම කළ යුතු වූයේ යම් බදු අය කළ හැකි කාලසීමාවකදී ද, ඒ කාලසීමාව අවසානයේ සිට මාස දෙකක් ඉකුත්වන දිනයෙන් ආරම්භව, ආපසු ගෙවීම කරන දිනයෙන් අවසන් වන කාලසීමාව සඳහා, ඒ මුදල මත, 59 වන වගන්තියෙන් නියමිත අනුප්‍රමාණ අනුව, කොමසාරිස් ජනරාල්වරයා විසින් පොලී ගෙවිය යුතු ය :

එසේ වුවද, 1996 අංක 34 දරන භාණ්ඩ හා සේවා බදු පනත යටතේ 2002 අගෝස්තු 1 වන දින හෝ ඉන්පසුව ආපසු ගෙවිය යුතු අතිරික්ත යෙදවුම් බද්දක ශේෂයක් 2002 අගෝස්තු 01 වන දිනට ආපසු ගෙවීමට ඉතිරිව ඇති අවස්ථාවක, මේ පනත යටතේ යම් බදු අයකළ හැකි කාලසීමාවක් සඳහා අයවිය යුතු යම් නිමැවුම් බද්දකින් ඒ අතිරික්තය අඩුකර නොගත යුතු අතර, 1996 අංක 34 දරන භාණ්ඩ හා සේවා බදු පනත යටතේ, ඒ අනුව, එය ආපසු ගෙවිය යුතු ය.

(5) ලියාපදිංචි නොමැති තැනැත්තකු විසින් ඔහුගේ ඉඩම හා ගොඩනැගිලි කුලී නිවැසි ගිවිසුමකට අනුව ලියාපදිංචි තැනැත්තකුට බද්දට දුනහොත්, ඒ ඉඩමේ හා ගොඩනැගිල්ලේ සපයනු ලබන සේවා සම්බන්ධයෙන් දරන ලද යම් වියදමක් වෙනුවෙන් කිසි යෙදවුම් බද්දකට හිමිකම් කියා සිටීමට ඒ ලියාපදිංචි නොමැති තැනැත්තාට හිමිකමක් නොමැති වුව ද, කුලී නිවැසි ගිවිසුමක් ඒ ඉඩම හා ගොඩනැගිල්ල සම්බන්ධයෙන් පැවති බව කොමසාරිස් ජනරාල්වරයා සෑහීමට පත්වන පරිදි තහවුරු කෙරෙන ප්‍රමාණවත් සාක්ෂි ඒ ලියාපදිංචි තැනැත්තා විසින් සපයනු ලැබුවහොත්, ඒ ලියාපදිංචි තැනැත්තා විසින් ඒ ඉඩමේ සපයන සේවා සම්බන්ධයෙන්, එම කුලී නිවැසි ගිවිසුමේ කාලසීමාව සඳහා යෙදවුම් බදු හිමිකම් කියා සිටීමට ඔහුට අයිතිය ඇත්තේ ය :

එසේ වුව ද -

(අ) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමකට ඇතුළත්ව සිටින ලියාපදිංචි තැනැත්තකු සම්බන්ධයෙන් බදු අය කළ හැකි කාලසීමාවක යෙදවුම් බදු අතිරික්තයක් පවත්නා සහ ඒ බදු අය කළ හැකි කාලසීමාව 1996 අංක 34 දරන භාණ්ඩ හා සේවා බදු පනතේ උපලේඛනයේ (xxvii) විෂයයේ හෝ මේ පනතේ පළමුවන උපලේඛනයේ (xx) විෂයයේ සඳහන් කාලසීමාව ඇතුළත හෝ 1996 අංක 34 දරන භාණ්ඩ හා සේවා බදු පනතේ (xxvii) විෂයයේ හෝ මේ පනතේ පළමුවන උපලේඛනයේ විෂයයේ (xx) හෝ සඳහන් ගිවිසුමක නියමිත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ කාලසීමාව ඇතුළත හෝ වාණිජ ක්‍රියාකාරකම් ආරම්භ වීම දක්වා යන මෙයින් කලින් එළඹෙන කාලසීමාව ඇතුළත යෙදෙන අවස්ථාවක ඒ අතිරික්තය ; හෝ

(ආ) (6) වන උපවගන්තියේ සඳහන් වන තැනැත්තකු සම්බන්ධයෙන් වන විට යෙදවුම් බද්දේ අතිරික්තයක් පවත්නා සහ ඒ බදු අයකළ හැකි කාලසීමාව ඒ තැනැත්තා විසින් භාරගන්නා ලද පරිදි බදු අය කළ හැකි සැපයුම් කිරීම ආරම්භ වූ බදු අය කළ හැකි කාලසීමාවට කලින් යෙදෙන අවස්ථාවක ඒ අතිරික්තය ;

(ඇ) යම් බදු අය කළ හැකි කාලසීමාවක, 2 වන වගන්තිය යටතේ අවලම්භනය කරන ලද බද්ද ඇතුළුව යෙදවුම් බද්දේ අතිරික්තයක් ලියාපදිංචි තැනැත්තකු සම්බන්ධයෙන් වන විට ශුන්‍ය අනුප්‍රමාණගත සැපයුම්වල වටිනාකම ඒ බදු අය කළ හැකි කාලසීමාව සඳහා හෝ බදු අය කළ හැකි මුළු සැපයුම් ප්‍රමාණයෙන් සියයට පණහකට වැඩි අවස්ථාවක පූර්ව බදු අය කළ හැකි කාලසීමාවකින් ඉදිරියට ගෙන ආ යම් අතිරික්තයක් ද ඇතුළුව යෙදවුම් බද්දේ අතිරික්තය ; හෝ

(ඇ) යම් බදු අය කළ හැකි කාලසීමාවක් තුළ 2 වන වගන්තිය යටතේ බදු අවලම්භනය කිරීමක් ලබාගත් යම් ලියාපදිංචි තැනැත්තකු විසින් ඒ බදු අය කළ හැකි කාලසීමාව සඳහා යම් ශුන්‍ය අනුප්‍රමාණගත සැපයුම් කර තැනි හෝ මුළු බදු අය කළ හැකි සැපයුම්වලින් සියයට පණහක හෝ ඊට අඩු ශුන්‍ය අනුප්‍රමාණගත සැපයුම් කර ඇති අවස්ථාවක, 2 වන වගන්තිය යටතේ වූ ඒ අවලම්භනය කළ බද්දේ ප්‍රමාණය ඉක්ම නොයන්නා වූ යෙදවුම් බද්දේ අතිරික්තය,

අවස්ථාවෝචිත පරිදි එකී අතිරික්තයේ කොටස හෝ අතිරික්තය මේ පනත යටතේ බදු අයකළ හැකි කාලසීමාව ඉදිරියට ගෙන ආ අතිරික්තයක් හෝ 1996 අංක 34 දරන භාණ්ඩ හා සේවා බදු පනත යටතේ 2002 ජූලි 31 වන දින හෝ ඊට පෙර අවසන්වන යම් බදු අයකළ හැකි කාලසීමාවකින් ඉදිරියට ගෙන ආ යම් අතිරික්තයක් ද ඇතුළුව, 58 වන වගන්තියේ විධිවිධානවලට යටත්ව බදු අයකළ හැකි කාලසීමාව අවසානයේ දී හෝ අතිරික්තය පැන නැගුනා වූ බදු අය කළ හැකි කාලසීමාව සඳහා වූ වාර්තාව ලැබුණු දින යන දින දෙකින් පසුව එළඹුණු දින සිට මාස එකක් පසු නොකර ආපසු ගෙවිය යුතු ය :

එසේම තවදුරටත්, 2 වන වගන්තියේ (3) වන උපවගන්තිය යටතේ ගෙවන ලද බද්ද නියෝජනය කරමින් අතිරික්ත යෙදවුම් බද්ද පිරිසැකසුම් නොකර නැවත විකිණීම සඳහා භාණ්ඩ ආනයනය කරන්නා වූ ලියාපදිංචි තැනැත්තකු සම්බන්ධයෙන් වන විට ආපසු නොගෙවිය යුතු ය.

ඒ කාලසීමාව ඇතුළත ඒ ආපසු ගෙවීම කිරීමට නොහැකි වන අවස්ථාවක දී ආපසු ගෙවීම කළ යුතුව තිබුණු දිනයේ සිට ඒ ගෙවීම කරන ලද දිනය තෙක් වූ කාලය සඳහා 59 වන වගන්තිය යටතේ නියම කරනු ලැබ ඇති අනුප්‍රමාණය අනුව, ඒ වගන්තියේ අතුරු විධානයේ විධිවිධානවලට යටත්ව, ඒ ආපසු ගෙවිය යුතු මුදල මත පොලිය ගෙවනු ලැබිය යුතු ය.

(6) ලබාගත් භාණ්ඩ හෝ සේවාවලට ආරෝපණය කළ හැකි යම් යෙදවුම් බද්දක්, මෙහි පහත දැක්වෙන දේ වෙනුවෙන්, (2) වන උපවගන්තිය යටතේ අඩු නොකළ යුතු ය :-

(i) සැපයුම, මෝටර් සයිකල්, බයිසිකල්, සේවායෝජකයකු විසින් ඔහුගේ සේවකීයුක්තයන් ප්‍රවාහනය සඳහා සපයා ඇති මෝටර් කෝච් රථ, සංචාරක ගමන් සඳහා භාවිත කරන මෝටර් වාහන හෝ සංචාරකයන් ප්‍රවාහනය සඳහා හෝ භාණ්ඩ ප්‍රවාහනය සඳහා භාවිත කරන මෝටර් වාහන හෝ කුලී මෝටර් රථ, හෝ නොවන වෙනත් මෝටර් වාහන සම්බන්ධයෙන් තම් හෝ යම් බදු අය කළ හැකි ක්‍රියාකාරකමක වෙළෙඳ බඩු තොගයේ කොටසක් නොවන මෝටර් වාහනයක් නොවන මෝටර් වාහන සම්බන්ධයෙන් තම් ;

(ii) ලබාගත් භාණ්ඩ හෝ සේවා සැපයුම බදු අය කළ හැකි ක්‍රියාකාරකමකට සම්බන්ධ නැතිනම් ;

(iii) ලබාගත් භාණ්ඩ හෝ සේවා සැපයුම-

(අ) (i) 1996 අංක 34 දරන භාණ්ඩ හා සේවා බදු පනත යටතේ හෝ මේ පනත යටතේ හෝ නිසි පරිදි නිකුත් කරන ලද බදු ඉන්වොයිසියකින් සනාථ කර තැන්නම් ; සහ

(ii) යම් බදු අය කළ හැකි කාලසීමාවක් වෙනුවෙන් ද ඒ කාලසීමාව අවසානයේ සිට මාස දොළහක් ඇතුළත බදු ඉන්වොයිස් පත්‍රයක් ලබාගෙන තැන්නම් ; හෝ

(ආ) රේගු අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කරන ලද රේගු භාණ්ඩ ප්‍රකාශනයක් හෝ වෙනත් සහතික කළ ලේඛනයක් නිකුත් කර ඇත්නම් ;

(iv) ඒ ඉන්වොයිසිය මත (iii) වන අනුඡේදයේ සඳහන් පරිදි වූ යෙදවුම් බද්ද, ඒ ඉන්වොයිසිය ලැබුණු බදු අය කළ හැකි කාලසීමාවේ අවසන් දිනයේ සිට මාස හයක් ඉකුත් වීමට පෙර අවසන් වන යම් බදු අය කළ හැකි කාලසීමාවක නිමැවුම් බද්දෙන් අඩු කර ගෙන නොමැති නම්,

එසේ වුවද, (3) වන උපවගන්තියේ සහ (5) වන උපවගන්තියේ (ii) වන අනුඡේදයේ විධිවිධානවල කුමක් සඳහන් ව තිබුණ ද, (205 වන අධිකාරය) විදුලිබල පනත යටතේ බලපත්‍රයක් ලබා සිටින සහ විදුලිබලය බෙදා හැරීමෙහි නිරත වන යම් ලියාපදිංචි තැනැත්තකුට එසේ බෙදා හැරීම සඳහා විදුලිබලය මිල දී ගැනීම වෙනුවෙන්, 1996 අංක 34 දරන භාණ්ඩ හා සේවා බදු පනතේ උපලේඛනයේ (xxvi) විෂයය යටතේ හෝ මේ පනතේ පළමුවන උපලේඛනයේ (xviii) විෂයය යටතේ හෝ යෙදවුම් බදු සඳහා ඉඩ හැරිය හැකි ය.

(7) යම් ලියාපදිංචි තැනැත්තකු විසින්, ඔහු ශ්‍රී ලංකාවෙහි යම් ව්‍යාපාරයක් හෝ ව්‍යාපෘතියක් කරගෙන යාම සඳහා යම් ව්‍යාපාරයක් හෝ යම් ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව සහ ඒ ආරම්භ කිරීමේ දින සිට මාස තිහක කාලයක් ඇතුළත දී ඒ ව්‍යාපාරය සම්බන්ධව බදු අය කළ හැකි සැපයුමක් කිරීමට භාරගන්නා බව කොමසාරිස් ජනරාල්වරයා සෑහීමට පත්වන ආකාරයට සනාථ කර ඇති අවස්ථාවක, 14 වන වගන්තියේ කවර විධිවිධානයක් තිබුණ ද, කොමසාරිස් ජනරාල්වරයා විසින්, නිශ්චිතව සඳහන් කරනු ලැබිය හැකි කොන්දේසිවලට යටත්ව, ඒ තැනැත්තා ලියාපදිංචි කරනු ලැබිය හැකි අතර, ඒ ව්‍යාපාරය හෝ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කොමසාරිස් ජනරාල්වරයා විසින්, (5) වන උපවගන්තියේ (iii) වන ඡේදයේ විධිවිධානවලට යටත්ව යෙදවුම් බද්ද සඳහා බැර වාසි දීමට ඉඩ දෙනු ලැබිය හැකි ය. තව ද ව්‍යාපෘතියේ ස්වභාවය සැලකිල්ලට ගැනීමේ දී මාස තිහක කාලය, බදු අය කළ හැකි සැපයුම් කිරීමට ප්‍රමාණවත් නොවන බවට කොමසාරිස් ජනරාල්වරයා සෑහීමට පත්වන අවස්ථාවක, ඒ ලියාපදිංචි තැනැත්තා විසින් ඒ බවට කරන ඉල්ලීමක පදනම මත, කොමසාරිස් ජනරාල්වරයා විසින් ඒ කාලය දීර්ඝ කරනු ලැබිය හැකි ය.

(8) 33 වන වගන්තියේ කවර විධිවිධානයක් තිබුණ ද නියමිත මුදලට අතිරික්ත යම් ආපසු ගෙවීමක් හෝ මේ පනත යටතේ හෝ 1996 අංක 34 දරන භාණ්ඩ හා සේවා බදු පනත යටතේ හෝ ඉල්ලා සිටින යෙදවුම් බද්දේ යම් අතිරික්ත මුදලක් ආපසු ගෙවීම කරන ලද්දේ හෝ ඒ ඉල්ලීම කරන ලද්දේ යම් ලියාපදිංචි තැනැත්තකු විසින් ද ඒ තැනැත්තාට අදාළව තක්සේරුකරුවකු විසින් තක්සේරුවක් කරනු ලැබිය යුතු අතර, ඒ මුදල, අවස්ථාවෝචිත පරිදි, ඒ ආපසු ගෙවීම සිදු වූ හෝ යෙදවුම් බද්දේ අතිරික්තය ඇති වූ බදු අය කළ හැකි කාලසීමාවේ පළමුවන දිනයට පැවති පැහැර හැරී බද්ද ලෙස සලකනු ලැබිය යුතු ය.

මේ උපවගන්තියේ කාර්යය සඳහා, යම් වාර්තාවක් මගින්-

(අ) අවස්ථාවෝචිත පරිදි 1996 අංක 34 දරන භාණ්ඩ හා සේවා බදු පනතේ උපලේඛනයේ (xxvii) විෂයයේ හෝ (xxviii) විෂයයේ හෝ තැනහොත් මේ පනතේ පළමුවන උපලේඛනයේ (xix) විෂයය හෝ (xx) විෂයයේ සඳහන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ කාලසීමාව ඇතුළත හෝ එම කාලසීමාව සම්පූර්ණ වීමේ දී වාණිජ මෙහෙයුම් ආරම්භ කර නොමැති යම් තැනැත්තකු විසින් ;

(ආ) (6) වන උපවගන්තිය යටතේ අනුමතිය ලබාගෙන තිබෙන එහෙත් ඒ අනුමතිය ලබා ගැනීමට පූර්වයෙන් ඒ තැනැත්තා විසින් දෙන ලද පොරොන්දුවේ ප්‍රකාශිත පරිදි, බදු අය කළ හැකි සැපයුම් කිරීමේ ව්‍යාපාරය ආරම්භ කර නොමැති යම් තැනැත්තකු විසින්

හිමිකම් කියා සිටින යම් යෙදවුම් බද්දක්, ඒ තැනැත්තා හිමිකම් කියා සිටින අතිරික්ත යෙදවුම් බදු මුදලක් ලෙස සැලකිය යුතු ය.

23. සෑම ලියාපදිංචි තැනැත්තකු විසින් ම ඉන්වොයිස් පදනම මත බදු සඳහා ගිණුම් දැක්විය යුතු ය :

එසේ වුව ද, ලියාපදිංචි තැනැත්තකු විසින් ඒ සඳහා කරනු ලබන ඉල්ලීමක් අනුව නියම කරනු ලැබිය හැකි කොන්දේසි මත ගෙවීමේ පදනමක් මත බදු සඳහා ගිණුම් දැක්වීම කරන ලෙස කොමසාරිස් ජනරාල්වරයා විසින් ඒ තැනැත්තාට විධාන කළ හැකි ය.

24. යම් බදු අය කළ හැකි කාලසීමාවක ගෙවිය යුතු බද්දේ ප්‍රමාණය නිශ්චය කිරීමේ දී, ලියාපදිංචි තැනැත්තකුගේ බදු අය කළ හැකි ක්‍රියාකාරකමෙහි දී 1998 අප්‍රේල් 1 වන දින හෝ ඉන් පසුව ඇතිකර ගන්නා වූ ණයක් ඒ බදු අය කළ හැකි කාලසීමාව ඇතුළත බොල් බවට පත් වූ ද යම් බොල් ණයක් සම්බන්ධයෙන් ඊට අනුරූප බදු ප්‍රමාණයක් අඩු කළ යුතු ය. අඩු කළ හැකි බද්දේ ප්‍රමාණය කපා හැරීමට ඇති බොල් ණය සම්බන්ධයෙන් කලින් බදු අය කළ හැකි කාලසීමාවක දී බදු වශයෙන් ගෙවූ ප්‍රමාණය නොඉක්මවිය යුතු ය :

එසේ වුව ද, මේ පනත ක්‍රියාත්මක වීම ආරම්භ වීමට පෙර හෝ ඉන් පසුව එසේ කපා හරින ලද බොල් ණයක් වෙනුවෙන් යම් බදු අය කළ හැකි කාලසීමාවක දී ඒ තැනැත්තාට බොල් ණය වෙනුවෙන් යම් මුදලක් ලැබුණහොත් 33 වන වගන්තියේ කවර විධිවිධානයක් නිබුනද, ලැබුණු මුදල එය ලැබුණු බදු අය කළ හැකි කාලසීමාවේ මේ පනත යටතේ හෝ 1996 අංක 34 දරන භාණ්ඩ හා සේවා බදු පනත යටතේ ලැබුණු බදු අය කළ හැකි සැපයුමක් වශයෙන් සලකනු ලැබිය යුතු අතර එය බද්දට යටත් විය යුතු ය :

තවදුරටත් එසේ වුව ද, යම් තැනැත්තකු විසින්, බොල් ණයකට අනුරූපී බද්දේ යම් ප්‍රමාණයක් අඩු කරනු ලැබ ඇති අවස්ථාවක, ඒ බොල් ණය දරන ලද්දේ කවර තැනැත්තකු සම්බන්ධයෙන් ද ඒ තැනැත්තා ලියාපදිංචි තැනැත්තකු නම්, ඒ තැනැත්තාගේ ඊට අනුරූපී කාලසීමාව සඳහා එසේ අඩුකර ගන්නා ලද මුදල් ප්‍රමාණය නිමැවුම් බද්දක් විය යුතු ය.

25. (1) ලියාපදිංචි තැනැත්තකු බදු ඉන්වොයිස් පත්‍රයක් නිකුත් කර වෙනත් තැනැත්තකුට කරන ලද සැපයුමක් මත බද්ද අඩුවෙන් අය කිරීමෙන් හෝ වැටියෙන් අය කිරීමෙන් හෝ වැරදි බදු ප්‍රමාණයක් සඳහා ගිණුම් දක්වා ඇති අවස්ථාවක, එසේ අඩුවෙන් අය කරන ලද හෝ වැටියෙන් අය කරන ලද බදු ප්‍රමාණය ගැලපීමේ කාර්යය සඳහා අවස්ථාවෝචිත පරිදි බදු හර නොවිටුවක් හෝ බදු බැර නොවිටුවක් ඒ අතීක් තැනැත්තාට නිකුත් කිරීමට ඔහුට හිමිකම ලැබිය යුතු ය.

(2) අවස්ථාවෝචිත පරිදි බදු හර නොවිටුවක් හෝ බදු බැර නොවිටුවක් සැපයුමක් වෙනුවෙන් ඒ නොවිටුව නිකුත් කළ කාලසීමාවට අදාළව නිකුත් කළ විට-

(අ) ගිණුම් පෙන්වන ලද ගණනට වැටියෙන් ඒ සැපයුම වෙනුවෙන් අය කළ හැකි බද්දේ ප්‍රමාණය සැපයුම්කරු විසින් නිමැවුම් බදු වශයෙන් ගෙවිය යුතු ය. එසේ නැතහොත් නිමැවුම් බදු වශයෙන් ගිණුම් පෙන්වන ලද අය කළ හැකි බද්දට වැටියෙන් වූ නිමැවුම් බද්ද සැපයුම්කරු විසින් යෙදවුම් බද්ද වශයෙන් අඩු කළ යුතු ය ; සහ

(ආ) ලැබුම්කරු ලියාපදිංචි තැනැත්තකු වේ නම් ඒ ලැබුම්කරු විසින් යෙදවුම් බද්ද වශයෙන් අඩු කරගත් මුදල අඩු කළ යුතුව නිකුත් කළ මුදලට වැඩි වන ප්‍රමාණය නිමැවුම් බද්ද වශයෙන් ගෙවිය යුතු ය. එසේ නැතහොත්, අවස්ථාවෝචිත පරිදි, අඩු කළ යුතුව නිකුත් මුදලේ ඔහු විසින් අඩු කර ගත් මුදලට වැඩි ප්‍රමාණය යෙදවුම් බද්ද වශයෙන් අඩු කළ යුතු ය.

(3) (1) වන උපවගන්තියේ සඳහන් බදු හර නොවිටුව හෝ බදු බැර නොවිටුව නිශ්චිත ආකෘතියේ විය යුතු ය.

IV වන පරිච්ඡේදය

බදු ගෙවීම

26. (1) යම් බදු අය කළ හැකි කාලසීමාවක් සම්බන්ධයෙන් වූ බද්ද, ඒ බදු අය කළ හැකි කාලසීමාව අවසාන වීමෙන් පසුව එළඹෙන මාසයේ අවසාන දිනට පසු දිනයක් නොවන දිනයක ගෙවිය යුතු ය. එසේ නොගෙවන ලද යම් බද්දක් ගෙවීම පැහැර හැර ඇති බද්දක් ලෙස සලකනු ලැබිය යුතු අතර ඒ බද්ද ගෙවනු ලැබිය යුත්තේ යම් තැනැත්තකු විසින් ද ඒ තැනැත්තා හෝ යම් බද්දක් එක් තැනැත්තකුට වැඩි දෙනකු විසින් ගෙවිය යුතුව ඇති අවස්ථාවක, ඒ එක් එක් තැනැත්තා මේ පනතේ කාර්යය සඳහා ගෙවීම පැහැර හැර ඇති තැනැත්තකු ලෙස සලකනු ලැබිය යුතු ය.

(2) 28 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (අ) හෝ (ආ) ඡේද යටතේ හෝ 31 වන වගන්තියේ (1) වන උපවගන්තිය යටතේ තක්සේරු කරන ලද බද්දක තක්සේරුවට විරුද්ධව අභියාචනය කර ඇති අවස්ථාවක-

(අ) කොමසාරිස් ජනරාල්වරයා වෙත විලම්භනය කිරීම සඳහා ලියවිල්ලකින් ඉල්ලීමක් කර ඇති අවස්ථාවක ;

(ආ) සැපයුම යයි කියනු ලබන සැපයුම් සම්බන්ධයෙන් තක්සේරු කරන ලද නමුත් ගෙවිය යුතු බද්ද ඒ තැනැත්තා විසින් අයකළ හැකි බවට කොමසාරිස් ජනරාල්වරයා සෑහීමට පත්වන පරිදි ඔප්පු කර ඇති අවස්ථාවක,

කොමසාරිස් ජනරාල්වරයා විසින් බද්ද නියමිත දිනට ගෙවීම විලම්භනය කළ හැක :

එසේ වුවද, අභියාචනය පිළිබඳ තීරණයක් කළ විට හෝ කොමසාරිස් ජනරාල්වරයා විසින් එම විලම්භනය ඉවත් කරනු ලැබූ විට එම විලම්භනය කරනු ලැබූ බද්ද හෝ බද්දෙන් කොටස ගෙවිය යුතු වන අතර, එය ඒ බද්ද මුදලී අයවිය යුතුව තිබුණු දිනයේ සිට පැහැර හරින ලද බද්දක් ලෙස සැලකිය යුතු ය.

27. (1) යම් බද්දක් ගෙවීම පැහැර හැර ඇති අවස්ථාවක, ගෙවීම පැහැර හරින්නා විසින් ගෙවීම පැහැර හැර ඇති ඒ බද්දට අතිරේකව දණ්ඩනයක් වශයෙන්-

(අ) ගෙවීම පැහැර ඇති මුදලින් සියයට දහයකට සමාන මුදලක් ; සහ

(ආ) ගෙවීම පැහැර ඇති මුදල් ඒ බද්ද ගෙවීම පැහැර හැරීම ඇරඹී ඇත්තේ යම් මාසයක් ඇතුළත ද ඒ මාසයෙන් පසුව එළඹෙන මාසයේ අවසන් දිනට පෙර නොගෙවන ලද අවස්ථාවක ගෙවීම පැහැර හැර තිබෙන කාලසීමාවේ එක් එක් මාසයේ හෝ ඉන් කොටසෙහි අවසාන දිනයෙන් අවසන් වන එක් එක් කාලසීමාව වෙනුවෙන් ගෙවීම පැහැර හරිනු ලැබ ඇති මුදලින් සියයට දෙකකට සමාන වැඩිපුර මුදලක්,

ගෙවනු ලැබිය යුතු ය :

එසේ වුවද, මේ උපවගන්තිය යටතේ දණ්ඩනය වශයෙන් ගෙවනු ලැබිය යුතු මුළු මුදල, ගෙවීම පැහැර හැර ඇති බද්දෙන් සියයට සියයක් කවර අවස්ථාවක දී හෝ නොඉක්මවිය යුතු අතර ගෙවීම පැහැර හැරීම සිදු වී ඇති යම් විශේෂ කාරණා හේතු කොට ගෙන ඒ මුදල අත්හැරීම හෝ අඩු කිරීම සාධාරණ සහ යුක්තිසහගත බව කොමසාරිස් ජනරාල්වරයා සෑහීමකට පත්වන්නේ නම් එවැනි යම් මුදලක් අත්හැර දැමීම හෝ අඩු කිරීම කළ හැකි ය.

(2) VI වන පරිච්ඡේදය යටතේ අභියාචනයක් අවසාන වශයෙන් තීරණය කිරීම මත (1) වන උපවගන්තිය යටතේ යම් මුදලක් හෝ මුදල් එකතු කරන ලද යම් පැහැර හරින ලද බද්දක් අඩු කරන ලද විටක ඒ මුදල හෝ මුදල් එසේ අඩු කරන ලද බද්ද මත ගණන් බැලිය යුතු ය.

V වන පරිච්ඡේදය

බදු තක්සේරු කිරීම

28. (1) තක්සේරුකරුවකුගේ මතය අනුව-

(අ) යම් ලියාපදිංචි තැනැත්තකුගෙන් බදු අයකර ගත යුතු වන්නේ ද ඒ තැනැත්තා විසින් යම් බදු අය කළ හැකි කාලසීමාවක් සඳහා වාර්තාවක් සැපයීම පැහැර හරින අවස්ථාවක ; හෝ

(ආ) යම් ලියාපදිංචි තැනැත්තකුගෙන් බදු අයකර ගත යුතු වන්නේ ද ඒ තැනැත්තා විසින් යම් බදු අය කළ හැකි කාලසීමාවක් සඳහා වාර්තාවක් සපයන තමුත් ඒ බදු අය කළ හැකි කාලසීමාව සඳහා බද්ද ගෙවීම පැහැර හරින අවස්ථාවක ; හෝ

(ඇ) යම් තැනැත්තකු විසින් යම් බදු අය කළ හැකි කාලසීමාවක් සඳහා සපයන ලද යම් වාර්තාවක යම් වෙනස් කිරීමක් හෝ එකතු කිරීමක් කිරීම සඳහා කොමසාරිස් ජනරාල්වරයාගෙන් ලියවිල්ලක් මගින් ඉල්ලා සිටින අවස්ථාවක,

තක්සේරුකරුගේ විනිශ්චයට අනුව ඒ තැනැත්තා විසින් ඒ බදු අය කළ හැකි කාලසීමාව සඳහා ගෙවිය යුතුව තිබුණු බද්දේ ප්‍රමාණය තක්සේරුකරු විසින් තක්සේරු කළ යුතු අතර, ඒ මුදල වහාම ගෙවන ලෙස ඒ තැනැත්තා ට ලියවිල්ලකින් වූ දැන්වීමකින් නියම කළ යුතු ය. යම් තැනැත්තකු සම්බන්ධයෙන් බදු අය කළ හැකි කාලසීමාවක් සඳහා එසේ තක්සේරු කරන ලද මුදල, ඒ තැනැත්තා විසින් ඒ බදු අය කළ හැකි කාලසීමාව සඳහා ගෙවිය යුතු බදු මුදල වශයෙන් සැලකිය යුතු ය.

මේ වගන්තියේ කාර්ය සඳහා, මේ වගන්තිය යටතේ දෙන ලද දැන්වීමක් බදු අය කළ හැකි කාලසීමා එකක් හෝ වැඩි ගණනක් සඳහා විය හැකි ය.

(2) යම් තැනැත්තකු සම්බන්ධයෙන් යම් බදු අය කළ හැකි කාලසීමාවක් සඳහා (1) වන උපවගන්තිය යටතේ කරන ලද තක්සේරුවකින් ඒ තක්සේරු කරන ලද මුදල් ඒ බදු අය කළ හැකි කාලසීමාව සඳහා ඔහුගෙන් අයවිය යුතු බදු මුදල වූවාක් සේ සලකා 27 වන වගන්තිය යටතේ දණ්ඩනයකට ඒ තැනැත්තාගේ බැඳීම කෙරෙහි බලපෑමක් ඇති නොවිය යුතු ය.

(3) යම් බදු අය කළ හැකි කාලසීමාවක් සම්බන්ධයෙන් වාර්තාවක් සැපයීමට අපොහොසත් වූ තැනැත්තකු විසින් ඒ බදු අය කළ හැකි කාලසීමාව සඳහා ගෙවන ලද බදු මුදල තක්සේරුකරුගේ මතය අනුව, ඒ බදු අය කළ හැකි කාලසීමාව සඳහා ඒ තැනැත්තා විසින් ගෙවිය යුතු නියම මුදලට වඩා අඩු වූ අවස්ථාවක, තක්සේරුකරුගේ විනිශ්චය අනුව ඒ තැනැත්තා විසින් ගෙවිය යුතු මුදල තක්සේරුකරු විසින් තක්සේරු කළ යුතු අතර, ලියවිල්ලකින් වූ දැන්වීමක් මගින්, ඒ දැන්වීමේ නිශ්චිතව සඳහන් කරනු ලබන දිනයකට පෙර, එසේ තක්සේරු කරන ලද මුදල සහ ඒ තැනැත්තා විසින් ගෙවන ලද මුදල අතර ඇති වෙනස ගෙවන ලෙස ඒ තැනැත්තාට නියම කළ යුතු ය.

(4) යම් බදු අය කළ හැකි කාලසීමාවක් සඳහා යම් තැනැත්තකු සම්බන්ධයෙන් (3) වන උපවගන්තිය යටතේ තක්සේරුවක් කරන ලද අවස්ථාවක, එසේ තක්සේරු කරන ලද මුදල සහ ඒ තැනැත්තා විසින් ඒ බදු අය කළ හැකි කාලසීමාව සඳහා බද්ද වශයෙන් ගෙවන ලද මුදල අතර ඇති වෙනස ඒ බදු අය කළ හැකි කාලසීමාව සඳහා ගෙවීම පැහැර හරින ලද බද්ද ලෙස සැලකිය යුතු ය. ඒ අනුව ඒ බදු අය කළ හැකි කාලසීමාව සඳහා ඒ තැනැත්තා විසින් ඒ බද්ද ගෙවිය යුතුව තිබුණේ යම් දිනයක ද එදින සිට ඒ තැනැත්තා ඒ මුදල සම්බන්ධයෙන් දණ්ඩනය ගෙවීමට යටත් විය යුතු ය.

29. යම් තැනැත්තකු විසින් 21 වන වගන්තිය යටතේ යම් බදු අය කළ හැකි කාලසීමාවක් සඳහා සපයන ලද වාර්තාවක් තක්සේරුකරු විසින් පිළිනොගෙන ඒ තැනැත්තා සම්බන්ධයෙන් අදාළ වන පරිදි අවස්ථාවෝචිත පරිදි 28 වන වගන්තිය යටතේ තක්සේරුවක් හෝ 31 වන වගන්තිය යටතේ අතිරේක තක්සේරුවක් කරනු ලබන අවස්ථාවක තක්සේරුකරු විසින් එම වාර්තාව පිළිගනු නොලබන්නේ මන්ද යන වග තැපැල් මගින් යවන ලියාපදිංචි ලිපියකින් ඒ තැනැත්තාට දැනුම් දිය යුතු ය.

30. ලියාපදිංචි තැනැත්තකු විසින් බද්ද ගෙවීම මගහැරීම පිණිස-

(අ) සැපයුම්වල විවෘත වෙළෙඳපොළේ වටිනාකමට වඩා අඩු වටිනාකමට හෝ කිසිදු වටිනාකමක් නොමැතිව බදු අය කළ හැකි සැපයුමක් කර ඇති බව ; හෝ

(ආ) බදු අය කළ හැකි සැපයුම් ලැබීමට සම්බන්ධ ගනුදෙනුව ආශ්‍රිත තැනැත්තන් දෙදෙනකු අතර කර ඇති බව,

තක්සේරුකරුගේ මතය වන අවස්ථාවක, බද්ද අයකරනු ලැබිය යුතු සැපයුමේ විවෘත වෙළෙඳපොළේ වටිනාකම ගනුදෙනුවේ අවස්ථානුගත කරුණු සහ සැපයුමේ කාලය සැලකිල්ලට ගෙන ඔහු විසින් තීරණය කරනු ලැබිය යුතු ය.

31. (1) බද්ද අය කළ හැක්කේ යම් තැනැත්තකුගෙන් ද, ඒ තැනැත්තා විසින්, යම් බදු අය කළ හැකි කාලසීමාවක් සඳහා බද්ද වශයෙන් ඒ බදු අය කළ හැකි කාලසීමාව සඳහා ඔහු විසින්, ගෙවිය යුතු හෝ ඒ බදු අය කළ හැකි කාලසීමාව සඳහා අයකර ගත හැකි නියම මුදල් ප්‍රමාණයට වඩා අඩු මුදල් ප්‍රමාණයක් ගෙවනු ලැබ ඇති බව තක්සේරුකරුවකුට පෙනී යන අවස්ථාවක තක්සේරුකරුගේ විනිශ්චයට අනුව ඒ තැනැත්තා විසින් බද්ද ගෙවනු ලැබිය යුතුව තිබුණේ යම් අතිරේක මුදල් ප්‍රමාණයකට ද ඒ අතිරේක මුදල් ප්‍රමාණය එකී තැනැත්තාගෙන් අයවිය යුතු ලෙස තක්සේරු කරනු ලැබිය හැකි ය. තක්සේරුකරු විසින් ඒ තැනැත්තා වෙත තක්සේරු කිරීමේ දැන්වීමක් දෙනු ලැබිය යුතු ය.

(2) යම් බදු අය කළ හැකි කාලසීමාවක් සඳහා යම් තැනැත්තකු සම්බන්ධයෙන්, (1) වන උපවගන්තිය යටතේ තක්සේරුවක් කරන ලද අවස්ථාවක, එසේ තක්සේරු කරන ලද මුදල ඒ බදු අය කළ හැකි කාලසීමාව සඳහා නොගොවා පැහැර හරින ලද බද්ද ලෙස සැලකිය යුතු ය. ඒ අනුව ඒ බදු අය කළ හැකි කාලසීමාව සඳහා ඒ තැනැත්තා විසින් ඒ බද්ද ගෙවිය යුතුව තිබුණේ යම් දිනයක ද එදින සිට ඒ තැනැත්තා ඒ මුදල සම්බන්ධයෙන් දණ්ඩනය ගෙවීමට යටත් විය යුතු ය.

32. මේ පනත යටතේ සපයන ලද හෝ කරන ලද යම් වාර්තාවක හෝ තක්සේරුවක පිටපතක් හෝ උධෘතයක් යනුවෙන් අදහස් කරමින් කොමසාරිස් ජනරාල්වරයාගේ අත්සන යටතේ යම් ලේඛනයක් ඉදිරිපත් කිරීම සියලු අධිකරණවල ආවේශය විය යුතු අතර, එය මුල් ලේඛනය පිළිබඳ ප්‍රමාණවත් සාක්ෂියක් විය යුතු ය.

33. (1) යම් බදු අය කළ හැකි කාලසීමාවක් සඳහා යම් ලියාපදිංචි තැනැත්තකු විසින් 21 වන වගන්තියේ (1) වන උපවගන්තියේ විධිවිධාන පරිදි වාර්තාවක් සපයා ඇති අවස්ථාවක, හෝ ඕනෑම කාල සීමාවක් සඳහා බදු තක්සේරු කරනු ලැබ ඇති අවස්ථාවක, අවස්ථාවෝචිත පරිදි තක්සේරුව කරනු ලැබුවේ හෝ වාර්තාව සපයනු ලැබුවේ හෝ තක්සේරුව කරනු ලැබුවේ යම් බදු අය කළ හැකි කාලසීමාවක් වෙනුවෙන් ද ඒ කාලසීමාවේ අවසානයේ සිට අවුරුදු තුනක් ඉකුත් වූ පසු තක්සේරුකරුවකු විසින් තක්සේරුවක්-

(අ) කරනු ලැබ තැනි අවස්ථාවක තක්සේරුවක් කිරීම ; හෝ

(ආ) කරනු ලැබ ඇති අවස්ථාවක නම් අතිරේක තක්සේරුවක් කිරීම,

නීත්‍යනුකූල නොවිය යුතු ය.

(2) (1) වන උපවගන්තියේ විධිවිධානවල කුමක් සඳහන් වුව ද, යම් බදු අය කළ හැකි කාලසීමාවක් සඳහා ගෙවිය යුතු බද්ද නිරණය කිරීම පිණිස අවශ්‍ය කරන්නා වූ සියලු වැදගත් වන කරුණු පිළිබඳව පූර්ණ හා සත්‍ය හෙළිදරව් කිරීමක් කිරීම යම් තැනැත්තකු විසින් සිතා මතා ම හෝ වංචනිකව පැහැර හැර ඇති බව තක්සේරුකරුගේ මතය වූ අවස්ථාවක තක්සේරුකරු විසින් තක්සේරුවක්-

(අ) කර තැනි අවස්ථාවක, කවර හෝ වේලාවක තක්සේරුවක් කිරීම ; හෝ

(ආ) කර ඇති අවස්ථාවක, කවර හෝ වේලාවක අතිරේක තක්සේරුවක් කිරීම,

නීත්‍යනුකූල විය යුතු ය.

VI වන පරිච්ඡේදය

අභියාචන

34. (1) මේ පනත යටතේ යම් ලියාපදිංචි තැනැත්තකු සම්බන්ධයෙන් තක්සේරුකරුවකු විසින් අවස්ථාවෝචිත පරිදි කරන ලද යම් තක්සේරුවක් හෝ අතිරේක තක්සේරුවක් සම්බන්ධයෙන් හෝ මේ පනත යටතේ ඒ තැනැත්තා වෙත පනවන ලද දණ්ඩනයක් සම්බන්ධයෙන් හෝ ඒ තැනැත්තා අතෘප්තියට පත් වන්නේ නම්, ඒ තක්සේරුව, අතිරේක තක්සේරුව හෝ දණ්ඩනය පිළිබඳ දැන්වීම භාරදීමේ දිනයට පසු දින තිහක් ඇතුළත අවස්ථාවෝචිත පරිදි ඒ තක්සේරුවට, අතිරේක තක්සේරුවට හෝ දණ්ඩනයට විරුද්ධව ඒ තැනැත්තා විසින් කොමසාරිස් ජනරාල්වරයා වෙත අභියාචනය කළ හැකි ය. අභියාචනය කරනු ලැබුව ද මේ පනතින් ඒ තැනැත්තා වෙත නියම කරන ලද යම් දණ්ඩනයක් සමග ඒ තක්සේරුව මගින් හෝ අතිරේක තක්සේරුව මගින් අය කරන ලද බද්ද 26 වන වගන්තියේ (2) වන උපවගන්තියට යටත්ව, ඒ තැනැත්තා විසින් ගෙවනු ලැබිය යුතු ය :

එසේ වුව ද, ශ්‍රී ලංකාවෙහි නොසිටීම, රෝගාතුරවීම හෝ වෙනත් යුක්ති සහගත හේතුවක් නිසා ඒ කාලසීමාව ඇතුළත අභියාචනය කිරීමට නොහැකි වූ බවට කොමසාරිස් ජනරාල්වරයා සෑහීමට පත් වූ විට අභියාචනය ඉදිරිපත් කිරීම සඳහා වූ කාලසීමාව දීර්ඝ කරනු ලැබිය හැකි ය.

(2) සෑම අභියාචනයක් ම කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමු කරනු ලබන ලිඛිත පෙත්සමක් මාර්ගයෙන් ඉදිරිපත් කළ යුතු අතර ඒ අභියාචනයට හේතු එහි පැහැදිලිව සඳහන් කළ යුතු ය.

(3) අභියාචනය කරනු ලබන්නේ යම් තක්සේරුවකට හෝ අතිරේක තක්සේරුවකට විරුද්ධව ද ඒ තක්සේරුව හෝ අතිරේක තක්සේරුව, වාර්තාවක් සපයා නැති අවස්ථාවක කරන ලද විටෙක වාර්තාවක් සහ ඒ වාර්තාව මත අයවිය යුතු බද්ද හා දණ්ඩන මුදල ගෙවූ බවට සාක්ෂි ද සමග අභියාචන පෙත්සම ඉදිරිපත් කළ යුතු ය.

(4) (1) වන උපවගන්තිය යටතේ යම් බදු අය කළ හැකි කාලසීමාවක් සඳහා වූ තක්සේරුවකට විරුද්ධව අභියාචනයක් කරන සෑම තැනැත්තකු විසින් ම, (ඒ වන විටත් ඔහු විසින් එසේ කර ඇත්තේ නම් මිස) ඒ කාලසීමාව සඳහා ඔහු විසින් සපයා ඇති වාර්තාවේ පදනම මත ඔහු විසින් ගෙවිය යුතු බද්ද, ඒ තක්සේරු දැන්වීමේ දිනය තෙක් ඒ මත එකතු වූ යම් දණ්ඩනයක් ද සමග කොමසාරිස් ජනරාල්වරයා වෙත ගෙවනු ලැබිය යුතු ය. තව ද ඒ ගෙවීම සනාථ කරනු පිණිස රිසිට්පතක් ඔහු විසින් අභියාචන පෙත්සමට අමුණා තිබිය යුතු ය :

එසේ වුව ද, ඒ තක්සේරු දැන්වීමේ කාලයේ දී හෝ ඊට ආසන්න කාලයේ දී අභියාචක විසින් විඳින ලද බලවත් මුදල් දුෂ්කරතා හේතුකොට ගෙන හෝ වෙනත් සාධාරණ හේතුවක් කරණ කොට ගෙන අභියාචක ඒ බද්ද හෝ දණ්ඩනය ගෙවීමෙන් වළක්වා ඇති බවට කොමසාරිස් ජනරාල්වරයා සෑහීමට පත් වීමෙන් පසු ඒ බද්ද සහ ගෙවීමේ දිනය තෙක් ඒ මත එකතු වූ දණ්ඩනය ගෙවීම සඳහා කොමසාරිස් ජනරාල්වරයා විසින් කාලය දීර්ඝ කිරීමක් දෙනු ලැබිය හැකි ය. ඒ දීර්ඝ කරන ලද කාලය තුළ දී ඉදිරිපත් කරන ලද රිසිට් පත මේ උපවගන්තියේ කාර්ය සඳහා අභියාචන පෙත්සමට අමුණන ලද සේ සලකනු ලැබිය යුතු ය.

(5) (1) වන උපවගන්තිය යටතේ නියමිත කාලසීමාව ඇතුළත ඉදිරිපත් කරනු නොලැබූ හෝ (2) වන, (3) වන හා (4) වන උපවගන්තිවලට අනුකූල නොවන සෑම අභියාචනයක් ම වලංගු නොවිය යුතු ය.

(6) වලංගු අභියාචන පෙත්සමක් ලැබීමෙන් පසු කොමසාරිස් ජනරාල්වරයා විසින්, තක්සේරුකරුවකුගේ මාර්ගයෙන් වැඩිදුර පරීක්ෂණ කිරීමට සැලැස්විය හැකි අතර, අභියාචන පෙත්සමෙහි නිශ්චිතව දක්වා ඇති කරුණු සම්බන්ධයෙන් ඒ පරීක්ෂණයේ දී එකඟ වීමකට එළඹුණහොත් තක්සේරුව අවශ්‍ය පරිදි ගලපා ගත යුතු ය.

(7) (6) වන උපවගන්තියෙහි විධිවිධාන සලස්වා ඇති ආකාරයට අභියාචක සහ තක්සේරුකරු අතර එකඟවීමක් ඇති නොවූ අවස්ථාවක අභියාචනය විභාග කිරීම සඳහා වේලාවක් සහ ස්ථානයක් කොමසාරිස් ජනරාල්වරයා විසින් නියම කළ යුතු ය.

(8) සෑම අභියාචකයකු ම අභියාචනය විභාග කිරීම සඳහා නියම කරනු ලැබූ වේලාවෙහි සහ ස්ථානයෙහි කොමසාරිස් ජනරාල්වරයා ඉදිරියෙහි පැමිණ සිටිය යුතු ය. පුද්ගලික හෝ බලයලත් නියෝජිතයකුගේ මාර්ගයෙන් හෝ අභියාචකට අභියාචන විභාගයට පෙනී සිටිය හැකි ය. අභියාචනයක විභාගය අඩාලව කල්තැබීම සුදුසු යයි කොමසාරිස් ජනරාල්වරයා කල්පනා කරන්නේ නම්, තමා විසින් නියම කරනු ලැබූ වේලාවක දී සහ ස්ථානයක දී පැවැත්වීම පිණිස ඔහු විසින් අභියාචනයක විභාගය කලින් කල අඩාලව කල් තැබිය හැකි ය. අභියාචක වෙනුවෙන් බලයලත් නියෝජිතයකු පැමිණ සිටින කවර හෝ අවස්ථාවක අභියාචනයේ විභාගය කොමසාරිස් ජනරාල්වරයා විසින් අඩාලව කල් තැබිය හැකි අතර, අභියාචනය විනිශ්චය කිරීම සඳහා අභියාචක පුද්ගලිකව පැමිණ සිටීම අවශ්‍ය යයි කොමසාරිස් ජනරාල්වරයා සලකන්නේ නම්, අඩාලව කල් තැබූ අභියාචනයේ විභාගය සඳහා නියමිත වේලාවෙහි සහ ස්ථානයේ අභියාචක පුද්ගලිකව පැමිණ සිටිය යුතු යයි ඔහු විසින් නියම කරනු ලැබිය හැකි ය. අභියාචනයේ විභාගය සඳහා හෝ යම් අඩාලව කල් තැබූ විභාගයක් සඳහා හෝ නියම කරනු ලැබූ වේලාවෙහි හා ස්ථානයේ පැමිණ සිටීම අභියාචක විසින් හෝ ඔහුගේ බලයලත් නියෝජිතයා විසින් හෝ පැහැර හරිනු ලැබුවහොත් හෝ කොමසාරිස් ජනරාල්වරයා විසින් පුද්ගලිකව පැමිණ සිටීමට අභියාචකට නියම කරනු ලැබ එසේ පැමිණ සිටීම ඔහු විසින් පැහැර හරිනු ලැබුවහොත් කොමසාරිස් ජනරාල්වරයා විසින් අභියාචනය නිෂ්ප්‍රභ කරනු ලැබිය යුතු ය :

එසේ වුව ද, අභියාචනය නිෂ්ප්‍රභ කරනු ලැබීමෙන් පසු යුක්තිසහගත කාලයක් ඇතුළත අභියාචක විසින් ඒ අභියාචනයේ විභාගයේ දී හෝ අඩාලව කල් තැබූ යම් අභියාචනයක විභාගයක දී ඔහු හෝ ඔහුගේ බලයලත් නියෝජිතයා නිසි පරිදි පැමිණ සිටීම වළක්වනු ලැබූයේ ශ්‍රී ලංකාවේ නොසිටීම, රෝගාතුරභාවය හෝ වෙනත් යුක්ති සහගත හේතුවක් නිසා බවට කොමසාරිස් ජනරාල්වරයා සෑහීමට පත් කරනු ලැබුවහොත් කොමසාරිස් ජනරාල්වරයා විසින් නිෂ්ප්‍රභ කිරීමේ නියමය ඉවත් කොට අභියාචනයේ විභාගය සඳහා වේලාවක් සහ ස්ථානයක් නියම කල හැකි ය :

තවදුරටත් එසේ වුව ද, මේ පරිච්ඡේදය යටතේ වූ සෑම අභියාචන පෙත්සමක් සම්බන්ධයෙන් ම ඒ අභියාචනය අභියාචක හෝ කොමසාරිස් ජනරාල්වරයා හෝ තක්සේරුකරුවකු විසින් හැර යම් තැනැත්තකු විසින් යම් ලේඛනයක් සැපයීම හෝ

යම් ක්‍රියා මාර්ගයක් ගැනීම මත රැඳී ඇත්තේ නම් මිස, ඒ අභියාචන පෙත්සම කොමසාරිස් ජනරාල්වරයා වෙත ලැබුණේ යම් දිනයක ද ඒ දිනයේ සිට අවුරුදු තුනක කාලයක් ඇතුළත ඒ ගැන එකඟත්වයට පැමිණීම හෝ කොමසාරිස් ජනරාල්වරයා විසින් තීරණය කිරීම හෝ කරනු ලැබිය යුතු ය. ඒ කාලසීමාව තුළ දී ඒ අභියාචනය ගැන එකඟත්වයට නොපැමිණ හෝ තීරණය කරනු නොලැබූ අවස්ථාවක, ඒ අභියාචනයට ඉඩ දෙනු ලැබූ සේ සලකනු ලැබිය යුතු අතර, බද්ද ඒ අනුව අයකරනු ලැබිය යුතු ය. මේ වගන්තිය යටතේ වූ යම් අභියාචනයක් ලැබුණු බව දන්වා සිටිය යුතු අතර, එසේ ලැබුණු බව දන්වා යැවූ ලිපියේ දිනය, මේ වගන්තියේ කාර්ය සඳහා ඒ අභියාචනය ලැබුණු දිනය ලෙස සලකනු ලැබිය යුතු ය. මෙම අතුරු විධානයේ කාර්ය සඳහා, (4) වන උපවගන්තිය යටතේ බදු ගෙවීම සඳහා අභියාචනයකට කාලය දීර්ඝ කිරීමක් ලබා දී ඇති අවස්ථාවක, එම බදු ගෙවීම ඔප්පු කිරීම සඳහා වන රිසිට්පතෙහි දිනය, එම අභියාචනය ලැබුණු දිනය ලෙස සලකනු ලැබිය යුතු ය.

(9) අභියාචනය සම්බන්ධයෙන් සාක්ෂි දිය හැකි යයි කොමසාරිස් ජනරාල්වරයා සලකන යම් තැනැත්තකු තමා ඉදිරියෙහි පෙනී සිටින ලෙස කැඳවීමේ බලය කොමසාරිස් ජනරාල්වරයාට තිබිය යුතු අතර, ඒ තැනැත්තා දිවුරුම් පිට හෝ අන් ලෙසකින් හෝ විභාග කරනු ලැබිය හැකි ය. එසේ පැමිණීමේ දී ඒ තැනැත්තා විසින් අවශ්‍යයෙන් ම දරන ලද යම් යුක්ති සහගත වියදමක් ලබා ගැනීමට කොමසාරිස් ජනරාල්වරයා විසින් ඔහුට ඉඩ සැලසිය හැකි ය.

(10) යම් අභියාචනයක් පිළිබඳ ස්වකීය තීරණය කිරීමට පෙර, කොමසාරිස් ජනරාල්වරයා විසින්, එසේ කිරීම අවශ්‍ය යයි සලකනහොත්, යම් තැනැත්තකු වෙත ලියවිල්ලකින් වූ දැන්වීමක් කිරීමෙන්, ඒ තැනැත්තා සත්තකයෙහි තිබෙන්නා වූ ද ඒ දැන්වීමෙහි නිශ්චය කරනු ලබන්නා වූ ද යම් ඔප්පු, පිඹුරු, සාධන පත්‍ර, පොත්, ගිණුම්, වෙළෙඳ ලැයිස්තු, තොග ලැයිස්තු, ලේඛන, චෙක්පත්, ගෙවිලි තුණ්ඩු, විගණක වාර්තා හෝ වෙනත් ලේඛන ඒ දැන්වීමෙහි නිශ්චිත කාලසීමාව ඇතුළත, පරීක්ෂා කිරීම පිණිස ඉදිරිපත් කරන ලෙස හෝ කොමසාරිස් ජනරාල්වරයා වෙත එවන ලෙස හෝ ඒ තැනැත්තාට නියම කළ හැකි ය. තවද එවැනි අභියාචනයක් විභාග කිරීමට අදාළ ප්‍රශ්න පිළිබඳ අවබෝධයක් ඇති වෙනත් යම් කොමසාරිස්වරයකුගේ, නියෝජ්‍ය කොමසාරිස්වරයකුගේ හෝ තක්සේරුකරුවකුගේ සහාය, එම විභාගයේ දී කොමසාරිස් ජනරාල්වරයා විසින් ලබා ගත හැකි ය.

(11) අභියාචනය සම්බන්ධයෙන් අභියාචකගේ හෝ වෙනත් යම් තැනැත්තකුගේ සාක්ෂි කොමසාරිස් ජනරාල්වරයා විසින් විභාග කරනු ලබන අවස්ථාවක, ඒ සාක්ෂි පිළිබඳව වාර්තාවක් තබා ගැනීම හෝ තබා ගැනීමට සැලැස්වීම කොමසාරිස් ජනරාල්වරයා විසින් කළ යුතු ය.

(12) මේ වගන්තිය යටතේ අභියාචනයක් නිශ්චය කිරීමේ දී කොමසාරිස් ජනරාල්වරයා විසින්, අභියාචන කරන ලද්දේ යම් තක්සේරුවකට විරුද්ධව ද, ඒ තක්සේරුව ස්ථිර කිරීම, අඩු කිරීම, වැඩි කිරීම හෝ අවලංගු කිරීම කරනු ලැබිය හැකි අතර, ඒ අභියාචනය සම්බන්ධයෙන් ඔහුගේ නිශ්චය කිරීම පිළිබඳව අභියාචක වෙත ලියවිල්ලකින් දැනුම් දෙනු ලැබිය යුතු ය.

(13) අභියාචනය නිරාකරණය කර ගැනීම සඳහා අභියාචක විසින් ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බවට කොමසාරිස් ජනරාල්වරයා සැහීමට පත් වන්නේ නම්, ගෙවීම් කළ යුතු දිනය 26 වන වගන්තියේ (2) වන උපවගන්තිය යටතේ විලම්භනය කර තිබීම, අභියාචනයක් පිළිබඳ තීරණයට එළඹීමට පෙර කවර හෝ අවස්ථාවක දී කොමසාරිස් ජනරාල්වරයා විසින් අවලංගු කරනු ලැබිය හැකි ය.

35. 34 වන වගන්තියේ (1) වන උපවගන්තිය යටතේ කොමසාරිස් ජනරාල්වරයා වෙත කරන ලද අභියාචනයක් සම්බන්ධයෙන් කොමසාරිස් ජනරාල්වරයාගේ තීරණයෙන් අතෘප්තියට පත් යම් තැනැත්තකු විසින්, 2000 අංක 38 දරන දේශීය ආදායම් පනත යටතේ පිහිටුවන ලද සමාලෝචන මණ්ඩලය වෙත ඒ තීරණයට විරුද්ධව අභියාචනය කරනු ලැබිය හැකි අතර, ඒ මණ්ඩලය වෙත කරනු ලබන අභියාචනාවලට අදාළ ඒ පනතේ විධිවිධාන, අවශ්‍ය වෙනස් කිරීම් සහිතව, මේ වගන්තිය යටතේ වන අභියාචනයකට අදාළ විය යුතු ය.

36. (1) සමාලෝචන මණ්ඩලයේ තීරණය අවසානාත්මක විය යුතු ය :

එසේ වුව ද, අභියාචනාධිකරණයේ මතය සඳහා නීති ප්‍රශ්නයක් ගැන කරුණු සැලකිලිමත් ඉදිරිපත් කරන ලෙස අභියාචක හෝ කොමසාරිස් ජනරාල්වරයා විසින් සමාලෝචන මණ්ඩලය වෙත ඉල්ලීමක් කරනු ලැබිය හැකි ය.

(2) අභියාචනාධිකරණය වෙත හා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනා ඉදිරිපත් කිරීමට අදාළ 2000 අංක 38 දරන දේශීය ආදායම් පනතේ විධිවිධාන, අවශ්‍ය වෙනස් කිරීම් සහිතව, මේ වගන්තිය යටතේ අභියාචනයකට අදාළ විය යුතු ය.

VII වන පරිච්ඡේදය

තක්සේරුවල අවසානාත්මකභාවය සහ සාවද්‍ය වාර්තා සඳහා දණ්ඩන

37. බද්ද සම්බන්ධයෙන් තක්සේරුවකට විරුද්ධව මේ පනතේ නියමිත කාලසීමාව තුළ වලංගු අභියාචනයක් ඉදිරිපත් කරනු ලැබ නොමැති අවස්ථාවක හෝ ඒ බද්දේ ප්‍රමාණය සම්බන්ධයෙන් අභියාචනයේ දී නිශ්චය කරනු ලැබ ඇති අවස්ථාවක, අභියාචනයේ දී අවස්ථාවෝචිත පරිදි, කරන ලද හෝ අඩු කරන ලද හෝ වැඩි කරන ලද හෝ ස්ථිර කරන ලද තක්සේරුව, ඒ බද්දේ ප්‍රමාණය සම්බන්ධයෙන් මේ පනතේ සියලු කාර්යය සඳහා අවසානාත්මක හා තීරණාත්මක විය යුතු ය :

එසේ වුව ද, මේ වගන්තියේ කිසිවකින්, යම් බදු අය කළ හැකි කාලසීමාවක් සඳහා අභියාචනයේ දී නිශ්චය කරනු ලැබ ඇති යම් කරුණක් නැවත සලකා බැලීම ඇතුළත් නොවන්නේ නම් ඒ බදු අය කළ හැකි කාලසීමාව සඳහා තක්සේරුවක් හෝ අතිරේක තක්සේරුවක් කිරීමෙන් තක්සේරුකරුවකු වළක්වනු නොලැබිය යුතු ය.

38. යම් තැනැත්තකු සම්බන්ධයෙන් කරන ලද තක්සේරුවක දී, බද්දේ ප්‍රමාණය, ස්වකීය වාර්තාවේ නියමිත බදු අය කළ හැකි සැපයුම සම්බන්ධයෙන් අයවිය යුතු බද්ද ලෙස ඔහු විසින් දැනටමත් ගෙවනු ලැබ ඇති මුදල් ප්‍රමාණය ඉක්මවන්නා වූ ද, තක්සේරුව 37 වන වගන්තිය යටතේ අවසානාත්මක හා තීරණාත්මක වන්නා වූ ද අවස්ථාවක, ඒ තැනැත්තා විසින්, ස්වකීය වාර්තාවේ බදු අය කළ හැකි සැපයුම එළිදරව් කිරීමේ දී වංචාවක් හෝ ඕනෑකමක් ම පැහැර හැරීමක් සිදු වී නොමැති බව කොමසාරිස් ජනරාල්වරයා සෑහීමකට පත් වන පරිදි සනාථ කරනු ලබන්නේ නම් මිස, සාවද්‍ය වාර්තාවක් පිළියෙල කිරීම සඳහා දණ්ඩනය වශයෙන් රුපියල් විසිපත් දහසක් නොඉක්මවන මුදලක් හා තක්සේරුවෙන් හිමිකම් පා සිටින මුළු බද්ද සහ වාර්තාව මත ගෙවනු ලබන බද්ද අතර ඇති වෙනස මෙන් දෙගුණයකට සමාන මුදලක් ගෙවන ලෙස කොමසාරිස් ජනරාල්වරයා විසින් ඒ තැනැත්තාට ලියවිල්ලක් මගින් නියම කරනු ලැබිය හැකි ය :

එසේ වුවද, මේ වගන්තිය යටතේ දණ්ඩනයක් පැනවූ යම් තැනැත්තකු එම බදු අයකළ හැකි කාලසීමාව තුළ කරන ලද වරදකට 66 වන වගන්තිය යටතේ නඩු පැවරීමකට යටත් නොවිය යුතු ය.

VIII වන පරිච්ඡේදය

බදු අයකර ගැනීම

39. (1) මේ පරිච්ඡේදයේ කාර්යය සඳහා “බද්ද” යන්නට මේ පනත යටතේ පනවන ලද හෝ දරන ලද යම් දණ්ඩනයක් ද ඇතුළත් වේ.

(2) 42 වන වගන්තිය හෝ 43 වන වගන්තිය යටතේ සහතිකයක් හෝ 44 වන වගන්තිය යටතේ දැන්වීමක් කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලබන කවර හෝ අවස්ථාවක, පැහැර හැරී තැනැත්තා වෙත ඒ වේලාවෙහි ම ඒ පිළිබඳ නිවේදනයක්, පෞද්ගලිකව භාර කිරීමෙන් හෝ තැපෑලෙන් යවනු ලබන ලියාපදිංචි කළ ලිපියකින් හෝ විදුලි පුවතක් මගින් හෝ නිකුත් කළ යුතු ය; එහෙත් පැහැර හැරී තැනැත්තාට ඒ නිවේදනය නොලැබීම මේ වගන්තිය යටතේ වූ නඩු කටයුතු බල රහිත වීමට හේතුවක් නොවිය යුතු ය.

40. ගෙවීම් පැහැර හරිනු ලැබූ යම් බද්දක් පැහැර හැරිය තැනැත්තාගේ සියලුම වත්කම් විෂයයෙහි ප්‍රථම වැය බරක් විය යුතු ය : එසේ වුව ද -

(i) 42 වන වගන්තියේ විධිවිධානවලට අනුව තහනම් කරනු ලැබීමට පෙර, පැහැර හැරිය තැනැත්තා විසින්, වටිනාකම සඳහා සඳ්භාවයෙන් මිල දී ගන්නකුට විකුණන ලද යම් වත්කම්වලට ඒ වැය බර ව්‍යාජන නොවිය යුතු ය ; නැතහොත් බල නොපෑ යුතු ය ;

(ii) නිශ්චල දේපළ සම්බන්ධයෙන් වූ විට, දේපළ තහනම් කර ලද දිනයට පෙර වටිනාකම සඳහා සඳහා වශයෙන් ඇති කරන ලදුව ලියාපදිංචි කරන ලද බදුකරයකට හෝ බැඳීමකට වැඩි ප්‍රමුඛත්වයක් බද්දට නොලැබිය යුතු ය ;

(iii) වාචල දේපළ සම්බන්ධයෙන් වූ විට, බදු අය කළ හැකි කාලසීමාවන් හතරකට වැඩි කාලයක් සඳහා බදු නොගෙවා පැහැර හැර තිබෙන අවස්ථාවක, කොමසාරිස් ජනරාල්වරයා විසින් තෝරා ගත යුතු බදු අය කළ හැකි කාලසීමාවන් හතරක් පමණක් සඳහා වූ බදුවලට, පැහැර හැරීමේ දිනයට පෙර වටිනාකම සඳහා සඳහා වශයෙන් ඇති කර ගනු ලැබූ යම් කැප අයිතියකට හෝ බැඳීමකට වඩා වැඩි ප්‍රමුඛත්වයක් ලැබිය යුතු ය.

41. (1) යම් බද්දක් ගෙවීම පැහැර හැර තිබෙන අවස්ථාවක, කොමසාරිස් ජනරාල්වරයා විසින් ඒ බද්ද අය කර ගැනීමට කටයුතු කිරීමට පෙර-

(අ) ඒ බද්දේ විස්තර ; සහ

(ආ) ඒ බද්ද අය කර ගැනීමට කටයුතු කිරීමට අදහස් කරන බව,

සඳහන් කරමින් පැහැර හැරිය තැනැත්තා වෙත ලිඛිත වූ දැන්වීමක් නිකුත් කරනු ලැබිය යුතු ය.

(2) තක්සේරුවක් කරනු ලැබ ඇති සහ අදාළ බද්ද අයකරනු ලබන්නේ යම් තක්සේරුවක් සම්බන්ධව ද, නියමිත කාලය ඇතුළත පැහැර හැරිය තැනැත්තා විසින් ඒ තක්සේරුවට විරුද්ධව අභියාචනයක් ඉදිරිපත් කරනු ලැබ නොමැති නම්, පැහැර හැරිය තැනැත්තා විසින්, ඒ දැන්වීමේ දින සිට දින තිහක් ඇතුළත, අය කරනු ලැබූ බද්ධ සම්බන්ධයෙන් විරෝධතාවක් ඉදිරිපත් කරනු ලැබිය හැකි ය. තව ද, 37 වන වගන්තියෙහි විධිවිධානවල කුමක් සඳහන් වුව ද කොමසාරිස් ජනරාල්වරයා විසින් ඒ විරෝධතා සලකා බලා ඒ පිළිබඳව ස්වකීය තීරණය දෙනු ලැබිය යුතු අතර, ඒ තීරණය අවසානාත්මක විය යුතු ය.

42. (1) කොමසාරිස් ජනරාල්වරයා විසින් මේ පනතේ කාර්යය සඳහා බදු එකතු කරන්නන් ලෙස තැනැත්තන් පත් කරනු ලැබිය හැකි ය.

(2) යම් බද්දක් නොගෙවා පැහැර හැර ඇති අවස්ථාවක ඒ බද්ද පිළිබඳ විස්තර ද පැහැර හැරිය තැනැත්තාගේ නම සහ ලිපිනය ද ඇතුළත් සහතිකයක් ප්‍රාදේශීය ලේකම්වරයා වෙත, සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා වෙත, පිස්කල්වරයකු වෙත, නියෝජ්‍ය පිස්කල්වරයා වෙත හෝ බදු එකතු කරන්නකු වෙත කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබිය හැකි ය. ඒ සහතිකයෙහි නම් කරනු ලැබූ පැහැර හැරිය තැනැත්තාගේ වාචල දේපළ තහනම් කොට විකිණීමෙන් ඒ තැනැත්තාගෙන් බද්ද අයකර ගැනීමට සැලැස්වීමට ඒ සහතිකය ලැබූ නිලධාරියාට මෙයින් බලය පවරා එසේ අයකර ගන්නා ලෙස ද නියම කරනු ලැබේ.

(3) ඉතාමත් යෝග්‍ය යැයි එකී නිලධාරියා කල්පනා කරන ආකාරයකට (2) වන උපවගන්තියේ සඳහන් එකී තහනමට ගැනීම සිදු කළ යුතු අතර එලෙස තහනමට ගත් දේපළ, පැහැර හැරිය තැනැත්තා විසින් අය කිරීම් හා ගාස්තු ගෙවීමට යටත්ව, දින හතක කාලයක් තබා ගත යුතු ය. පැහැර හැරිය තැනැත්තා විසින් නොගෙවා පැහැර හරිනු ලැබූ බද්ද එකී දින හත ඇතුළත ගාස්තු සහ අයකිරීම් ද සමග නොගෙවුවහොත් ප්‍රාදේශීය ලේකම්වරයා, සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා, පිස්කල්වරයා, නියෝජ්‍ය පිස්කල්වරයා හෝ බදු එකතු කරන්නා විසින් ඒ දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට සැලැස්විය යුතු ය.

(4) ඒ විකිණීමෙන් ලැබෙන මුදල් -

- (i) පළමුව දේපළ තහනම් කිරීමේ, තබා ගැනීමේ හා විකිණීමේ ගාස්තු හා අය කිරීම් ගෙවීම සඳහා ද ;
- (ii) දෙවනුව, නොගෙවා පැහැර හැර ඇති බද්ද පියවීම සඳහා ද යෙදිය යුතු ය.

ශේෂයක් වෙතොත් එය, තහනම් කරනු ලැබූ දේපළෙහි අයිතිකරුට ගෙවිය යුතු ය.

(5) තහනමට ගැනීම ක්‍රියාත්මක කරනු නොලැබුව ද මේ වගන්තිය යටතේ පැහැර හැරිය තැනැත්තකුට විරුද්ධව තවු කටයුත්තක දී බදු එකතු කරන්නකු විසින් දරන ලද යුක්ති සහගත වියදම්, ඔහු විසින් යම් පැහැර හැරිය තැනැත්තකුගෙන් අයකර ගැනීම නීත්‍යානුකූල වන්නේ ය. මුදල් තහනමට ගනු ලැබූ අවස්ථාවක, එවැනි යුක්ති සහගත වියදම් එසේ තහනමට ගනු ලැබූ මුදලින් පළමුව හිලව් කරනු ලැබිය යුතු ය. එසේ අයකර ගනු ලැබූ හෝ හිලව් කරනු ලැබූ මුදල් ප්‍රමාණය, පැහැර හැර තැනැත්තා වෙත ලිඛිත ව දැනුම් දෙනු ලැබිය යුතු ය.

(6) යම් බද්දක් නොගෙවා පැහැර හැර ඇත්තා වූ ද (2) වන උපවගන්තියේ විධිවිධාන සලසා ඇති ආකාරයට එය අයකර ගැනීම කළ නොහැකි බව හෝ යෝග්‍ය නොවන බව කොමසාරිස් ජනරාල්වරයාගේ මතය වන්නා වූ ද අවස්ථාවක, ගෙවීම පැහැර හැරිය තැනැත්තා පදිංචිව සිටින හෝ පැහැර හැරිය තැනැත්තාට අයත් වාටල හෝ නිශ්චල දේපළක් පිහිටි යම් දිස්ත්‍රික්කයක් විෂයයෙහි අධිකරණ බලය ඇති දිසා අධිකරණයකට ඒ බද්දේ විස්තර ද ඒ බද්ද ගෙවිය යුත්තේ යම් තැනැත්තකු හෝ තැනැත්තන් හෝ විසින් ද ඒ තැනැත්තාගේ හෝ තැනැත්තන්ගේ නම සහ ලිපිත නැතහොත් නම් සහ ලිපිනයන් ද ඇතුළත් සහතිකයක් කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කළ හැකි ය. එවිට අධිකරණය විසින් ගෙවීම පැහැර හැරිය තැනැත්තාගේ වාටල හා නිශ්චල දේපල සියල්ලම හෝ ඉන් යමක් හෝ පැහැර හැරිය බද්ද අයකර ගැනීම පිණිස අවශ්‍ය යැයි පිස්කල්වරයා සලකන ඉන් යම් කොටසක් හෝ තහනමට ගෙන විකිණීමට බලය දෙන හා නියම කරන ක්‍රියාවේ යෙදවීමේ රීටි ආඥාවක් පිස්කල් වෙත නිකුත් කිරීමට විධාන කළ යුතු ය. තව ද සිවිල් නඩුවිධාන සංග්‍රහයේ 226 වන වගන්තියේ සිට 297 වන වගන්තිය තෙක් ඇති වගන්තිවල විධිවිධාන අවශ්‍ය වෙනස් කිරීම් සහිතව, ඒ තහනමට ගැනීමට හා විකිණීමට අදාළ විය යුතු ය.

මේ වගන්තියේ කාර්ය සඳහා ‘වාටල දේපළ’ යන්නට පිරිසන හා යන්ත්‍ර ඇතුළත් විය යුතු ය.

43. (1) නොගෙවා පැහැර හැරිය බද්ද, තහනම් කොට විකිණීමෙන් අයකර ගැනීම කළ නොහැකි බව හෝ යෝග්‍ය නොවන බව හෝ කොමසාරිස් ජනරාල්වරයාගේ මතය වන අවස්ථාවක තැනහොත් තහනම් කොට විකිණීමෙන් සම්පූර්ණ මුදල අයකර ගනු නොලැබූ අවස්ථාවක, ඒ බද්දේ විස්තර ද පැහැර හැර තැනැත්තාගේ නම සහ අන්තිමට දැන සිටි ව්‍යාපාරික ස්ථානය හෝ පදිංචි ස්ථානය ද දැක්වෙන සහතිකයක්, ඒ ස්ථානය පිහිටි කොට්ඨාසය විෂයයෙහි අධිකරණ බලය ඇති මහෙස්ත්‍රාත්වරයා වෙත කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කළ හැකි ය. එවිට මහෙස්ත්‍රාත්වරයා විසින් බද්ද අයකර ගැනීම සඳහා ගෙවීම පැහැර හැර තැනැත්තාට විරුද්ධව වැඩිදුර තවු කටයුතු නොපැවැත්විය යුත්තේ මන්ද යන්නට කරුණු දැක්වීමට ඔහු තමා ඉදිරියට කැඳවිය යුතු ය. ප්‍රමාණවත් හේතු නොපෙන්වුවහොත් නොගෙවා පැහැර හැරිය බද්ද දඩයකින් ජංගම ද්‍රව්‍යවම් කළ යුතු හෝ බන්ධනාගාරගත කිරීමෙන් දඩුවම් නොකළ යුතු වරදක් සඳහා ඒ පැහැර හැරිය තැනැත්තාට ඒ මහෙස්ත්‍රාත්වරයාගේ දණ්ඩන නියමයකින් නියමිත දඩයක් ලෙස සැලකිය යුතු අතර එවිට, එවැනි වරදක් සඳහා නියම කරන ලද දඩයක් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 291 වන වගන්තියේ (1) වන උපවගන්තියේ විධිවිධාන (අ), (ආ) සහ (ඵ) ඡේදවල විධිවිධාන හැර) අදාළ විය යුතු ය. ඒ දණ්ඩන නියමය කරන වෙලාවෙහි ඒ උපවගන්තියේ විධිවිධාන ප්‍රකාර මහෙස්ත්‍රාත්වරයා විසින් කළ හැකි වූ විධානයක් ඔහු විසින් කළ හැකි ය :

එසේ වුව ද, කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද සහතිකයක ඇති යම් ප්‍රකාශයක නිවැරදි බව මේ වගන්තිය යටතේ වූ යම් තවු කටයුත්තක දී මහෙස්ත්‍රාත්වරයා විසින් සලකා බැලීම, විභාග කිරීම හෝ තීරණය කිරීම සඳහා මේ වගන්තියෙහි කිසිවකින් බලය පවරනු ලැබීමක් හෝ නියම කිරීමක් හෝ නොකළ යුතු ය.

(2) 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 291 වන වගන්තියේ (2) සිට (5) තෙක් වූ උපවගන්තිවල විධිවිධාන කිසිවක් මේ වගන්තියේ (1) වන උපවගන්තියේ සඳහන් අවස්ථාවකට අදාළ නොවිය යුතු ය.

(3) (1) වන උපවගන්තියේ සඳහන් වූ ද පැහැර හැර තැනැත්තා වෙත නියම කරන ලදැයි ඒ උපවගන්තියෙන් සැලකෙන දඩය නොගෙවා පැහැර හැරීම නිසා පැහැර හැර තැනැත්තා බන්ධනාගාරගත කිරීමකට නියම කරනු ලැබුවා වූ යම් අවස්ථාවක ඒ දඩ මුදල ගෙවීම සඳහා මහෙස්ත්‍රාත්වරයා විසින් කල් දිය හැකි ය. නැතහොත් ඒ මුදල වාරික මගින් ගෙවන ලෙස විධාන කළ හැකි ය.

(4) (1) වන උපවගන්තියෙන් විධිවිධාන සලස්වා ඇති පරිදි හේතු දැක්වීම සඳහා ඒ උපවගන්තිය යටතේ කල් දීමෙහි හෝ (3) වන උපවගන්තිය යටතේ දඩය ගෙවීම සඳහා කල් දීමෙහි වූ මූලික කොන්දේසියක් වශයෙන්, අධිකරණය විසින් අප

නියම කළ හැකි ය. තව ද පැහැර හැරිය තැනැත්තාට එලෙස ඇප දීමට නියම කළ විටක 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ XXXIV වන පරිච්ඡේදයේ විධිවිධාන අදාළ විය යුතු ය.

(5) (3) වන උපවගන්තිය යටතේ වාරික මගින් ගෙවීමට නියම කරනු ලැබ තිබිය දී ඉන් යම් වාරිකයක් නොගවා පැහැර හරිනු ලැබූ අවස්ථාවක, ඒ වන විට නොගවා ඉතිරිව ඇති සියලුම වාරික ගෙවීම පැහැර හැර ඇත්තාක් සේ නඩු පැවරිය හැකි ය.

44. (1) යම් තැනැත්තකු විසින් ගෙවිය යුතු බද්ද නොගවා පැහැර හැර ඇත්තා වූ ද -

- (අ) යම් තැනැත්තකු, පැහැර හැරී තැනැත්තා හෝ ඔහුගේ නියෝජිතයාට ණයගැනීම් සිටීමේ හෝ ඔහුට මුදල් ගෙවීමට සූදනම්ව සිටීමේ ශක්‍යතාවක් ඇති බව ; හෝ
- (ආ) යම් තැනැත්තකු, පැහැර හැරී තැනැත්තා හෝ ඔහුගේ නියෝජිතයාට හෝ සඳහා තැනහොත් ඔහු වෙනුවෙන් මුදල් තබා ගෙන සිටීමේ ශක්‍යතාවක් ඇති බව ; හෝ
- (ඇ) පැහැර හැරී තැනැත්තාට හෝ ඔහුගේ නියෝජිතයාට ගෙවීම සඳහා වෙන යම් තැනැත්තකු වෙනුවෙන් යම් තැනැත්තකු මුදල් තබාගෙන සිටීමේ ශක්‍යතාවක් ඇති බව ; හෝ
- (ඈ) පැහැර හැරී තැනැත්තාට හෝ ඔහුගේ නියෝජිතයාට මුදල් ගෙවීමට යම් තැනැත්තකු අත් කිසි තැනැත්තකුගේ බලය ලබා සිටීමේ ශක්‍යතාවක් ඇති බව,

කොමසාරිස් ජනරාල්වරයාට පෙනී යන්නා වූ ද අවස්ථාවක, නොගොවා පැහැර හැරිය මුදල් ප්‍රමාණයට වැඩි නොවන මුදලක් දැන්වීමේ නම් කරනු ලැබූ නිලධාරියාට ගෙවන ලෙස නියම කරන (පැහැර හරින්නා වෙත පිටපතක් තැපෑලෙන් යැවිය යුතු) ලිඛිත දැන්වීමක් මගින් ඒ තැනැත්තාට කොමසාරිස් ජනරාල්වරයා විසින් දැන්විය හැකි ය. ඒ දැන්වීම ලැබූ දිනයෙහි දී ඔහු අනෙහි ඇති හෝ ඔහුගෙන් අයවිය යුතු හෝ මුදල්වලට ද දැන්වීමේ දිනට පසු මාස තුනක කාලයක් ඇතුළත යම් අවස්ථාවක ඔහු අතට පත්වන හෝ ඔහුගෙන් අයවිය යුතු හෝ ඔහු විසින් ගෙවීමට සූදනම් වන හෝ සියලු මුදල්වලට ද ඒ දැන්වීම අදාළ විය යුතු ය.

(2) මේ වගන්තිය ප්‍රකාර යම් ගෙවීමක් කළ තැනැත්තකු ගෙවීම පැහැර හැරී තැනැත්තාගේ ද සම්බන්ධතාවක් ඇති අත් සියලු තැනැත්තන්ගේ ද බලය යටතේ ක්‍රියා කළ ලෙස සැලකිය යුතු ය. තව ද යම් ලිඛිත නීතියක, ගිවිසුමක හෝ එකඟවීමක කවර විධිවිධානයක් තිබුණ ද සියලු සිවිල් හෝ අපරාධ නඩු කටයුතුවල දී ඒ ගෙවීම සම්බන්ධයෙන් වගකීමෙන් ඒ තැනැත්තා මෙයින් නිදහස් කරනු ලැබේ.

(3) (1) වන උපවගන්තිය යටතේ යම් තැනැත්තකුට දැන්වීමක් දෙනු ලැබූ අවස්ථාවක (1) උපවගන්තියේ සඳහන් මුදල් ඔහුගේ අතට හෝ සන්තකයට භාරගැනීමට නොලැබීමේ හෝ ඒ උපවගන්තියේ සඳහන් කාලසීමාව ඇතුළත එවැනි මුදල් ඔහුගෙන් අයවිය යුතු නොවීමේ හේතුවෙන් ඒ දැන්වීම අනුව ක්‍රියා කිරීමට නොහැකි වූ විට ඔහු විසින් ඒ කාලසීමාව ඉකුත් වීමෙන් දින දහහතරක් ඇතුළත ඒ කරුණු දන්වා කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිඛිත දැන්වීමක් දිය යුතු ය.

(4) (1) වන උපවගන්තිය යටතේ දැන්වීමක් දෙනු ලැබූ යම් තැනැත්තකුට ඒ දැන්වීම අනුව ක්‍රියා කිරීමට නොහැකි වූ අවස්ථාවක (3) වන උපවගන්තියෙන් විධිවිධාන සලසා ඇති පරිදි කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දීම ඒ තැනැත්තා විසින් පැහැර හැර ඇත්තා වූ ද අවස්ථාවක, තැනහොත් දැන්වීම හා සම්බන්ධ බද්ද හෝ ඉන් කොටසක් හෝ ඒ තැනැත්තා විසින් අඩුකර ගනු ලැබ හෝ අඩුකර ගැනීමට හැකි ව තිබේ ඒ බද්ද හෝ ඉන් කොටස (1) උපවගන්තියේ සඳහන් කරනු ලැබූ කාලසීමාව ඉකුත් වීමෙන් දින දහහතරක් ඇතුළත කොමසාරිස් ජනරාල්වරයා විසින් නියම කරනු ලැබූ පරිදි ගෙවා නොමැති අවස්ථාවක, ඒ තැනැත්තා පුද්ගලයකු නම් ඒ තැනැත්තා ද ඒ තැනැත්තා සංස්ථාගත කරනු ලැබූ හෝ නොලැබූ සමාගමක් හෝ පුද්ගල මණ්ඩලයක් නම් ඒ සමාගමේ හෝ පුද්ගල මණ්ඩලයේ ලේකම්, කළමනාකරු හෝ අනෙක් ප්‍රධාන නිලධාරියා ද, අඩු කර ගැනීමට ඔහුට නියම කරනු ලැබූ සම්පූර්ණ බද්ද සඳහා පෞද්ගලිකව වගකිව යුතු ය. ඒ මුදල මේ පනතින් සලස්වනු ලැබූ සෑම මාර්ගයකින් ම අවස්ථාවෝචිත පරිදි ඒ පුද්ගලයාගෙන්, ලේකම්ගෙන්, කළමනාකරුගෙන් හෝ වෙනත් ප්‍රධාන නිලධාරියාගෙන් අය කරගත හැකි ය.

(5) මේ වගන්තියේ කාර්ය සඳහා “පැහැර හැරී තැනැත්තා” යන යෙදුමට නොගෙවා පැහැර හැරිය තැනැත්තකුගේ නියෝජිතයකු ඇතුළත් වන ලෙස සැලකිය යුතු අතර, යම් තැනැත්තකු ජීවත්ව සිටියේ තම ඔහු විසින් ගෙවිය යුතු විය හැකිව තිබූ බද්ද ගෙවීමට පැහැර හැරී ඇති අවස්ථාවකට මේ වගන්තියේ විධිවිධාන අදාළ කිරීමේ කාර්ය සඳහා (1) වන උපවගන්තියේ “පැහැර හැරී තැනැත්තා” යන යෙදුමෙන් -

(අ) නැසීගිය තැනැත්තකුගේ පොලීම්කරු හෝ අද්මිනිස්ත්‍රාසිකරු ; හෝ

(ආ) නැසීගිය තැනැත්තකුගේ දේපළවල සන්නය භාරගන්නා හෝ එබන්දකුගේ දේපළ පාලනයට මැදිහත් වන්නා වූ යම් තැනැත්තෙක් ; හෝ

(ඇ) නැසීගිය තැනැත්තකුගේ බුදලය සම්බන්ධයෙන් අන්තිම කැමති පත්‍රය හෝ අද්මිනිස්ත්‍රාසි බලපත්‍රය ප්‍රදානය කරන ලෙස හෝ තැවත මුද්‍රා තැබීම සඳහා හෝ දිසා අධිකරණයෙන් ඉල්ලා සිටි හෝ එසේ ඉල්ලුම් කිරීමට හිමිකම් ඇති හෝ තැනැත්තෙක්, අදහස් වේ.

45. (1) යම් තැනැත්තකු විසින් ගෙවිය යුතු බද්ද නොගෙවා ඒ තැනැත්තා ශ්‍රී ලංකාවෙන් බැහැර යෑමට ආසන්න බව හෝ එසේ බැහැරව යෑමට ඉඩ ඇති බව හෝ කොමසාරිස් ජනරාල්වරයාගේ මතය වූ අවස්ථාවක, එකී බද්දේ විස්තර ද ඒ තැනැත්තාගේ තම ද අඩංගු සහතිකයක් කොමසාරිස් ජනරාල්වරයා විසින් මහෙස්ත්‍රාත්වරයකු වෙත නිකුත් කරනු ලැබිය හැකි ය. ඒ මහෙස්ත්‍රාත්වරයා වෙත, එය ලැබුණු විට, බදු ගෙවීම හෝ එය ගෙවීම සඳහා කොමසාරිස් ජනරාල්වරයා සෑහීමකට පත්වන ආකාරයට ඇප තැබීම හෝ නොකර ඒ තැනැත්තා ශ්‍රී ලංකාවෙන් බැහැර යෑම වැළැක්වීම සඳහා අවශ්‍ය වන පියවර ගැනීමට විධානයක් ඒ මහෙස්ත්‍රාත්වරයා විසින් පොලිස්පතිවරයා වෙත නිකුත් කරනු ලැබිය යුතු ය.

(2) මහෙස්ත්‍රාත්වරයා වෙත තමාගේ සහතිකය නිකුත් කරන වේලාවෙහි, කොමසාරිස් ජනරාල්වරයා විසින් ඒ තැනැත්තාට ඒ පිළිබඳව නිවේදනය පෞද්ගලිකව භාර කිරීමෙන් හෝ ලියාපදිංචි කරනු ලැබූ ලිපියක් තැපෑලෙන් යැවීමෙන් හෝ විදුලි පුවතක් මගින් හෝ නිකුත් කරනු ලැබිය යුතු ය. එහෙත් එවැනි යම් නිවේදනයක් ඒ තැනැත්තාට නොලැබීමේ හේතුවෙන් මේ වගන්තිය යටතේ වූ නඩු කටයුතු බල රහිත නොවිය යුතු ය.

(3) බදු ගෙවූ බවට හෝ බදු ගෙවීම සඳහා ඇප තැබූ බවට කොමසාරිස් ජනරාල්වරයා විසින් අත්සන් කරනු ලැබූ සහතිකයක් ඉදිරිපත් කිරීම තැනහොත් පොලිස් ස්ථානයක් භාර පොලිස් නිලධාරියකුට ඒ බදු මුදල් ගෙවීම, ඒ තැනැත්තාට ශ්‍රී ලංකාවෙන් බැහැර යෑමට ඉඩ හැරීම සඳහා ප්‍රමාණවත් බලයක් විය යුතු ය.

(4) යම් බදු මුදලක් යම් පොලිස් නිලධාරියකුට ගෙවනු ලැබූ විට ඒ පොලිස් නිලධාරියා විසින් ඒ මුදල කොමසාරිස් ජනරාල්වරයා වෙත නොපමාව ගෙවනු ලැබිය යුතු ය.

46. මේ පනත යටතේ යම් තැනැත්තකුගෙන් අය විය යුතු සම්පූර්ණ බද්ද මේ පනතේ සලසා ඇති විධිවිධාන එකක් යටතේ අයකර ගත නොහැකි බව හෝ නොහැකි විය හැකි බව හෝ කොමසාරිස් ජනරාල්වරයාගේ මතය වූ අවස්ථාවක, ඒ තැනැත්තා සම්බන්ධයෙන් 43 වන වගන්තිය යටතේ මහෙස්ත්‍රාත්වරයකු විසින් ආඥාවක් කර එය ක්‍රියාත්මක කර තිබුණ ද ඒ නොතකා එසේ නොගෙවා ඉතිරිව ඇති යම් මුදලක් අය කර ගැනීම සඳහා මේ පනතේ විධිවිධාන සලස්වනු ලැබූ බදු අයකර ගැනීමේ වෙනත් යම් මාර්ගයක් කොමසාරිස් ජනරාල්වරයා විසින් අනුගමනය කරනු ලැබීම නීත්‍යානුකූල විය යුතු ය.

47. යම් තැනැත්තකුගෙන් අය විය යුතු බද්ද අයකර ගැනීමේ කාර්ය සඳහා කොමසාරිස් ජනරාල්වරයාට අවශ්‍ය වන යම් තොරතුරක්, කොමසාරිස් ජනරාල්වරයා විසින් ඕනෑම තැනැත්තකු වෙත දෙනු ලබන ලිඛිත දැන්වීමක් මගින් ඒ දැන්වීමේ සඳහන් කර ඇති කාලය ඇතුළත තමා වෙත සපයන ලෙස නියම කරනු ලැබිය හැකි ය.

48. (1) IV වන පරිච්ඡේදයේ විධිවිධාන සලසා ඇති පරිදි ගෙවිය යුතු දිනයේ දී හෝ ඊට කලින් සංස්ථාගත පුද්ගල මණ්ඩලයක් විසින් යම් බද්දක් ගෙවා නොමැති අවස්ථාවක ඒ සංස්ථාගත පුද්ගල මණ්ඩලයට අදාළව වෙනත් යම් ලිඛිත නීතියක කුමක් සඳහන්ව තිබුණ ද, ඒ පැහැර හැරීම සඳහා ඒ නිලධාරියා වගකිව යුතු වුව ද නො වුව ද, ඒ සංස්ථාගත පුද්ගල මණ්ඩලයේ කළමනාකරුවකුට, අධ්‍යක්ෂවරයකුට, ලේකම්වරයාට හෝ වෙනත් යම් ප්‍රධාන නිලධාරියකුට විරුද්ධව යම් ලිඛිත නීතියක කුමක් සඳහන් වුව ද, ඒ සංස්ථාගත පුද්ගල මණ්ඩලයේ කළමනාකරුවකුට, අධ්‍යක්ෂවරයකුට, ලේකම්වරයකුට හෝ

වෙනත් යම් ප්‍රධාන නිලධරයකු විසින් කොමසාරිස් ජනරාල්වරයා සෑහීමකට පත් වන ආකාරයෙන් පටහැනි ලෙස ඔප්පු කර ඇත්නම් මිස, ඒ නිලධරයා විසින් ඒ පැහැර හැරීම සඳහා වගකිව යුතු සේ සලකා මේ පරිච්ඡේදයේ සියලු විධිවිධාන හෝ එහි යම් විධිවිධානයක් යටතේ ක්‍රියා කිරීම නීත්‍යානුකූල වන්නේ ය.

(2) IV වන පරිච්ඡේදයේ විධිවිධාන සලසා ඇති පරිදි සංස්ථාගත නොකළ පුද්ගල මණ්ඩලයක් විසින්, යම් බද්දක් ගෙවිය යුතු දිනයේ දී හෝ ඊට පෙර ඒ බද්ද ගෙවා නොමැති අවස්ථාවක දී වෙනත් යම් ලිඛිත නීතියක කුමක් සඳහන් වුව ද, ඒ සංස්ථාගත නොකළ පුද්ගල මණ්ඩලයේ යම් හවුල්කරුවකු හෝ නිලධරයකු විසින් කොමසාරිස් ජනරාල්වරයා සෑහීමට පත් වන ආකාරයෙන් පටහැනි ලෙස ඔප්පුකර ඇත්තේ නම් මිස එම හවුල්කරු හෝ නිලධරයා විසින් ඒ පැහැර හැරීම සඳහා වගකිව යුතු සේ සලකා මේ පරිච්ඡේදයේ සියලු විධිවිධාන හෝ එහි යම් විධිවිධානයක් යටතේ ක්‍රියා කිරීම නීත්‍යානුකූල වන්නේ ය.

49. (1) මේ පරිච්ඡේදයෙන් කොමසාරිස් ජනරාල්වරයා වෙත පිරිනැමුණු හෝ පැවරුණු බලතල හෝ කර්තව්‍ය කිසිවක් කොමසාරිස් ජනරාල්වරයා විසින් තමාගේ අත්සන යටතේ වූ ලියවිල්ලකින් යම් තක්සේරුකරුවකු වෙත පවරනු ලැබිය හැකි ය.

(2) (1) උපවගන්තිය යටතේ බලතල හෝ කර්තව්‍ය කිසිවක් පවරනු ලැබූ සෑම තක්සේරුකරුවකු විසින් ම ඒ බලතල හෝ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම හෝ ඉටු කිරීම කොමසාරිස් ජනරාල්වරයාගේ සාමාන්‍ය හෝ විශේෂ විධානවලට යටත්ව කරනු ලැබිය යුතු ය.

IX වන පරිච්ඡේදය

විශේෂ අවස්ථා

50. යම් තැනැත්තකු විසින් කරනු ලැබිය යුතු යයි මේ පනතින් හෝ මේ පනත යටතේ නියමිත යම් ක්‍රියාවක් හෝ දෙයක් ඉටු කිරීම, ඒ තැනැත්තා අශක්‍යතාවට පත් තැනැත්තකු නම්, ඒ අශක්‍යතාවට පත් තැනැත්තාගේ භාරකරු විසින් කරනු ලැබිය යුතු යයි නියමිත ලෙස සලකනු ලැබිය යුතු ය.

51. යම් තැනැත්තකු විසින් කරනු ලැබිය යුතු යයි මේ පනතින් හෝ මේ පනත යටතේ නියමිත යම් ක්‍රියාවක් හෝ දෙයක් ඉටු කිරීම, තැනැත්තන් දෙදෙනකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සිටින හවුල් ව්‍යාපාරයක දී ඒ හවුල් ව්‍යාපාරයේ ප්‍රමුඛ හවුල්කරු විසින් කරනු ලැබිය යුතු යයි නියමිත ලෙස සලකනු ලැබිය යුතු ය :

එසේ වුව ද, හවුල් ව්‍යාපාරයක ප්‍රමුඛ හවුල්කරු වශයෙන් මේ පනතේ විධිවිධාන යටතේ දැනුම්දීමක් කරනු ලැබ ඇති යම් තැනැත්තකු, ඔහු ඒ හවුල් ව්‍යාපාරයේ කොටස්කරුවකු නොවන බව හෝ ශ්‍රී ලංකාවේ වෙනත් යම් තැනැත්තකු ඒ හවුල් ව්‍යාපාරයේ ප්‍රමුඛ හවුල්කරු වන බව හෝ ඔහු සනාථ කරන්නේ නම් මිස, ඔහු ඒ හවුල් ව්‍යාපාරයේ ප්‍රමුඛ හවුල්කරු ලෙස සලකනු ලැබිය යුතු ය.

52. (1) සංස්ථාගත කළ හෝ සංස්ථාගත නොකළ සෑම සමාගමක හෝ පුද්ගල මණ්ඩලයක ලේකම්, කළමනාකරු, අධ්‍යක්ෂ හෝ අනෙක් ප්‍රධාන නිලධරයා මේ පනතේ විධිවිධාන යටතේ එවැනි සමාගමක් හෝ පුද්ගල මණ්ඩලයක් විසින් කරනු ලැබීමට නියමිත සියලු ක්‍රියා, කාරණ සහ දේ කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු ය :

එසේ වුව ද, සමාගමක් හෝ පුද්ගල මණ්ඩලයක් වෙනුවෙන් මේ පනත යටතේ දැන්වීමක් දෙනු ලැබූ යම් තැනැත්තකු ඒ සමාගම හෝ පුද්ගල මණ්ඩලය සමග තමාගේ සම්බන්ධයක් නොමැති බව හෝ ශ්‍රී ලංකාවේ වාසික අත් තැනැත්තකු එහි ප්‍රධාන නිලධරයා බව ඔප්පු කරනහොත් මිස, ඔහු එහි ප්‍රධාන නිලධරයා ලෙස සලකනු ලැබිය යුතු ය.

(2) සමාගමක් හෝ පුද්ගල මණ්ඩලයක් විසින් මේ පනත යටතේ වරදක් කරනු ලැබූ අවස්ථාවක, ඒ වරද කරනු ලැබූ අවස්ථාවේ ඒ සමාගමේ හෝ පුද්ගල මණ්ඩලයේ ලේකම්, කළමනාකරු, අධ්‍යක්ෂ හෝ අනෙක් ප්‍රධාන නිලධරයා වශයෙන් සිටි සෑම තැනැත්තකු ම, ඒ වරද කර ඇත්තේ තමාගේ අනුදැනුම නොමැතිව බව සහ එම තනතුරේ තම කර්තව්‍යවල ස්වභාවය අනුව එම වරද කිරීම වැළැක්වීමට ක්‍රියාකළ යුතු වූ පරිදි සියලු උද්යෝගයෙන් තමා ක්‍රියාකළ බව ඔප්පු කරනහොත් මිස, ඒ වරදට වරදකරු ලෙස සලකනු ලැබිය යුතු ය.

53. (1) මින් මතු සලසා ඇති විධිවිධානවලට යටත්ව, බදු අය කළ හැකි කාලසීමාවක් තුළ දී, බද්ද අය කළ හැකි වූ තැනැත්තකු, ඒ බද්ද අය කළ හැකි වනුයේ යම් බදු අය කළ හැකි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ද ඒ බදු අය කළ හැකි ක්‍රියාකාරකම් අවසන් කරන අවස්ථාවක, බදු අය කළ හැකි ක්‍රියාකාරකම් කරගෙන යාම හෝ කිරීම ඔහු විසින් අවසන් කරනු ලැබ තිබුණ ද, ඒ බදු අය කළ හැකි කාලසීමාව තුළ දී ඔහු ඒ බදු අය කළ හැකි ක්‍රියාකාරකම් කර ගෙන යනු ලැබූ කාලසීමාව සඳහා ඒ බද්ද ගෙවීමට ඔහු බැඳී සිටිය යුතු ය.

(2) බදු අය කළ හැකි ක්‍රියාකාරකම් කර ගෙන යන යම් තැනැත්තකු විසින්, ඒ බදු අය කළ හැකි ක්‍රියාකාරකම් යම් කර්මාන්තයක හෝ ව්‍යාපාරයක අයිතිය වෙනස්වීමේ ප්‍රතිඵලය ඇති වන පරිදි සක්‍රීය ව්‍යාපාරයක් වශයෙන් වෙනත් යම් තැනැත්තකු වෙත පවරනු ලබන අවස්ථාවක, ඒ පැවරුමට පෙරාතුව වූ කාලසීමාව සඳහා ඒ බදු අය කළ හැකි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ගෙවිය යුතු වූ යම් බද්දක් ඒ පැවරුම්කරුගෙන් අය කර ගත නොහැකි නම් පැවරුම්ලාභී වෙත තක්සේරුවක් කරනු ලැබ නොතිබුණ ද පැවරුම්ලාභියාගෙන් අය කර ගත හැකි වන අතර, බද්ද එකතු කිරීම හෝ ලබා ගැනීම සම්බන්ධයෙන් මේ පනතේ විධිවිධාන ඒ අනුව අදාළ විය යුතු ය.

54. (1) බද්ද අය කළ හැකි වූ යම් තැනැත්තකු මියයන අවස්ථාවක, ඒ තැනැත්තාගේ මරණය සිදුවීමට පෙරාතුව ම වූ සියලු ම බදු අය කළ හැකි කාලසීමාවන් සම්බන්ධයෙන් ඒ තැනැත්තා ජීවත්ව සිටියේ නම් ඔහුගෙන් අය කළ හැකි වූ බද්ද, ඒ තැනැත්තාගේ පොල්මෑකරුගෙන් අය කරනු ලැබිය යුතු වන අතර, ඒ මියගිය තැනැත්තා, ජීවත්ව සිටියේ නම් මේ පනත යටතේ වගකිව යුතු වූ සියලු ක්‍රියා, කාරණ හා දේ සම්බන්ධයෙන් ද වගකිව යුතු ය :

එසේ වුව ද -

(අ) මියගිය තැනැත්තාගේ යම් ක්‍රියාවක් හෝ පැහැර හැරීමක් සම්බන්ධයෙන් පොල්මෑකරුට විරුද්ධව කිසිදු නඩු කටයුත්තක් පවරනු නොලැබිය යුතු ය ;

(ආ) ඒ තැනැත්තාගේ මරණය සිදු වූ දිනට පෙරාතුවම වූ කාල පරිච්ඡේදයන් සම්බන්ධයෙන්, මරණය සිදු වූ බදු අය කළ හැකි කාලසීමාවේ අවසානයේ සිට අවුරුදු තුනකට පසුව කිසිදු තක්සේරුවක් හෝ අතිරේක තක්සේරුවක් කරනු නොලැබිය යුතු ය ; සහ

(ඇ) මේ වගන්තිය යටතේ පොල්මෑකරුගේ වගකීම -

(i) මේ වගන්තිය යටතේ බද්ද සම්බන්ධයෙන් බැඳීම් පැන නගින බවට පොල්මෑකරුට දැන්වීම් දෙනු ලබන දිනය වන විට ඔහු සන්නයෙහි හෝ ඔහුගේ පාලනයෙහි පැවැති මිය ගිය තැනැත්තාගේ බුද්දේ ප්‍රමාණයට ; සහ

(ii) අර්ථලාභියකු අතට පත්ව තිබිය හැකි ඒ බුද්දේ යම් කොටසක ප්‍රමාණයට

සීමා විය යුතු ය.

(2) මිය ගිය තැනැත්තකුගේ බුද්දලය වෙනුවෙන් පොල්මෑකරුවකු විසින් යම් බදු අය කළ හැකි ක්‍රියාකාරකමක් කරගෙන යනු ලබන අවස්ථාවක, එම බදු අය කළ හැකි ක්‍රියාකාරකම මිය ගිය තැනැත්තාගේ බුද්දලයේ කොටසක් සම්බන්ධයෙන් වන විට, මිය ගිය තැනැත්තා ජීවත්ව සිටියේ නම් ඔහුගෙන් අයකර ගත යුතු බද්ද, එම බදු අය කළ හැකි ක්‍රියාකාරකම සම්බන්ධයෙන් පොල්මෑකරුගෙන් අයවිය යුතු ය.

55. බද්දක් ගෙවිය යුතු යම් බදු අය කළ හැකි ක්‍රියාකාරකම් යම් තැනැත්තකු විසින් යම් වෙනත් තැනැත්තකු වෙනුවෙන් ඒ වෙනත් තැනැත්තාගේ නියෝජිතයා වශයෙන් කරගෙන යනු ලබන අවස්ථාවක, ඒ බදු අය කළ හැකි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පළමුව සඳහන් කළ තැනැත්තාගෙන්, මේ පනත යටතේ පසුව සඳහන් කළ තැනැත්තාගෙන් අය කළ යුතු ආකාරයට ම හා ප්‍රමාණයටම, බද්ද අයකර ගත යුතු ය.

56. තැනැත්තන් දෙදෙනකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් භාරයක භාරකරුවන්ගේ තත්ත්වයෙහි ලා හෝ මිය ගිය තැනැත්තකුගේ බුද්දලයේ පොල්මෑකරුවන්ගේ තත්ත්වයෙහි ලා හෝ ක්‍රියා කරන අවස්ථාවක, මේ පනත යටතේ ඔවුන්ගෙන් අය කළ හැකි

වන බද්ද සාමූහිකව හා වෙන් වෙන් වශයෙන් ඔවුන්ගෙන් අය කරනු ලැබිය හැකි වන අතර, ඒ බද්ද සාමූහිකව හා වෙන් වෙන් වශයෙන් ගෙවීමට බැඳී සිටිය යුතු ය.

57. (1) 1982 අංක 17 දරන සමාගම් පනතේ කුමක් සඳහන් වුව ද, සමාගමක් ඇවර කරනු ලබන අවස්ථාවක හා ඒ සමාගම විසින් ගෙවිය යුතු වූ යම් බද්දක් අයකර ගත නොහැකි වූ අවස්ථාවක, බද්ද අය කරනු ලබන්නේ යම් කාලසීමාවක් සම්බන්ධයෙන් ද ඒ කාලසීමාව තුළ යම් කාලයක් සඳහා සමාගමේ අධ්‍යක්ෂවරයකුට සිටි සෑම තැනැත්තකු ම බද්ද ගෙවීම පැහැර හැරීම, සමාගමේ කටයුතු සම්බන්ධයෙන් තමාගේ යම් දළ නොසැලකිල්ලට, ව්‍යතික්‍රමයකට හෝ යුතුකම් පැහැර හැරීමකට ආරෝපණය කළ නොහැකි බව ඔහු විසින් ඔප්පු කරනු ලබන්නේ නම් මිස, ඒ බද්ද ගෙවීම සම්බන්ධයෙන් සාමූහිකව හා වෙන් වෙන් වශයෙන් වගකිව යුතු වන අතර, බද්ද එකතු කර ගැනීම හා අයකර ගැනීම සම්බන්ධයෙන් මේ පනතේ විධිවිධාන ඒ අනුව අදාළ විය යුතු ය.

(2) සංස්ථාගත නොකළ පුද්ගල මණ්ඩලයක් විසුරුවා හරිනු ලැබ ඇත්තා වූ ද, ඒ සංස්ථාගත නොකළ පුද්ගල මණ්ඩලය විසින් ගෙවනු ලැබිය යුතු යම් බද්දක් අයකර ගැනීමට නොහැකිව ඇත්තා වූ ද අවස්ථාවක දී, ඒ බද්ද ගෙවිය යුතුව තිබුණු කාල පරිච්ඡේදය තුළ යම් කාලයක දී, ඒ සංස්ථාගත නොකළ පුද්ගල මණ්ඩලයේ හවුල්කරුවකුට හෝ නිලධාරියකුට සිටි සෑම තැනැත්තකුම, ඒ බද්ද ගෙවීම පැහැර හැරීම, ඒ සංස්ථාගත නොකළ පුද්ගල මණ්ඩලයේ කටයුතුවලට අදාළව තමන්ගේ යම් දළ නොසැලකිල්ලකට, බලය අනිසි ලෙස පාවිච්චි කිරීමකට හෝ යුතුකම් පැහැර හැරීමකට හෝ ආරෝපණය නොකළ හැකි බව ඔප්පු කරනු ලැබුවහොත් මිස ඒ බද්ද ගෙවීම සාමූහිකව හෝ වෙන් වෙන්ව වගකිව යුතු අතර බද්ද එකතු කර ගැනීම හා අයකර ගැනීම සම්බන්ධයෙන් මේ පනතේ විධිවිධාන ඒ අනුව අදාළ විය යුතු ය.

X වන පරිච්ඡේදය

බදු ආපසු ගෙවීම

58. (1) ලියාපදිංචි තැනැත්තකු විසින් වැඩිපුර ගෙවා ඇති යම් බදු මුදලක් හෝ දඩ මුදලක් ආපසු අයකර ගැනීම සඳහා ඉල්ලුම් කරමින් එම කාලසීමාව සඳහා ගෙවීමට තමා යටත්ව සිටි මුදලට වඩා වැඩි මුදලක් ඒ තැනැත්තා විසින් බදු වශයෙන් හෝ දඩ මුදලක් වශයෙන් ගෙවා ඇති බවට කොමසාරිස් ජනරාල්වරයා සෑහීමට පත් කරයි නම්, (3) වන උපවගන්තියේ විධිවිධානවලට යටත්ව, බදු අය කළ හැකි කාලසීමාව තුළ දී වැඩිපුර ගෙවා ඇති මුදල ආපසු ලබා ගැනීමට එම තැනැත්තාට හිමිකම් ඇත :

එසේ වුව ද, ලියාපදිංචි තැනැත්තකු විසින් වැඩිපුර ගෙවා ඇති 22 වන වගන්තියේ (4) වන උපවගන්තියේ (අ), (ආ), (ඇ) හෝ (ඈ) ඡේදවල සඳහන් එවැනි යම් මුදලක්, ඒ අතිරික්තය ඇති වූ, බදු අය කළ හැකි කාලසීමාවේ අවසානයේ සිට එක් මාසයක් ඇතුළත හෝ ඒ බදු අය කළ හැකි කාලසීමාව සඳහා වාර්තාව ලැබුණු දින සිට එක් මාසයක් ඇතුළත යන මෙයින් පසුව යෙදෙන කාලය ඇතුළත ඒ තැනැත්තාට ආපසු ගෙවනු ලැබිය යුතු ය.

(2) (1) වන උපවගන්තිය යටතේ හිමිකම්පෑමක් කිරීමට හිමිකම ඇති ලියාපදිංචි කළ තැනැත්තකුට මරණය, අශක්‍යතාව බුන්වත් බව, ඇවර කිරීම හෝ වෙනත් හේතුවක් නිසා, හිමිකම්පෑමක් කිරීමට නොහැකි වූ අවස්ථාවක, (1) වන උපවගන්තියේ අර්ථනුකූලව වැඩිපුර ගෙවා ඇති යම් බදු මුදලක් හෝ දඩ මුදලක් ඒ තැනැත්තාගේ හෝ ඔහුගේ බුද්දලයේ වාසිය සඳහා ආපසු ලබාගැනීමට, අවස්ථාවෝචිත පරිදි, ඔහුගේ පොල්මෑකරුට, භාරකරුට හෝ දේපළ ලබන්නාට හිමිකම තිබිය යුතු ය.

(3) (1) වන උපවගන්තියේ කුමක් සඳහන් වුව ද-

(අ) යම් ලියාපදිංචි කළ තැනැත්තකු විසින් යම් බදු අය කළ හැකි කාලසීමාවක් වෙනුවෙන් වූ යම් බද්දක් නියමිත දිනයට කලින් මුළු ප්‍රමාණයම හෝ එහි යම් කොටසක් කොමසාරිස් ජනරාල්වරයා වෙත ගෙවීම පැහැරහැර ඇති අවස්ථාවක, ඒ තැනැත්තාට නිසි දැන්වීම කිරීමෙන් පසු, ඒ නොගෙවා ඇති බද්දට එරෙහිව, ඒ තැනැත්තාට අන්‍යකාරයෙන් ආපසු ගෙවිය යුතු යම් මුදලක් හෝ යම් මුදලක කොටසක් හෝ 59 වන වගන්තිය යටතේ ගෙවිය යුතු පොලී මුදලක හෝ පොලී මුදලක යම් කොටසක් හිලව් කරනු ලැබිය හැකි අතර එසේ හිලව් කරන ලද යම් මුදලක් ඒ ලියාපදිංචි කළ තැනැත්තාගෙන් ලැබුණු ගෙවීමක් ලෙස සලකනු ලැබිය යුතු ය ;

(ආ) ලියාපදිංචි කළ යම් තැනැත්තකු විසින් බදු ගෙවිය හැකි යම් කාලසීමාවක් වෙනුවෙන් වූ වාර්තාවක් සපයා නොමැති අවස්ථාවක, ඒ ලියාපදිංචි කළ තැනැත්තා විසින් ඒ වාර්තා සපයන තෙක්, අන්‍යාකාරයෙන් ආපසු ගෙවිය යුතු යම් මුදලක් හෝ මේ පනතේ 59 වන වගන්තිය යටතේ ගෙවිය යුතු පොලියක යම් ප්‍රමාණයක් ඒ තැනැත්තාට ගෙවීම කොමසාරිස් ජනරාල්වරයා විසින් අත්හිටුවනු ලැබිය හැකි ය.

59. (1) මේ පනත යටතේ ලියාපදිංචි කළ තැනැත්තකුට ආපසු ගෙවිය යුතු යම් මුදලක් ඒ ගෙවීම කළ යුතු නියමිත දිනයේ සිට දින තිහක කාලයක් ඇතුළත ආපසු ගෙවා නොමැති අවස්ථාවක කොමසාරිස් ජනරාල්වරයා විසින් ඒ තැනැත්තාට නියමිත දිනයේ සිට තිස් වන දිනයෙන් ආරම්භව, මේ පනත යටතේ ඒ තැනැත්තාට කොමසාරිස් ජනරාල්වරයා විසින් ආපසු ගෙවීමට නියම කරනු ලැබ ඇති මුදල ආපසු ගෙවන දිනය තෙක්, එම ප්‍රමාණය මත කලින් කල අමාත්‍යවරයා විසින් කලින්කල නියම කරනු ලබන අනුප්‍රමාණයන් අනුව පොලිය ගෙවනු ලැබිය යුතු ය :

එසේ වුව ද, ලියාපදිංචි තැනැත්තාගේ යම් වාර්තාවක් සම්බන්ධයෙන් තක්සේරුකරු විසින් කරනු ලැබූ යම් නියමයක් අනුව ක්‍රියා කිරීම ඒ ලියාපදිංචි තැනැත්තා විසින් ප්‍රමාද කොට ඇති අවස්ථාවක දී එවැනි කිසිදු පොලියක් නොගෙවිය යුතු ය.

(2) මේ වගන්තියේ කාර්ය සඳහා “නියමිත දිනය” යන්නෙන්-

(i) අභියාචනය කරනු ලැබූ තක්සේරුව සම්බන්ධයෙන් තක්සේරුකරු සමග එකඟත්වයකට පැමිණි දිනයේ සිට හෝ අභියාචනය නිශ්චය කරනු ලැබූ දිනයේ සිට ; හෝ

(ii) 22 වන වගන්තියේ (4) වන උපවගන්තිය යටතේ ලියවිල්ලකින් කරන ලද ආපසු ගෙවීමක් සඳහා වූ හිමිකම් පෑමක් නොවන, ඒ තැනැත්තාගෙන් ලියවිල්ලකින් වූ හිමිකම් පෑමක් කොමසාරිස් ජනරාල්වරයා වෙත ලැබුණු දිනයේ සිට,

දින අනුවකින් අවසන් වන කාලසීමාව අදහස් වේ.

XI වන පරිච්ඡේදය

විවිධ කරුණු

60. (1) මේ පනත යටතේ කොමසාරිස් ජනරාල්වරයා විසින් හෝ නියෝජ්‍ය කොමසාරිස්වරයකු විසින් හෝ තක්සේරුකරුවකු විසින් දිය යුතු සෑම දැන්වීමකම, අවස්ථාවෝචිත පරිදි, කොමසාරිස් ජනරාල්වරයාගේ හෝ නියෝජ්‍ය කොමසාරිස්වරයාගේ හෝ තක්සේරුකරුගේ නම තිබිය යුතු අතර, එවැනි සෑම දැන්වීමකම කොමසාරිස් ජනරාල්වරයාගේ, නියෝජ්‍ය කොමසාරිස්වරයාගේ හෝ තක්සේරුකරුගේ නම එහි නිසි පරිදි මුද්‍රණය කර හෝ අත්සන් කර හෝ තිබුණහොත්, වලංගු විය යුතු ය.

(2) මේ පනතේ බලපෑම ප්‍රකාර දෙනු ලබන සෑම දැන්වීමක් ම, පුද්ගලිකව භාරදීමෙන් හෝ යම් තැනැත්තකුගේ අත්තිමට දැන සිට වාසස්ථානයට තැනහොත් දැන්වීම අදාළ වන කාලසීමාව ඇතුළත ඔහු බදු අයකළ හැකි ක්‍රියාකාරකමෙහි නියුක්තව සිටි හෝ සිටින ස්ථානයට භාර දීමෙන් තැනහොත් තැපෑලෙන් යැවීමෙන් හෝ ඔහු වෙත භාරදිය හැකි ය.

(3) තැපෑලෙන් යවනු ලැබූ සෑම දැන්වීමක් ම, තැපෑලට ගතවන සාමාන්‍ය කාලය අනුව එය ලැබිය යුතු දිනයෙහි භාරදෙනු ලැබූ ලෙස සලකනු ලැබිය යුතු ය.

(4) තැපෑලෙන් භාරදීම ඔප්පු කිරීමේ දී දැන්වීම් ඇතුළත් ලිපිය යථාපරිදි ලිපිනය ලියා තැපැල් කළ බව ඔප්පු කිරීම ප්‍රමාණවත් විය යුතු ය.

(5) මේ පනතේ කාර්ය සඳහා වූ යම් දැන්වීමක් හෝ සහතිකයක් දීමට තැනහොත් නිකුත් කිරීමට බලය ඇති තැනැත්තාගේ නම යයි සලකනු ලැබිය යුතු නමක් එවැනි යම් දැන්වීමක මුද්‍රණය කර හෝ, අත්සන් කර හෝ තිබේද, තැනහොත් එවැනි යම් සහතිකයක අත්සන් කර තිබේ ද ඒ සෑම නමක් ම අධිකරණමය වශයෙන් පිළිගනු ලැබිය යුතු ය.

61. (1) මේ පනතේ විධිවිධානවලට අනුකූල යයි අදහස් කරනු ලබන යම් දැන්වීමක්, තක්සේරුවක්, සහතිකයක් හෝ වෙනත් කටයුත්තක් එහි සාරය හා බලපෑම අනුව මේ පනතේ අධ්‍යායයට හා අර්ථයට අනුකූල වේ නම් හෝ ගැලපේ නම් සහ තක්සේරු කරනු ලැබූ හෝ තක්සේරු කිරීමට අදහස් කරනු ලැබූ හෝ තක්සේරුව බලපාන තැනැත්තා, පොදු අධ්‍යායයට හෝ වැටහීමට අනුව ඒ දැන්වීමෙහි, තක්සේරුවෙහි, සහතිකයෙහි හෝ වෙනත් කටයුත්තෙහි නම් කර තිබේ නම්, එහි ආකෘතියේ උභයතාවක් හේතුවෙන් නිෂ්ප්‍රභ කරනු ලැබීම හෝ ශුන්‍ය ලෙස හෝ ශුන්‍ය කළ හැකි ලෙස හෝ සලකනු ලැබීම හෝ නොකළ යුතු අතර එහි ඇති යම් වරදකින්, දෝෂයකින් හෝ අධිපාදුවකින් ඒ කිසිවක් කෙරෙහි බලපෑමක් නොසිදුවිය යුතු ය.

(2) යම් තක්සේරුවක් පිළිබඳ දැන්වීම බදු අයකර ගැනීම අපේක්ෂා කරනු ලැබූ තැනැත්තා වෙත යථාපරිදි භාර දී ඇත්නම් සහ මේ උපවගන්තියේ (අ) ඡේදයේ සඳහන් විස්තරවල සාරය හා බලපෑම ඒ දැන්වීමෙහි සඳහන් කර ඇත්නම්, (1) වන උපවගන්තියේ ව්‍යාප්තියට භානියක් නොමැතිව යම් තක්සේරුවක්-

(අ) බදු අය කර ගනු ලැබීමට යටත් තැනැත්තාගේ නම හෝ පෙළපත් නාමය පිළිබඳව හෝ බදු අය කළ හැකි සැපයුම්වල වටිනාකමේ ප්‍රමාණය හෝ අය කළ හැකි බදු ප්‍රමාණය පිළිබඳව හෝ යම් වරදක් ඒ තක්සේරුවෙහි තිබීම ; හෝ

(ආ) තක්සේරුව හා ඒ පිළිබඳ දැන්වීම අතර යම් වෙනසක් තිබීම

ඒ තක්සේරුව කෙරෙහි බල නොපෑ යුතු අතර එකී හේතුවක් මත ඊට විරුද්ධ නොවිය යුතු ය.

62. (1) කොමසාරිස් ජනරාල්වරයා විසින් තත් කාර්ය සඳහා විශේෂයෙන් බලය දෙනු ලැබූ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ යම් නිලධාරියකු විසින්, සාම නිලධාරියකු සමග ගොස් පහත සඳහන් ක්‍රියා සියල්ලම හෝ ඉන් කිසිවක් ඉටු කළ හැකි ය :—

(අ) මේ පනත යටතේ වූ යම් කටයුත්තක් සඳහා ප්‍රයෝජනවත් වන්නේ යයි හෝ කටයුත්තට අදාළ වන්නේ යයි ඔහු අදහස් කරන ගිණුම් පොත්, ලේඛන වාර්තා හෝ වෙනත් ලියකියවිලි ඇතුළු විශ්වාස කිරීමට ඔහුට හේතු ඇති යම් ගොඩනැගිල්ලකට හෝ ස්ථානයකට ඇතුළුවීම හා සෝදිසි කිරීම සහ එවැනි ගිණුම් පොත්, ලේඛන, වාර්තා හෝ වෙනත් ලියකියවිලි සොයාගනු ලැබුවහොත් ඒවා පරීක්ෂා කිරීම ;

(ආ) එවැනි ගිණුම් පොත්, ලේඛන, වාර්තා හෝ වෙනත් ලියකියවිලි තහනමට ගැනීම හෝ ඒවායේ හඳුනාගැනීමේ ලකුණු තැබීම හෝ එයින් උධෘත හෝ පිටපත් ගැනීම ;

(ඇ) මේ වගන්තිය යටතේ යම් සෝදිසියක් කිරීමේ දී සොයා ගනු ලැබූ මේ පනත යටතෙහි වූ යම් කටයුත්තකට ප්‍රයෝජනවත් වන්නේ යයි හෝ අදාළ වන්නේ යයි ඔහුට අදහස් වන වෙනත් යම් දෙයක සටහනක් හෝ දේපළ ලැයිස්තුවක් සෑදීම.

තව ද 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතෙහි ඇති සෝදිසි කිරීම්වලට අදාළ වූ විධිවිධාන මේ වගන්තිය යටතේ සෝදිසි කිරීම්වලට ද හැකිතාක් දුරට අදාළ විය යුතු ය.

මේ උපවගන්තියෙහි “සාම නිලධාරියා” යන්නෙහි 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ ඊට දී ඇති අර්ථයම ඇත්තේ ය.

(2) (1) වන උපවගන්තිය යටතේ බලතල ක්‍රියාත්මක කිරීමට යම් නිලධාරියකුට බලය දීමට පෙර, ඒ නිලධාරියා විසින් ඒ බලතල ක්‍රියාත්මක කිරීමට අවශ්‍යවීමට තුඩුදුන් හේතු කොමසාරිස් ජනරාල්වරයා විසින් වාර්තාගත කළ යුතු ය.

(3) (1) වන උපවගන්තිය යටතේ කොමසාරිස් ජනරාල්වරයා විසින් බලය පවරන ලද නිලධාරියකු විසින් යම් තැනැත්තකුගෙන් යම් ගිණුම් පොතක්, ලේඛනයක්, වාර්තාවක් හෝ ලියවිල්ලක් තම සත්තකයට ගනු ලැබූ අවස්ථාවක, ඒ නිලධාරියා විසින් තම සත්තකයට ගනු ලැබූ ගිණුම් පොත, ලේඛනය, වාර්තාව හෝ ලියවිල්ල නිශ්චිත වශයෙන් සඳහන් කෙරෙන සටහනක් ඒ තැනැත්තා වෙත නිකුත් කළ යුතු ය.

(4) යම් නිලධාරියකු විසින් (1) වන උපවගන්තිය යටතේ තම සත්කයට ගනු ලැබූ යම් ගිණුම් පොතක්, ලේඛනයක්, වාර්තාවක් හෝ වෙනත් ලියවිල්ලක් පරීක්ෂා කිරීම සඳහා හෝ ඒ ගිණුම් පොත, ලේඛනය, වාර්තාව හෝ වෙනත් ලියවිල්ල අයත් තැනැත්තාට විරුද්ධව නඩු කටයුතු පැවරීම සඳහා ඒ පොත, ලේඛනය, වාර්තාව හෝ ලියවිල්ල අවශ්‍ය තාක් කල් ඒ නිලධාරියාගේ සත්කයෙහි රඳවා තබා ගනු ලැබිය හැකි ය.

63. (1) කොමසාරිස් ජනරාල්වරයා විසින් හෝ කොමසාරිස් ජනරාල්වරයා විසින් ඒ සඳහා ලියවිල්ලකින් විශේෂයෙන් බලය දෙනු ලැබූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙනත් යම් නිලධාරියකු විසින් පහත සඳහන් ක්‍රියා සියල්ලම හෝ ඉන් කිසිවක් ඉටු කළ හැකි ය :—

- (අ) මෙම පනතේ විධිවිධාන පිළිපදිනු ලැබ තිබේ දැයි තීරණය කිරීමේ කාර්යය සඳහා යම් තැනැත්තකු විසින් යම් බදු අය කළ හැකි ක්‍රියාකාරකමක් පවත්වාගෙන යන හෝ පවත්වාගෙන යනු ලබන යම් ස්ථානයකට හෝ ගොඩනැගිල්ලකට ඇතුළුවීම සහ පිරික්සීම ;
- (ආ) එහි දී සොයාගනු ලැබිය හැකි යම් ගිණුම් පොතක්, ලේඛනයක්, වාර්තාවක් හෝ වෙනත් යම් ලියවිල්ලක් විවෘත කිරීම හා පරීක්ෂා කිරීම සහ එහි දී සොයා ගනු ලබන යම් භාණ්ඩ පිළිබඳ දේපළ ලැයිස්තුවක් සෑදීම ;
- (ඇ) එබඳු ස්ථානයක හෝ ගොඩනැගිල්ලක තිබේ සොයා ගනු ලැබූ යම් ගිණුම් පොතක්, ලේඛනයක්, වාර්තාවක් හෝ වෙනත් යම් ලියවිල්ලක් පරීක්ෂා කිරීම හා පිටපත් හෝ උධෘත ගැනීම ;
- (ඈ) යම් ගිණුම් පොතක්, ලේඛනයක්, වාර්තාවක් හෝ වෙනත් ලියවිල්ලක් සත්කයට ගැනීම හෝ එහි හඳුනා ගැනීමේ ලකුණු තැබීම ;
- (ඉ) එබඳු ස්ථානයක හෝ ගොඩනැගිල්ලක තිබේ සොයා ගනු ලැබූ මුදල් වහාම ගණන් කොට ඒ පිළිබඳ වාර්තාවක් සෑදීම ;
- (ඊ) මේ පනත යටතේ වූ කරුණු සම්බන්ධයෙන් තොරතුරු කිසිවක් සැපයීමට බලය ඇති යම් තැනැත්තකු ඒ ස්ථානයේ හෝ ගොඩනැගිල්ලේ සිට සොයා ගනු ලැබූ විට, තමා දන්නා ඒ තොරතුරු සපයන ලෙස ඒ තැනැත්තාට නියම කිරීම ;
- (උ) තමා යෝග්‍ය යයි අදහස් කරන පරිදි, තනිව හෝ වෙනත් යම් තැනැත්තකු ඉදිරිපිට දී මේ පනතේ කරුණු සම්බන්ධයෙන් එබඳු ස්ථානයක හෝ ගොඩනැගිල්ලක සිට තමා විසින් සොයා ගනු ලැබූ සෑම තැනැත්තකු ම පරීක්ෂා කිරීම.

(2) (1) වන උපවගන්තිය යටතේ කොමසාරිස් ජනරාල්වරයා විසින් බලය දෙනු ලැබූ නිලධාරියකු විසින් යම් තැනැත්තකුගෙන් යම් ගිණුම් පොතක්, ලේඛනයක්, වාර්තාවක් හෝ වෙනත් ලියවිල්ලක් තම සත්කයට ගනු ලබන අවස්ථාවක, ඒ නිලධාරියා විසින් තම සත්කයට ගනු ලැබූ පොත, ලේඛනය, වාර්තාව හෝ ලියවිල්ල නිශ්චිත වශයෙන් සඳහන් කෙරෙන සටහනක් ඒ තැනැත්තා වෙත නිකුත් කළ යුතු ය.

(3) යම් නිලධාරියකු විසින් (1) වන උපවගන්තිය යටතේ තමා සත්කයට ගනු ලැබූ යම් ගිණුම් පොතක්, ලේඛනයක්, වාර්තාවක් හෝ වෙනත් ලියවිල්ලක් පරීක්ෂා කිරීම සඳහා හෝ ඒ පොත, ලේඛනය, වාර්තාව හෝ වෙනත් ලියවිල්ල අයත් තැනැත්තාට විරුද්ධව නඩු කටයුතු පැවරීම සඳහා හෝ ඒ පොත, ලේඛනය, වාර්තාව හෝ ලියවිල්ල සත්කයට ගනු ලැබූ දින සිට අවුරුදු තුනක් නොඉක්මවන කාල සීමාවකට ඒ නිලධාරියා සත්කයේ රඳවා තබා ගනු ලැබිය හැකි ය :

එසේ වුවද, 66 වන හෝ 67 වන වගන්ති යටතේ ඕනෑකමින් ම මහභූර්මක් සම්බන්ධයෙන් කොමසාරිස් ජනරාල්වරයා විසින් නඩු පවරනු ලැබ ඇති අවස්ථාවක, එවැනි, පොතක්, ලේඛනයක්, වාර්තාවක් හෝ ලියවිල්ලක්, එම නඩුව පවත්වාගෙන යාමේ කාර්යය සඳහා අවශ්‍ය වන තාක් කල් රඳවා තබාගත හැකි ය.

64. (1) බදු ගෙවීමට ඇති වගකීම කොමසාරිස් ජනරාල්වරයාට හෝ ඔහු විසින් තත්කාර්ය සඳහා බලය පවරන ලද නිලධාරියකුට දැන ගැනීමට හැකි වන පරිදි සෑම ලියාපදිංචි තැනැත්තකු විසින් ම කර ගෙන යනු ලබන හෝ කරනු ලබන බදු අය කළ හැකි කටයුතු සම්බන්ධයෙන් වාර්තා තබා ඒවා පවත්වාගෙන යා යුතු ය.

(2) (1) වන උපවගන්තිය යටතේ තබා ගත යුතු වාර්තාවල ආකෘති පත්‍ර සහ ඒවායේ දැක්විය යුතු විස්තර නියම කරනු ලබන පරිදි විය යුතු ය.

මේ වගන්තියේ කාර්ය සඳහා වාර්තා යන්නට -

(අ) ලැබීම හෝ ආදායම හෝ වියදම සටහන් කර ඇති (අනිත් ලියන ලද හෝ යන්ත්‍රානුසාරයෙන් යුක්ත වූ හෝ විද්‍යුත් ආකෘතියක ආකාරයට වූ නැතහොත් ඒවායේ සංයෝජකයන් වන්නා වූ) ගිණුම් පොත් ඇතුළත් වන අතර, වවුචර්, බැංකු ප්‍රකාශ, ඉන්වොයිස් පත්‍ර, බදු ඉන්වොයිස් පත්‍ර, බදු බැර සටහන් නෝට්ටු, බදු හර සටහන් නෝට්ටු, ලදු පත් සහ එවැනි ගිණුම් පොත් වල සටහන් සත්‍යායනය කිරීම සඳහා අවශ්‍ය විය හැකි වෙනත් ලියකියවිල ද ;

(ආ) යම් භාණ්ඩ තොග තබා ඇත්තේ අවස්ථාවේවිට පරිදි යම් ගුදමක, ගබඩාවක හෝ වෙනත් යම් ස්ථානයක ද එම ගුදම, ගබඩාව හෝ වෙනත් යම් ස්ථානය පිළිබඳ විස්තරය හා ඒවායේ ඇති තොග පිළිබඳ විස්තර ;

(ඇ) මේ පනතේ විධිවිධාන අනුව හෝ ඒ යටතේ සාදන ලද යම් නියෝගයකට අනුකූලව පවත්වා ගැනීමට හෝ තබා ගැනීමට නියමිත යම් ලැයිස්තුවක් හෝ වාර්තාවක්

ඇතුළත් වේ.

XII වන පරිච්ඡේදය

වැරදි සහ දඬුවම්

65. (අ) 73 වන වගන්තිය යටතේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම් දීමට නියමිත තැනැත්තකුට සිටිය දී එසේ දිවුරුම් දීම පැහැර හරින්නා වූ ; හෝ

(ආ) 73 වන වගන්තියේ විධිවිධාන කඩ කරමින් කටයුතු කරන්නා වූ ; හෝ

(ඇ) මේ පනතේ විධිවිධානවලින් යම් විධිවිධානයක් කඩ කරමින් ක්‍රියා කිරීමට වෙනත් යම් තැනැත්තකුට ආධාර දෙන්නා වූ, අනුබල දෙන්නා වූ හෝ පොළඹ වන්නා වූ

සෑම තැනැත්තකු ම, මේ පනත යටතේ වරදකට වරදකරු විය යුතු අතර, මහෙස්ත්‍රාත්වරයකු ඉදිරියෙහි පැවැත්වෙන ලඝු නඩු විභාගයකින් පසුව වරදකරු කරනු ලැබූ විට රුපියල් දසදහසක් නො ඉක්මවන දඩයකට හෝ මාස හයක් නො ඉක්මවන කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කරනු ලැබීමට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම හෝ ඔහු යටත් විය යුතු ය.

66. (අ) මේ පනතේ විධිවිධාන අනුව හෝ 1996 අංක 34 දරන භාණ්ඩ හා සේවා බදු පනත යටතේ අසනු ලැබූ යම් ප්‍රශ්නයකට හෝ තොරතුරු සපයන ලෙස හෝ ඉල්ලා සිටිනු ලැබූ විට වාචිකව හෝ ලියවිල්ලක් මාර්ගයෙන් හෝ අසත්‍ය පිළිතුරක් දෙන්නා වූ ; හෝ

(ආ) මේ පනත යටතේ සපයනු ලැබූ හෝ ඉදිරිපත් කරනු ලැබූ වාර්තාවක තමා විසින් ඇතුළත් කළ යුතුව තිබුණු යම් විස්තර ඒ වාර්තාවෙහි ඇතුළත් නොකර අත් හරින්නා වූ ; හෝ

(ඇ) මේ පනත යටතේ යම් අසත්‍ය වාර්තාවක් සපයන්නා වූ හෝ මේ පනත යටතේ සපයනු ලබන යම් වාර්තාවක යම් අසත්‍ය සටහනක් කරන්නා වූ,

සහ එමගින් බදු ගෙවීම මගහරින්නා වූ හෝ මග හැරීමට තැත් කරන්නා වූ හෝ වෙනත් යම් තැනැත්තකුට ඒ බදු ගෙවීම මග හැරීමට හෝ මග හැරීමට තැත් කිරීමට හෝ ආධාර කරන්නා වූ හෝ යම් තැනැත්තකු මේ පනත යටතේ

වරදකට වරදකරු විය යුතු අතර මහෙස්ත්‍රාත්වරයකු ඉදිරියෙහි පැවැත්වෙන ලඝු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට-

(i) වරද කරනු ලැබුවේ යම් බදු අය කළ යුතු කාලසීමාවක් සම්බන්ධයෙන් ද ඒ බදු අය කළ යුතු කාලසීමාව සඳහා අවස්ථාවෝචිත පරිදි ඒ තැනැත්තා හෝ එසේ සහාය දෙනු ලැබූ අන් තැනැත්තා හෝ මේ පනත යටතේ යටත්ව සිටින්නා වූ ද මග හැරියා වූ හෝ මග හැරීමට තැත්කළා වූ ද බදු ප්‍රමාණය මෙන් දෙගුණයකට සමාන මුදලින් ; සහ

(ii) රුපියල් විසි පන්දහසක් නොඉක්මවන මුදලකින්,

සමන්විත දඩයක් ගෙවීමට හෝ මාස හයක කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයකට බන්ධනාගාරගත කිරීමට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන ද්‍රව්‍යම දෙකටම හෝ ඒ තැනැත්තා යටත් විය යුතු ය.

67. දැන දැනම -

- (අ) 10 වන වගන්තිය යටතේ නියම කර ඇති පරිදි ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලුම් කිරීම පැහැර හරින්නා වූ ද ; හෝ
- (ආ) 19 වන වගන්තිය යටතේ දැනුම්දීමට නියමිත ඇතැම් කරුණු කොමසාරිස් ජනරාල්වරයාට දැනුම්දීම පැහැර හරින්නා වූ ; හෝ
- (ඇ) 20 වන වගන්තියේ (1) වන උපවගන්තිය යටතේ නියමිත පරිදි බදු ඉන්වොයිසියක් හෝ 20 වන වගන්තියේ (6) වන උපවගන්තිය යටතේ ඉන්වොයිසියක් නිකුත් කිරීම පැහැර හරින්නා වූ ; හෝ
- (ඈ) බදු අය කළ හැකි සැපයුමක් සඳහා බදු ඉන්වොයිසි පත්‍ර එකකට වැඩි ගණනක් නිකුත් කරන්නා වූ ; හෝ
- (ඉ) 20 වන වගන්තිය යටතේ ඒ බදු ඉන්වොයිසි පත්‍රය නිකුත් කිරීමට ඒ තැනැත්තාට හිමිකම් තැනි අවස්ථාවක බදු ඉන්වොයිසි පත්‍රයක් නිකුත් කරන්නා වූ ; හෝ
- (ඊ) 21 වන වගන්තියේ (1) වන උපවගන්තිය යටතේ වාර්තාවක් සැපයීම හෝ 21 වන වගන්තියේ (2) වන උපවගන්තිය යටතේ දැන්වීමකට අනුකූලව ක්‍රියා කිරීම පැහැර හරින්නා වූ ; හෝ
- (උ) 21 වන වගන්තිය හෝ 34 වන වගන්තිය යටතේ තමාට නිකුත් කරන ලද දැන්වීමකට අනුකූලව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධරයකු ඉදිරියේ පෙනී සිට, ඒ නිලධරයා විසින් මෙම පනත යටතේ නීත්‍යානුකූලව තමාගෙන් අසනු ලබන යම් ප්‍රශ්නවලට පිළිතුරු දීම සෑහෙන හේතුවක් නොමැතිව පැහැර හරින්නා වූ ; හෝ
- (ඌ) බද්දට තමා යටත්වීම හෝ වෙනත් යම් තැනැත්තකු යටත්වීම කෙරෙහි බලපාන යම් කාරණයක් හෝ දෙයක් සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු සපයන්නා වූ ; හෝ
- (එ) 44 වන වගන්තිය යටතේ ගෙවිය යුතු යම් මුදලක් කොමසාරිස් ජනරාල්වරයාට හැර වෙනත් යම් තැනැත්තකුට ගෙවීමට අවසර දෙන්නා වූ ; හෝ
- (ඒ) 62 වන වගන්තිය හෝ 63 වන වගන්තිය යටතේ ස්වකීය බලතල ක්‍රියාත්මක කිරීමේ දී කොමසාරිස් ජනරාල්වරයාට හෝ වෙනත් යම් නිලධරයකුට සිතා මතා බාධා කරන හෝ ඔවුන් ප්‍රමාද කරන්නා වූ ; හෝ
- (ඔ) 64 වන වගන්තියෙන් නියමිත වාර්තා පවත්වාගෙන යාම පැහැර හරින්නා වූ ; හෝ

(මී) මේ පනත යටතේ ලියාපදිංචි නොවූණු තැනැත්තකු වශයෙන් බදු ඉන්වොයිස් පත්‍රයක් නිකුත් කරන්නා වූ, යම් තැනැත්තකු මෙම පනත යටතේ වරදකට වරදකරු වන අතර මනෙස්ත්‍රාත්වරයකු ඉදිරියෙහි පැවැත්වෙන ලඝු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට රුපියල් විසිපන් දහසක් නො ඉක්මවන දඩයකට හෝ මාස හයක් නො ඉක්මවන කාලයන්ට දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඩුවම් දෙකටම හෝ ඔහු යටත් විය යුතු ය.

68. මේ පරිච්ඡේදය යටතේ වූ යම් වරදක් සම්බන්ධයෙන් කිසිම නඩු පැවරීමක් කොමසාරිස් ජනරාල්වරයාගේ මෙහෙයවීමෙන් හෝ ඔහුගේ අනුමතය ඇතිව හෝ හැර, ආරම්භ කරනු නොලැබිය යුතු ය.

69. මේ පනත යටතේ වූ වරදක් සිදු කරන ලද්දේ යම් අවස්ථානුගත කරුණු යටතේ ද ඒ අවස්ථානුගත කරුණු සැලකිල්ලට ගෙන කොමසාරිස් ජනරාල්වරයා විසින් පාර්ශ්වයන්ගේ කැමැත්ත ඇතිව මේ පනත යටතේ ඒ වරද සඳහා පැනවිය හැකි උපරිම දඩ මුදලින් තුනෙන් එකක් නොඉක්මවන මුදලක් සඳහා ඒ වරද සමථයකට පත් කරනු ලැබිය හැකි ය. මේ වගන්තිය යටතේ වරදක් සමථයකට පත් කිරීමෙන් කොමසාරිස් ජනරාල්වරයාට ලැබුණා වූ මුදල් රජයේ ඒකාබද්ධ අරමුදලට බැර කරනු ලැබිය යුතු ය.

XIII වන පරිච්ඡේදය

පරිපාලනය

70. (1) මේ පනත ක්‍රියාත්මක කිරීමේ කාර්යය සඳහා අවශ්‍ය විය හැකි දේශීය ආදායම් කොමසාරිස්වරුන්, දේශීය ආදායම් නියෝජ්‍ය කොමසාරිස්වරුන්, දේශීය ආදායම් ජ්‍යෙෂ්ඨ තක්සේරුකරුවන්, දේශීය ආදායම් තක්සේරුකරුවන් සහ දේශීය ආදායම් බදු නිලධාරීන් සංඛ්‍යාවකගේ සහාය ඇතිව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා මේ පනතේ පරිපාලනය භාරව සිටිය යුතු ය.

(2) (අ) මේ පනත යටතේ කොමසාරිස් ජනරාල්වරයා වෙත පවරනු ලැබූ, නියම කරනු ලැබූ හෝ භාර කරනු ලැබූ යම් බලයක් ක්‍රියාත්මක කිරීමට හෝ කාර්ය හෝ කර්තව්‍යයක් ඉටුකිරීමට කොමසාරිස් ජනරාල්වරයා විසින් යම් කොමසාරිස්වරයකුට හෝ නියෝජ්‍ය කොමසාරිස්වරයකුට බලය පවරනු ලැබිය හැකි ය.

(ආ) මේ පනතේ යම් විධිවිධානයක් මගින් කොමසාරිස් ජනරාල්වරයා වෙත පවරනු ලැබූ, නියම කරනු ලැබූ හෝ භාර කරනු ලැබූ යම් බලයක් ක්‍රියාත්මක කරන හෝ යම් කාර්යක් හෝ කර්තව්‍යයක් ඉටු කරන දේශීය ආදායම් කොමසාරිස්වරයකුට හෝ නියෝජ්‍ය කොමසාරිස්වරයකුට ඒ බලය ක්‍රියාත්මක කිරීමට හෝ ඒ කාර්ය හෝ කර්තව්‍ය ඉටු කිරීමට, බලය දෙනු ලැබ ඇති ලෙස, පටහැනිව කරුණු ඔප්පු කරනු ලබන තෙක් සියලු කාර්ය සඳහා සලකනු ලැබිය යුතු ය.

(3) මේ පනතේ යම් විධිවිධානයක් මගින් තක්සේරුකරුවකු වෙත, පවරනු ලැබූ නියම කරනු ලැබූ හෝ භාර කරනු ලැබූ යම් බලයක්, කාර්යයක් හෝ කර්තව්‍යයක් දේශීය ආදායම් කොමසාරිස්වරයකු හෝ නියෝජ්‍ය කොමසාරිස්වරයකු විසින් ක්‍රියාත්මක කිරීම ද, ඉටු කිරීම ද කරනු ලැබිය හැකි ය.

71. (1) එකතු කළ අගය මත බදු ආපසු ගෙවීමේ අරමුදල යනුවෙන් හැඳින්වෙන (මෙහි මින්මතු “අරමුදල” යනුවෙන් සඳහන් කරනු ලබන) අරමුදලක් පිහිටුවනු ලැබිය යුතු ය.

(2) එම අරමුදලට, 2002 අගෝස්තු 1 වන දිනයෙන් ආරම්භ වන මාසයේ සිට ආරම්භව, සෑම මාසයකම එකතු කරනු ලබන එකතු කළ අගය මත බද්දෙන් සියයට විසිපහක්, ඒ ඒ මාසයෙන් ඉක්බිතිවම එළඹෙන මාසයේ පහළොස්වන දින හෝ ඊට පෙර, අරමුදලට බැර කරනු ලැබිය යුතු ය.

(3) මේ පනතේ විධිවිධානවලට අනුකූලව හෝ 1996 අංක 34 දරන භාණ්ඩ හා සේවා බදු පනතේ විධිවිධානවලට අනුකූලව කරනු ලැබිය යුතු සියලු ආපසු ගෙවීම් අරමුදලින් ගෙවනු ලැබිය යුතු ය.

(4) (අ) අරමුදල, කොමසාරිස් ජනරාල්වරයා විසින් හෝ තත් කාර්යය සඳහා ඔහු විසින් ලියවිල්ලක් මගින් බලය පවරනු ලැබූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙනත් යම් නිලධාරියකු විසින් හෝ අරමුදල පරිපාලනය කරනු ලැබිය යුතු ය. (ආ) ආපසු ගෙවීම් කරනු ලැබිය යුතු ක්‍රමය සහ ආකාරය සම්බන්ධව නියෝග සාදනු ලැබිය හැකි ය.

72. වෙනත් යම් තැනැත්තකු විසින් ගෙවිය යුතු බද්ද තක්සේරු කිරීමේ සහ ඒ තැනැත්තාගෙන් බදු අයකර ගැනීමේ ප්‍රතිඵලය ඇතිවන තොරතුරක් සපයන යම් පුද්ගලයකුට, ඒ කාරණයට අදාළ අවස්ථානුගත කරුණු අනුව යුක්ති සහගත යයි කොමසාරිස් ජනරාල්වරයා විසින් සලකනු ලබන යම් මුදල් ප්‍රමාණයක්, තැනි මුදල් ගෙවීමේ කාර්යය සඳහා පාර්ලිමේන්තුව විසින් විසර්ජනය කරනු ලබන මුදල්වලින් කොමසාරිස් ජනරාල්වරයා විසින් ගෙවනු ලැබිය හැකි ය.

73. (1) මේ පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා හෝ ක්‍රියාත්මක කිරීමෙහි ලා යම් තැනැත්තකුට සහාය වීම සඳහා හෝ සේවයේ නියුක්ත කරවනු ලැබ සිටින හෝ ලැබ සිටි සෑම තැනැත්තකු ම, මේ පනත යටතේ ස්වකීය කාර්ය ඉටු කිරීමේ දී යම් තැනැත්තකුගේ කටයුතු පිළිබඳව තමාට දැන ගැනීමට ලැබෙන සියලු කාරණා සම්බන්ධයෙන් රහස්‍යතාව ආරක්ෂා කිරීම හා ආරක්ෂා කිරීමෙහි ලා සහාය වීම කළ යුතු ය. තව ද ඒ කාරණය අදාළ වන්නේ යම් තැනැත්තකුට ද ඒ තැනැත්තාට හෝ අමාත්‍යවරයාට හෝ මුදල් විෂයය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයාට හැර, වෙන යම් තැනැත්තකුට එවැනි යම් කරුණක් නොදැන්විය යුතු අතර කොමසාරිස් ජනරාල්වරයාගේ සන්නකයෙහි, භාරයෙහි හෝ පාලකයෙහි ඇති ලේඛන කිසිවක් ලබා ගැනීමට යම් තැනැත්තකුට අවසර දීම හෝ ඉඩ හැරීම නොකළ යුතු ය.

(2) මේ පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා සේවයේ නියුක්ත කරනු ලැබූ සෑම තැනැත්තකු විසින් ම, මේ පනත යටතේ ක්‍රියා කිරීමට පෙර සමාදාන විනිශ්චයකාරවරයකු ඉදිරිපිට දී නියමිත ආකෘතියෙහි වූ රහස්‍යතාව පිළිබඳ දිවුරුමක් දී ඊට අත්සන් කළ යුතු අතර, අමාත්‍යවරයා විසින් හා මුදල් විෂය භාර අමාත්‍යාංශයේ අමාත්‍යවරයාගේ ලේකම්වරයා විසින් මේ පනත යටතේ ක්‍රියා කිරීමට පෙර සමාදාන විනිශ්චයකාරවරයකු ඉදිරිපිට දී රහස්‍යතාව පිළිබඳ දිවුරුමක් දී ඊට අත්සන් කළ යුතු ය :

එසේ වුව ද, 1996 අංක 34 දරන භාණ්ඩ හා සේවා බදු පනත යටතේ දෙන ලද දිවුරුමක් මේ පනත යටතේ දෙන ලද දිවුරුමක් ලෙස සැලකිය යුතු ය.

(3) මේ පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා සේවයේ නියුක්ත කරවනු ලැබූ කිසිම තැනැත්තකුට මේ පනතෙහි හෝ කොමසාරිස් ජනරාල්වරයා විසින් ක්‍රියාවෙහි යොදවනු ලබන වෙනත් යම් ලිඛිත නීතියක හෝ විධිවිධාන බලාත්මක කිරීමේ කාර්ය සඳහා අවශ්‍ය විය හැකි පරිදි හැර, මේ පනත යටතේ ස්වකීය කාර්ය ඉටු කිරීමේ දී තමාට දැන ගැනීමට ලැබෙන යම් වාර්තාවක් හෝ ලේඛනයක් යම් අධිකරණයක දී ඉදිරිපත් කිරීමට හෝ යම් කාරණයක් හෝ දෙයක් අධිකරණයකට හෙළිදරව් කිරීමට තැනහොත් දැක්වීමට හෝ නියම කරනු නොලැබිය යුතු ය.

(4) මේ වගන්තියෙහි කුමක් සඳහන්ව ඇත ද, මේ පනත යටතේ හෝ කොමසාරිස් ජනරාල්වරයා විසින් ක්‍රියාවෙහි යොදවනු ලබන වෙනත් යම් ලිඛිත නීතියක් යටතේ ස්වකීය කාර්ය ඉටු කිරීමේ දී තමාට දැන ගැනීමට ලැබෙන යම් කාරණයක්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ යම් නිලධාරියකු විසින් මේ පනත යටතේ හෝ එවැනි වෙනත් ලිඛිත නීතියක් යටතේ හෝ යම් කාර්යයක් ඉටු කිරීම සඳහා ඒ කාරණය දැනුම් දීම අවශ්‍ය නම්, ඒ දෙපාර්තමේන්තුවේ වෙනත් යම් නිලධාරියකුට දැනුම්දීම කළ හැකි අතර, ලේඛන ඔප්පු කිරීම සම්බන්ධයෙන් සාක්ෂි ආඥා පනතේ කුමක් සඳහන්ව ඇත ද, කොමසාරිස් ජනරාල්වරයා විසින් මේ පනත යටතේ හෝ ඔහු විසින් ක්‍රියාවේ යොදවනු ලබන වෙනත් යම් ලිඛිත නීතියක් යටතේ හෝ තමා වෙත සපයනු ලැබූ හෝ අන්‍යාකාරයකින් තම සන්නකයෙහි ඇති, යම් වාර්තාවක් හෝ ලේඛනයක පිටපතක්, එය සත්‍ය පිටපතක් බවට ඔහු විසින් හෝ ඔහු වෙනුවෙන් සහතික කරනු ලැබ මේ පනත යටතේ වූ යම් තවු කටයුත්තක දී ඉදිරිපත් කිරීම හෝ ඉදිරිපත් කිරීමට සැලැස්වීම හෝ කළ හැකි ය :

එසේ වුව ද, එවැනි යම් වාර්තාවක් හෝ ලේඛනයක් ලියූ, සෑදූ, අත්සන් කළ හෝ සැපයූ තැනැත්තාගේ අත් අකුරු හෝ අත්සන ඔප්පු කිරීමට අවශ්‍ය කවර හෝ විටක එසේ ඔප්පු කිරීමේ කාර්ය සඳහා පමණක්, ඒ වාර්තාවේ හෝ ලේඛනයේ මුල් පිටපත කොමසාරිස් ජනරාල්වරයා විසින් ඉදිරිපත් කිරීම හෝ ඉදිරිපත් කිරීමට සැලැස්වීම හෝ කළ හැකි ය :

එසේ ම තවදුරටත්, එවැනි ලේඛනයක හෝ වාර්තාවක මුල් පිටපත හෝ එවැනි ලේඛනයක හෝ වාර්තාවක සඳහන් යම් විස්තරවල පිටපතක් හෝ යම් අධිකරණයකට ඉදිරිපත් කරනු ලෙස කවර හෝ අවස්ථාවක දී කොමසාරිස් ජනරාල්වරයාට බල කරනු නොලැබිය යුතු ය.

(5) මේ වගන්තියේ කුමක් සඳහන් වුව ද, විගණකාධිපතිවරයාට හෝ ඔහු විසින් තත්කාර්ය සඳහා නිසියාකාරව බලය දෙනු ලැබූ විගණකාධිපතිවරයාගේ දෙපාර්තමේන්තුවේ වෙත යම් නිලධාරියකුට, ස්වකීය නිල කාර්යය කිරීමට අවශ්‍ය විය හැකි යම් වාර්තා හෝ ලේඛන ලබා ගැනීමට කොමසාරිස් ජනරාල්වරයා විසින් අවසර දිය හැකි ය. විගණකාධිපතිවරයා හෝ මේ උපවගන්තිය යටතේ ඔහු විසින් බලය දෙනු ලැබූ යම් නිලධාරියකු මේ පනතේ විධිවිධාන ඉටු කිරීම සඳහා සේවයෙහි නියුක්ත කරවනු ලැබූ තැනැත්තකු වශයෙන් මෙම වගන්තියෙහි (2) වන උපවගන්තියේ කාර්ය සඳහා සලකනු ලැබිය යුතු ය.

(6) මේ වගන්තියේ කුමක් සඳහන් වුව ද, රේඛ ආඥාපනත හෝ සුරාබදු ආඥාපනත හෝ 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ යම් තැනැත්තකු විසින් වරදක් කර ඇති බව, මේ පනත යටතේ තමාගේ කාර්ය ඉටු කිරීමේ දී තමාට දැන ගැනීමට ලැබෙන යම් කාරණයකින් කොමසාරිස් ජනරාල්වරයාට පෙනී යන අවස්ථාවක, ඒ වරද කිරීම හා සම්බන්ධව යම් තොරතුරක් හෝ ඒ වරද සිදු කරනු ලැබූ බව ඔප්පු කිරීමේ කාර්යය සඳහා අවශ්‍ය හෝ ප්‍රයෝජනවත් යම් භාණ්ඩ, ගිණුම් පොත් හෝ වෙනත් යම් ලේඛන පිළිබඳව, අවස්ථාවෝචිත පරිදි, සුරාබදු කොමසාරිස්වරයාට හෝ රේඛ අධ්‍යක්ෂ ජනරාල්වරයාට හෝ ඔහු විසින් දැනුම් දීම හෝ ඒවා භාරදීම කළ හැකි ය.

74. මේ පනතේ සියලු කාර්ය හෝ ඉන් කිසිවක් සඳහා භාවිතා කළ යුතු ආකෘති පත්‍ර කොමසාරිස් ජනරාල්වරයා විසින් කලින් කල නිශ්චය කොට දක්වනු ලැබිය හැකි අතර එසේ නිශ්චය කොට දක්වනු ලැබූ යම් ආකෘති පත්‍රයක් කලින් කල සංශෝධනය කිරීම හෝ වෙනස් කිරීම හෝ එසේ නිශ්චය කොට දක්වනු ලැබූ යම් ආකෘති පත්‍රයක් වෙනුවට වෙන යම් ආකෘති පත්‍රයක් ආදේශ කිරීම හෝ කොමසාරිස් ජනරාල්වරයා විසින් කළ හැකි ය.

75. (1) නියම කළයුතු යයි මේ පනතින් නියමිත හෝ නියෝග සෑදීමට මේ පනතින් බලය දී ඇති හෝ කරුණු සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් නියෝග සාදනු ලැබිය හැකි ය.

(2) අමාත්‍යවරයා විසින් සාදනු ලබන සෑම නියෝගයක් ම, ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ දින සිට හෝ ඒ නියෝගයේ නිශ්චිතව සඳහන් කරනු ලැබිය හැකි දිනයක සිට ක්‍රියාත්මක විය යුතු ය.

(3) සෑම නියෝගයක්ම ගැසට් පත්‍රයේ පළ කරනු ලැබීමෙන් පසු මාස දෙකක් ඇතුළත අනුමතය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබිය යුතු ය. එසේ අනුමත කරනු නොලැබූ යම් නියෝගයක් එහි අනුමතයේ දින සිට එහෙත් ඒ යටතේ කලින් කරන ලද කිසිවකට හානියක් නොවන පරිදි පරිච්ඡින්න කරනු ලැබූ ලෙස සලකනු ලැබිය යුතු ය. යම් නියෝගයක් පරිච්ඡින්න වූ ලෙස සලකනු ලබන දිනය පිළිබඳ නිවේදනයක් ගැසට් පත්‍රයේ පළ කරනු ලැබිය යුතු ය.

XIV වන පරිච්ඡේදය

අන්තර්කාලීන විධිවිධාන සහ අත්හැරීම්

76. 2002 අගෝස්තු 1 වන දිනයේ දී හෝ ඉන් පසු හෝ අවස්ථාවෝචිත පරිදි, ලියාපදිංචි තැනැත්තකු විසින් හෝ වෙනත් යම් තැනැත්තකු විසින්, යම් නිදහස් කළ සැපයුම් කිරීමේ කාර්යය සඳහා භාණ්ඩ අත්කර ගැනීම මත බද්ද ගෙවීමට යෙදී ඇති බවට කොමසාරිස් ජනරාල්වරයා සෑහීමට පත්වන අවස්ථාවක, ඒ සැපයුම, බදු අයකළ හැකි සැපයුමක් බවට ඉන් අනතුරුව පත් වී සහ එසේ අත්කරගත් භාණ්ඩ, ඒ බදු අයකළ හැකි සැපයුම කිරීම සඳහා භාවිත කරන විට, ඒ තැනැත්තා විසින් එසේ ගෙවන ලද බද්ද යෙදවුම් බද්ද ලෙස සැලකිය යුතු ය :

එසේ වුවද, එසේ අත්කරගත් භාණ්ඩ යම් බදු අයකළ හැකි සැපයුමක් කිරීමෙහි ලා අර්ථ වශයෙන් පමණක් භාවිත කරන අවස්ථාවක, යෙදවුම් බද්දෙන් ඉඩදිය හැකි ප්‍රමාණය කොමසාරිස් ජනරාල්වරයා විසින් තීරණය කළ යුතු ය.

77. 2000 අංක 38 දරන දේශීය ආදායම් පනතේ භාණ්ඩ හා සේවා බද්ද සහ 1996 අංක 34 දරන භාණ්ඩ හා සේවා බදු පනත පිළිබඳව ඇති සියලු සඳහන් කිරීම්වලට 2002 අගෝස්තු 1 වන දින හෝ ඊට පසුව ආරම්භ වන කවර හෝ තක්සේරු වර්ෂයක් හෝ තක්සේරු වර්ෂයකින් කොටසක් සඳහා වූ එකතු කළ අගය මත බද්ද පිළිබඳ සහ 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත පිළිබඳ සඳහනක් ඇතුළත් වන ලෙසට කියවා තේරුම් ගත යුතු ය.

78. (1) යම් ලියාපදිංචි තැනැත්තකු විසින්, යම් භාණ්ඩයක් වෙතත් යම් භාණ්ඩයක් තැනීම සඳහා පාවිච්චියට නොගෙන විකිණීම සඳහා ශ්‍රී ලංකාවට ආනයනය කිරීම වෙනුවෙන් 1991 අංක 52 දරන ජාතික ආරක්ෂක බදු පනතේ 5෦ වගන්තිය යටතේ 2002 අගෝස්තු 1 වන දිනට පෙර ජාතික ආරක්ෂක බදු ගෙවන ලද බව 2002 දෙසැම්බර් 31 වන දිනට පෙර ලියවිල්ලක් මගින් හිමිකම් පෑමක් ඉදිරිපත් කිරීමෙන් කොමසාරිස් ජනරාල්වරයා සෑහීමට පත්වන පරිදි ඔප්පු කරනු ලැබූ සහ එම භාණ්ඩ සැපයුම් වෙනුවෙන් 2002 අගෝස්තු 01 වන දිනට පෙර, 1996 අංක 34 දරන භාණ්ඩ හා සේවා බදු පනත යටතේ, සියයට දොළහමාර බැගින් බදු අය කළ හැකි, සහ එසේ ආනයනය කළ භාණ්ඩ හෝ ඉන් යම් කොටසක් එක් ලියාපදිංචි තැනැත්තාගේ වෙළෙඳ බඩු නොගය අවසන් 2002 ජූලි 30 වන දිනට ඉතිරිව ඇත්තා වූ හා එම වෙළෙඳ බඩු නොගය, මේ පනත යටතේ බදු අයකළ හැකි සැපයුම් කිරීමේදී පසයනු ලබන්නා වූ අවස්ථාවක, එසේ ගෙවන ලද ජාතික ආරක්ෂක බද්ද හෝ ඉන් කොටස, යෙදවුම් බද්දක් ලෙස සලකනු ලැබිය යුතු අතර, ඒ හිමිකම් පෑම කොමසාරිස් ජනරාල්වරයා විසින් පිළිගනු ලැබූ බදු අය කළ හැකි කාලසීමාවෙන් ආරම්භ වන යම් බදු අයකිරීමේ කාල සීමාවක දී, එය යෙදවුම් බදු බැර කිරීමක් ලෙස ඉඩහරිනු ලැබිය හැකි ය.

(2) එසේ යෙදවුම් බදු ලෙස සැලකෙන බද්දට ආරෝපණය කළ හැකි යම් යෙදවුම් බදු අතිරික්තයක් ආපසු නොගෙවිය යුතු අතර, 22 වන වගන්තියේ (3) වන උපවගන්තියේ කවර විධිවිධානයක් කිබුණද, බදු අයකළ හැකි ඊළඟ කාලසීමාවෙන් කාලසීමාවට එය ඉදිරියට ගෙන යා යුතු ය.

(3) (1) වන උපවගන්තිය යටතේ ඉල්ලා සිටිනු ලැබ යෙදවුම් බදු බැර වශයෙන් ඉඩ හරිනු ලැබූ යම් අතිරික්ත හෝ අයථා හිමිකම් පෑමක්, ඉල්ලා සිටිනු ලැබූ අතිරික්ත යෙදවුම් බද්දක් ලෙස සැලකිය යුතු අතර, 22 වන වගන්තියේ (7) වන උපවගන්තිය යටතේ තක්සේරු කරනු ලැබිය යුතු ය.

79. 20 වන වගන්තියේ (1) වන සහ (6) වන උපවගන්ති යටතේ නියමයන් අනුව ක්‍රියා කිරීම සඳහා පවත්නා ඉන්වොයිසි ක්‍රමය වෙනස් කිරීමේ දී මතු වන නිශ්චිත ගැටළු නිසා, එම උපවගන්තිවලට අනුව ක්‍රියා කිරීමට අපොහොසත්ව සිටින යම් තැනැත්තකු, 2002 සැප්තැම්බර් 30 වන දින හෝ ඊට පෙර එම නියමයන් අනුව ක්‍රියා කිරීමට පොරොන්දු වන්නේ නම් සහ 2002 අගෝස්තු 1 වන දින සිට එම නියමයන්ට අනුව හැකි උපරිම පමණින් ක්‍රියා කර එම ඉන්වොයිසි නිකුත් කිරීමට වැඩිපිළිවෙලක් යොදන්නේ නම්, ඒ තැනැත්තා, 2002 අගෝස්තු 01 දින සිට 2002 සැප්තැම්බර් 30 දින දක්වා කාලය තුළ, එම නියමයන්ට අනුකූලව ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් නඩු පවරනු ලැබීමට හෝ දඬුවම්කරන බවට හෝ යටත් නොවිය යුතු ය.

80. (1) 2002 අගෝස්තු 1 වන දිනට පෙරාතුව ම දිනයේ දී බලාත්මකව පැවති සහ මේ පනත යටතේ නිකුත් කරන ලද විධාන, නිවේදන, නියෝග හා ආකෘති පත්‍ර ලෙස සැලකිය යුතු, 1996 අංක 34 දරන භාණ්ඩ හා සේවා බදු පනතේ -

- (අ) 23 වන වගන්තිය යටතේ කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද සියලු විධාන ;
- (ආ) 7 වන වගන්තියේ (1) වන උපවගන්තිය යටතේ කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද යම් නිවේදනයක් ;
- (ඇ) (i) 74 වන වගන්තියේ යටතේ ;
- (ii) 65 වන වගන්තිය යටතේ ;

අමාත්‍යවරයා විසින් පාදන ලද සියලු නියෝග ; සහ

(ඈ) 73 වන වගන්තිය යටතේ නියමිත සියලු ආකෘති පත්‍ර, පරිච්ඡින්න කරන තෙක් හෝ මේ පනත යටතේ කරන ලද විධාන හා නිවේදන මගින් ප්‍රතිරෝධනය කරනු ලබන තෙක් බලාත්මකව පවතින්නේ ය.

(2) 1996 අංක 34 දරන භාණ්ඩ හා සේවා බදු පනතේ 13 වන වගන්තිය යටතේ ලියාපදිංචි සෑම තැනැත්තකු ම මේ පනත යටතේ ලියාපදිංචි තැනැත්තකු ලෙස සැලකිය යුතු අතර, 2002 අගෝස්තු 1 වන දිනට පෙර බලාත්මකව පවතින ලියාපදිංචි තැනැත්තකුට 1996 අංක 34 දරන භාණ්ඩ හා සේවා බදු පනතේ 15 වන වගන්තිය යටතේ වෙන්කොට නිකුත් කරන ලද සෑම බදු ලියාපදිංචි අංකයක් සහ ලියාපදිංචි සහතිකයක් සියලු කාර්ය සඳහා මේ පනත යටතේ නිකුත් කරන ලද ලියාපදිංචි අංකයක් සහ ලියාපදිංචි සහතිකයක් ලෙස සලකනු ලැබිය යුතු ය.

XVI වන පරිච්ඡේදය

ජාතික ආරක්ෂක බද්ද සහ භාණ්ඩ හා සේවා බද්ද අහෝසි කිරීම

81. 1991 අංක 52 දරන ජාතික ආරක්ෂක බදු පනතේ කවර විධිවිධානයක් තිබුණ ද, ඒ පනත අදාළ වන කිසිම තැනැත්තකුගෙන් 2002 අගෝස්තු 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන කවර හෝ කාර්යවලක් හෝ කාර්යවල කොටසක් වෙනුවෙන් ජාතික ආරක්ෂක බද්ද අයකර නොගත යුතු ය :

එසේ වුවද 1991 අංක 52 දරන ජාතික ආරක්ෂක බදු පනත අදාළ වන කවර හෝ තැනැත්තකු විසින්, ඒ පනතේ පටහැනිව කුමක් සඳහන්ව තිබුණද, 2002 ජූලි මාසය සඳහා ඒ පනත යටතේ වාර්තාවක් සැපයිය යුතු ය.

82. 1996 අංක 34 දරන භාණ්ඩ හා සේවා බදු පනතේ කවර විධිවිධානයක් තිබුණ ද ඒ පනත අදාළ වන කිසිම තැනැත්තකුගෙන් 2002 අගෝස්තු 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන කවර හෝ බදු අයකිරීමේ කාලසීමාවක් හෝ බදු අයකිරීමේ කාල සීමාවක කොටසක් වෙනුවෙන් භාණ්ඩ හා සේවා බද්ද අයකර නොගත යුතු ය :

එසේ වුවද 1996 අංක 34 දරන භාණ්ඩ හා සේවා බදු පනත යටතේ ලියාපදිංචි කවර හෝ තැනැත්තකු විසින්, ඒ පනතේ පටහැනිව කුමක් සඳහන්ව තිබුණද, 2002 ජූලි මාසය සඳහා ඒ පනත යටතේ වාර්තාවක් සැපයිය යුතු ය.

XVII වන පරිච්ඡේදය

අර්ථ නිරූපණය

83. පද සම්බන්ධයෙන් අනුරූපයක් අවශ්‍ය වුවහොත් මිස, මේ පනතෙහි

“තක්සේරුකරු” යන්නෙන් 2000 අංක 38 දරන දේශීය ආදායම් පනත යටතේ පත් කරනු ලැබූ තක්සේරුකරුවකු හෝ ජ්‍යෙෂ්ඨ තක්සේරුකරුවකු අදහස් වේ ;

“ආශ්‍රිත තැනැත්තන්” යන්නෙන් —

(අ) එකම කොටස් හිමියන්ගෙන් සමන්විත වන්නා වූ හෝ එකම අධ්‍යක්ෂවරුන් විසින් කළමනාකරණය සහ පාලනය කරනු ලබන්නා වූ සමාගම් දෙකක් නැතහොත් ඊට වැඩි සංඛ්‍යාවක් ; හෝ

(ආ) යම් සමාගමක යම් කොටස් හිමියකු විසින් හෝ ඒ කොටස් හිමියාගේ කලත්‍රයා හෝ දරුවකු හෝ භාරකරුවකු විසින් හෝ, ඒ කොටස් හිමියාගේ කලත්‍රයාගේ නැතහොත් දරුවාගේ යම් භාරකරුවකු විසින් හෝ, එක්ව නැතහොත් වෙන් වෙන්ව ඒ සමාගමේ ගෙවා නිමි ප්‍රාග්ධනයෙන් සියයට විසිපහක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් හෝ ඒ සමාගමේ වෙන්කර දුන් කොටස්වල නාමික අගයෙන් සියයට විසිපහක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් හෝ දරන්නේ ද එවැනි සමාගමක් හෝ කොටස් හිමියකු ; හෝ

(ඇ) යම් පුද්ගලයන් දෙදෙනකු අතුරින් එක් පුද්ගලයකු අනෙක් පුද්ගලයාගේ කලත්‍රයා හෝ දරුවකු හෝ එම කලත්‍රයාගේ නැතහොත් දරුවාගේ භාරකරුවකු වේ ද එවැනි පුද්ගලයන් දෙදෙනකු ; හෝ

- (අ) හවුල් ව්‍යාපාරයක් සහ පුද්ගලයකු සම්බන්ධයෙන් වන විට, ඒ පුද්ගලයා ඒ හවුල් ව්‍යාපාරයේ යම් හවුල්කරුවකුගේ ඥාතියකු වේ නම් එවැනි හවුල් ව්‍යාපාරයක් සහ පුද්ගලයකු ; හෝ
- (ඉ) ඒකාබද්ධ ව්‍යවසායක් සහ යම් තැනැත්තකු සම්බන්ධයෙන් වන විට, ඒ තැනැත්තා ඒ එකාබද්ධ ව්‍යවසායේ සාමාජිකයකුගේ ඥාතියකු වේ නම් එවැනි ඒකාබද්ධ ව්‍යවසායක් සහ තැනැත්තකු ; හෝ
- (ඊ) යම් තැනැත්තන් දෙදෙනකු අතුරින් එක් තැනැත්තකු අනෙක් තැනැත්තාගේ භාරකරු වේ නම් එවැනි තැනැත්තන් දෙදෙනකු ; හෝ
- (උ) එකිනෙකාට ඥාති සම්බන්ධයක් ඇති යම් තැනැත්තන් දෙදෙනකු ;
- (ඌ) යම් ක්‍රියාකාරකමක් වෙන් වෙන්ව හෝ එක්ව කරගෙන යන්නා වූ ද වෙනත් යම් තැනැත්තකු හෝ තැනැත්තන් විසින් නිෂ්පාදනය කළ නොහැකි අනන්‍ය භාණ්ඩ හෝ සේවා සැපයුම එහි ප්‍රතිඵලය ලෙස ලැබී ඇත්තා වූ ද යම් තැනැත්තන් දෙදෙනෙක් හෝ ඊට වැඩි ගණනක් ;

අදහස් වේ.

“බලයලත් නියෝජිතයා” යන්නට 2000 අංක 38 දරන දේශීය ආදායම් පනත මගින් එයට දී ඇති අර්ථයම නිබිඹ යුතු ය ;

“පුද්ගල මණ්ඩලය” යන්නෙන් සංස්ථාගත කරන ලද හෝ සංස්ථාගත නොකරන ලද යම් මණ්ඩලයක්, පළාත් සභාවක්, පළාත් පාලන ආයතනයක්, යම් සහෝදරත්වයක්, මිත්‍ර සංගමයක්, සංගමයක් හෝ සංස්ථාගත කරන ලද හෝ සංස්ථාගත නොකරන ලද තැනැත්තන්ගේ සමිතියක්, යම් හවුල් ව්‍යාපාරයක් සහ යම් ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවක් හෝ ශ්‍රී ලංකා ආණ්ඩුවේ යම් ව්‍යාපාරයක් හෝ නිශ්චල දේපළවල සම අයිතියක් ඊට ඇතුළත් වේ ;

“පොත්” යන්නට දිනපොත්, වෙක්පොත්, අභ්‍යාස පොත්, හෝ ලෙජර් පොත් ඇතුළත් නොවිය යුතු ය.

“කොමසාරිස් ජනරාල්වරයා” යන්නෙන් 2000 අංක 38 දරන දේශීය ආදායම් පනත යටතේ පත් කරන ලද දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා අදහස් වන අතර කොමසාරිස් ජනරාල්වරයා වෙනුවෙන් සාමාන්‍යයෙන් හෝ යම් විශේෂ කාර්යයක් සඳහා හෝ ක්‍රියා කිරීමට ඔහු විසින් විශේෂයෙන් බලය දෙනු ලැබූ කොමසාරිස්වරයෙක් සහ නියෝජ්‍ය කොමසාරිස්වරයෙක් ද ඊට ඇතුළත් වේ.

“කොමසාරිස්වරයා” යන්නෙන් 2000 අංක 38 දරන දේශීය ආදායම් පනත යටතේ පත් කරන ලද දේශීය ආදායම් කොමසාරිස්වරයෙක් අදහස් වේ ;

“සමාගම” යන්නෙන් ශ්‍රී ලංකාවේ හෝ අන්කිසි තැනක හෝ බලපවත්නා යම් නීතියක් යටතේ සංස්ථාගත කරනු ලැබූ හෝ ලියාපදිංචි කරනු ලැබූ යම් සමාගමක් අදහස් වේ ;

“රේගු බන්ධිත ප්‍රදේශය” යන්නෙන් -

- (අ) රේගු ආඥා පනතේ 69 වන වගන්තිය යටතේ අනුමත කරන ලද බන්ධිත ගුදමක් ;
- (ආ) රේගු ආඥා පනතේ 84අ වගන්තිය යටතේ අනුමත කරන ලද බන්ධිත ගුදමක් ;
- (ඇ) රේගු ආඥා පනතේ 167 වන වගන්තියෙන් විග්‍රහ කරනු ලැබ ඇති ජනරජයේ ගුදමක් ;
- (ඈ) රේගු දෙපාර්තමේන්තුවේ නියාමනයට යටත්ව පවත්නා, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරන ලද නිදහස් වෙළෙඳ කලාපයක්,

අදහස් වේ.

“ඉදිකිරීමේ කොන්ත්‍රාත්කරු හෝ උප කොන්ත්‍රාත්කරු” යන්නෙන් ශ්‍රී ලංකාවේ වෙනත් තැනැත්තකු සඳහා ගොඩනැගිල්ලක්, පාරක්, පාලමක්, ජලසම්පාදන පද්ධති, ජලාපවහන පද්ධති, කසළ අපවහන පද්ධති, විදුලිබල උත්පාදන හෝ සම්ප්‍රේෂණ පද්ධති හෝ වෙනත් යටිතල පහසුකම් ව්‍යුහයක් ඉදිකිරීම සඳහා සේවා සැපයීමට ඒ වෙනත් තැනැත්තා සමග කොන්ත්‍රාත්කුවකට ඇතුළත් වී ඇති යම් තැනැත්තෙක් අදහස් වේ ;

“අධ්‍යක්ෂවරයා” යන්නෙන්, 1982 අංක 17 දරන සමාගම් පනතෙහි අර්ථ කථනය කර ඇති පරිදි වූ අධ්‍යක්ෂවරයකු අදහස් වන අතර ඊට ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයකු ද ඇතුළත් වේ ;

“නියෝජ්‍ය කොමසාරිස්වරයා” යන්නෙන්, 2000 අංක 38 දරන දේශීය ආදායම් පනත යටතේ පත් කරන ලද දේශීය ආදායම් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු අදහස් වේ ;

“අධ්‍යාපන ආයතනය” යන්නෙන්-

(අ) 1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනත යටතේ හෝ 1981 අංක 74 දරන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල පනත යටතේ පිහිටුවන ලද උසස් අධ්‍යාපන ආයතනයක් හෝ බෞද්ධ පාලි විශ්ව විද්‍යාලය ;

(ආ) වෘත්තීය පුහුණුව හෝ යම් කර්මාන්තයක, වෘත්තීයක හෝ සේවා නියුක්තියක තීරණව සිටින තැනැත්තන් සඳහා පුහුණුව ලබා දෙන්නා වූ යම් පිළිගත් ආයතනයක් අදහස් වන අතර යම් සංස්ථාගත විභාග පැවැත්වීමේ මණ්ඩලයක් ද ඊට ඇතුළත් වේ ;

“අධ්‍යාපන සේවා” යන්නෙන් යම් අධ්‍යාපන ආයතනයක් මගින් අධ්‍යාපනයට, වෘත්තීය පුහුණුවට හෝ නැවත පුහුණුවට අදාළව සලස්වනු ලබන අධ්‍යාපන සේවා අදහස් වේ ;

“පොල්මාකරු” යන්නට අද්මිනිස්ත්‍රාත්කරුවකු ද ඇතුළත් වේ ;

“භාණ්ඩ” යන්නෙන් සියලු වර්ගවල වාචල හෝ නිශ්චල දේපළ අදහස් වන නමුත් ඊට මුදල් අයත් නොවේ ;

“අශක්‍යතාවට පත් තැනැත්තා” යන්නෙන් යම් බාලවයස්කරුවකු, උම්මත්තකයකු, මුත්තයකු හෝ සිහිවිකල් තැනැත්තකු අදහස් වේ ;

“ආනයනය කිරීම” යන්නෙන් යම් තැනැත්තකු විසින් ශ්‍රී ලංකාවට පිටතින් ශ්‍රී ලංකාවට භාණ්ඩ රැගෙන ඒම හෝ රේඟු බන්ධන ප්‍රදේශයකින් භාණ්ඩ ලැබීම අදහස් වන අතර බදු සහ වෙනත් අයවිය යුතු මුදල් අයකර ගැනීම සඳහා රේඟු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් හෝ ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් හෝ කොමසාරිස් ජනරාල්වරයා විසින් කරනු ලබන විකිණීමක දී භාණ්ඩ මිල දී ගැනීම ද ඊට ඇතුළත් වේ ;

“යෙදවුම් බද්ද” යන්නෙන් ලියාපදිංචි තැනැත්තකු සම්බන්ධයෙන් වන විට මේ පනත යටතේ හෝ 1996 අංක 34 දරන භාණ්ඩ හා සේවා බදු පනත යටතේ-

(අ) බදු අය කළ හැකි ක්‍රියාකාරකමක් කිරීමේ දී හෝ පවත්වාගෙන යාමේ දී ලියාපදිංචි තැනැත්තකු විසින් ප්‍රයෝජනයට ගැනීම සඳහා ඒ තැනැත්තා වෙත සපයනු ලබන භාණ්ඩ හා සේවා මත ඔහු විසින් ගෙවනු ලබන බද්ද ; හෝ

(ආ) ඒ තැනැත්තා විසින්, මේ පනත යටතේ හෝ 1996 අංක 34 දරන භාණ්ඩ හා සේවා බදු පනත යටතේ, බදු අයකළ හැකි සැපයුම් කිරීමේ කාර්යය සඳහා ආනයනය මත ගනු ලබන භාණ්ඩ හෝ ගනු ලබන සේවා මත, ඔහු විසින් ගෙවන ලද බද්ද හෝ 2 වන වගන්තියේ (3) වන උපවගන්තියේ අතුරු විධානය යටතේ විලම්බනය කරන ලද බද්ද,

එයින් අදහස් වේ.

“ජාත්‍යන්තර ප්‍රවාහන සේවා” යන්නෙන්

(අ) ශ්‍රී ලංකාවේ ස්ථානයකින් ශ්‍රී ලංකාවෙන් පිටත ස්ථානයකට ;

(ආ) එම සේවා කරගෙන යනු ලබන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි, නැව්බඩු ගොනුවක් භාර දෙන්නකු (ප්‍රේච් පෝට්ටර් කෙනකු) නිකුත් කළ ප්‍රවාහන ලේඛන (ඩොකියුමන්ට් ඔප් කැරේජ්) වලට අනුකූල නිශ්චිත ප්‍රවාහන කොන්ත්‍රාත්තුවක් යටතේ නම් මිස, ශ්‍රී ලංකාවෙන් පිටත ස්ථානයකින් ශ්‍රී ලංකාවේ ගොඩබසින ස්ථානය දක්වා ශ්‍රී ලංකාවේ යම් ස්ථානයකට ;

(ඇ) ශ්‍රී ලංකාවෙන් පිටත ස්ථානයක සිට ශ්‍රී ලංකාවෙන් පිටත ස්ථානයකට

භාණ්ඩ හෝ මගීන් ප්‍රවාහනයට සෘජුවම සම්බන්ධ යම් සේවාවක් අදහස් වේ ;

“නිෂ්පාදනය” යන්නෙන් භාණ්ඩයක් සෑදීම, කවර හෝ ක්‍රමයකින් භාණ්ඩයක කොටස් එකතු කිරීම හෝ සම්බන්ධ කිරීම, යම් භාණ්ඩයක් විකිණීම සඳහා පිළියෙල කිරීම, භාණ්ඩයක් ඇසිරීම, බෝතල්වලට පිරවීම, පෙට්ටිවලට දැමීම, කැපීම, පිරිසිදු කිරීම, ඔපදැමීම, එනීම, ලේබල් ගැසීම හෝ තොග හෝ සිල්ලර වෙළඳාම් ක්‍රියාකාරකමක දී විකිණීම හැර, විකිණීම සඳහා වෙන් කළ ආකාරයකින් පිළියෙල කිරීම අදහස් වේ ;

“නිමැවුම් බද්ද” යන්නෙන් ලියාපදිංචි තැනැත්තකු සම්බන්ධ වන විට, ඒ තැනැත්තා විසින් සපයන ලද හෝ සපයන ලදැයි සැලකෙන භාණ්ඩ හෝ සේවා සම්බන්ධයෙන් මේ පනත යටතේ හෝ 1996 අංක 34 දරන භාණ්ඩ හා සේවා බදු පනත යටතේ අයකළ යුතු බද්ද අදහස් වේ ;

“විවෘත වෙළඳපොළ වටිනාකම” යන්න, යම් දිනයක කරන ලද භාණ්ඩ හෝ සේවා හෝ සැපයුමක වටිනාකම සම්බන්ධයෙන් යෙදී ඇති විට, නිදහසේ අර්ථණය කරන ලද්දා වූ ද ආශ්‍රිත තැනැත්තන් නොවන තැනැත්තන් අතර සපයන ලද්දා වූ ද ඉහත කී භාණ්ඩ හෝ සේවා සැපයුමට සමාන සැපයුමක්, ඒ හා සමාන පරිච්ඡේදය යටතේ ශ්‍රී ලංකාවේදී සපයන ලද්දේ නම් ඒ සැපයුම සඳහා සාමාන්‍යයෙන් ලබාගත හැකි ප්‍රතිෂ්ඨාවට සමාන වන්නා වූ ප්‍රතිෂ්ඨාවකින් ගෙවිය යුතු බද්ද අඩුකළ විට ලැබෙන ප්‍රතිෂ්ඨාව අදහස් වේ ;

“තැනැත්තා” යන්නට සමාගමක් හෝ පුද්ගල මණ්ඩලයක් ඇතුළත් වේ ;

“නියමිත” යන්නෙන් මේ පනත යටතේ පාදන ලද යම් නියෝගයක් මගින් නියම කිරීම අදහස් වේ ;

“සම්මත අනුප්‍රමාණය” යන්නෙන්, දෙවන උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන සැපයුම් හා සේවා නොවන වෙනත් බද්දට යටත් භාණ්ඩ හා සේවා සැපයුම්වලට අදාළ වන්නා වූ 2 වන වගන්තියේ (1) වන උපවගන්තියේ නිශ්චය කොට දැක්වෙන අනුප්‍රමාණය අදහස් වේ ;

“භාණ්ඩ සැපයුම” යන්නෙන් භාණ්ඩවල අන්‍යය අයිතිය, අයිතිකරු වශයෙන් හෝ යම් ලිඛිත නීතියක අධිකාරය යටතේ හෝ වෙනත් තැනැත්තකුට මාරුවීම අදහස් වන අතර ප්‍රසිද්ධ වෙන්දේසියේ භාණ්ඩ විකිණීම, කුලී සින්නක්කර ගිවිසුමක් යටතේ භාණ්ඩ පවරා දීම, ණයක් පියවීම පිණිස භාණ්ඩ විකිණීම සහ බදු අය කළ හැකි ක්‍රියාකාරකමකින් බදු අයකළ නොහැකි ක්‍රියාකාරකමකට භාණ්ඩ මාරු කිරීම ද ඊට ඇතුළත් වේ ;

“සේවා සැපයුම” යන්නෙන් භාණ්ඩ සැපයුමක් නොවන නමුත් හානිපූරණයක් ලැබිය යුතු, බදු අය කළ හැකි ක්‍රියාකාරකමක දී දරන ලද යම් අලාභයක් ඇතුළත් මිනෑම සැපයුමක් අදහස් වේ ;

“සැපයුම්කරු” යන්නෙන් භාණ්ඩ සහ සේවා සැපයුම සම්බන්ධයෙන් වන විට සැපයුම් කරනු ලබන තැනැත්තා අදහස් වේ

“බදු අය කළ හැකි කාලසීමාව” යන්නෙන්,-

- (අ) (i) යම් තැනැත්තකුගේ බදු අය කළ හැකි සැපයුම්වල වටිනාකම, පූර්වයෙන් වූ මාස දොළහ ඇතුළත දී රුපියල් මිලියන තිහක් ඉක්මවා ඇති අවස්ථාවක දී ; හෝ
- (ii) යම් තැනැත්තකු විසින් ශුන්‍ය අනුප්‍රමාණගත කළ සැපයුම් කරනු ලබන අවස්ථාවක දී ; හෝ
- (iii) 2001 අප්‍රේල් 01 දිනට පෙර, 1996 අංක 34 දරන භාණ්ඩ හා සේවා බදු පනතේ උපලේඛනයෙහි (xxvii) වන හෝ (xxviii) වන විෂයයන්හි සඳහන් පරිදි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග යම් තැනැත්තකු ගිවිසුමකට එළඹ ඇති අවස්ථාවක ව්‍යාපෘති ක්‍රියාත්මක කරන කාලසීමාවේ දී,
- (iv) යම් තැනැත්තකු විසින් ව්‍යාපාරයක් හෝ ව්‍යාපෘතියක් ආරම්භ කොට මෙම පනත යටතේ හෝ 1996 අංක 34 දරන භාණ්ඩ හා සේවා බදු පනත යටතේ, 22 වන වගන්තියේ (6) වන උපවගන්තියේ නියමයන්ට අනුකූලවීමට භාරගත් අවස්ථාවක දී,
- (v) 1996 අංක 34 දරන භාණ්ඩ හා සේවා බදු පනතේ උපලේඛනයේ (xxviii) විෂයයේ සඳහන් පරිදි වූ ගිවිසුමකට යම් තැනැත්තකු ඇතුළත්ව ඇති සහ ඒ ගිවිසුම අදාළවන ව්‍යාපෘතිය යටතේ බදු අයකළ හැකි සැපයුම් කිරීම 2001 මාර්තු 31 දින වන විට ආරම්භ කිරීමට ඒ තැනැත්තා අපොහොසත් වූ අවස්ථාවක දී

එක් මාසයක කාලසීමාවක් අදහස් වේ ;

(ආ) ඉහත (අ) ඡේදයේ සඳහන් නොවන තැනැත්තකු හෝ ශුන්‍ය අනුප්‍රමාණගත කළ සැපයුම් කරන්නා වූ ද කොමසාරිස් ජනරාල්වරයා ගේ අනුමතිය මත කාර්තුවක් පාසා වාර්තා ඉදිරිපත් කිරීමට එකඟවන්නා වූ ද තැනැත්තකු වන ලියාපදිංචි තැනැත්තකු සම්බන්ධයෙන් වන විට එක් එක් වර්ෂයේ පිළිවෙලින් ජනවාරි මාසයේ පළමුවන දිනයෙන්, අප්‍රේල් මාසයේ පළමුවන දිනයෙන්, ජූලි මාසයේ පළමුවන දිනයෙන් සහ ඔක්තෝබර් මාසයේ පළමුවන දිනයෙන් ආරම්භ වන මාස තුනක කාලසීමාවක් අදහස් වේ.

“බදු අය කළ හැකි ක්‍රියාකාරකම” යන්නෙන්-

- (අ) සේවා නියුක්තියක ක්‍රියාවලිය තුළ හැර, ව්‍යාපාරයක්, වෙළෙඳාමක්, වෘත්තියක් හෝ රැකියාවක් ලෙස පවත්වාගෙන යන යම් ක්‍රියාකාරකමක් හෝ වෙළෙඳ ස්වභාවය ඇති සෑම ප්‍රයත්නයක් හෝ ආයතනයක් ;
- (ආ) සමාජ ශාලාවක්, සංගමයක් හෝ සංවිධානයක් සම්බන්ධයෙන්වන විට, ප්‍රතිෂ්ඨාවක් හා දායක මුදල ගෙවීම සඳහා එහි සාමාජිකයන්ට හෝ අන් අයට පහසුකම් සැලසීමක් ;
- (ඇ) ඉහත (අ) සහ (ආ) ඡේදවල සඳහන් යම් ක්‍රියාකාරකමක් හෝ පහසුකම් සැලසීමක් ආරම්භ කිරීමට, නැවැත්වීමට හෝ අදාළව කරනු ලබන යම් දෙයක් ;
- (ඈ) යම් වංචල දේපළක් කුලියට හෝ කල්බදු දීමක් හෝ නිශ්චල දේපළක් කුලියට හෝ බද්දට දීමක් හෝ යම් දේපළක් පරිපාලනය කිරීමක් ;
- (ඉ) පේටන්ට් බලපත්‍ර, ප්‍රකාශන අයිතිය වැනි අස්පෘශ්‍ය දේපළ හෝ ඒ හා සමාන වෙනත් වත්කම් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කර ඇති හෝ ඒ වත්කම්වල අයිතිකරුවන් ශ්‍රී ලංකාවේ වසනිය දරන අවස්ථාවක ඒවා ප්‍රයෝජනයට ගැනීම ;

“බදු අය කළ හැකි සැපයුම” යන්නෙන්, මේ පනත යටතේ බදු අය කළ හැකි වූ ද ශ්‍රී ලංකාවේ දී සලකනු ලැබූවා වූ ද හෝ සලකනු ලැබූ ලෙස සලකනු ලබන්නා වූ ද නිදහස් සැපයුමක් හැර, ශුන්‍ය ප්‍රතිශතයට අයකරන ලද සැපයුමක් ද ඇතුළුව යම් භාණ්ඩ සහ සේවා සැපයුමක් අදහස් වේ.

84. මේ පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇතිවුවහොත් එවිට, සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු ය.

පළමුවන උපලේඛනය

- (i) (අ) අර්තාපල්, ලුණු, මිරිස් (සහල් සහ වී හැර) අනෙකුත් සියළු ධාන්‍ය, සහ රෝපන ද්‍රව්‍ය හැර සැකසුම් නොකළ කෘෂි නිෂ්පාදන ;
 - (ආ) සැකසුම් නොකළ උද්‍යාන විද්‍යාත්මක නිෂ්පාදන ;
 - (ඇ) කවර ප්‍රභේදයක හෝ මස් හා එක් දින වයස් කුකුළු පැවැත් ඇතුළු සජීවී පක්ෂීන් හැර සැකසුම් නොකළ සත්ව නිෂ්පාදන ;
 - (ඈ) සැකසුම් නොකළ මත්ස්‍ය නිෂ්පාදන ;
 - (ඉ) දැව හැර සැකසුම් නොකළ වන සම්පත් නිෂ්පාදන ;
 - (ඊ) කරදමුංඟු, කුරුඳු, කරාබුනැටි, සාදික්කා, ගම්මිරිස්, කපාපු පොල්, රබර්, වී සහ බිත්තර වී,

සැපයුම් හෝ ආනයනය.

- (ii) සහල්, සහල් පිටි, තිරිඟු, තිරිඟු පිටි සහ බිත්තර සැපයුම හෝ ආනයනය ;
- (iii) කවර වර්ගයකට හෝ අයත් පාන් සැපයුම හෝ ආනයනය ;
- (iv) කිරි පිටිවලින් හෝ යම් ධාන්‍යයකින් නොසෑදූ ද්‍රව කිරි සහ ලදරු කිරිපිටි සැපයුම හෝ ආනයනය ;
- (v) ඉවත් යානා, හෙලිකොප්ටර, සැපයුම හා ආනයනය සහ ආනයනය කර මාස 12 ක් ඇතුළත නැවත අපනයනය කරන යම් පිරිසත, යන්ත්‍රසූත්‍ර, උපකරණ තාවකාලිකව ආනයනය ;
- (vi) අධ්‍යාපන ආයතනයක් හෝ රජයේ පාසල් හෝ රජයෙන් අරමුදල් සපයන පාසල් විසින් අධ්‍යාපන සේවා සැපයුම ;
- (vii) චෙක්පොත්, වාර ප්‍රකාශන, සහරා, පුවත් පත්, දිනපොත්, ලෙජර් පොත් හෝ අභ්‍යාස පොත් හැර අනිකුත් පොත් සැපයුම හෝ ආනයනය ;
- (viii) භූමිතෙල්, කටාල ඉන්ධන සහ ඉවත්යානා ඉන්ධන සැපයුම හෝ ආනයනය ;
- (ix) රජය, පළාත් සභා හෝ පළාත් පාලන ආයතනයක් විසින් මහජන පුස්තකාල සේවා සැපයුම ;
- (x) බොර බණිජතෙල් සැපයුම හෝ ආනයනය ;
- (xi) පහත දැක්වෙන මූල්‍ය සේවා සැපයුම-
 - (අ) යම් ජංගම, තැන්පතු හෝ ඉතිරි කිරීමේ ගිණුමක් පවත්වාගෙන යාම ;
 - (ආ) ව්‍යවහාර මුදල් හුවමාරුව ;
 - (ඇ) නෝට්ටුවක්, ගෙවීම් නියෝගයක්, චෙක්පතක් හෝ ණයවර ලිපියක් නිකුත් කිරීම, ඒ සඳහා මුදල් ගෙවීම, එකතු කිරීම හෝ ඒවායේ අයිතිය පැවරීම ;

- (අ) යම් තැනැත්තකු විසින් ණය වී ඇති මුදල ගෙවීමට ඇති යම් අයිතිවාසිකමක් හෝ යම් හිමිකමක් ඇත්තා වූ යම් ණය පුරකුම් පතක් නිකුත් කිරීම, වෙන් කිරීම, අයිතිය පැවරීම, අණ කිරීම, ප්‍රතිග්‍රහණය හෝ පිටපත් කිරීම ;
- (ඉ) යම් සම කොටස් පුරකුම්පතක් හෝ සහභාගි පුරකුම් පතක් නිකුත් කිරීම, වෙන් කිරීම හෝ අයිතිය පැවරීම ;
- (ඊ) සම කොටස් පුරකුම්පතක්, ණය පුරකුම්පතක් හෝ සහභාගි පුරකුම්පතක් නිකුත් කිරීම ප්‍රාග්ධනණය කිරීම හෝ උප ප්‍රාග්ධනණය කිරීම ;
- (උ) යම් ණය මුදලක්, අත්තිකාරම් මුදලක් හෝ බැර පතක් සැපයීම ;
- (ඌ) භාණ්ඩ සැපයුම්ලාභියාට දැනුම් දුන්නා වූ ද, වෙනම වැය බරක් කරනු ලැබූවා වූ ද පහසුකමක් වන කුලී සිත්තක්කර කොන්දේසි සහිත විකිණීමක දී හෝ ණයට විකිණීමක දී එම කුලී සිත්තක්කර ගිවිසුම යටතේ සපයන භාණ්ඩ, ඒ ගිවිසුමේ දිනය වන විට මාස දොළහකට නොඅඩු කාලයක් ශ්‍රී ලංකාවේ පාවිච්චියට ගෙන තිබෙන අවස්ථාවක, වාරික වශයෙන් ණය මුදල ගෙවීමේ පහසුකම් සැලසීම ;
- (එ) ජීවිත රක්ෂණය ; අග්‍රහාර රක්ෂණය සහ හෝග හා පශු සම්පත් රක්ෂණය ;
- (xii) 1996 අංක 9 දරන තානාපති වරප්‍රසාද පනතේ විධිවිධාන අදාළ වන යම් රජයක, දුත මණ්ඩලයක හෝ යම් සංවිධානයක හෝ ඒ දුත මණ්ඩලයක හෝ සංවිධානයක හිමි කම් ලබන කාර්ය මණ්ඩලවල සාමාජිකයන්ට, ප්‍රති අපනයනය සඳහා වූ තාවකාලික පිළිගැනීමේ සහතිකයක් යටතේ ආනයනය කිරීම ද ඇතුළුව, භාණ්ඩ ආනයනය කිරීම හෝ භාණ්ඩ හා සේවා සැපයීම් ; එසේ වුව ද, ඉහත කී දුත මණ්ඩලවල, සංවිධානයේ ආයතනවල හා සාමාජිකයන්ගේ ශ්‍රී ලංකාවෙන් නියුක්ත ප්‍රතිරූපකයන්ට ද අන්‍යෝන්‍ය ලෙස ප්‍රතිලාභ තිබිය යුතු අතර, එලෙස ඒ ප්‍රතිලාභ කොමසාරිස් ජනරාල්වරයා විසින් හඳුනාගෙන තිබිය යුතු ය. 1996 අංක 34 දරන භාණ්ඩ හා සේවා බදු පනත යටතේ එවැනි හඳුනාගැනීම් මේ පනත යටතේ බලාත්මකව පවතී ;
- (xiii) විදේශීය මුදලින් ගෙවීම සඳහා තීරුබදු රහිත සාප්පු වලට භාණ්ඩ ආනයනය කිරීම හෝ එම භාණ්ඩ සැපයීම ;
- (xiv) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව හෝ පළාත් සභාවකට අයත් පාවිච්චි නොකරන ලද තැපැල් හා ආදායම් මුද්දර ආනයනය කිරීම හෝ සැපයීම ;
- (xv) රේඛ ආඥා පනතේ 107 වන වගන්තිය යටතේ සාදන ලද මගීන්ගේ ගමන් බඩු (නිදහස් කිරීමේ) නියෝග යටතේ බදු රහිතව නිෂ්කාශනය කරගැනීමට හිමිකම් ඇති යම් භාණ්ඩයක් හෝ රේඛ ආඥාපනතේ ‘අ’ උපලේඛනයෙහි විධිවිධාන සලස්වා ඇති පරිදි නැවත ආනයනය කිරීමේ සහතිකය මත බදු රහිතව ලබාගත් යම් භාණ්ඩයක් හෝ නැවත ගබඩාවේ ප්‍රයෝජනය සඳහා බැඳුම්කරයක් නොමැතිව නිෂ්කාශනය කරන භාණ්ඩ ආනයනය කිරීම ;
- (xvi) මුදල් විෂයය භාර අමාත්‍යවරයා සෑහීමට පත් වී මුහු විසින් අනුමත කරන ලද භාණ්ඩ යම් සංවිධානයක් විසින් ස්වාභාවික හෝ වෙනත් විපත් නිසා ඇති වූ ආපදාවලට සහන සැලසීම සඳහා හෝ ආගමික හෝ පුණ්‍ය කාර්ය සඳහා පිටරට තැනැත්තන්ගෙන් හා සංවිධානවලින් තැනී වශයෙන් ලැබී ආනයනය කරන හෝ විදේශ සංවිධාන වලින් අරමුදල් යොදා කෙළින්ම භාණ්ඩ සැපයීම ;
- (xvii) ජනතා මගී ප්‍රවාහන සේවා සැපයීම (ඉවත් හෝ ජල ප්‍රවාහන සේවා හෝ විනෝද වාරිකා වශයෙන් හෝ සංචාරකයන් ප්‍රවාහනය පිණිස හෝ කුලී රථ සේවා සැපයීම පිණිස හැර) හෝ ජනතා මගී ප්‍රවාහන සේවා සඳහා මගී ආසන විසිඳවකට නොඅඩු මෝටර් කෝච් රථ සඳහා කල්බදු පහසුකම් සැපයීම ;
- (xviii) (205 වන අධිකාරය) විදුලිබල පනතේ අර්ථ කථනය, කර ඇති පරිදි එක් පාරිභෝගිකයකුට මසකට කිලෝවොට් පැය 30 ක් නොඉක්මවන පරිදි විදුලිබලය සැපයීම ;

(xix) (අ) 1996 මැයි මස 16 වන දිනට පෙර හෝ ;

(ආ) මුළු පිරිවැය රුපියල් මිලියන 500 ට නොඅඩු පිරිවැයක් ඇති ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් 1998 අප්‍රේල් මස පළමුවන දිනට පෙර හෝ ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 4 දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනතේ 17 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමකට එලඹ ඇති තැනැත්තකු විසින් ගිවිසුමේ නිශ්චිතව දක්වා ඇති ව්‍යාපෘතිය සඳහා ප්‍රයෝජනයට ගැනීම පිණිස ව්‍යාපෘතියට අදාළ භාණ්ඩයක් ලෙස නියම කර ඇති යම් භාණ්ඩයක්, ඒ ගිවිසුමේ සඳහන් පරිදි ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කාලය තුළ හෝ ඒ ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමේ දිනය දක්වා යන දින දෙකින් කලින් එළඹෙන දිනය දක්වා ආනයනය කිරීම ;

(xx) ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 4 දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනතේ 17 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමකට එලඹ ඇති යම් තැනැත්තකු විසින් ගිවිසුමේ නිශ්චිතව දක්වා ඇති ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමෙන් පසු ඒ තැනැත්තා විසින් කරනු ලබන්නේ නිදහස් කරන ලද සැපයුම් පමණක් වන විට, ඒ ව්‍යාපෘතිය සඳහා ප්‍රයෝජනයට ගැනීම පිණිස, ව්‍යාපෘතියට අදාළ භාණ්ඩයක් ලෙස නියම කර ඇති භාණ්ඩයක්.

(අ) 2002 අගෝස්තු 1 දින සිට අවුරුදු දෙකක කාලයක් සඳහා ; හෝ

(ආ) ඒ ව්‍යාපෘතිය සම්පූර්ණ කරන තෙක්,

යන දින දෙකෙන් කලින් එළඹෙන දිනය දක්වා ආනයනය කිරීම ;

(xxi) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි ආගමන කවුළුවට මබ්බෙහි පිහිටා ඇති ආපන ශාලාවක සේවා සැපයුම ;

(xxii) ශ්‍රී ලංකාවේ තැනැත්තකු විසින් වෙනත් තැනැත්තකුට, ඒ වෙනත් තැනැත්තා විසින් ශ්‍රී ලංකාවෙන් පිටත දී පරිභෝජනය කිරීම හෝ ප්‍රයෝජනයට ගැනීම පිණිස රුපියල් වලින් ගෙවීම් ලබන සේවා සැපයීම ;

(xxiii) ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 4 දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනතේ 17 වන වගන්තිය යටතේ 2001 අප්‍රේල් මස 01 වන දින හෝ ඉන් පසු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමකට ඇතුළත් වී ඇති ව්‍යවසායක් විසින් මුළු පිරිවැය ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන දහයකට හෝ වෙනත් යම් ව්‍යවහාර මුදලකින් ඊට සමාන මුදලකට අඩු නොවන හා තනිකරම නිවාස ඉඩ පහසුකම් සැපයීම, බදු දීම සහ කුලියට දීම සඳහා වන, ඒ ගිවිසුම අදාළ ව්‍යාපෘතියක් මගින් නිවාස ඉඩ පහසුකම් සැපයීම, බදුදීම හෝ කුලියට දීම හැර, පදිංචි සඳහා නිවාස ඉඩ පහසුකම් සැපයීම, බදුදීම හෝ කුලියට දීම ;

(xxiv) ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 4 දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනතේ 17 වන වගන්තිය යටතේ 2001 අප්‍රේල් 01 වන දින හෝ ඉන්පසු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමකට ඇතුළත් වී ඇති වෛද්‍ය ආයතනයක් විසින්, මුළු පිරිවැය ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන දහයකට හෝ වෙනත් යම් ව්‍යවහාර මුදලකින් ඊට සමාන මුදලකට අඩු නොවන, ඒ ගිවිසුම අදාළ ව්‍යාපෘතියක් මගින් සෞඛ්‍ය ආරක්ෂක සේවා සැපයීම හැර, සෞඛ්‍ය ආරක්ෂක සේවා සපයන වෛද්‍ය ආයතන විසින් හෝ වෘත්තීය වශයෙන් සුදුසුකම් ලත් තැනැත්තන් විසින් හෝ සියලු සෞඛ්‍යාරක්ෂක සේවා සැපයීම ;

(xxv) මුතු, දියමන්ති, ස්වභාවික හෝ කෘතිම මැණික් හෝ බාලවර්ගයේ මැණික් ගල්, දියමන්ති කුඩු වර්ග, මහඟු ලෝහ හෝ මහඟු ලෝහ ආවරණයක් සහිත ලෝහ, සහ රත් කාසි සැපයුම හෝ ආනයනය ;

(xxvi) යන්ත්‍රෝපකරණ, වෛද්‍ය හා ශල්‍ය වෛද්‍ය සහ සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා වෛද්‍ය හා දත්ත වෛද්‍ය උපකරණ සහ ගිලන්රථ ද ඇතුළු ආම්පන්න හා උපාංග සැපයුම හෝ ආනයනය ;

- (xxvii) මනුෂ්‍ය ශරීරයේ දෝෂයක් හෝ ආබාධයක් පිරිමැසීම සඳහා පළඳින හෝ ගෙන යන හෝ බද්ධ කරනු ලබන කෘතීම අවයව, අත්වාරු, ශ්‍රවනාධාර සහ ඒ ආධාරක හෝ වෙනත් උපකරණ සහ උපාංග සැපයීම හෝ ආනයනය ;
- (xxviii) රෝද පුටු, ක්ෂුද්‍ර ජීවී වර්ධනය සඳහා පිළියෙල කරන ලද වගා මාධ්‍ය, සංජනනාත්මක හෝ රසායනාගාර ප්‍රතිකාරක, ශල්‍යකර්ම අත්මේස, ස්පර්ශක කාව, X කිරණ නළ, අත්ධයන් සඳහා සුදුසු සැරයටි සහ බ්‍රේල් යතුරු ලියන හා කොටස් සැපයීම හෝ ආනයනය ;
- (xxix) රජය, පළාත් සභාවක්, පළාත් පාලන ආයතනයක්, හෝ වෙනත් යම් තැනැත්තකු විසින් කරනු ලබන භූමදාන හෝ ආදාහන වලට අදාළ සේවා සැපයීම ;
- (xxx) සේවයෝජකයකු විසින් ඔහුගේ සේවා නියුක්තයන්ට ඔවුන්ගේ සේවා ස්ථානයේ දී නොමිලේ හෝ සහන මිලට කෑම සැපයීම ;
- (xxxi) යෙදවුම් බද්දකට අවසර දී නොමැති වාහනයක් හෝ සේවයෝජකයකු විසින් සේවා නියුක්තයන්ට ඔවුන්ගෙන් නිවාසවලින් සේවා ස්ථානවලට යාම රීම සඳහා සපයා ඇති මෝටර් කෝච් රථයක් හෝ යොදා ගෙන සේවා යෝජකයකු ඔහුගේ සේවා නියුක්තයින්ට නොමිලේ හෝ සහන මිලට ප්‍රවාහන සේවා සැපයීම ;
- (xxxii) රු. 10,000/ ට නොවැඩි වටිනාකමකින් යුත්, පෞද්ගලික අයිතම සහ ව්‍යාපාර සම්බන්ධ සාම්පල් පාර්සල් තැපෑලෙන් හෝ බඩු ගෙනවිත් භාර දෙන්නකු මගින් ආනයනය ;
- (xxxiii) (සුවද විලවුන් හැර) ඖෂධ නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය සැපයීම, හෝ ආනයනය ;
- (xxxiv) ආයුර්වේද ඖෂධ නිෂ්පාදන අයත් ආයුර්වේදීය සංයෝග ; හෝ සුවද විලවුන් සංයෝග නොවන ආයුර්වේදීය සංයෝග ; හෝ සුවද විලවුන් සංයෝග නොවන යුනානි, සිද්ධි හෝ හෝමියෝපතික සංයෝග සහ එවැනි සංයෝග සඳහා අමුද්‍රව්‍ය සැපයීම හෝ ආනයනය ;
- (xxxv) කෘෂිකාර්මික ට්‍රැක්ටර් සැපයුම හෝ ආනයනය ;
- (xxxvi) කෘෂිකාර්මික යන්ත්‍ර සූත්‍ර සැපයුම හෝ ආනයනය ;

දෙවන උපලේඛනය

- (i) (205 වන අධිකාරය) විදුලිබල පනතේ අර්ථකථනය කර ඇති පරිදි, එක් පාරිභෝගිකයකු සඳහා මසකට කිලෝවොට් පැය 30 ක් ඉක්මවන විදුලිබලය සැපයුම සහ ජාතික විදුලිබල පද්ධතියට තොග වශයෙන් විදුලි බලය සැපයුම ;
- (ii) ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් හෝ උප කොන්ත්‍රාත්කරුවන් විසින් සේවා සැපයුම ;
- (iii) හෝටල්, ආගන්තුක නිවාස, ආපනශාලා හෝ ඒ හා සමාන ආයතන හා රට තුළට එන සංචාර හා සම්බන්ධ නියෝජිතයන් විසින් සේවා සැපයුම ;
- (iv) ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත හෝ ශ්‍රී ලංකාවට ආනයනය කළ (වීඩියෝ චිත්‍රපට හැර) සිනමා චිත්‍රපට සැපයීම, එවැනි චිත්‍රපට ආනයනය, එවැනි චිත්‍රපට සහ නාට්‍යමය නිෂ්පාදන ප්‍රදර්ශණය ;
- (v) පළමුවන උපලේඛනයේ (vi) වන විෂයයේ සඳහන් සේවා නොවන අධ්‍යාපන සේවා සැපයුම ;
- (vi) පොල් පුත්තක්කු, ඉස්සන් සඳහා කෑම සහ කුකුළුකෑම සැපයුම හෝ ආනයනය කිරීම ;

2002 අංක 15 දරන ජාතික ආරක්ෂක බදු (සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 2002 ජූලි මස 30 වන දින]

1991 අංක 52 දරන ජාතික ආරක්ෂක බදු පනත සංශෝධනය කිරීම සඳහා සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :—

- 1. මේ පනත 2002 අංක 15 දරන ජාතික ආරක්ෂක බදු (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.
- 2. 2001 අංක 4 දරන පනත මගින් අවසන් වරට සංශෝධිත (මෙහි මින් මතු “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් සඳහන් කරනු ලබන) 1991 අංක 52 දරන ජාතික ආරක්ෂක බදු පනතේ 3 වන වගන්තියේ (2) වන උපවගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :—

(1) ඒ උපවගන්තියේ (අ) ඡේදයට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් ඡේදය ඇතුළත් කිරීමෙන් :—

“(අආ) ඒ තැනැත්තා විසින් ආනයනය කරන ලද යම් නිරිඟු ප්‍රමාණයක හෝ නිරිඟු පිටි ප්‍රමාණයක වටිනාකම ;

(ඇආආ) ඒ තැනැත්තා විසින් ශ්‍රී ලංකාවෙහි සාදන ලද යම් නිරිඟු පිටි ප්‍රමාණයක් හෝ පාන් විකිණීමෙන් ලැබෙන මුදල් ; සහ

(2) ඒ උපවගන්තියේ (ඔ) ඡේදය ඉවත් කිරීමෙන් ”.

- 3. 2001 අංක 4 දරන පනතේ අවසන් වරට සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ 4 වන වගන්තිය මෙහි පහත දැක්වෙන පරිදි මෙයින් නවදුරටත් සංශෝධනය කරනු ලැබේ :—

(1) ඒ වගන්තියේ (ඕ) ඡේදයේ “2001 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව” යන වචන සහ ඉලක්කම් වෙනුවට “2001 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව එහෙත් 2001 ඔක්තෝබර් මස 1 වන දිනට පෙරාතුව” යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන් ; සහ

(2) ඒ වගන්තියේ අවසානයට පහත දැක්වෙන අලුත් ඡේද එකතු කිරීමෙන් :—

“(ක) 2001 ඔක්තෝබර් මස 1 වන දිනයෙන් ආරම්භ වන කාර්තුව සඳහා—

(i) 2001 ඔක්තෝබර් මස 1 වන දිනයෙන් ආරම්භ වන සහ 2001 ඔක්තෝබර් මස 12 වන දිනයෙන් අවසාන වන කාලය සඳහා 2001 නොවැම්බර් මස පහළොස්වන දින හෝ එදිනට පෙර—

(අ) මේ අනුඡේදයේ (ආ) අයිතමයෙහි සඳහන් පිරිවැටුම නොවන, ඒ තැනැත්තාගේ පිරිවැටුමෙන් සියයට හත හමාරකට ; සහ

(ආ) (203 වන අධිකාරය වන) මෝටර් වාහන පනතේ අර්ථනුකූලව, යම් මෝටර් කාර් රථයක්, මෝටර් කෝච් රථයක් හෝ ලොරියක් නොවන යම් පිරියත, යන්ත්‍ර හෝ උපකරණ ආනයනය කිරීමෙන් හෝ සෑදීමෙන් ලැබෙන ඒ තැනැත්තාගේ පිරිවැටුමෙන් සියයට භාගයකට,

සමාන මුදලක් ; සහ

(ii) 2001 ඔක්තෝබර් මස 13 වන දිනයෙන් ආරම්භ වන සහ 2001 නොවැම්බර් මස 30 වන දිනයෙන් අවසන් වන කාලය සඳහා 2001 දෙසැම්බර් මස 15 වන දින හෝ එදිනට පෙර-

(අ) මේ අනුඡේදයේ (ආ) අයිතමයෙහි සඳහන් පිරිවැටුම නොවන, ඒ තැනැත්තාගේ පිරිවැටුමෙන් සියයට හයහමාරකට ; සහ

(ආ) (203 වන අධිකාරය වන) මෝටර් වාහන පනතේ අර්ථනුකූලව, යම් මෝටර් කාර් රථයක්, මෝටර් කෝච් රථයක් හෝ ලොරියක් නොවන යම් පිරිසත, යන්ත්‍ර හෝ උපකරණ ආනයනය කිරීමෙන් හෝ සෑදීමෙන් ලැබෙන ඒ තැනැත්තාගේ පිරිවැටුමෙන් සියයට භාගයකට,

සමාන මුදලක් ; සහ

(iii) ඒ කාර්තුවේ අවසානයට ඉක්බිතිව ම එළඹෙන මාසයේ පහළොස්වන දින හෝ එදිනට පෙර, මේ ඡේදයේ (i) වන සහ (ii) වන අනුඡේදවල විධිවිධානවලට අනුකූලව, ඒ තැනැත්තා විසින් ගෙවන ලද මුදල් වල එකතුව, ඔහු විසින් එම කාර්තුව සඳහා ගෙවිය යුතු බද්දෙන් අඩුකළ විට ඉතිරිවන මුදල ; සහ

(ග) 2002 ජනවාරි මස 1 වන දින හෝ එදිනට පසුව ආරම්භවන සෑම කාර්තුවක් සඳහා ම :-

(i) ඒ කාර්තුවේ පළමුවන මාසය සඳහා, එම කාර්තුවේ දෙවන මාසයේ පහළොස්වන දින හෝ එදිනට පෙර-

(අ) මේ අනුඡේදයේ (ආ) අයිතමයෙහි සඳහන් පිරිවැටුම නොවන, එම තැනැත්තාගේ පිරිවැටුම මත සියයට හයහමාරකට ; සහ

(ආ) (203 වන අධිකාරය වන) මෝටර් වාහන පනතේ අර්ථනුකූලව යම් මෝටර් කාර් රථයක්, මෝටර් කෝච් රථයක් හෝ ලොරියක් නොවන යම් පිරිසත, යන්ත්‍ර හෝ උපකරණ ආනයනය කිරීමෙන් හෝ සෑදීමෙන් ලැබෙන ඒ තැනැත්තාගේ පිරිවැටුමෙන් සියයට භාගයකට,

සමාන මුදලක් ; සහ

(ii) ඒ කාර්තුවේ දෙවන මාසය සඳහා ඒ කාර්තුවේ තෙවන මාසයේ පහළොස්වන දින හෝ එදිනට පෙර-

(අ) මේ අනුඡේදයේ (ආ) අයිතමයෙහි සඳහන් පිරිවැටුම නොවන, ඒ තැනැත්තාගේ පිරිවැටුම මත සියයට හයහමාරකට ; සහ

(ආ) (203 වන අධිකාරය වන) මෝටර් වාහන පනතේ අර්ථනුකූලව යම් මෝටර් කාර් රථයක්, මෝටර් කෝච් රථයක් හෝ ලොරියක් නොවන යම් පිරිසත, යන්ත්‍ර හෝ උපකරණ ආනයනය කිරීමෙන් හෝ සෑදීමෙන් ලැබෙන ඒ තැනැත්තාගේ පිරිවැටුමෙන් සියයට භාගයකට,

සමාන මුදලක් ; සහ

(iii) ඒ කාර්තුවේ අවසානයට ඉක්බිතිව ම එළඹෙන මාසයේ පහළොස්වන දින හෝ එදිනට පෙර, මේ ඡේදයේ (i) වන අනුඡේදයේ සහ (ii) වන අනු ඡේදයේ විධිවිධානවලට අනුකූලව ඒ තැනැත්තා විසින් ගෙවන ලද මුදල් ප්‍රමාණවල එකතුව, ඒ කාර්තුව සඳහා ඔහු විසින් ගෙවිය යුතු බද්දෙන් අඩු කරනු ලැබූ පසු ඉතිරි මුදල”.

4. 2001 අංක 4 දරන පනත මගින් අවසන්වරට සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ උපලේඛනය තවදුරටත් මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

(1) එම උපලේඛනයේ 12 වන අයිතමයෙහි “2001 අප්‍රේල් මස 1 වන දින හෝ එදිනට පසුව” යන වචන හා ඉලක්කම් වෙනුවට “2001 අප්‍රේල් මස 1 වන දින හෝ එදිනට පසුව එහෙත් 2001 ඔක්තෝබර් මස 1 වන දිනට පෙරාතුව” යන වචන හා ඉලක්කම් ආදේශ කිරීමෙන් ; සහ

(2) එම උපලේඛනයෙහි අගට පහත දැක්වෙන අයිතමයන් එකතු කිරීමෙන් :-

“(13) 2001 ඔක්තෝබර් මස 1 වන දිනයෙන් ආරම්භ වන කාර්තුව සඳහා-

(i). (ii) වන ඡේදයෙහි සඳහන් පිරිවැටුම නොවන පිරිවැටුම මත-

(අ) 2001 ඔක්තෝබර් මස 1 වන දිනයෙන් ආරම්භ වී, 2001 ඔක්තෝබර් මස 12 වන දිනයෙන් අවසන් වන කාලසීමාව සඳහා ලැබෙන පිරිවැටුම මත සියයට 7.5

(ආ) 2001 ඔක්තෝබර් මස 13 වන දිනයෙන් ආරම්භ වී 2001 දෙසැම්බර් මස 31 වන දිනයෙන් අවසන් වන කාලසීමාව සඳහා ලැබෙන පිරිවැටුම මත සියයට 6.5

(ii) (203 වන අධිකාරය වන) මෝටර් වාහන පනතේ අර්ථනුකූලව යම් මෝටර් කාර් රථයක්, මෝටර් කෝච් රථයක් හෝ ලොරියක් නොවන යම් පිරියත, යන්ත්‍ර හෝ උපකරණ ආනයනය කිරීමෙන් හෝ සෑදීමෙන් ලැබෙන ඒ පිරිවැටුම මත සියයට 0.5

(14) 2002 ජනවාරි මස 1 වන දින හෝ එදිනට පසුව ආරම්භවන සෑම කාර්තුවක් සඳහා ම-

(i) මේ අයිතමයේ (ii) වන ඡේදයෙහි සඳහන් පිරිවැටුම නොවන යම් පිරිවැටුම මත සියයට 6.5

(ii) (203 වන අධිකාරය වන) මෝටර් වාහන පනතේ අර්ථනුකූලව යම් මෝටර් කාර් රථයක්, මෝටර් කෝච් රථයක් හෝ ලොරියක් නොවන යම් පිරියත, යන්ත්‍ර හෝ උපකරණ ආනයනය කිරීමෙන් හෝ සෑදීමෙන් ලැබෙන පිරිවැටුම මත සියයට 0.5”.

5. 2001 ඔක්තෝබර් මස 13 වන දිනයෙන් ආරම්භ වී, මේ පනත පාර්ලිමේන්තු පනතක් ලෙස සහතික කරනු ලබන දිනයෙන් අවසන් වන කාලසීමාව තුළ පිරියත, යන්ත්‍ර හෝ උපකරණ නොවන යම් භාණ්ඩයක් ආනයනය කරන ආනයන කරුවෙකුගෙන් ඒ භාණ්ඩයේ වටිනාකමින් සියයට හතහමාරකට අඩු එහෙත් සියයට හයහමාරකට අඩුනොවන මුදල් ප්‍රමාණයක් රේඛ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එකතු කරනු ලබන අවස්ථාවක දී ඒ එකතු කිරීම වලංගු ලෙස කර ඇති බවට සහ කරනු ලබන බවට සියලු කාර්ය සඳහා සලකනු ලැබිය යුතු අතර, ඒ එකතු කිරීම සම්බන්ධ සියලු සිවිල් හෝ අපරාධ නඩු පිළිබඳ වගකීමෙන්, රේඛ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙයින් ආරක්ෂා කරනු ලැබේ.

6. මේ පනත අදාළ වන තැනැත්තකු විසින් ජාතිය රැක ගැනීමේ දායක මුදල් (අවලංගු කිරීමේ) පනත සමග කියවිය යුතු මේ පනතේ 2 වන වගන්තිය ක්‍රියාත්මකවීමේ ප්‍රතිඵලයක් වශයෙන් 2001 ඔක්තෝබර් මස 13 වන දිනයෙන් ආරම්භව, මේ පනත පාර්ලිමේන්තු පනතක් වශයෙන් සහතික කරනු ලැබූ දිනයෙන් අවසන් වන කාලසීමාව සඳහා ජාතික ආරක්ෂක බදු වශයෙන් යම් මුදලක් කොමසාරිස් ජනරාල්වරයාට ගෙවීමට යටත්වන අවස්ථාවක, මේ පනත පාර්ලිමේන්තු පනතක් වශයෙන් සහතික කරනු ලැබූ දින සිට දින තිහක් ඇතුළත ඔහු විසින් ඒ මුදල කොමසාරිස් ජනරාල්වරයා වෙත ගෙවනු ලැබුවහොත් ඒ තැනැත්තා මේ පනත මගින් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ විධිවිධානවලට අනුව කටයුතු කර ඇතැයි සියලු කාර්ය සඳහා සලකනු ලැබිය යුතු ය. ඒ මුදල් ප්‍රමාණය එසේ ගෙවනු නොලැබූ අවස්ථාවක, මේ පනත පාර්ලිමේන්තු පනතක් වශයෙන් සහතික කරනු ලැබූ දින සිට දින තිහක් ඉකුත් වීමෙන් පසුව, එම මුදල ගෙවීම පැහැර හරිනු ලැබ ඇතියේ සැලකිය යුතු අතර, ඒ තැනැත්තා, ඒ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි, ගෙවීම්, පැහැර හැර ඇති තැනැත්තකු ලෙස සලකනු ලැබිය යුතු ය.

7. ප්‍රධාන ප්‍රඥප්තියේ 3 වන වගන්තියට :-

(අ) මේ පනතේ 2 වන වගන්තියේ (1) වන ඡේදය මගින් කරන ලද සංශෝධන, සියලු කාර්ය සඳහා, 2002 පෙබරවාරි මස 21 වන දින සිට බලාත්මක වූ ලෙස සලකනු ලැබිය යුතු ය ; සහ

(ආ) මේ පනතේ 2 වන වගන්තියේ (2) වන ඡේදය මගින් කරන ලද සංශෝධන, 2001 ඔක්තෝබර් මස 13 වන දින සිට බලාත්මක වූ ලෙස සලකනු ලැබිය යුතු ය.

8. මේ පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇතිවුවහොත්, එවිට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු ය.

2002 අංක 16 දරන හර බදු පනත

[සහතිකය සටහන් කළේ 2002 අගෝස්තු මස 19 වන දින]

වාණිජ බැංකුවල ඇතැම් ගිණුම්වලින් හර කිරීම් මත සහ තැන්පතු සහතික හා සංචාරක චෙක්පත් මුදල් කිරීමේ දී ලැබෙන මුදල් මත බදු පැනවීම ද සහ ඒ හා සම්බන්ධ හා ඊට ආනුෂංගික කරුණු සඳහා ද විධිවිධාන සැලැස්වීම සඳහා වූ පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :-

1. මේ පනත 2002 අංක 16 දරන හර බදු පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.

2. හර බදු යනුවෙන් හැඳින්වෙන බද්දක්, 13 වන වගන්තියේ විධිවිධානවලට යටත්ව-

(අ) වාණිජ බැංකුවක පවත්වාගෙන යනු ලබන එක් එක් ජංගම ගිණුමකට, එක් එක් ලීන් මාසය තුළ කෙරෙන හර කිරීම්වල එකතුවෙන් ;

(ආ) තැන්පතු සහතිකයක් හෝ සංචාරක චෙක්පතක් මුදල් කිරීමේ දී ලැබෙන මුදලකින්,

අවස්ථාවෝචිත පරිදි එම හර කරනු ලබන මුළු මුදලින් හෝ මුදල් කිරීමේ දී ලැබෙන මුදලින් සියයට එකකින් දහයෙන් එකක අනුප්‍රමාණය අනුව, නියම කර අය කර ගනු ලැබිය යුතු ය.

3. 2 වන වගන්තිය යටතේ පනවනු ලබන හර බදු-

(අ) වාණිජ බැංකුවක පවත්වාගෙන යන ජංගම ගිණුමක් සම්බන්ධයෙන් වන විට, ඒ ගිණුම පවත්වාගෙන යන තැනැත්තාගේ හෝ තැනැත්තන්ගේ නමින් ගෙවනු ලැබිය යුතු ය ;

(ආ) තැන්පතු සහතිකයක් මුදල් කිරීමෙන් උපලබ්ධි වන මුදල් ප්‍රමාණයක් සම්බන්ධයෙන් වන විට, ඒ සහතිකය දරන්නා විසින් ගෙවනු ලැබිය යුතු ය ; සහ

(ඇ) සංචාරක චෙක්පත් මුදල් කිරීමෙන් උපලබ්ධි වන මුදල් ප්‍රමාණයක් සම්බන්ධයෙන් වන විට, එම සංචාරක චෙක්පත මුදල් කිරීම සඳහා ඉදිරිපත් කරන තැනැත්තා විසින් ගෙවනු ලැබිය යුතු ය.

4. හර බදු ගෙවීමට තැනැත්තකුගේ බැඳීම-

(අ) වාණිජ බැංකුවක පවත්වාගෙන යන ජංගම ගිණුමකින් හර කිරීමක් සම්බන්ධයෙන් වන විට, එම හර කිරීම සිදු කරනු ලැබූ මාසයේ අවසානයේ දී ;

(ආ) තැන්පතු සහතිකයක් හෝ සංචාරක චෙක්පතක් සම්බන්ධයෙන් වන විට, එය මුදල් කරනු ලැබූ විනාම,

ආරම්භ විය යුතු ය.

5. සෑම වාණිජ බැංකුවක්, විශේෂිත බැංකුවක්, මුදල් සමාගමක් හෝ බලපලත් වෙළෙඳකුම ජංගම ගිණුම් ගනුදෙනුවලින්, තැන්පතු සහතික මුදල් කිරීමෙන්, සහ සංචාරක චෙක්පත් මුදල් කිරීමෙන් උද්ගතවන හර බදු අයකර මේ පනතේ විධිවිධානවලට අනුකූලව ප්‍රේෂණය කිරීමට බැඳී සිටින්නේ ය.

6. (1) සෑම වාණිජ බැංකුවක් විසින් ම, සෑම මාසයක් මුල දී ම, ඒ බැංකුවේ පවත්වාගෙන යන සෑම ජංගම ගිණුමකින් ම, ඊට පූර්ව මාසය සඳහා හර බදු වශයෙන් ඒ ගිණුමෙන් ගෙවිය යුතු මුදලට සමාන මුදලක් අස්කරගෙන ඒ මුදල් ප්‍රමාණය එක් එක් මාසයේ වැඩ කරන අවසන් දින හෝ එදිනට පෙර කොමසාරිස් ජනරාල්වරයා වෙත ප්‍රේෂණය කළ යුතු ය :

එසේ වුව ද, යම් මාසයක ආරම්භය වැඩ කරනු නොලබන දිනයකට යෙදුනහොත් එසේ මුදල් අස්කර ගැනීම, ඉන් අනතුරුව එළඹෙන වැඩකරන පළමු දිනයේ දී කරනු ලැබිය හැකි ය :

එසේම තවදුරටත් කිසියම් මාසයක ජංගම ගිණුමක හර බදු බැරකම රුපියල් දහසකට අඩුනම්, ඒ ගිණුමෙන් හර බදු අස්කර නොගත යුතු ය.

(2) තැන්පතු සහතිකයක් හෝ සංචාරක චෙක්පතක් මුදල් කිරීමේ දී, සෑම වාණිජ බැංකුවක්, විශේෂිත බැංකුවක්, මුදල් සමාගමක් හෝ බලයලත් වෙළෙන්දකු විසින්, එම මුදල් කිරීමේ දී උපලබ්ධිවන මුදල් ප්‍රමාණයෙන් ඒ මුදල් ප්‍රමාණය මත ගෙවනු ලැබිය යුතු හර බදු මුදලට සමාන මුදලක් අඩුකරගෙන, එම මුදල, එකී තැන්පතු සහතිකය හෝ සංචාරක චෙක්පත මුදල් කරනු ලැබූ මාසයට පසුව එළඹෙන මාසයේ වැඩ කරන අවසන් දින දී හෝ ඊට ප්‍රථම කොමසාරිස් ජනරාල්වරයා වෙත ප්‍රේෂණය කළ යුතු ය.

(3) හර බදු ගෙවීම වශයෙන් (1) වන උපවගන්තිය යටතේ යම් මුදලක් අස්කරගෙන ප්‍රේෂණය කරනු ලබන හෝ (2) වන උපවගන්තිය යටතේ අඩුකරගෙන ප්‍රේෂණය කරනු ලබන අවස්ථාවක එම ගෙවීම අවස්ථාවෝචිත පරිදි, එම ජංගම ගිණුම වාණිජ බැංකුවෙහි පවත්වාගෙන යනු ලබන්නේ යම් තැනැත්තකුගේ නමින් ද ඒ තැනැත්තාගේ හෝ තැන්පතු සහතිකය දරන තැනැත්තාගේ හෝ සංචාරක චෙක්පත මුදල් කිරීම සඳහා ඉදිරිපත් කරන්නේ යම් තැනැත්තකු විසින් ද ඒ තැනැත්තාගේ හෝ අවසරය ඇතිව කරන ගෙවීමක් ලෙස සැලකිය යුතු අතර, එය හර බදු ගෙවීමට ඒ තැනැත්තාගේ බැඳීම, 10 වන වගන්තියේ (2) වන උපවගන්තියේ විධිවිධානවලට යටත්ව, වලංගු ආකාරයෙන් ඉටු කිරීමක් ලෙස සැලකිය යුතු ය.

(4) ජංගම ගිණුමක් යම් වාණිජ බැංකුවක් පවත්වාගෙන යනු ලැබේ ද ඒ වාණිජ බැංකුවට, යම් මාසයකට පෙරාතුව ම වූ මාසයේ දී ඒ ගිණුමෙන් කරන ලද හර කිරීම් මත ගෙවිය යුතු හර බදු සම්පූර්ණයෙන් අය කර ගැනීමට හෝ ඉන් කොටසක් අය කර ගැනීමට ඒ ජංගම ගිණුමේ අරමුදල් නොමැති වීම නිසා හෝ ඒ ජංගම ගිණුමේ ප්‍රමාණවත් අරමුදලක් නොමැතිවීම නිසා හෝ නොහැකි වන අවස්ථාවක, ඒ ගිණුම පවත්වාගෙන යනු ලබන්නේ යම් තැනැත්තකුගේ හෝ තැනැත්තන්ගේ නමින් ද ඒ තැනැත්තාගේ හෝ තැනැත්තන්ගේ නම් හා ලිපිනය හෝ නම් සහ ලිපින ද එකී පෙරාතුව ම වූ මාසයේ දී ඒ ගිණුමෙන් කරන ලද හර කිරීම්වල එකතුව හා ඒ මුදල් ප්‍රමාණය මත ගෙවිය යුතු හර බදු, ඒ හිඟ තැබීම සිදු වූ එක් එක් මාසයේ වැඩ කරන අවසන් දින හෝ ඊට ප්‍රථම, ඒ බැංකුව විසින් කොමසාරිස් ජනරාල්වරයා වෙත වාර්තා කළ යුතු ය :

එසේ වුව ද, එසේ ගෙවිය යුතු හර බදු මාස දෙකක කාලසීමාවක් ඇතුළත අය කර ගැනීමට හැකිනම්, එම වාණිජ බැංකුව විසින් එසේ ඉහත කී පරිදි වාර්තාවක් සැපයීම මාස දෙකක කාලයකට කල් තැබිය හැකි ය.

(5) යම් වාණිජ බැංකුවක පවත්වාගෙන යන ජංගම ගිණුමක් පවත්වාගෙන යනු ලබන්නේ යම් තැනැත්තකුගේ හෝ තැනැත්තන්ගේ නමින් හෝ නම්වලින් ද ඒ තැනැත්තා හෝ තැනැත්තන් විසින් චෙක්පතක්, අණකරයක්, ඇණවුමක් හෝ වෙනත් යම් උපදේශයක් මගින් ඉල්ලා සිටින යම් මුදලක් සම්පූර්ණයෙන් හෝ ඉන් කොටසක් හෝ ගෙවීම, ඒ ගිණුමෙන් කරන ලද හර කිරීම් සඳහා හර බදු ගෙවීමට තිබීමේ හේතුව මත පමණක් ප්‍රතික්ෂේප කිරීමට, මේ වගන්තියේ මීට ඉහතින් වූ විධිවිධානවල අන්තර්ගත කිසිවකින් වාණිජ බැංකුවකට බලය පැවරෙන්නේ යයි නොසැලකිය යුතු ය :

එසේ වුව ද, ඒ චෙක්පතක්, අණකරයක්, ඇණවුමක් හෝ වෙනත් උපදේශයක් ප්‍රකාර ගෙවීම් කිරීමට ප්‍රථම, කොමසාරිස් ජනරාල්වරයා වෙත ප්‍රේෂණය කළ යුතුව තිබෙන හර බද්දක මුදල අයකර ගනු ලැබිය හැකි ය.

7. මේ පනතට අනුකූලව යම් ජංගම ගිණුම් හිමියකු විසින් ගෙවනු ලැබිය යුතු හර බදු අයකර ගැනීම සඳහා ප්‍රමාණවත් අරමුදල් සැපයීම අසමත්වන අවස්ථාවක, ඒ කාරණය කොමසාරිස් ජනරාල්වරයා වෙත බැංකුව විසින් වාර්තා කරනු ලැබූ විට, හර බද්ද අයකිරීමට බැංකුව කෙරෙහි ඇති බැඳීම නතර වන්නේ ය.

- 8. (1) මේ පනතට අනුකූලව හර බදු ගෙවන තැනැත්තකුට, ඒ බද්ද අඩුකරගන්නා තැනැත්තාගෙන් “බදු අවකරණ සහතිකයක්” ඉල්ලීමක් කර ලබා ගත හැකි ය.
- (2) (1) වන උපවගන්තිය යටතේ නිකුත් කරන “ බදු අවකරණ සහතිකයෙහි” ඉල්ලා සිටින සහතිකය අදාල වන කාලය සඳහා-
 - (අ) ජංගම ගිණුමකින් කරන ලද හර කිරීම්වල මුළු එකතුව හෝ අවස්ථාවෝචිත පරිදි තැන්පතු සහතික හෝ සංචාරක වෙක්පත් හෝ මුදල් කිරීමෙන් ලබාගත් මුළු මුදල් ප්‍රමාණය;
 - (ආ) හර බදු වශයෙන් අඩුකරගන්නා ලද මුදල් ප්‍රමාණය හා සම්බන්ධ තොරතුරු ඇතුළත් විය යුතු ය.
- (3) එම සහතිකයට, එම මුදල් ප්‍රමාණය කොමසාරිස් ජනරාල්වරයා වෙත ප්‍රේෂණය කිරීම පිළිබඳ තහවුරුවක් ඇතුළත් විය යුතු ය.
- 9. (1) වාණිජ බැංකුවක් විසින් 6 වන වගන්තියේ (1) වන උපවගන්තියේ සඳහන් මුදල් ප්‍රමාණයන් ප්‍රේෂණය කරන විට දී, විශේෂ ජංගම ගිණුමක් නොවන ජංගම ගිණුමක් සම්බන්ධයෙන්, පහත දැක්වෙන කරුණු ඇතුළත් ප්‍රකාශයක් කොමසාරිස් ජනරාල්වරයා වෙත සැපයිය යුතු ය :-
 - (අ) ඒ බැංකුවේ පවත්වාගෙන යන සියලු ජංගම ගිණුම්වලින්, පූර්ව මාසයේ දී කරන ලද හර කිරීම්වල මුළු මුදල් ප්‍රමාණය ;
 - (ආ) ඒ බැංකුවේ පවත්වාගෙන යන සියලු විශේෂ ජංගම ගිණුම්වලින්, පූර්ව මාසයේ දී කරන ලද හර කිරීම්වල මුළු මුදල් ප්‍රමාණය ;
 - (ඇ) ඒ මාසයේ දී සියලු ජංගම ගිණුම්වලින් හර බදු ලෙස ඉවත් කරගන්නා ලද මුදල් ප්‍රමාණ ;
 - (ඈ) 12 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (1) අනුඡේදය යටතේ සහ 12 වන වගන්තියේ (2) වන උපවගන්තිය යටතේ ආපසු ගෙවන ලද මුදල් ප්‍රමාණ ;
 - (ඉ) මාසයක් තුළ එක් එක් ජංගම ගිණුමේ නිදහස් කරන ලද මුළු හර කිරීම් ප්‍රමාණය, ඒ අදාළ ජංගම ගිණුමේ සම්පූර්ණ හර කිරීම්වලින් සියයට පණහක් හෝ රුපියල් පණස් දහසක් යන මෙයින් වඩා අඩු මුදල ඉක්මවා යන අවස්ථාවක, 13 වන වගන්තියේ (ඈ) ඡේදය යටතේ නිදහස් කරන ලද හර කිරීම් වෙනුවෙන් ආපසු ගෙවීම් ඉල්ලා තිබෙන ගිණුම් හිමියන්ගේ නම් සහ ලිපිත.
- (2) වාණිජ බැංකුවක්, විශේෂිත බැංකුවක්, මුදල් සමාගමක් හෝ බලයලත් වෙළෙඳකු විසින්, 6 වන වගන්තියේ (2) වන උපවගන්තියේ සඳහන් මුදල් ප්‍රමාණයන් ප්‍රේෂණය කරන විට දී-
 - (අ) අවස්ථාවෝචිත පරිදි තැන්පතු සහතිකය හෝ සංචාරක වෙක්පත මුදල් කිරීමෙන් උපලබ්ධිත මුදල් ප්‍රමාණය;
 - (ආ) ඒ මුදල මත ගෙවිය යුතු හර බදු ලෙස ඒ මුදලින් අඩුකර ගන්නා ලද මුදල් ප්‍රමාණය,
 දැක්වෙන ප්‍රකාශයක්, ඒ ප්‍රේෂණය සමග කොමසාරිස් ජනරාල්වරයා වෙත සැපයිය යුතු ය.
- 10. (1) යම් තැනැත්තකු විසින් වාණිජ බැංකුවක පවත්වාගෙන යන ජංගම ගිණුමකින්, යම් ලිත් මාසයක් තුළ කරන ලද හර කිරීම් මත අයවිය යුතු හර බදු රැස් කර ගැනීමට ඒ බැංකුවට නුපුළුවන් බව 6 වන වගන්තියේ (4) වන උපවගන්තිය යටතේ වාණිජ බැංකුවක් වාර්තා කළ අවස්ථාවක, කොමසාරිස් ජනරාල්වරයා විසින් ලියවිල්ලක් මගින් බලය පවරන ලද නිලධාරකු විසින්, ලිඛිතව එම ලියවිල්ලේ විධානයෙහි දින සිට දින දහහතරක් ඇතුළත, ඒ හර බදු මුදල ඒකාබද්ධ අරමුදලට බැර කිරීම පිණිස කොමසාරිස් ජනරාල්වරයා වෙත ගෙවන ලෙස, ඒ තැනැත්තාට විධාන කළ යුතු ය. එකී දින

දහහතර ඇතුළත ඒ මුදල කොමසාරිස් ජනරාල්වරයා වෙත ගෙවීම ඒ තැනැත්තා විසින් පැහැර හරිනු ලැබුවහොත්, ඒ මුදල ගෙවීම පැහැර හරිනු ලැබූ මුදලක් ලෙස සැලකිය යුතු අතර ඒ තැනැත්තා පැහැර හරින්නකු ලෙස සැලකිය යුතු ය.

(2) වාණිජ බැංකුවක්, විශේෂිත බැංකුවක්, මූල්‍ය සමාගමක් හෝ බලයලත් වෙළෙන්දකු විසින් 6 වන වගන්තිය යටතේ-

- (අ) ඒ වාණිජ බැංකුවෙහි පවත්වාගෙන යන ජංගම ගිණුමකින් යම් මාසයක දී කරන ලද හර කිරීම්වල මුළු මුදල මත ; හෝ
- (ආ) තැන්පතු සහතිකයක් හෝ සංචාරක චෙක්පතක් මුදල් කිරීමෙන් උපලබ්ධි කරගත් මුදල මත,

ගෙවිය යුතු හර බදු, අවස්ථාවෝචිත පරිදි ඒ හර කිරීම්වල මුළු මුදල මත හෝ එසේ උපලබ්ධිත මුදල මත හර බදු වශයෙන් ගෙවනු ලැබිය යුතු නිසි මුදල් ප්‍රමාණයට වඩා අඩු අවස්ථාවක කොමසාරිස් ජනරාල්වරයා විසින්, ලියවිල්ලකින් වූ දැන්වීමක් මගින්, ඒ හර බදු වශයෙන් නිසි පරිදි ගෙවිය යුතු මුදල සහ එම හර බදු ලෙස ප්‍රේෂණය කර තිබෙන මුදල අතර වෙනස, ඒකාබද්ධ අරමුදලට බැර කිරීම පිණිස, ඒ දැන්වීමේ දින සිට දින දහහතරක් ඇතුළත කොමසාරිස් ජනරාල්වරයා වෙත ගෙවන ලෙස, ඒ බැංකුවට, මුදල් සමාගමට හෝ වෙළෙන්දාට හෝ හර බදු ගෙවීමට යටත් තැනැත්තාට නියම කළ යුතු ය. එකී දින දහහතර ඇතුළත ඒ වෙනසෙහි මුදල් ප්‍රමාණය ගෙවීම, ඒ බැංකුව, සමාගම, වෙළෙන්දා හෝ තැනැත්තා විසින් පැහැර හරිනු ලැබුවහොත්, ඒ මුදල, ගෙවීම් පැහැර හරිනු ලැබූ මුදලක් ලෙස සැලකිය යුතු අතර, අවස්ථාවෝචිත පරිදි ඒ බැංකුව, සමාගම, වෙළෙන්දා හෝ තැනැත්තා, පැහැර හරින්නකු ලෙස සැලකිය යුතු ය.

11. යම් හර බදු හෝ ඉන් යම් කොටසක් ගෙවීම පැහැර හරිනු ලැබ ඇති අවස්ථාවක, එසේ ගෙවීම් පැහැර හරිනු ලැබූ මුදල සහ පැහැර හරින්නාගේ නම, අවසන් වරට දන්නා පදිංචි ස්ථාන හෝ ව්‍යාපාරික ස්ථානය, පිළිබඳ විස්තර ඇතුළත් සහතිකයක් ඒ ස්ථානය පිහිටි කොට්ඨාසය කෙරෙහි අධිකරණ බලය ඇති මහෙස්ත්‍රාත්වරයා වෙත කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබිය හැකි ය. එවිට මහෙස්ත්‍රාත්වරයා විසින් පැහැර හරින්නාට විරුද්ධව එසේ ගෙවීම් පැහැර හරිනු ලැබූ හර බදු මුදල අය කර ගැනීම පිණිස නඩු කටයුතු කර ගෙන නොයා යුත්තේ මන්ද යන වගට හේතු දක්වන ලෙස පැහැර හරින්නා කැඳවිය යුතු අතර, ප්‍රමාණවත් හේතු දැක්වීමක් කරනු නොලැබුවහොත්, එම ගෙවීම් පැහැර හැරී හර බදු මුදල, ඒ පැහැර හරින්නාට මහෙස්ත්‍රාත්වරයා විසින් නියම කරන ලද දඩයක් වූවක් සේ මහෙස්ත්‍රාත්වරයාගේ ආඥාවක් මගින් අය කරනු ලැබිය යුතු ය. එය එසේ අය කර ගනු ලැබූ විට, ඒකාබද්ධ අරමුදලට බැර කිරීම සඳහා කොමසාරිස් ජනරාල්වරයා වෙත ප්‍රේෂණය කරනු ලැබිය යුතු ය.

12. (1) ගෙවීමට යටත් ප්‍රමාණය ඉක්මවා කරනු ලැබූ බදු ගෙවීම් හෝ නිදහස් කරන ලද ගිණුම් මත කරන ලද බදු ගෙවීම් එසේ අඩුකර ගන්නා ලද්දේ යම් තැනැත්තකුගෙන් ද ඒ තැනැත්තාට, එසේ අඩුකර ගන්නා ලද හර බදු ගෙවීම් පහත දැක්වෙන පරිදි ආපසු ගෙවනු ලැබිය හැකි ය ;

- (i) හර බදු ගෙවීම් කොමසාරිස් ජනරාල්වරයාට ප්‍රේෂණය කිරීමට ප්‍රථම, ගිණුම් හිමියා විසින් ආපසු ගෙවීමක් ඉල්ලා සිටින ලද අවස්ථාවක, එසේ වැඩිපුර අඩුකරගෙන තිබෙන හර බදු වාණිජ බැංකුව, විශේෂිත බැංකුව, මුදල් සමාගම හෝ බලයලත් වෙළෙන්දා විසින් ආපසු ගෙවනු ලැබිය හැකි ය.
- (ii) කොමසාරිස් ජනරාල්වරයා වෙත හර බදු ගෙවීම් ප්‍රේෂණය කරනු ලැබීමෙන් පසුව ගිණුම් හිමියකු විසින් ආපසු ගෙවීමක් ඉල්ලා සිටිනු ලැබූ අවස්ථාවක, එම බදු එසේ අඩුකර ගන්නා ලද්දේ යම් තැනැත්තකුගෙන් ද ඒ තැනැත්තා විසින් එම ගෙවීමේ දින සිට මාස දොළහක් ඇතුළත ලියවිල්ලක් මගින් කොමසාරිස් ජනරාල්වරයා වෙත කරන හිමිකම් පෑමක් මත, එසේ ගෙවා තිබෙන හර බදු මුදල් කොමසාරිස් ජනරාල්වරයා විසින් ආපසු ගෙවනු ලැබිය හැකි ය. එම ආපසු ගෙවීම් කිරීමට ප්‍රථම, කොමසාරිස් ජනරාල්වරයා එම හිමිකම්පෑමෙහි සත්‍යතාව පිළිබඳව සෑහීමට පත්විය යුතු ය.

(2) 13 වන වගන්තියේ (2) වන උපවගන්තියේ ප්‍රකාශයක පදනම මත, (1) වන උපවගන්තියේ (1) ඡේදයේ විධිවිධාන යටතේ කරන ආපසු ගෙවීමක දී, නිදහස් කරන ලද හර කිරීම් ලෙස ගිණුම් හිමියා හඳුන්වන හරකිරීම්වල මුදල් ප්‍රමාණයන්, එම ප්‍රකාශය ආමන්ත්‍රිත බැංකුව විසින් බැංකුවේ වාර්තාවලින් සත්‍යායනය කර, එම නිදහස් කළ හරකිරීම් මත වූ හර බද්ද ගිණුම් හිමියාගේ ගිණුමෙන් කලින් අස්කර ගෙන ඇත්නම්, එම හර බද්ද ආපසු ගෙවිය යුතු ය.

(3) මේ වගන්තිය යටතේ ආපසු ගෙවීම් වශයෙන් ගෙවිය යුතු සියලු මුදල් අවස්ථාවෝචිත පරිදි අදාළ වාණිජ බැංකුව, විශේෂිත බැංකුව, මුදල් සමාගම හෝ බලයලත් විකුණුම්කරු විසින් ඒ බැංකුවේ, සමාගමේ හෝ විකුණුම්කරුගේ අරමුදලින් හෝ කොමසාරිස් ජනරාල්වරයා විසින් ඒකාබද්ධ අරමුදලින් හෝ ගෙවිය යුතු ය.

13. (1) පහත සඳහන් හර කිරීම්, හර බදු ගෙවීමෙන් නිදහස් විය යුතු ය :-

(අ) ශ්‍රී ලංකා ආණ්ඩුව, ශ්‍රී ලංකා මහ බැංකුව, යම් පළාත් සභාවක්, යම් පළාත් පාලන ආයතනයක්, යම් විදේශීය ආණ්ඩුවක්, හෝ 1996 අංක 9 දරන තානාපති වරප්‍රසාද පනතේ විධිවිධාන අදාළ වන යම් රජයක දුත මණ්ඩලයක් හෝ යම් සංවිධානයක්, හෝ ඒ දුත මණ්ඩලයක හෝ සංවිධානයක යම් රාජ්‍ය දුත නිලධරයකු හෝ අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයේ පළ කරන නියමයක් මගින් අනුමත කරන යම් ජාත්‍යන්තර හෝ විදේශීය සංවිධානයක් විසින් පවත්වාගෙන යනු ලබන යම් ජංගම ගිණුමකින් කරන හර කිරීම් ;

(ආ) යම් තැනැත්තකු විසින්, හුදෙක් පහත සඳහන් කාර්ය සඳහා, එනම් :-

- (i) භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයා වෙත යම් ණයක් ආපසු ගෙවීම හෝ ණයක් සඳහා පොලී ගෙවීම ;
- (ii) දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත යම් බද්දක් ගෙවීම ;
- (iii) රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යම් බද්දක්, තීරු බද්දක්, අයකිරීමක් හෝ සෙස් බද්දක් ගෙවීම ;
- (iv) පුරාබදු කොමසාරිස්වරයා වෙත හෝ පුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වෙත යම් බද්දක් හෝ තීරු බද්දක් ගෙවීම ;
- (v) ගැසට් පත්‍රයේ පළ කරන නියමයක් මගින් අමාත්‍යවරයා විසින් අනුමත කරනු ලැබිය හැකි වෙනත් යම් ගෙවීමක්,

සඳහා, එම ගිණුම එම ගෙවීම් කිරීමේ කාර්ය සඳහාම පමණක් බවට ගිණුම් හිමියාගේ ප්‍රකාශයක් සහ පොරොන්දුවක පදනම මත වාණිජ බැංකුවක විවෘත කරන විශේෂ ගිණුමක් මත යම් ජංගම ගිණුමකින් කරන හර කිරීම් ;

(ඇ) ගිණුම හුදෙක් පහත සඳහන් ගෙවීම් කිරීමේ කාර්ය සඳහා බවට ගිණුම් හිමියාගේ ප්‍රකාශයක සහ පොරොන්දුවක පදනම මත සහ මෙහි පහත නිශ්චිතව සඳහන් යම් තැනැත්තකු විසින් වාණිජ බැංකුවක විවෘත කරන යම් විශේෂ ගිණුමක් වන ජංගම ගිණුමකින් පහත සඳහන් ගෙවීම් සඳහා කරන හර කිරීම් :-

- (i) සේවක අර්ථ සාධක අරමුදල, සේවා නියුක්තයන්ගේ භාර අරමුදල වැනි යම් අරමුදලකින් හෝ යෝජනා ක්‍රමයකින් හෝ සේවක අර්ථ සාධක අරමුදල පනතේ අර්ථනුකූල අනුමත කළ අර්ථසාධක අරමුදලකින් හෝ සේවක දායකත්වය සහිත විශ්‍රාම වැටුප් ක්‍රමයකින් එහි දායකයන් සඳහා ප්‍රතිලාභ වශයෙන් කරන ගෙවීම් හෝ පාරිභෝගික ගෙවීම් පනතේ අර්ථනුකූලව සේවක දායකත්වය රහිත විශ්‍රාම වැටුප් ක්‍රමයකින් හෝ දායකත්වය සහිත උත්තර ජීවි විශ්‍රාම වැටුප් ක්‍රමයකින් කරන ගෙවීම් ;
- (ii) බලපත්‍රලත් නිෂ්පාදන ද්‍රව්‍ය නැරඹිකරුවකු විසින් ගනුදෙනුකරුවන් සඳහා සහ වෙනුවෙන්, වෙළෙඳ ද්‍රව්‍ය මිල දී ගැනීම සඳහා කරන ගෙවීම් සහ එම වෙළෙඳ ද්‍රව්‍ය විකිණීමෙන් ලත් මුදල් ප්‍රේෂණය කිරීම් වශයෙන් වන ගෙවීම් ;
- (iii) ප්‍රාථමික වෙළෙන්දකු විසින් ආණ්ඩුවේ පුරකුම්පත් පිළිබඳ ගනුදෙනු හා සම්බන්ධව කරන ගෙවීම් ;
- (iv) ප්‍රාථමික වෙළෙන්දකු හෝ වාණිජ බැංකුවක්, මුදල් සමාගමක්, බලපත්‍රලත් මුද්‍රා කල්බදු සමාගමක් හෝ සීමිත වගකීම් සහිත සමාගමක් හෝ පුද්ගලයකු හෝ පුද්ගල මණ්ඩලයක් විසින් ද්විතියික වෙළෙඳපලෙහි දී සියලු

(ආණ්ඩුවේ සහ සංස්ථාගත) ණය පුරුකුම්පත් මුළුමණින් (විකිණීම් සහ මිල දී ගැනීම් යන දෙකම) සහ ප්‍රතිමිල දී ගැනීම් සහ ප්‍රතිවර්තය ප්‍රතිමිල දී ගැනීම හා සම්බන්ධ ගෙවීම් ;

(v) බලපත්‍රලත් ව්‍යාපාරවස්තු තැරැව්කරුවකු විසින් හෝ සීමිත වගකීම් සහිත සමාගමක් විසින් හෝ පුද්ගලයකු හෝ පුද්ගල මණ්ඩලයක් විසින්, ගනුදෙනුකරුවකු වෙනුවෙන් කොළඹ ව්‍යාපාරවස්තු විනිමය ස්ථානයේ දී සිදුකරන ලද ගනුදෙනු බේරුම් කිරීම සම්බන්ධ ගෙවීම් ;

(vi) විදේශයක බැංකු ආයතනයකින් ඒ ගිණුමට මාරුකර එවන ලද අරමුදල් උපයෝජනය කරගෙන, යම් වාණික පුද්ගලයන්ට ගෙවීම් ;

(vii) වාණිජ බැංකුවක්, විශේෂිත බැංකුවක්, බලපත්‍රලත් මූල්‍ය කල්බදු සමාගමක් හෝ කොමසාරිස් ජනරාල්වරයා අනුමත කළ වෙනත් යම් මූල්‍යමය අතරමැදියකු වෙතත් වාණිජ බැංකුවක පවත්වාගෙන යන එවැනි යම් ගිණුමකින් කරන-

(අ) වාණිජ බැංකු සම්බන්ධයෙන් වන විට, බැංකු පනතේ II වන උපලේඛනයේ ගෙන හැර දැක්වෙන, (ව), (ඒ), (න) සහ (ඛ) යන විෂයයන් නොවන, ඒ උපලේඛනයේ දැක්වෙන ක්‍රියාකාරකම් හා සම්බන්ධ හරකිරීම් සහ ඒ ක්‍රියාකාරකම්වලින් උද්ගත වන, මුල් මුදල සහ පොලිය යන දෙකටම අයත් මූල්‍යමය බැඳීම් බේරුම් කිරීම හා සම්බන්ධ හර කිරීම් වන ගෙවීම් ;

එසේ වුවද, බැංකු පනතේ II වන උපලේඛනයේ (ද) විෂයය සම්බන්ධයෙන් වන විට, ප්‍රදානය කරන ලද නිදහස් කිරීම අදාළ විය යුත්තේ වත්ගියෝගක ක්‍රියාකාරකම් හා සම්බන්ධව පමණකි ;

(ආ) විශේෂිත බැංකුවක් සම්බන්ධයෙන් වන විට, බැංකු පනතේ IV වන උපලේඛනයේ දැක්වෙන කටයුතු අතරින් (එඵ), (ඒඵ), (ඕඕ), (කක) සහ (ගග) යන විෂයයන් හැර, ඒ උපලේඛනයේ ගෙන හැර දැක්වෙන ක්‍රියාකාරකම් හා සම්බන්ධ හර කිරීම් සහ ඒ ක්‍රියාකාරකම් වලින් උද්ගතවන, මුල් මුදල හා පොලිය පිළිබඳ වූ මූල්‍යමය බැඳීම් බේරුම් කිරීම සම්බන්ධ හර කිරීම් වන ගෙවීම් ;

(ඇ) බලපත්‍රලත් මූල්‍ය කල්බදු සමාගම් හෝ කොමසාරිස් ජනරාල්වරයා අනුමත කළ වෙනත් යම් මූල්‍ය අතරමැදියන් සම්බන්ධයෙන් වන විට, අතරමැදි කටයුතු හා සම්බන්ධව සහ ඒ කටයුතු වලින් උද්ගත වන පොලිය හා මුල් මුදල පිළිබඳ මූල්‍යමය බැඳීම් බේරුම් කිරීම සම්බන්ධ හර කිරීම් වන ගෙවීම් ;

එසේ වුවද මෙහි ඉහත (අ) සහ (ආ) ඡේදවල දැක්වෙන නිදහස් කිරීම්වලින් බැහැර කර තිබෙන, වාණිජ බැංකුවක හෝ විශේෂිත බැංකුවක බලපත්‍රලත් ක්‍රියාකාරකම් සම්බන්ධ හර කිරීම් බලපත්‍රලත් මූල්‍ය කල්බදු සමාගම් හෝ කොමසාරිස් ජනරාල්වරයා අනුමත කළ වෙනත් යම් මූල්‍ය අතරමැදියකුට ද අදාළ විය යුතු ය. (යම් ක්‍රියාකාරකමක් මේ ඡේදයේ කාර්ය සඳහා මූල්‍යමය මැදිහත් වීමක් වන්නේ ද යන වග නිශ්චය කිරීමේ අවසානාත්මක බලධරයා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයා විය යුතු ය) ;

(viii) යම් තැනැත්තකු විසින් යම් වාණිජ බැංකුවක, රැස්කිරීමේ ගිණුමක් වශයෙන්, හුදෙක් අරමුදල් භාර ගැනීමේ සහ ඒ බැංකුවේ වෙනත් ශාඛාවල හෝ ප්‍රධාන කාර්යාලයේ හෝ ඒ තැනැත්තා විසින් පවත්වාගෙන යන ගිණුම්වලට එම අරමුදල් මාරු කර යැවීමේ පහසුකම් සඳහා වූ ගිණුමකින් කරන හර කිරීම් වන්නා වූ ගෙවීම් ;

(අ) යම් ගිණුම් හිමියකුගේ යම් ජංගම ගිණුමකින් කරන-

(i) වාණිජ බැංකුවක පවත්වාගෙන යන එවැනි ගිණුමකින්, ඒ බැංකුවේ ම හෝ වෙනත් යම් වාණිජ බැංකුවක හෝ ඒ ගිණුම් හිමියාගේ ම නමින් පවත්වාගෙන යන වෙනත් ජංගම ගිණුමකට අරමුදල් මාරු කිරීම සඳහා හර කිරීම් ;

(ii) ඒ ගිණුමෙන් හර බදු ගෙවීම සඳහා අස්කරගන්නා මුදල් ප්‍රමාණ වෙනුවෙන් ඒ ගිණුමෙන් කරන හර කිරීම් ;

- (iii) ගිණුම්හිමියා විසින් අරමුදල් අස්කර ගැනීමක් නොවන, අගරු කළ වෙස්පන් වෙනුවෙන්, දෝෂ නිදොස් කිරීම් වශයෙන් හෝ ප්‍රතිපාත්මික සටහන් වෙනුවෙන් හෝ කරන හර කිරීම්

වත්තා වූ ගෙවීම් ;

(ඉ) යම් ජංගම ගිණුමකින්-

- (i) වාණිජ බැංකුවක, ශ්‍රී ලංකාවේ ප්‍රධාන කාර්යාලය, ඒ බැංකුවේ ශ්‍රී ලංකාවේ වෙනත් ශාඛාවක පවත්වාගෙන යන ගිණුමකට අදාළව කරන හර කිරීම් ;
- (ii) වාණිජ බැංකුවක, ශ්‍රී ලංකාවේ ශාඛාවක් ඒ බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ පවත්වාගෙන යන ගිණුමකට අදාළව කරන හර කිරීම්;
- (iii) වාණිජ බැංකුවක ශ්‍රී ලංකාවේ ශාඛාවක්, ඒ බැංකුවේ වෙනත් ශාඛාවක පවත්වාගෙන යන ගිණුමකට අදාළව කරන හර කිරීම්,

වත්තා වූ ගෙවීම් ;

- (ඊ) ජාතික ආර්ථිකයේ යහපත සැලකිල්ලට ගෙන, අමාත්‍යවරයා විසින්, ගැසට් පත්‍රයේ පළ කරන නියමයක් මගින්, කලින් කල නිශ්චය කරනු ලැබිය හැකි පරිදි වූ, ජංගම ගිණුම්වලින් කරන වෙනත් යම් ගිණුම් හර කිරීම් හෝ යම් පත්තියකට අයත් හර කිරීම් වත්තා වූ ගෙවීම්.

(2) (අ) ඡේදයේ (i), (ii) හා (iii) වන අනුඡේදවල නිශ්චිතව සඳහන් නිදහස් කිරීම් සඳහා සුදුසුකම් ලැබීම පිණිස, මාසයේ පහළොස්වන දින හෝ ඊට පෙර, ගිණුම් හිමියකු විසින්, ඒ ගිණුම් හිමියාගේ යම් ජංගම ගිණුමකට, නිදහස් කරන ලද හර කිරීම් වෙනුවෙන් ඊට පූර්ව ලීන් මාසයේ දී කළ හර කිරීම් පිළිබඳ ප්‍රකාශයක්, කොමසාරිස් ජනරාල්වරයා විසින් නියම කරනු ලබන ආකෘතියකින්, වාණිජ බැංකුව වෙත සැපයිය යුතු ය :

එසේ වුවද, මාසයේ පහළොස්වන දිනය වැඩ නොකරන දිනයකට යෙදුන හොත්, එම ප්‍රකාශය, ඉන් පසුව එළඹෙන ප්‍රථම වැඩ කරන දිනයේ දී කරනු ලැබිය යුතු ය.

- (3) ගිණුම් හිමියකු, (2) වන උපවගන්තියේ නිශ්චිතව සඳහන් කාලය ඇතුළත ප්‍රකාශයක් සැපයීමට අපොහොසත් වුවහොත්, එම හර බද්ද ගෙවනු ලැබූ දින සිට මාස දොළහක කාලයක් ඇතුළත ඒ තැනැත්තා විසින් එම ආපසුගෙවීම සඳහා කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කළ හැකි ය. එසේ වුවද, එම ඉල්ලීම ලියවිල්ලකින් විය යුතු අතර එම ආපසු ගෙවීම, නිදහස් කර තිබෙන හර කිරීමකින් අයකළ හර බද්දක් බවට කොමසාරිස් ජනරාල්වරයාට පිළිගත හැකි සාක්ෂි සපයා තිබිය යුතු ය.

- (4) රැස්කිරීමේ ගිණුමක් හෝ විශේෂ ගිණුමක් විවෘත කරනු ලැබූ විට, වාණිජ බැංකුවක් විසින්, ඒ ගිණුම විවෘත කළ ලීන් මාසයට පසු මාසයේ වැඩ කරන අවසාන දින හෝ ඊට ප්‍රථම, ඒ ගිණුම් පවත්වාගෙන යනු ලබන්නේ යම් තැනැත්තකුගේ හෝ තැනැත්තන්ගේ නමින් හෝ නම්වලින් ද ඒ තැනැත්තාගේ හෝ තැනැත්තන්ගේ නම හෝ නම් සහ ලිපිනය කොමසාරිස් ජනරාල්වරයා වෙත වාර්තා කළ යුතු ය. ඒ තැනැත්තා විසින් දෙන ලද ප්‍රකාශයේ සහ පොරොන්දු පත්‍රයේ පිටපතක් ද එවිය යුතු ය.

- (5) ජංගම ගිණුමක හර කිරීම් (අ) ඡේදයේ විධිවිධාන සලසා තිබෙන පරිදි මුළුමණින් නිදහස් කර ඇති තැනැත්තකු සම්බන්ධයෙන් හැර, යම් වංචල හෝ නිශ්චල දේපළක් මිල දී ගැනීමේ හෝ යම් ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ පිරිවැය වැනි ප්‍රාග්ධන ස්වභාවයේ වියදම් ඇතුළු වෙනත් වියදම් දැරීම පිණිස (ආ), (ඇ), (ඈ), (ඉ) සහ (ඊ) ඡේද යටතේ නිශ්චිතව සඳහන් වාණිජ බැංකුවක්, විශේෂිත බැංකුවක්, බලයලත් වෙළෙන්දකු, මුදල් සමාගමක්, බලපත්‍රලත් මූල්‍ය කල්බදු සමාගමක්, මූල්‍ය අතරමැදියකු හෝ වෙනත් තැනැත්තකු විසින් කරනු ලබන ගෙවීම්වලට, (ආ), (ඇ), (ඈ) (ඉ) සහ (ඊ) ඡේදවලින් ප්‍රදානය කරන නිදහස් කිරීම් අදාළ නොවන බව, සැක දුරු කිරීම සඳහා මෙයින් ප්‍රකාශ කරනු ලැබේ :

එසේ වුවද, වාණිජ බැංකු, විශේෂිත බැංකු, බලපත්‍රලත් මූල්‍ය කල්බදු සමාගම් සහ කොමසාරිස් ජනරාල්වරයා විසින් (අ) (vii) ඡේදයට අනුකූලව අනුමත කර තිබෙන වෙනත් මූල්‍ය අතරමැදියන් සම්බන්ධයෙන් වන විට, නිදහස් කර තිබෙන මූල්‍ය මැදිහත් වීමේ ක්‍රියාකාරකමක් හා සම්බන්ධ බැරකමක් වෙනුවෙන් කරන පොලී ගෙවීම්, හර බද්දෙන් බැහැර කළ යුතු ය.

14. (1) මේ පනතේ විධිවිධාන පිළිපදිනු ලබන්නේ ද නැතහොත් පිළිපදි ද නිබේ ද යන වග දැනගැනීමේ කාර්ය සඳහා අවශ්‍ය වියහැකි වාර වාර්තා සහ තොරතුරු සපයන ලෙස, කොමසාරිස් ජනරාල්වරයා විසින් බලය පවරනු ලැබූ නිලධරයකු විසින්, ලියවිල්ලකින් වූ දැන්වීමක් මගින්, වාණිජ බැංකුවකට, විශේෂිත බැංකුවකට, මුදල් සමාගමකට හෝ බලයලත් වෙළෙන්දකුට නියම කරනු ලැබිය හැකි අතර, එකී බැංකුවේ, මුදල් සමාගම හෝ වෙළෙන්දා විසින් පවත්වාගෙන යන යම් පොත්පත්, වාර්තා හෝ වෙනත් ලේඛන එකී නිලධරයා විසින් පරීක්ෂා කර බලා ඒවායේ සටහන් පිටපත් කරගනු ලැබිය හැකි ය.

(2) වෙනත් යම් නීතියක පටහැනිව කවර විධිවිධානයක් තිබුණ ද, (1) වන උපවගන්තිය යටතේ පනවා තිබෙන නියමයන් සෑම වාණිජ බැංකුවක්, විශේෂිත බැංකුවක්, මුදල් සමාගමක් සහ බලයලත් වෙළෙන්දකු විසින් ම, පිළිපදිනු ලැබිය යුතු අතර, ඒ බැංකුව, මුදල් සමාගම හෝ වෙළෙන්දා විසින් පවත්වාගෙන යනු ලබන යම් පොත්පත්, වාර්තා හෝ වෙනත් ලේඛන පරීක්ෂා කිරීම සඳහා ඒ උපවගන්තියේ සඳහන් නිලධරයාට අවශ්‍ය විය හැකි සියලු පහසුකම්, සැලැස්විය යුතු ය.

(3) මේ පනත යටතේ තමාගේ කාර්ය ඉටු කිරීමෙහි දී හැර, යම් වාණිජ බැංකුවක, විශේෂිත බැංකුවක, මුදල් සමාගමක හෝ බලයලත් වෙළෙන්දකුගේ කටයුතුවලට අදාළ සියලු කාරණා සම්බන්ධයෙන්, මේ වගන්තිය යටතේ ස්වකීය කාර්ය ඉටුකිරීමේ දී දැනගන්නට ලැබෙන සියලු දේ සම්බන්ධව රහස්‍යභාවය ආරක්ෂා කළ යුතු හා ආරක්ෂා කිරීමට සහාය විය යුතු අතර, ඒ කිසි දෙයක් පිළිබඳව භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයාට, කොමසාරිස් ජනරාල්වරයාට හෝ අධිකරණයකට හැර දැනුම් දීමක් නොකළ යුතු ය.

15. (1) යම් වාණිජ බැංකුවක්, විශේෂිත බැංකුවක්, මුදල් සමාගමක් හෝ බලයලත් වෙළෙන්දකු විසින්-

(අ) මේ පනතේ යම් විධිවිධානයක් හෝ මේ පනත යටතේ කරන ලද යම් නියමයක් හෝ මේ පනත යටතේ සාදන ලද යම් නියෝගයක් හෝ පිළිපැදීම පැහැර හරිනු ලැබුවහොත් හෝ උල්ලංඝනය කරනු ලැබුවහොත් ;

(ආ) ඒ වාණිජ බැංකුව, විශේෂිත බැංකුව, මුදල් සමාගම හෝ බලයලත් වෙළෙන්දා විසින් සපයනු ලබන යම් වාර වාර්තාවක හෝ තොරතුරු ප්‍රකාශයක යම් සාවද්‍ය ප්‍රකාශයක් දැනුවත්ව කරන නැතහොත් ඒ යම් වාර්තාවකින් හෝ, තොරතුරු ප්‍රකාශයකින් යම් වැදගත් විස්තරයක් දැනුවත්ව අත්හරින,

අවස්ථාවෝචිත පරිදි, ඒ බැංකුව, මුදල් සමාගම හෝ බලයලත් වෙළෙන්දා, මේ පනත යටතේ වරදකට වරදකරු වන අතර, මහෙස්ත්‍රාත්වරයකු ඉදිරියේ පැවැත්වෙන ලඝු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට, රුපියල් දස ලක්ෂයක් නොඉක්මවන දඩයකින් දඬුවම් කරනු ලැබීමට යටත් වන්නේ ය :

එසේ වුවද, කොමසාරිස් ජනරාල්වරයා විසින් රුපියල් මිලියන එකක් නොඉක්මවන දණ්ඩනයක් නියම කර ඒ වරද සමථයට පත් කරනු ලැබිය හැකි අතර, එම මුදල ඒකාබද්ධ අරමුදලට බැර කරනු ලැබිය යුතු ය.

(2) වාණිජ බැංකුවක ගිණුමක් දරමින් අසත්‍ය ප්‍රකාශයක පදනම මත “රැස්කිරීමේ” ගිණුමක් හෝ විශේෂ ජංගම ගිණුමක් විවෘත කරන හෝ ජංගම ගිණුම විවෘත කරන වේලාවේ දී දෙන ලද පොරොන්දු කඩවන පරිදි ක්‍රියා කරන යම් තැනැත්තෙක් පනතේ 10 වන වගන්තිය යටතේ දැන්වීමක් නිකුත් කරනු ලැබූ විට රුපියල් මිලියන එකක් නොඉක්මවන මුදලක් සහ ඊට එකතුව, එකී ක්‍රියාව හේතුවෙන් අසකරගනු නොලැබූ හර බද්ද මෙන් දෙගුණයක දණ්ඩන මුදලක් ගෙවීමට යටත් වන්නේ ය.

(3) මේ පනතේ 14 වන වගන්තියේ (3) වන උපවගන්තියේ විධිවිධාන උල්ලංඝනය කරන සෑම තැනැත්තෙක්ම මේ පනත යටතේ වරදකට වරදකරු වන අතර, මහෙස්ත්‍රාත්වරයකු ඉදිරියේ පැවැත්වෙන ලඝු නඩු විභාගයකින් පසු වරදකරු

කරනු ලැබූ විට, රුපියල් ලක්ෂයක් නොඉක්මවන දඩයකට හෝ හය මාසයකට නොවැඩි කාලයකට බන්ධනාගාරගත කරනු ලැබීමට හෝ යටත් වන්නේ ය.

- 16. (1) මේ පනතේ ප්‍රතිපත්ති හා විධිවිධාන ක්‍රියාවට නැවීමේ කාර්යය සඳහා සහ නියම කරනු ලැබිය යුතු යයි මේ පනතින් නියමිත කරුණු සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් නියෝග සාදනු ලැබිය හැකි ය.
- (2) මේ වගන්තිය යටතේ සාදනු ලබන සෑම නියෝගයක්ම ගැසට් පත්‍රයේ පළ කරනු ලැබිය යුතු අතර, එසේ පළ කරනු ලැබූ දින සිට හෝ එහි නිශ්චිතව සඳහන් යම් පසු දිනයක සිට හෝ ක්‍රියාත්මක විය යුතු ය.
- (3) සෑම නියෝගයක්ම, ගැසට් පත්‍රයේ පළකරනු ලැබීමෙන් පසු හැකිතාක් ඉක්මණින්, පාර්ලිමේන්තුව වෙත, අනුමතිය සඳහා ඉදිරිපත් කරනු ලැබිය යුතු ය. එසේ ඉදිරිපත් කරනු ලැබ අනුමත කරනු නොලැබූ සෑම නියෝගයක්ම, ඒ යටතේ ඊට පෙර කරන ලද කිසිවක වලංගු භාවයට හානියක් නොමැතිව, ඒ අනුමතයේ දින සිට පරිච්ඡින්න කරනු ලැබූ සේ සලකනු ලැබිය යුතු ය.
- (4) ඒ නියෝගයක් පරිච්ඡින්න වූ ලෙස සැලකෙන දිනය පිළිබඳ නිවේදනයක් ගැසට් පත්‍රයේ පළ කරනු ලැබිය යුතු ය.

17. මේ පනතේ විධිවිධාන, සියලු කාර්ය සඳහා, 2002 ජුනි මස 1 වන දින සිට බලාත්මක වූ ලෙස සැලකිය යුතු ය.

18. (1) 2002 ජුනි මස 1 වන දිනෙන් ආරම්භවන දින සිට මේ පනත පාර්ලිමේන්තුවේ පනතක් ලෙස සම්මත වන දිනය අතර කාලසීමාව තුළ, 6 වන වගන්තියේ විධිවිධාන සලසා තිබෙන පරිදි හර බද්ද රැස් කර ප්‍රේෂණය කරන යම් වාණිජ බැංකුවක්, විශේෂිත බැංකුවක්, මුදල් සමාගමක් හෝ බලයලත් වෙළෙන්දකු නිසි බලය ඇතිව ක්‍රියාකර ඇති සේ සැලකිය යුතු අතර එසේ එම බදු එකතු කිරීම සම්බන්ධයෙන් යම් සිවිල් හෝ අපරාධ නඩු පැවරීමකින්, මෙයින් මුක්තිදානය කරනු ලැබේ.

(2) යම් තැනැත්තකු විසින් පවත්වාගෙන යන ජංගම ගිණුමකින් හර බදු වශයෙන් හෝ තැන්පතු සහතිකයක් හෝ සංචාරක වෙක්පතක් මුදල් කිරීමෙන් ඒ තැනැත්තා උපලබ්ධි කර ගන්නා මුදල් ප්‍රමාණයෙන් හර බදු වශයෙන්, ඒ තැනැත්තා ගෙවීමට යටත් මුදල් ප්‍රමාණය ඉක්මවා යම් හර බද්දක් අයකර ගන්නා යම් වාණිජ බැංකුවක්, විශේෂිත බැංකුවක්, මුදල් සමාගමක් නැතහොත් බලයලත් වෙළෙන්දෙක් නැතහොත් ඒ තැනැත්තා බැංකුවක පවත්වාගෙන යන ජංගම ගිණුමකින්, 13 වන වගන්තිය මගින් හෝ එය යටතේ හර බද්දෙන් නිදහස් කර තිබෙන යම් හර කිරීමකින් හර බද්ද අයකර ගන්නා යම් වාණිජ බැංකුවක්, අවස්ථාවෝචිත පරිදි, 2002 ජුනි 1 වන දින සිට සහ ඉන් පසුව සහ ඒ මුදල් ප්‍රමාණය ආපසු ගෙවනු ලැබූ හෝ ඒ මුදල් ප්‍රමාණය කොමසාරිස් ජනරාල්වරයා වෙත ප්‍රේෂණය කරනු ලැබූ දින සිට සහ ඉන් පසු එසේ මුදල් එක් රැස් කිරීම සම්බන්ධයෙන් යම් සිවිල් හෝ අපරාධ නඩුවක් පවරනු ලැබීමෙන් නිදහස් වන්නේ ය.

19. මේ පනතෙහි, පද සම්බන්ධය අනුව අන්‍යාර්ථයක් අවශ්‍ය වේ නම් මිස -

- “බැංකු පනත” යන්නෙන්, 1988 අංක 30 දරන බැංකු පනත අදහස් වේ ;
- “රැස් කිරීමේ ගිණුම” යන්නෙන්, වාණිජ බැංකුවක් විසින් පවත්වාගෙන යන්නා වූ ද අරමුදල් මාරු කිරීමේ පහසුකම් සලසන්නා වූ එහෙත් ඊට අණකර වෙක්පත් ලිවිය නොහැක්කා වූ ද ගිණුමක් අදහස් වේ ;
- “වාණිජ බැංකුව” යන්නෙන්, 1988 අංක 30 දරන බැංකු පනතේ අර්ථනුකූල, බලපත්‍රලත් වාණිජ බැංකුවක් අදහස් වේ ;
- “කොමසාරිස් ජනරාල්” යන්නෙන්, 2000 අංක 38 දරන දේශීය ආදායම් පනතේ විධිවිධාන යටතේ පත් කරන ලද හෝ පත් කරන ලද සේ සැලකෙන දේශීය අදායම් කොමසාරිස් ජනරාල්වරයා අදහස් වේ ;
- “ජංගම ගිණුම්” යන්නෙන්-

(අ) වාණිජ බැංකුවක් විසින් එවැනි යම් බැංකුවක් ද ඇතුළුව යම් තැනැත්තකු හෝ තැනැත්තන් සඳහා පවත්වාගෙන යන (ඉතිරි කිරීමේ ගිණුමක්, අන්තරාසික විදේශ මුදල් ගිණුමක්, වාසික විදේශ මුදල් ගිණුමක්, විදේශ ව්‍යවහාර මුදල් බැංකු ඒකකයේ ගිණුමක් සහ කොටස් ආයෝජන සහිත බාහිර රුපියල් ගිණුමක් හැර) බැර සහිත හෝ අත්‍යාවශ්‍ය වූ හා ඒ තැනැත්තා විසින් වෙක්පතක්, අණකරයක්, ඇණවුමක් හෝ වෙනත් උපදේශයක් මගින් ගෙවීම් ලබාගත හැකි ගිණුමක් ; සහ

(ආ) වාණිජ බැංකුවක පවත්වාගෙන යන, ඒ බැංකුවේ-

- (i) යම් වංචල හෝ නිශ්චල දේපළක් මිල දී ගැනීමේ හෝ යම් ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ පිරිවැය වැනි ප්‍රාග්ධන ස්වභාවයේ වියදම් ; සහ
- (ii) ගෙවීමක් ඇතුළත් වන්නා වූ සහ ඒ වෙනුවෙන් අභ්‍යන්තර හෝ බාහිර වශයෙන් ඒ සඳහා හර කිරීම් සිදු කරනු ලබන්නා වූ සියලු ව්‍යාපාරික වියදම්,

ඇතුළු යම් වියදම් දැරීම පිණිස ගෙවීම් කරනු ලබන, අභ්‍යන්තර ගිණුමක් අදහස් වේ ;

“හර” යන්නෙන්, යම් තැනැත්තකුගේ හෝ තැනැත්තන්ගේ ජංගම ගිණුමකින්, වෙක් පතක්, අණකරයක්, ඇණවුමක්, හෝ වෙනත් උපදේශයක් මගින් කරන මුදල් අස්කර ගැනීමක් සම්බන්ධයෙන්, ඒ ජංගම ගිණුමෙහි කරන සටහනක් අදහස් වන අතර, ඊට වාණිජ බැංකුවක් විසින් ඒ බැංකුවේ පවත්වාගෙන යන ජංගම ගිණුමක එහි ව්‍යාපාරික ක්‍රියාමාර්ගවල දී කරන අයහාරයක් ඇතුළත් වේ ;

“සේවක අර්ථසාධක අරමුදල” යන්නෙන්, 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල පනත මගින් පිහිටුවන ලද සේවක අර්ථසාධක අරමුදල අදහස් වේ ;

“සේවා නියුක්තයන්ගේ භාර අරමුදල” යන්නෙන්, 1980 අංක 46 දරන සේවා නියුක්තයන්ගේ භාර අරමුදල පනත මගින් පිහිටුවන ලද සේවා නියුක්තයන්ගේ භාර අරමුදල අදහස් වේ ;

“මුදල් සමාගම” යන්නෙන්, මූල්‍ය ව්‍යාපාර කරගෙන යාම සඳහා 1988 අංක 78 දරන මුදල් සමාගම් පනත යටතේ ලියාපදිංචි කරන ලද සමාගමක් අදහස් වේ.

“විදේශීය ව්‍යවහාර මුදල් බැංකු ගිණුම” යන්නෙන්, වාණිජ බැංකුවක පවත්වාගෙන යන්නා වූ ද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එසේ නම් කර ඇත්තා වූ ද, ගිණුමක් අදහස් වේ.

“බලපත්‍රලත් මූල්‍ය කල්බදු සමාගම” යන්නෙන්, 2000 අංක 56 දරන මූල්‍ය කල්බදු පනත යටතේ බලපත්‍රලත් සමාගමක් අදහස් වේ ;

“බලපත්‍රලත් ව්‍යාපාර වස්තු තැරැව්කරු” යන්නෙන්, 1987 අංක 36 දරන ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත යටතේ බලපත්‍රලත් ව්‍යාපාර වස්තු තැරැව්කරුවකු අදහස් වේ ;

“බලපත්‍රලත් නිෂ්පාදන ද්‍රව්‍ය තැරැව්කරු” යන්නෙන්, 1979 අංක 9 දරන නිෂ්පාදන ද්‍රව්‍ය තැරැව්කරුවන්ට බලපත්‍ර දීමේ පනත යටතේ බලපත්‍ර ලත් නිෂ්පාදන ද්‍රව්‍ය තැරැව්කරුවකු අදහස් වේ ;

“අන්තරාසික විදේශීය ව්‍යවහාර මුදල් ගිණුම” යන්නෙන්, වාණිජ බැංකුවක පවත්වාගෙන යන්නා වූ ද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එසේ නම් කර ඇත්තා වූ ද ගිණුමක් අදහස් වේ ;

“පාරිතෝෂික ගෙවීමේ පනත” යන්නෙන් ; 1983 අංක 12 දරන පාරිතෝෂික ගෙවීමේ පනත අදහස් වේ ;

“න්තරාසික විදේශීය ව්‍යවහාර මුදල් ගිණුම” යන්නෙන්, වාණිජ බැංකුවක පවත්වාගෙන යන්නා වූ ද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එසේ නම් කර ඇත්තා වූ ද ගිණුමක් අදහස් වේ ;

“ඉතිරිකිරීමේ ගිණුම” යන්නෙන්, වාණිජ බැංකුවක පවත්වාගෙන යන්නාවූ ද එහි තැන්පත් කරන අරමුදල් සඳහා පොලියක් උපයාගන්නා වූ ද, ඒ ගිණුමකින් මුදල් ආපසු ලබා ගැනීම යම් නිශ්චිත කාලසීමාවකට වරක් හෝ බැංකුව විසින් නිශ්චිතව නියම කරනු ලබන රීතිවලට යටත්ව හෝ සිදු කරනු ලැබිය හැකි ගිණුමක් අදහස් වේ ;

“විශේෂිත බැංකුව” යන්නෙන්, 1988 අංක 30 දරන බැංකු පනතේ අර්ථනුකූල බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් අදහස් වේ.

20. මේ පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇතිවුවහොත්, එවිට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු ය.

2002 අංක 29 දරන විසර්ජන (සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 2002 දෙසැම්බර් මස 11 වන දින]

2002 අංක 6 දරන විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :—

1. මේ පනත 2002 අංක 29 දරන විසර්ජන (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.
2. 2002 අංක 6 දරන විසර්ජන පනතේ 2 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (ආ) ඡේදයෙහි “රුපියල් නිස් දෙදහස් අටසිය හත්තැ කෝටි හැට ලක්ෂයක්” යන වචන වෙනුවට “රුපියල් නිස්පන්දහස් අටසිය හත්තැ කෝටි හැට ලක්ෂයක්” යන වචන ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ.
3. මේ පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇතිවුවහොත්, එවිට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු ය.

2002 අංක 30 දරන මුදල් (සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 2002 දෙසැම්බර් මස 11 වන දින.]

2002 අංක 11 දරන මුදල් පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :—

1. මේ පනත 2002 අංක 30 දරන මුදල් (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.
2. මෙහි මින් මතු “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් සඳහන් කරනු ලබන 2002 අංක 11 දරන මුදල් පනතේ 1 වන කොටසේ (වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බද්ද පැනවීම) 2 වන වගන්තියේ, “බද්දක් පනවා අයකර ගනු ලැබිය යුතුය.” යන වචන වෙනුවට “බද්දක් පනවා අයකර ගනු ලැබිය යුතු ය:

එසේ වුවද, සකස් කොට නැවත අපනයනය කිරීමේ කාර්යය සඳහා ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද භාණ්ඩයක් සම්බන්ධයෙන් වන විට, ඒ භාණ්ඩයේ පිරිවැය, රක්ෂණය සහ නැව්ගාස්තු වටිනාකම මත වූ බද්ද සියයට 0.75 ක අනුප්‍රමාණයකින් අයකර ගනු ලැබිය යුතු ය.” යන වචන ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ.
3. මේ පනතේ 2 වන වගන්තිය මගින් ප්‍රධාන ප්‍රඥප්තියට කරන ලද සංශෝධන සියලු කාර්ය සඳහා 2002 මැයි මස 1 වන දින සිට බලාත්මක වූ ලෙස සලකනු ලැබිය යුතු ය.
4. මේ පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇතිවුවහොත්, එවිට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු ය.

2002 අංක 32 දරන මුදල් නීති (සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 2002 දෙසැම්බර් මස 17 වන දින]

මුදල් නීති පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :—

1. මේ පනත 2002 අංක 32 දරන මුදල් නීති (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.
2. (මෙහි මින් මතු ප්‍රධාන ප්‍රඥප්තිය යනුවෙන් සඳහන් කරනු ලබන) මුදල් නීති පනතේ 5 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ලබන අතර ඒ වෙනුවට පහත දැක්වෙන වගන්තිය ආදේශ කරනු ලැබේ :—
 5. ශ්‍රී ලංකාවේ මුදල්, මූල්‍ය සහ ගෙවීම් ක්‍රමය පරිපාලනය කිරීම, අධීක්ෂණය කිරීම සහ විධිමත් කිරීම සඳහා වගකිවයුතු අධිකාරියක් වශයෙන් (මෙහි මින් මතු “මහ බැංකුව” යනුවෙන් සඳහන් කරනු ලබන) ශ්‍රී ලංකා මහ බැංකුව නම් වූ ආයතනයක් මෙයින් පිහිටුවනු ලබන අතර, මේ පනතේ වෙනත් විධිවිධානවලට හානියක් නොමැතිව, ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සම්පත් සංවර්ධනය කිරීමේ, දිරිගැන්වීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ අදහසින් පහත සඳහන් අරමුණු, එනම්—

(අ) ආර්ථික සහ මිල ස්ථායීතාව ; සහ

(ආ) මූල්‍ය ක්‍රම ස්ථායීතාව,

මේ පනතින් බලය දෙනු ලැබ ඇති ක්‍රියාමාර්ග මගින් හැකිතාක් දුරට සාක්ෂාත් කර ගැනීමේ කාර්ය භාරය මහ බැංකුව වෙත මෙයින් පවරනු ලැබේ.

3. ප්‍රධාන ප්‍රඥප්තියේ 8 වන වගන්තිය පහත සහන් පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :—

(අ) එහි (1) වන උපවගන්තිය ඉවත් කොට ඒ වෙනුවට පහත දැක්වෙන උපවගන්තිය ආදේශ කිරීමෙන් :—

“(1) මේ පනත යටතේ අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති හෝ ගනු ලැබිය යුතු ක්‍රියා මාර්ග තීරණය කිරීමට අමතරව මේ පනත යටතේ වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලතල, කාර්ය සහ කර්තව්‍ය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙත පවරනු ලැබිය යුතු අතර, එම බැංකුවේ කළමනාකරණය, මෙහෙයවීම් සහ පරිපාලනය සම්බන්ධයෙන් මුදල් මණ්ඩලය පොදුවේ වගකිව යුතු ය :

එසේ වුවද, උචිත යයි මුදල් මණ්ඩලය විසින් තීරණය කරනු ලබන්නේ නම්, 10 වන වගන්තියේ (අ), (ආ), (ආආ) සහ (ඇ) යන උපවගන්ති සහ 27 වන වගන්තිය මගින් මුදල් මණ්ඩලය වෙත පිරිනමන ලද හෝ පනවන ලද හෝ පවරන ලද යම් බලතල, කාර්ය හෝ කර්තව්‍ය මුදල් මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වෙත හෝ යම් නිලධාරියකු වෙත හෝ ඒ නිලධාරියන්ගේ කමිටුවක් වෙත පවරනු ලැබිය හැකි ය.” ;

(ආ) එම වගන්තියේ (1) වන උපවගන්තියට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් උපවගන්තිය ඇතුළත් කිරීමෙන් :—

“(1අ) මුදල් මණ්ඩලය විසින් (1) වන උපවගන්තිය යටතේ යම් බලතල, කාර්ය, හෝ කර්තව්‍ය පවරනු ලැබූ අවස්ථාවක, ඒ බලතල, කාර්ය හෝ කර්තව්‍ය පවරනු ලැබුවේ යම් තැනැත්තකු හෝ තැනැත්තන් කණ්ඩායමක් වෙත ද, ඒ තැනැත්තා හෝ තැනැත්තන් කණ්ඩායම විසින් ඒ බලතල, කාර්ය හා කර්තව්‍ය මුදල් මණ්ඩලය විසින් නිකුත් කරනු ලැබිය හැකි සාමාන්‍ය හෝ විශේෂ විධානවලට හෝ නියමු උපදෙස්වලට අනුකූලව ක්‍රියාත්මක කළ යුතු ය” ;

(ඇ) ඒ වගන්තියේ (2) උපවගන්තියේ (ඇ) ඡේදය ඉවත් කොට ඒ වෙනුවට පහත දැක්වෙන ඡේදය ආදේශ කිරීමෙන් :—

“(ඇ) ව්‍යවස්ථාදායක සභාවේ එකඟත්වය ඇතිව මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන සාමාජිකයන් තිදෙනෙක්.”

4. ප්‍රධාන ප්‍රඥප්තියේ 11 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :—

(අ) ඒ වගන්තියේ (1) වන උපවගන්තියේ (අ) ඡේදයේ “පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හෝ යම් පළාත් පාලන ආයතනයක සභිකයකු” යන වචන වෙනුවට “පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හෝ පළාත් සභා මන්ත්‍රීවරයකු හෝ යම් පළාත් පාලන ආයතනයක සභිකයකු” යන වචන ආදේශ කිරීමෙන් ;

(ආ) ඒ වගන්තියේ (2) වන උපවගන්තියේ (අ) ඡේදයේ “පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හෝ යම් පළාත් පාලන ආයතනයක සභිකයකු” යන වචන වෙනුවට, “පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හෝ පළාත් සභා මන්ත්‍රීවරයකු හෝ යම් පළාත් පාලන ආයතනයක සභිකයකු” යන වචන ආදේශ කිරීමෙන් ;

(ඇ) ඒ වගන්තියේ (2) වන උපවගන්තියේ (ඇ) ඡේදය ඉවත් කොට, ඒ වෙනුවට පහත දැක්වෙන ඡේදය ආදේශ කිරීමෙන් :—

“(ඇ) මහු (ශ්‍රී ලංකා මහ බැංකුව හැර) යම් බැංකු ආයතනයක හෝ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අධීක්ෂණය කරනු ලබන හෝ පාලනය කරනු ලබන වෙනත් යම් ආයතනයක හෝ අධ්‍යක්ෂවරයකු, නිලධාරියකු, සේවා නියුක්තයකු හෝ කොටස් හිමියකු වන්නේ නම්, ”

5. ප්‍රධාන ප්‍රඥප්තියේ 13 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :—

(අ) ඒ වගන්තියේ (1) වන උපවගන්තියේ “ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාගේ සහ” යන වචනවල සිට “ධුර කාලය” යන වචන තෙක් වූ සියලු වචන ඉවත් කොට ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කිරීමෙන් :—

“ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාගේ සහ (මෙහි මින් මතු පත් කළ සාමාජිකයකු යනුවෙන් සඳහන් කරනු ලබන) 8 (2) උපවගන්තියේ (ඇ) ඡේදය යටතේ පත් කරනු ලැබූ යම් තැනැත්තකුගේ ධුර කාලය,” ;

(ආ) ඒ වගන්තියේ (2) වන උපවගන්තියේ “පත් කළ සාමාජිකයා විසින්” යන වචන වෙනුවට “පත් කළ සාමාජිකයකු විසින්” යන වචන ආදේශ කිරීමෙන්.

6. ප්‍රධාන ප්‍රඥප්තියේ 14 වන වගන්තිය එහි (1) වන උපවගන්තියේ “පත් කළ සාමාජිකයා” යන වචන වෙනුවට “පත් කළ සාමාජිකයකු” යන වචන ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

7. ප්‍රධාන ප්‍රඥප්තියේ 15 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :—

(අ) ඒ වගන්තියේ (1) වන උපවගන්තියේ “පත් කළ සාමාජිකයා” යන වචන වෙනුවට “යම් පත් කළ සාමාජිකයකු” යන වචන ආදේශ කිරීමෙන් ;

(ආ) ඒ වගන්තියේ (3) වන උපවගන්තියේ “පත් කළ සාමාජිකයා” යන වචන වෙනුවට “පත් කළ සාමාජිකයකු” යන වචන ආදේශ කිරීමෙන්.

8. ප්‍රධාන ප්‍රඥප්තියේ 16 වන වගන්තිය එහි “පත් කළ සාමාජිකයා” යන වචන වෙනුවට “යම් පත් කළ සාමාජිකයකු” යන වචන ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

9. ප්‍රධාන ප්‍රඥප්තියේ 17 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

- (අ) ඒ වගන්තියේ (3) වන උපවගන්තියේ “සාමාජිකයන් දෙදෙනෙක්” යන වචන වෙනුවට “සාමාජිකයන් තිදෙනෙක්” යන වචන ආදේශ කිරීමෙන් ;
- (ආ) ඒ වගන්තියේ (4) වන උපවගන්තියේ-
 - (i) “අවම වශයෙන් සාමාජිකයන් දෙදෙනකුගේ” යන වචන වෙනුවට “අවම වශයෙන් සාමාජිකයන් තිදෙනකුගේ” යන වචන ආදේශ කිරීමෙන් ;
 - (ii) “සාමාජිකයන් තිදෙනාගේ ම” යන වචන වෙනුවට “සාමාජිකයන් පස් දෙනාගේ ම” යන වචන ආදේශ කිරීමෙන්.

10. ප්‍රධාන ප්‍රඥප්තියේ 30 වන වගන්තියේ (9) වන උපවගන්තියට ඉක්බිතිව ම පහත දැක්වෙන උපවගන්තිය ඇතුළත් කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

10 (අ) (මෙහි මින් මතු “බැංකු පනත” යනුවෙන් සඳහන් කරනු ලබන) 1988 අංක 30 දරන බැංකු පනතේ 76ක වගන්තියේ (1) වන උපවගන්තිය යටතේ බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් සම්බන්ධයෙන් මුදල් මණ්ඩලය විසින් නියමයක් කරනු ලැබ ඇති අවස්ථාවක, බැංකු පනතේ 76ක වගන්තියේ (3) සහ (4) වන උපවගන්තිවල කුමක් සඳහන් වුව ද සහ මේ උපවගන්තියේ (ii) ඡේදයට යටත්ව, ඒ බලපත්‍රලාභී විශේෂිත බැංකුව, බැංකු ආයතනයක් ලෙස සලකා මේ වගන්තියේ (3), (4), (5), (6), (7), (8) සහ (9) වන උපවගන්තිවල විධිවිධාන අවශ්‍ය වෙනස් කිරීම් සහිතව ඒ බැංකුව සම්බන්ධයෙන් අදාළ විය යුතු ය ;

(ආ) මේ උපවගන්තියේ (i) ඡේදය යටතේ, මේ වගන්තියේ (3) උපවගන්තියේ විධිවිධාන අදාළවීම මගින් —

- (i) බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් ගණන් බේරා වසා දැමීම නියම කරනු ලබන අවස්ථාවක, බැංකු පනතේ IX අ කොටස යටතේ ඒ බැංකුව වෙත නිකුත් කරන ලද බලපත්‍රය මුදල් මණ්ඩලය විසින් අවලංගු කළ යුතු අතර ඒ පනතේ VIII කොටසේ විධිවිධාන ශ්‍රී ලංකාව ඇතුළත සංස්ථාගත කරන ලද හෝ පිහිටුවන ලද බැංකුවක් සම්බන්ධයෙන් වන විට ඒ ගණන් බේරා වසා දැමීම අනිවාර්ය ගණන් බේරා වසා දැමීමක් ලෙස සලකා ඒ ගණන් බේරා වසා දැමීම සම්බන්ධයෙන් අදාළ විය යුතු අතර ශ්‍රී ලංකාවෙන් බැහැර සංස්ථාගත කරන ලද බැංකුවක් සම්බන්ධයෙන් වන විට ඒ බැංකුවේ කටයුතු අනිවාර්ය ගණන් බේරා වසා දැමීමක් හෝ ව්‍යාපාර කටයුතු වසා දැමීමක් ලෙස සලකා ඒ බැංකුව සම්බන්ධයෙන් ද අදාළ විය යුතු ය.
- (ii) බලපත්‍රලාභී විශේෂිත බැංකුවක ව්‍යාපාර කටයුතු නැවත ආරම්භ කිරීම නියම කරනු ලබන අවස්ථාවක, බැංකු පනතේ 76 වන වගන්තිය යටතේ මුදල් මණ්ඩලය වෙත පවරා ඇති බලතල මුදල් මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලැබිය හැකි ය ;

(ඇ) මේ උපවගන්තියේ “බලපත්‍රලාභී විශේෂිත බැංකුවක්” යන්නට බැංකු පනතේ ලබා දී ඇති අර්ථයම තිබිය යුතු ය.”

11. ප්‍රධාන ප්‍රඥප්තියේ 31 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ලබන අතර ඒ වෙනුවට පහත දැක්වෙන වගන්තිය ආදේශ කරනු ලැබේ :-

31. බැංකු ආයතනයක් ගණන් බේරා වසා දමන ලෙස නියම කරමින් 30 වන වගන්තිය යටතේ මුදල් මණ්ඩලය විසින් නියමයක් කරනු ලබන අවස්ථාවක —

(අ) වාණිජ බැංකුවක් සම්බන්ධයෙන් වන විට, බැංකු පනත යටතේ ඒ බැංකුව වෙත නිකුත් කර ඇති බලපත්‍රය මුදල් මණ්ඩලය විසින් අවලංගු කළ යුතු අතර ඒ පනතේ VIII කොටසේ විධිවිධාන ශ්‍රී ලංකාව ඇතුළත සංස්ථාගත කරන ලද හෝ පිහිටුවන ලද බැංකුවක් සම්බන්ධයෙන් වන විට ඒ බැංකුව අනිවාර්යයෙන් ගණන්

බේරා වසා දැමීමක් ලෙස සලකා අදාළ විය යුතු අතර, ශ්‍රී ලංකාවෙන් බැහැර සංස්ථාගත කරන ලද බැංකුවක් සම්බන්ධයෙන් වන විට ඒ බැංකුවේ කටයුතු අනිවාර්යයෙන් ගණන් බේරා වසා දැමීමක් හෝ ව්‍යාපාර කටයුතු වසා දැමීමක් ලෙස සලකා ඒ බැංකුව සම්බන්ධයෙන් අදාළ විය යුතු ය ;

(ආ) 30 වන වගන්තියේ (10) වන උපවගන්තිය අදාළ වන බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් නොවන වෙනත් යම් බැංකු ආයතනයක් සම්බන්ධයෙන් වන විට, ගණන් බේරා වසා දැමීමේ කාර්ය සඳහා බැංකු අධිකෂණ අධ්‍යක්ෂවරයා විසින් ඇවරකරුවකු ලෙස යම් තැනැත්තකු තම් කරනු ලැබිය යුතු අතර ඒ තම් කිරීමට යටත්ව ඒ ආයතනයට අදාළ නීතියට අනුකූලව ඒ ආයතනය ගණන් බේරා වසා දැමිය යුතු ය.”

12. ප්‍රධාන ප්‍රඥප්තියේ 34 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ලබන අතර ඒ වෙනුවට පහත දැක්වෙන වගන්තිය ආදේශ කරනු ලැබේ :—

34. සෑම මාසයකම අවසාන දිනයේ දී මහ බැංකුවේ වත්කම් හා බැරකම්වල ප්‍රමාණය සහ සංයුතිය පෙන්වුම් කරන සාමාන්‍ය ශේෂ පත්‍රයක් ඊට පසුව එළඹෙන මාසයේ අවසාන දිනයට පෙර මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබිය යුතු ය.”

13. ප්‍රධාන ප්‍රඥප්තියේ 62 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ලබන අතර, ඒ වෙනුවට පහත සඳහන් වගන්තිය ආදේශ කරනු ලැබේ :—

62. මේ පනතේ කාර්ය සඳහා “මුදල් සැපයුම” යන යෙදුමෙන්, සියලු ව්‍යවහාර මුදල්, ඉල්ලුම් තැන්පතු, කාලීන හා ඉතිරි කිරීමේ තැන්පතු සහ කලින් කල මුදල් මණ්ඩලය විසින් නියම කරනු ලැබිය හැකි වූ සහ ආණ්ඩුව, වාණිජ බැංකු සහ මුදල් මණ්ඩලය විසින් නියම කරනු ලැබිය හැකි මූල්‍ය ආයතන හෝ මූල්‍ය ආයතන වර්ග හැර වෙනත් තැනැත්තන්ට අයත්ව තිබෙනා වූ වෙනත් යම් මූල්‍ය වත්කම් අදහස් වන අතර, මේ වගන්තියේ කාර්ය සඳහා “මූල්‍ය ආයතන” යන්නට 93 වන වගන්තියේ (5) උපවගන්තියේ එයට දී ඇති අර්ථය ම තිබිය යුතු ය.

14. ප්‍රධාන ප්‍රඥප්තියේ 62 වන වගන්තියට ඉක්බිතිව ම පහත දැක්වෙන කොටස මෙයින් ඇතුළත් කරනු ලැබේ :—

“III වන කොටස - ගෙවීමේ සහ බේරුම් කිරීමේ ක්‍රම.

62අ (1) ශ්‍රී ලංකා මහ බැංකුව විසින්—

(අ) ශ්‍රී ලංකා මහ බැංකුව, වාණිජ බැංකු සහ ශ්‍රී ලංකා මහ බැංකුව සමග බේරුම් කිරීමේ ගිණුමක් පවත්වාගෙන යනු ලබන සහ එම බැංකුව විසින් සහභාගිකරුවන් ලෙස ක්‍රමයට ඇතුළත් කර ගන්නා ලද වෙනත් ආයතන හෝ තැනැත්තන් විසින් සහ ඔවුනොවුන් අතර අරමුදල් මාරු කිරීම සඳහා ;

(ආ) ශ්‍රී ලංකා මහ බැංකුව සහ සෘජු සහභාගිකරුවන් විසින් සහ ඔවුනොවුන් අතර සහතික රහිත පුරකුම්පත් මාරු කිරීම සහ බේරුම් කිරීම සඳහා ;

(ඇ) (ආ) ඡේදය යටතේ සහතික රහිත පුරකුම්පත් මාරු කිරීම සහ බේරුම් කිරීම සම්බන්ධයෙන් ගෙවීමේ වගකීම් නිරවුල් කිරීම සඳහා,

ක්‍රම එකක් හෝ ඊට වැඩි ගණනක් ඇති කර ක්‍රියාත්මක කරනු ලැබිය හැකි ය.

(2) (1) වන උපවගන්තිය යටතේ ඇතිකරන ලද ක්‍රමයක්, ගෙවීමේ වගකීම හෝ පුරකුම්පත් නිශ්කාෂනය කිරීම හෝ බේරුම් කිරීම සඳහා ශ්‍රී ලංකාවෙහි හෝ වෙනත් රටක පවතින වෙනත් ක්‍රමයකට සම්බන්ධ කරනු ලැබිය හැකි ය.

(3) (1) වන උපවගන්තිය යටතේ පිහිටුවන ලද ක්‍රමයක සහභාගිකරුවන් සමග ගිවිසුම්වලට එළඹීමට ද, ඒ ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා වන රීති ඒ ක්‍රමයේ සහභාගිකරුවන් වෙත ලිඛිතව නිකුත් කිරීමට ද ශ්‍රී ලංකා මහ බැංකුවට හැකියාව ඇත්තේ ය.

(4) (3) වන උපවගන්තියේ ව්‍යාප්තියට භානියක් නොමැතිව ඒ රීති මගින් —

(අ) සහභාගිකරුවන්ට, සුරැකුම්පත්වල සම පාර්ශ්විකයට එරෙහිව දින තුළ ණය පහසුකම් සැපයීම සහ එම ණය පහසුකම් සැපයීමට සම්බන්ධ කොන්දේසි ;

(ආ) ඉලෙක්ට්‍රොනික අත්සන් සම්බන්ධයෙන් සහතික කිරීමේ බලධරයන් පත්කිරීමට අදාළ යම් නීතියක් යටතේ, සහභාගිකරුවන්ට සහතික නිකුත් කිරීමේ කාර්ය සඳහා, සහතික කිරීමේ අධිකාරියක් වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පත් කිරීම ;

(ඇ) සහභාගිකරුවන් සඳහා අවාරධර්ම පද්ධතියක් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම ;

(ඈ) ඉලෙක්ට්‍රොනික ක්‍රම අනුව පවත්වාගෙන යනු ලබන ගනුදෙනු සත්‍යාපනය කිරීම ;

(ඉ) මේ ක්‍රමයේ යහපත උදෙසා අවශ්‍ය යයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සලකනු ලබන්නේ නම් එම බැංකුව විසින් මේ ක්‍රමය ක්‍රියාත්මක වීම නැවැත්වීම හෝ අත්හිටුවීම නැතහොත් යම් සහභාගිකරුවකු හෝ සහභාගිකරුවන් වර්ගයක වරප්‍රසාද හෝ අයිතිවාසිකම් ඉල්ලා අස්කර ගැනීම හෝ අත්හිටුවීම හෝ සහභාගිකරුවකුගේ ක්‍රම සාමාජිකත්වය අත්හිටුවීම හෝ ප්‍රත්‍යාදීෂ්ට කිරීම ;

(ඊ) බේරුම් කිරීමේ ක්‍රම සම්බන්ධයෙන් සහභාගිකරුවන් ක්‍රියා කරන පිළිවෙල විගණනය කිරීම හෝ පරීක්ෂා කිරීම සඳහා විගණකවරුන් හෝ පරීක්ෂකවරුන් පත් කිරීම ; සහ

(උ) සහභාගිකරුවන් විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත අය සහ ගාස්තු ගෙවීම,

සඳහා විධිවිධාන සලස්වනු ලැබිය හැකි ය.

(5) (අ) අරමුදල් මාරුකිරීම පමණක් සම්බන්ධයෙන් වූ ගනුදෙනුවක් පිළිබඳව වන විට, අරමුදල් මාරුකිරීම ඉල්ලා සිටින සහභාගිකරුගේ බේරුම් කිරීමේ ගිණුම හර කරනු ලැබීමේ දී ;

(ආ) සුරැකුම්පත් මාරුකිරීම පමණක් සම්බන්ධයෙන් වූ ගනුදෙනුවක් පිළිබඳව වන විට, සුරැකුම්පත් මාරුකිරීම ඉල්ලා සිටින සහභාගිකරුගේ සුරැකුම්පත් ගිණුම හර කරනු ලැබීමේ දී ;

(ඇ) අරමුදල් මාරු කිරීම සහ සුරැකුම්පත් මාරු කිරීම යන දෙකම සම්බන්ධයෙන් වූ ගනුදෙනුවක් පිළිබඳව වන විට, අරමුදල් මාරු කිරීම හෝ සුරැකුම්පත් මාරු කිරීම යන දෙකෙන් කලින් එළඹෙන දෙය ඉල්ලා සිටින සහභාගිකරුගේ අවස්ථාවෝචිත පරිදි බේරුම් කිරීමේ ගිණුම හෝ සුරැකුම්පත් ගිණුම හර කිරීමේ දී,

(1) වන උපවගන්තිය යටතේ පිහිටුවනු ලැබූ ක්‍රමයක් හරහා කරනු ලබන ගෙවීමක් හෝ මාරුකිරීමක් අවසානාත්මක හා අවලංගු කළ නොහැකි වන අතර, වෙනත් යම් නීතියක පටහැනිව කුමක් සඳහන් වුවද ඒ ගෙවීම හෝ මාරුකිරීම ප්‍රතිවර්තනය කිරීමට, ආපසු ගෙවීමට හෝ අවහරණය කිරීමට නියම කරනු නොලැබිය යුතු ය. තවද, යම් අධිකරණයක් විසින් ඒ ගෙවීම හෝ මාරුකිරීම නිවැරදි කිරීම හෝ තාවකාලිකව නැවැත්වීම සඳහා ආඥා නොකළ යුතු ය.

(6) මේ පනත හෝ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත හෝ ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම්පත් ආඥා පනත යටතේ නිකුත් කරන ලද සහතික රහිත සුරැකුම්පත්, අවස්ථාවෝචිත පරිදි මේ පනත හෝ දේශීය

භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත හෝ ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම්පත් ආඥාපනත යටතේ සාදන ලද නියෝග මගින් හෝ ඒවා යටතේ විධිවිධාන සලස්වා ඇති ආකාරයට පමණක් පැවරීම, මධ්‍යතන කිරීම, බැඳීම්වලට යටත් කිරීම, ණයට දීම, ණයට ගැනීම හෝ ගනුදෙනු කිරීම සිදු කළ යුතු ය. එසේ සිදු කරන ලද පැවරීමක්, මධ්‍යතන කිරීමක්, බැඳීම්වලට යටත් කිරීමක්, ණයට දීමක්, ණයට ගැනීමක් හෝ ගනුදෙනුවක්, වෙනත් යම් ලිඛිත නීතියක කුමක් සඳහන් වුවද, වලංගු සහ බලාත්මක විය යුතු අතර අදාළ විය හැකි නියෝගවලට අනුකූලව, සමපාර්ශ්වික ලෙස තබන ලද යම් සහතික රහිත සුරැකුම්පත් මත යම් ක්‍රමයක සහභාගිකරුවන් විසින් ඉදිරිපත් කරන ලද හිමිකම් පෑමක්, එම ක්‍රමයට දායකයකු නොවන තැනැත්තකුගේ සහතික රහිත සුරැකුම්පත් මත ඉදිරිපත් කරන ලද හිමිකම් පෑමකට එරෙහිව ප්‍රමුඛත්වය ලබන්නේ ය.

(7) (1) උපවගන්තිය යටතේ පිහිටුවනු ලැබූ ක්‍රමයක් හරහා සිදු කරන ලද මුදල් ගෙවීම්කින්, මාරුකිරීම්කින්, හෝ බේරුම් කිරීම්කින් යම් පාඩුවක් හෝ අලාභයක් සිදු වූ තැනැත්තකු සඳහා ඇති වෙනත් යම් නීතිමය අයිතිවාසිකමකට හෝ ප්‍රතිකර්මයකට (5) වන හෝ (6) වන උපවගන්තිවල සඳහන් කිසිවකින් බලපෑමක් සිදු නොවිය යුතු ය.

(8) සමාගම් ගණන් බේරා වසා දැමීමට අදාළ වූ යම් ලිඛිත නීතියක විධිවිධානවල කුමක් සඳහන් වුවද, යම් ක්‍රමයක සහභාගිකරුවකු ගණන් බේරා වසා දැමීම සඳහා නඩු කටයුතු ආරම්භ කර ඇත්නම් —

(අ) එම නඩු කටයුතු ආරම්භ වූ දිනයේ දී හෝ එදිනට පෙර උපවිත වූ වගකීම් සමථකර ගැනීම සඳහා මේ ක්‍රමයේ රීති මගින් අවසර දී ඇති හෝ නියම කර ඇති යම් දෙයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කළ හැකි ය ;

(ආ) ක්‍රමයේ රීති යටතේ සමථකර ගන්නා ලද වගකීම්, නඩු කටයුතුවල දී සැලකිල්ලට නොගත යුතු ය ; තවද

(ඇ) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරන ලද සමථකර ගැනීම් සහ ක්‍රමයේ රීති යටතේ සහභාගිකරු විසින් කරන ලද යම් ගෙවීම් නඩු කටයුතුවල දී අවලංගු වියහැකි නොවන්නේ ය.

(9) සහභාගිකරුවකු ගණන් බේරා වසා දැමීම සඳහා නඩු කටයුතු ආරම්භ ව, ඒ සහභාගිකරුගෙන් අයවිය යුතුව තිබූ ගෙවීම්කින් හෝ බේරුම් කිරීමක් (5) වන හෝ (8) වන උපවගන්තිවල සඳහන් ආකාරයට සිදුකර ඇත්නම් සහ, මෙම ක්‍රමයෙන් පිටත වෙනත් යම් ලිඛිත නීතියක් යටතේ ඒ අරමුදල් හෝ සුරැකුම්පත් ගෙවීම හෝ බේරුම් කිරීම අවලංගුවිය හැකි හෝ අවලංගු වන අවස්ථාවක ඒ ගෙවීම හෝ බේරුම් කිරීම ක්‍රමයෙන් පිටත දී සිදු කළේ නම්, අයකරගත හැකි වන්නාවූ ප්‍රමාණයක් ඒ ගෙවීම හෝ බේරුම් කිරීම සිදු කරන ලද්දේ යම් තැනැත්තකුගේ ප්‍රතිලාභය සඳහා ද, ඒ තැනැත්තාගෙන් සහභාගිකරුගේ ඇවරකරු විසින් අයකර ගනු ලැබිය හැකි ය.

(10) 47 වන වගන්තියේ විධිවිධානවල ව්‍යාජනියට භානියක් නොමැතිව, යම් සහභාගිකරුවකු විසින් ක්‍රමය භාවිත කිරීම මගින් සෘජුව හෝ සෘජු නොවන ආකාරයකින් පැන නගින, යම් තැනැත්තකුට හෝ සහභාගිකරුවකුට විඳීමට සිදු වූ, යම් පාඩුවක් හෝ අලාභයක්, මුදල් මණ්ඩලයේ හෝ මුදල් මණ්ඩලයේ යම් සාමාජිකයකුගේ හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ යම් නිලධාරියකුගේ හෝ සේවා නියුක්තයකුගේ තැනහොත් මුදල් මණ්ඩලයේ විධානය යටතේ ක්‍රියා කරන යම් තැනැත්තකුගේ නොසලකා හැරීමක් හෝ සිතාමතා කරන ලද විෂමාචාරයක් නිසා සිදුවූයේ නම් මිස, එම පාඩුව හෝ අලාභය සඳහා මුදල් මණ්ඩලය, මුදල් මණ්ඩලයේ යම් සාමාජිකයකු, ශ්‍රී ලංකා මහ බැංකුවේ යම් නිලධාරියකු හෝ සේවා නියුක්තයකු තැනහොත් මුදල් මණ්ඩලයේ විධානය යටතේ ක්‍රියා කරන යම් තැනැත්තකු වගකිව යුතු නොවේ.

(11) (1) වන උපවගන්තිය යටතේ පිහිටුවනු ලැබූ ක්‍රමයක් හරහා සිදු කරන ලද යම් ගනුදෙනුවක් ඉලෙක්ට්‍රොනික ක්‍රමයක් මගින් සිදු කරනු ලැබූ අවස්ථාවක දී ඒ ගනුදෙනුව ඉලෙක්ට්‍රොනික ක්‍රම මගින් සිදු කරනු ලැබීම හෝ ඒ ගනුදෙනුවට අදාළ තොරතුරු ඉලෙක්ට්‍රොනික වාර්තාවක ආකාරයෙන් පවත්වාගෙන යාම යන හේතු නිසාම පමණක් ඒ ගනුදෙනුවට නෛතික බලපෑම, වලංගුභාවය හෝ ක්‍රියාවේ යෙදවීමේ හැකියාව ප්‍රතික්ෂේප

කරනු නොලැබිය යුතු අතර ඒ වාර්තාව 1995 අංක 14 දරන සාක්ෂි (විශේෂ විධිවිධාන) පනතේ II වන හා III වන කොටස්වල විධිවිධානවලට හෝ යම් අධිකරණයක් හෝ විනිශ්චය සභාවක් ඉදිරිපිට පරිගණක සාක්ෂි ඉදිරිපත් කිරීමට අදාළව තත්කාලයේ බලපවත්නා වෙනත් යම් නීතියකට හෝ අනුකූලව යම් අධිකරණයක් හෝ විනිශ්චය සභාවක් ඉදිරිපිට පවත්වනු ලබන නඩු කටයුතුවල දී සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරනු ලැබිය හැකි ය.

(12) (1) වන උපවගන්තියේ සඳහන් කර්තව්‍ය වලින් යම් හෝ සියලු කර්තව්‍ය මුදල් මණ්ඩලය විසින් පනවනු ලැබිය හැකි නියම සහ කොන්දේසිවලට යටත්ව මුදල් මණ්ඩලය විසින් තත් කාර්ය සඳහා බලය පවරනු ලබන සංස්ථාපිත මණ්ඩලයක් මගින් ඉටු කරනු ලැබිය හැකි ය.

(13) මේ වගන්තියේ කාර්ය සඳහා —
“සෘජු සහභාගිකරු” සහ “සහතික රහිත සුරැකුම්පත්” යන්නට 112අ වගන්තියෙහි” ලබා දී ඇති අර්ථය ම නිබන්ධය යුතු ය ;

“රීති” යන්නට මේ වගන්තියේ (3) වන උපවගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන යම් රීති අදහස් වේ ;

(4) වන උපවගන්තියේ (ආ) ඡේදයේ කාර්ය සඳහා සුරැකුම්පත් යන්නට සහතික රහිත හෝ අන්‍යාකාරයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන සුරැකුම්පත් ඇතුළත් නොවිය යුතු බව හැර, “සුරැකුම්පත්” යන්නට 112අ වගන්තියේ ලබා දී ඇති අර්ථය ම ඇත්තේ ය ;

“බේරුම් කිරීමේ ගිණුම” යන්නෙන්, මේ පනත යටතේ සහභාගිකරුවකු විසින් ශ්‍රී ලංකා මහ බැංකුව සමග පවත්වාගෙන යනු ලබන්නා වූ ද ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමතිය ඇතිව ක්‍රමයේ කාර්ය සඳහා භාවිත කරනු ලබන්නා වූ ද ගිණුමක් අදහස් වේ ;

“සුරැකුම්පත් ගිණුම” යන්නෙන්, 112අ වගන්තියේ (ආ) ඡේදය ප්‍රකාරව සහභාගිකරුවකු විසින් ශ්‍රී ලංකා මහ බැංකුව සමග පවත්වාගෙන යනු ලබන ගිණුමක් අදහස් වේ.”

15. ප්‍රධාන ප්‍රඥප්තියේ 72 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :—

(අ) ඒ වගන්තියේ (2) වන උපවගන්තිය ඉවත් කොට එහි (1) වන උපවගන්තිය 72 වන වගන්තිය ලෙස නැවත අංක යෙදීමෙන් ;

(ආ) නැවත අංක යෙදූ 72 වන වගන්තියේ “කරනු ලැබිය යුතුය” යන වචන වෙනුවට “කරනු ලැබිය හැකි ය.” යන වචන ආදේශ කිරීමෙන්.

16. ප්‍රධාන ප්‍රඥප්තියේ 74 වන වගන්තිය ඒ වගන්තියේ (5) වන උපවගන්තිය ඉවත් කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

17. ප්‍රධාන ප්‍රඥප්තියේ 76 වන වගන්තිය ඒ වගන්තියේ (4) වන උපවගන්තිය ඉවත් කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

18. ප්‍රධාන ප්‍රඥප්තියේ 76අ වගන්තිය මෙයින් ඉවත් කරනු ලබන අතර ඒ වෙනුවට පහත දැක්වෙන වගන්තිය ආදේශ කරනු ලැබේ :—

76අ. (1) ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගණුදෙනු සඳහා සාමාන්‍යයෙන් අවශ්‍යවන විදේශ ව්‍යවහාර මුදල්වල ශ්‍රී ලංකාවේ රුපියල සම්බන්ධයෙන් වූ සාමාන්‍යත්, 73 වන වගන්තියේ විධිවිධානවලට අනුකූලව නිශ්චය කිරීම අවස්ථානුකූල නොවන බව අධිපතිවරයාගේ මතය වන අවස්ථාවක, අධිපතිවරයා විසින් —

- (අ) ඒ වගන්තිය යටතේ ඒ විදේශ ව්‍යවහාර මුදල්වල සාමාන්‍ය තීරණය කිරීමෙන් සහ සහතික කිරීමෙන් වැළකී සිටිය හැකි ය ; සහ
 - (ආ) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තැන් ගණු දෙනු හෝ වෙනත් ගණුදෙනුවල දී මිල දී ගනු ලැබිය හැකි හෝ විකුණනු ලැබිය හැකි අනුප්‍රමාණ තීරණය කරනු ලැබිය හැකි ය ; තැනහොත් තීරණය නොකරනු ලැබිය හැකි ය.
- (2) (1) වන උපවගන්තිය ප්‍රකාරව අධිපතිවරයා ක්‍රියා කරන අවස්ථාවක 73, 74 සහ 76 වන වගන්තිවල විධිවිධාන නීතිමය වශයෙන් බලාත්මකවීම හෝ ක්‍රියාත්මක වීම අවසන් විය යුතු ය.
- (3) තැන් ගණුදෙනු හෝ වෙනත් ගණුදෙනුවල දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විදේශ විනිමය මිලට ගැනීමේ හෝ විකිණීමේ අනුප්‍රමාණයන් අධිපතිවරයා විසින් (1) (ආ) උපවගන්තිය යටතේ නිශ්චය කරන අවස්ථාවක, ඒ තීරණය කිරීම සම්බන්ධයෙන් පහත දැක්වෙන විධිවිධාන අදාළ විය යුතු ය :—
- (අ) අධිපතිවරයා විසින් උචිත යයි සලකනු ලබන විදේශ ව්‍යවහාර මුදල්වලට පමණක් ඒ තීරණය කිරීම සීමා කරනු ලැබිය හැකි ය ;
 - (ආ) (1) (ආ) උපවගන්තිය යටතේ තීරණය කරනු ලබන අනුප්‍රමාණ, විදේශ මුදල් කෝට්ටු සහ කාසි මිල දී ගැනීම සහ විකිණීම සම්බන්ධයෙන් අදාළ නොවිය යුතු අතර එවැනි අවස්ථාවල දී එවැනි මිල දී ගැනීම හෝ විකිණීම පිළිබඳ අතිරේක වියදම් හෝ ඊට ආනුෂංගික වියදම් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සැලකිල්ලට ගනු ලැබිය හැකි ය ;
 - (ඇ) විදේශ විනිමය මිලට ගැනීම හෝ විකිණීම සම්බන්ධයෙන් සැබවින් ම දරනු ලැබූ විදුලි පණිවුඩ ගාස්තු හෝ වෙනත් ගාස්තු හැර, ඒ මිලට ගැනීම හෝ විකිණීම සම්බන්ධයෙන් කොමිස් මුදලක් භාර ගැනීම හෝ කවර හෝ විස්තරයක ගාස්තුවක් පැනවීම හෝ මහ බැංකුව විසින් නොකළ යුතු ය ;
 - (ඈ) (1) (ආ) වන උපවගන්තිය යටතේ අධිපතිවරයා විසින් තීරණය කරන ලද ප්‍රමාණයන් ඔහු විසින් තීරණය කරනු ලැබිය හැකි සීමා තුළ වෙනස් කිරීම පිණිස නමින් හෝ නිලයෙන් යම් නිලධාරියකුට ලියවිල්ලකින් බලය දීමට අධිපතිවරයාට බලය ඇත්තේ ය ;
 - (ඉ) යම් විදේශ ව්‍යවහාර මුදලක් සම්බන්ධයෙන් (1) (ආ) වන උපවගන්තිය යටතේ අධිපතිවරයා විසින් තීරණය කිරීමක් කරනු ලබන එහෙත් යම් විශේෂ විදේශ ව්‍යවහාර මුදලක් සම්බන්ධයෙන් ඔහු විසින් ඒ උපවගන්තිය යටතේ තීරණය කිරීමක් කරනු නොලබන අවස්ථාවක, අධිපතිවරයා විසින් තීරණය කිරීමක් නොකරන ලද්දේ යම් විදේශ ව්‍යවහාර මුදලක් සම්බන්ධයෙන් ද, ඒ ව්‍යවහාර මුදල් සම්බන්ධයෙන්, අධිපතිවරයා විසින් (1) (ආ) උපවගන්තිය යටතේ තීරණය කිරීමක් කරනු ලැබූ යම් විදේශ ව්‍යවහාර මුදල්වලට අදාළව, ජාත්‍යන්තර වෙළෙඳ පොලෙහි පවතින නීතිමය අනුපාත මත පදනම්ව ආගණනය කරනු ලබන අනුප්‍රමාණයන් අනුව, එම ව්‍යවහාර මුදල් මිලට ගැනීම හෝ විකිණීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලැබිය හැකි ය.
- (4) 1(අ) උපවගන්තිය යටතේ සාමාන්‍ය තීරණය කිරීමෙන් සහ සහතික කිරීමෙන් අධිපතිවරයා වැළකී සිටින සහ 1 (ආ) උපවගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තැන් ගණුදෙනු හෝ වෙනත් ගණුදෙනු සඳහා විදේශ විනිමය මිල දී ගැනීම හා විකිණීම කරනු ලැබිය හැකි අනුප්‍රමාණ අධිපතිවරයා විසින් තීරණය කරනු නොලබන්නා වූ ද අවස්ථාවක, අධිපතිවරයා විසින් හෝ ඔහු විසින් තත් කාර්ය සඳහා බලය දෙන ලද යම් නිලධාරියකු විසින් උචිත යයි තීරණය කරනු ලබන අනුප්‍රමාණ මත විදේශ විනිමය මිල දී ගැනීම සහ විකිණීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලැබිය හැකි ය.
- (5) (අ) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විදේශ විනිමය මිලට ගැනීම හා විකිණීම කරනු ලැබිය හැකි අනුප්‍රමාණයන් අධිපතිවරයා විසින් (1) (ආ) උපවගන්තිය යටතේ නිශ්චය කරනු ලබන අවස්ථාවක, යම් වාණිජ බැංකුවක්

විසින් එතැන් විදේශ විනිමය මිලට ගනු ලැබිය හැකි අවම ප්‍රමාණය සහ යම් වාණිජ බැංකුවක් විසින් එතැන් විදේශ විනිමය විකුණනු ලැබිය හැකි උපරිම ප්‍රමාණය ද අධිපතිවරයා විසින් තීරණය කරනු ලැබිය හැකි ය.

(ආ) අධිපතිවරයා විසින්, (1) (අ) උපවගන්තිය යටතේ සාමාන්‍යත් තීරණය කිරීමෙන් සහ සහතික කිරීමෙන් වැළකී සිටිනු ලැබ ඇති බව සහ, (1) (ආ) උපවගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විදේශ විනිමය මිල දී ගත හැකි හෝ විකිණිය හැකි අනුප්‍රමාණ එම අධිපතිවරයා විසින් නිශ්චය නොකරනු ලැබ ඇති බව ද නොතකා යම් වාණිජ බැංකුවක් විසින් එතැන් විදේශ විනිමය මිල දී ගනු ලැබිය හැකි අවම අනුප්‍රමාණය සහ යම් වාණිජ බැංකුවක් විසින් එතැන් විදේශ විනිමය විකුණනු ලැබිය හැකි උපරිම අනුප්‍රමාණය අධිපතිවරයා විසින් තීරණය කරනු ලැබිය හැකි ය ;

(ඇ) මේ උපවගන්තියේ (අ) ඡේදය හෝ (ආ) ඡේදය යටතේ තීරණය කරනු ලබන අවම හා උපරිම අනුප්‍රමාණයන් කෙරෙහි සහ ඒවා සම්බන්ධයෙන්, (3) වන උපවගන්තියේ (අ) ඡේදයේ විධිවිධාන අවශ්‍ය වෙනස් කිරීම් සහිතව අදාළ විය යුතු ය ;

(ඈ) මේ උපවගන්තියේ (අ) ඡේදය හෝ (ආ) ඡේදය යටතේ කිසිදු තීරණය කිරීමක් නොකරනු ලැබ ඇති අවස්ථාවක, ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි ඒ ව්‍යවහාර මුදල සඳහා වූ විනිමය අනුප්‍රමාණයේ පදනම මත ආගණනය කරනු ලැබූ අනුප්‍රමාණයන් අනුව යම් වාණිජ බැංකුවක් විසින් එම ව්‍යවහාර මුදල් මිලට ගැනීම, විකිණීම හෝ යම් ගනුදෙනුවක් පවත්වාගෙන යාම හෝ කරනු ලැබිය හැකි ය.

(ඉ) වාණිජ බැංකු විසින් එතැන් විදේශ විනිමය මිලට ගනු ලැබිය හැකි සහ විකුණනු ලැබිය හැකි අවම සහ උපරිම අනුප්‍රමාණයන් පිළිබඳව (අ) ඡේදය හෝ (ආ) ඡේදය යටතේ තීරණය කිරීමක් කරනු ලබන අවස්ථාවක

(i) කිසිම වාණිජ බැංකුවක් විසින්, අදාළ විය හැකි පරිදි එම ඡේදය යටතේ නිශ්චය කරන ලද අවම ප්‍රමාණයට අඩු යම් අනුප්‍රමාණයක් අනුව එතැන් විදේශ විනිමය මිලට ගැනීම හෝ එසේ තීරණය කරන ලද උපරිම ප්‍රමාණය ඉක්මවන්නා වූ යම් ප්‍රමාණයක් අනුව එතැන් විදේශ විනිමය විකිණීම හෝ නොකළ යුතු ය ; තවද, එම විදේශ විනිමය මිලට ගැනීම හෝ විකිණීම සම්බන්ධයෙන් සැබවින්ම දරනු ලැබූ වියදම් පණිවුඩ ගාස්තු හෝ වෙනත් ගාස්තු හැර ඒ මිලට ගැනීම හෝ විකිණීම සම්බන්ධයෙන් යම් කොමිස් මුදලක් භාර ගැනීම හෝ කවර හෝ විස්තරයක ගාස්තුවක් පැනවීම හෝ වාණිජ බැංකුවක් විසින් නොකළ යුතු ය ; සහ

(ii) කිසි වාණිජ බැංකුවක් විසින් කරනු ලබන තැන් ගනුදෙනුවක් නොවන කවර හෝ, විදේශ විනිමය ගනුදෙනුවක්, ඊට අදාළ විය හැකි පරිදි මේ උපවගන්තියේ (අ) ඡේදය හෝ (ආ) ඡේදය යටතේ තීරණය කරන ලද අනුප්‍රමාණයන්, ගනුදෙනුවේ අතිරේක පිරිවැය, වියදම් හෝ අවදානම සැලකිල්ලට ගන්නා විට සාධාරණ ප්‍රමාණයට වැඩි වන්නා වූ ආන්තිකයකින් වෙනස් වන තැනහොත් තත් කාර්ය සඳහා අධිපතිවරයා විසින් නියම කරනු ලැබිය හැකි යම් ආන්තිකයක් වේ නම් ඒ ආන්තිකයකට වඩා වෙනස්වන යම් අනුප්‍රමාණයක් මත, නොකළ යුතු ය.

19. ප්‍රධාන ප්‍රඥප්තියේ 93 වන වගන්තියට පෙරාතුව ම එහි VI වන කොටසේ දැක්වෙන ශීර්ෂය මෙයින් ඉවත් කරනු ලබන අතර, ඒ වෙනුවට, පහත දැක්වෙන ශීර්ෂය ආදේශ කරන ලැබේ :-

“වාණිජ බැංකුවල සහ නියමිත මූල්‍ය ආයතනවල සංචිත විධිමත් කිරීම”.

20. ප්‍රධාන ප්‍රඥප්තියේ 93 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ලබන අතර, ඒ වෙනුවට පහත දැක්වෙන් වගන්තිය ආදේශ කරනු ලැබේ :-

93. (1) මූල්‍ය ක්‍රමයේ ණය කටයුතු මගින් උත්පාදනය වන මුදල්වල ප්‍රමාණය සීමා කිරීම සඳහා වාණිජ බැංකුවල සහ මුදල් මණ්ඩලය මගින් නියම කරනු ලැබිය හැකි වූ මෙම කොටසේ “නියමිත මූල්‍ය ආයතන” යනුවෙන් සඳහන් කරනු

ලබන) ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන වෙනත් මූල්‍ය ආයතනවල තැන්පතු වගකීම්වලට එරෙහිව සහ මුදල් මණ්ඩලය මගින් අවශ්‍ය යයි සලකනු ලැබිය හැකි වෙනත් මූල්‍ය වගකීම්වලට එරෙහිව සංචිත පවත්වාගෙන යා යුතු බවට මුදල් මණ්ඩලය විසින් ඒ වාණිජ බැංකුවලට සහ වෙනත් මූල්‍ය ආයතනවලට නියම කරනු ලැබිය යුතු අතර ඒ කාර්යය සඳහා සංචිත පවත්වාගෙන යාමට නියමිත තැන්පතු වගකීම්වල පත්ති සහ වෙනත් මූල්‍ය වගකීම්වල වර්ග, මූල්‍ය මණ්ඩලය මගින් නියම කරනු ලැබිය යුතු ය.

- (2) (1) වන උපවගන්තිය යටතේ වාණිජ බැංකුවක් විසින් හෝ නියමිත මූල්‍ය ආයතනයක් විසින් පවත්වාගෙන යා යුතු බවට නියමිත සංචිත ඒ ආයතනවල එක් එක් පංතිවල තැන්පතු වගකීම්වල සහ ඒ ආයතනවල එක් එක් වර්ගවලට අයත් වෙනත් මූල්‍ය වගකීම්වල ප්‍රමාණයට අනුපාතික විය යුතු අතර (4) වන උපවගන්තියට යටත්ව ශ්‍රී ලංකා මහ බැංකුවේ රුපියල් තැන්පතුවල ආකෘතියට අනුකූල විය යුතු ය.
- (3) (2) වන උපවගන්තිය යටතේ නියමිත මූල්‍ය ආයතනයක් විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ පවත්වාගෙන යනු ලබන ගිණුම් ඒ මූල්‍ය ආයතන විසින් සංචිත වශයෙන් පවත්වාගෙන යාමට නියමිත රුපියල් තැන්පතු නබා ගැනීමේ කාර්යය සඳහා පමණක් පවත්වාගෙන යා යුතු ය.
- (4) මූල්‍ය මණ්ඩලය විසින්, ජාතික ආර්ථිකයේ සහ මෙරට බැංකු කටයුතුවල හා මූල්‍ය ක්‍රමයේ යහපත පිණිස, (1) වන උපවගන්තිය යටතේ පවත්වාගෙන යාමට නියමිත සංචිතවල යම් කොටසක් ශ්‍රී ලංකා මහ බැංකුවේ රුපියල් තැන්පතු හැර වත්කම් ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහා අවසර දෙනු ලැබිය හැකි ය.

(5) මේ කොටසේ-

“මූල්‍ය ව්‍යාපාර” යන්නෙන්, ව්‍යාපාරයේ සාමාන්‍ය ක්‍රියාවලියේ දී තැන්පතු මාර්ගයෙන් හෝ විනිමය බිල්පත්, පොරොන්දු තෝට්ටු, බැඳුම්කර, සහතික, තෝට්ටු, වාණිජ පත්‍ර, මහජනසායේ මුදල් ලබාගන්නා වෙනත් සමාන සාධන පත්‍ර නිකුත් කිරීම මගින් හෝ මහජනතාවගෙන් කිසියම් ආකාරයක මුදල් භාරගැනීම සහ ඒ මුදල්, සම්පූර්ණයෙන්ම හෝ ඉන් කොටසක් ණය මුදල් දීම සඳහා හෝ ව්‍යාපාරයක් ලෙස ඒ මුදල් තුන්වන පාර්ශ්වයන්ට හෝ තුන්වන පාර්ශ්වල පුබ සිද්ධිය සඳහා හෝ ලබා ගැනීමට සැලැස්වීම සඳහා, භාවිතයට ගැනීම අදහස් වේ.

“මූල්‍ය ආයතනය” යන්නෙන්, 1988 අංක 30 දරන බැංකු පනතින් අර්ථ නිරූපණය කර ඇති පරිදි බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් හෝ 1988 අංක 78 දරන මූල්‍ය සමාගම් පනතින් අර්ථ නිරූපණය කර ඇති පරිදි මූල්‍ය සමාගමක් අදහස් වන අතර මූල්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන යන යම් තැනැත්තකු හෝ පුද්ගල මණ්ඩලයක් ඊට ඇතුළත් වේ.

“වෙනත් මූල්‍ය වගකීම්” යන්නෙන්, බලපත්‍රලාභී වාණිජ බැංකුවක් හෝ නියමිත මූල්‍ය ආයතනයක් සම්බන්ධයෙන් වන විට, එවැනි යම් බැංකුවක් හෝ මූල්‍ය ආයතනයක් විසින් තම ව්‍යාපාර කටයුතු කරගෙන යාමේ දී විනිමය බිල්පත්, පොරොන්දු තෝට්ටු, බැඳුම්කර, සහතික පත්‍ර, තෝට්ටු, වාණිජ පත්‍ර හෝ මහජනසායේ මුදල් ලබා ගන්නා වෙනත් යම් සහතික පත්‍ර හෝ නිකුත් කිරීම මගින් මහජනසායෙන් යම් ආකාරයකට මුදල් ලබාගැනීමේ දී උපචිත කරගන්නා වූ (තැන්පතු වගකීම් නොවන) වගකීම් අදහස් වේ.

21. ප්‍රධාන ප්‍රඥප්තියේ 94 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ලබන අතර ඒ වෙනුවට පහත දැක්වෙන වගන්තිය ආදේශ කරනු ලැබේ :-

- 94 (1) 93 වන වගන්තිය යටතේ සංචිත පවත්වාගෙන යාමට නියමිතව ඇත්තේ යම් පංතියකට අයත් තැන්පතු වගකීම්වලට සහ යම් වර්ගයකට අයත් අනෙකුත් මූල්‍ය වගකීම්වලට එරෙහිව ද එකී එක් එක් පංතියට අයත් තැන්පතු වගකීම් සහ එක් එක් වර්ගයට අයත් අනෙකුත් මූල්‍ය වගකීම්වලට අදාළ සංචිත අනුපාත, මුදල්, මණ්ඩලය විසින් නියම කළ යුතු අතර කලින් කල ඒවා වෙනස් කරනු ලැබිය හැකි ය.
- (2) සංචිත අනුපාතයේ යම් වැඩිවීමක් සිදුකළ දිනයේ දී පැවති යම් වගකීමක් සම්බන්ධයෙන් අදාළ වන ඒ සංචිත අනුපාතයේ වැඩිවීම මූල්‍ය මණ්ඩලය විසින් ක්‍රම ක්‍රමයෙන් සිදු කළ යුතු අතර දින 30 ක එක් කාලසීමාවක් තුළ ඒකක සියයට හතරකට වඩා වැඩි නොවිය යුතු ය.

(3) විශේෂ අවස්ථානුගත කරුණු යටතේ හැර, සංචිත අනුපාතයක යම් වැඩිවීමක් බලාත්මක වන දිනය පිළිබඳව, දින 14 කට නො අඩු දැන්වීමක්, වාණිජ බැංකුවලට සහ නියමිත මූල්‍ය ආයතනවලට ලබාදීමට මූල්‍ය මණ්ඩලය හැකි සෑම උත්සාහයක් ම දැරිය යුතු ය.”.

22. ප්‍රධාන ප්‍රඥප්තියේ 95 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ලබන අතර ඒ වෙනුවට පහත දැක්වෙන වගන්තිය ආදේශ කරනු ලැබේ :—

95. තැන්පතු වගකීම්වල යම් පංතියකට හෝ මූල්‍ය වගකීම්වල යම් වර්ගයකට එරෙහිව සංචිතයක් පවත්වාගෙන යා යුතු බවට යම් වාණිජ බැංකුවකට හෝ යම් නියමිත මූල්‍ය ආයතනයකට නියම කරනු ලැබ ඇති අවස්ථාවක මූල්‍ය මණ්ඩලය විසින් ජාතික ආර්ථිකයේ සහ මෙරට බැංකු කටයුතුවල හා බැංකු ක්‍රමයේ යහපත පිණිස එලෙස තීරණය කරනු ලබන්නේ නම් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංචිතයක් හෝ එහි යම් කොටසක් වශයෙන් පවත්වාගෙන යනු ලබන මුදල් මත මූල්‍ය මණ්ඩලය විසින් තීරණය කරනු ලැබිය හැකි අනුප්‍රමාණ අනුව අවස්ථාවෝචිත පරිදි, ඒ බැංකුවට හෝ ඒ මූල්‍ය ආයතනයට පොලී ගෙවනු ලැබිය යුතු ය.”.

23. ප්‍රධාන ප්‍රඥප්තියේ 96 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ලබන අතර ඒ වෙනුවට පහත දැක්වෙන වගන්තිය ආදේශ කරනු ලැබේ :—

96. (1) වාණිජ බැංකුවක් විසින් හෝ නියමිත මූල්‍ය ආයතනයක් විසින් හෝ පවත්වාගෙන යාමට නියමිත සංචිත, මූල්‍ය මණ්ඩලය විසින් නියම කරනු ලැබිය හැකි පදනමක් මත ගණනය කරනු ලැබිය යුතු ය.

(2) (1) වන උපවගන්තියේ කාර්යය සඳහා , වාණිජ බැංකුවක හෝ නියමිත මූල්‍ය ආයතනයක ශ්‍රී ලංකාවේ පිහිටි ප්‍රධාන කාර්යාලය සහ ඒ බැංකුවේ හෝ මූල්‍ය ආයතනයේ ශාඛා යන නියෝජිත ආයතන එක් ඒකකයක් ලෙස සලකනු ලැබිය යුතු ය.”.

24. ප්‍රධාන ප්‍රඥප්තියේ 97 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ලබන අතර ඒ වෙනුවට පහත දැක්වෙන වගන්තිය ආදේශ කරනු ලැබේ :-

97. (1) වාණිජ බැංකුවක් විසින් හෝ නියමිත මූල්‍ය ආයතනයක් විසින් පවත්වාගෙන යනු ලබන සංචිත ඒ බැංකුව හෝ මූල්‍ය ආයතනය විසින් 96 වන වගන්තිය යටතේ නියමිත පදනම මත පවත්වාගෙන යාමට නියමිත සංචිත ප්‍රමාණයට වඩා අඩු වන අවස්ථාවක දී අවස්ථාවෝචිත පරිදි, ඒ වාණිජ බැංකුව විසින් හෝ නියමිත මූල්‍ය ආයතනය විසින් උගතතාවෙහි ප්‍රමාණය මත මූල්‍ය මණ්ඩලය විසින් තීරණය කරනු ලැබිය හැකි අනුප්‍රමාණ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පොලී ගෙවනු ලැබිය යුතු ය.

(2) වාණිජ බැංකුවක් හෝ නියමිත මූල්‍ය ආයතනයක්, 96 වන වගන්තිය යටතේ නියමිත පදනම මත ගණන් බලනු ලැබූ ඒ බැංකුව හෝ මූල්‍ය ආයතනය විසින් පවත්වාගෙන යාමට නියමිත සංචිතවල ප්‍රමාණය ක්‍රමානුකූලව පවත්වාගෙන යාමට අපොහොසත් වන අවස්ථාවක දී මූල්‍ය මණ්ඩලය විසින් ජාතික ආර්ථිකයේ යහපත උදෙසා :-

(අ) ඒ බැංකුව හෝ මූල්‍ය ආයතනය විසින් ණය ලබාගැනීම හෝ ආයෝජනය කිරීම තහනම් කරමින් හෝ සීමා කරමින් ;

(ආ) කොටස් හිමියන්ට ඒ බැංකුවේ හෝ මූල්‍ය ආයතනයේ ලාභාංශ ගෙවීමේ කාර්යය සඳහා ඒ බැංකුවේ හෝ මූල්‍ය ආයතනයේ ශුද්ධ ලාභ සම්පූර්ණයෙන් ම හෝ එහි යම් නිශ්චිත කොටසක් යෙදවීම තහනම් කරමින්,

නියමයක් කරනු ලැබිය හැකි ය.”.

25. ප්‍රධාන ප්‍රඥප්තියේ 98 වන වගන්තියේ 2 වන උපවගන්තියේ “මේ කොටසේ ඉහතින් වූ විධිවිධාන යටතේ” යන වචන වෙනුවට “මේ කොටස යටතේ” යන වචන ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ.

26. ප්‍රධාන ප්‍රඥප්තියේ 98 වන වගන්තියට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් වගන්තිය ඇතුළත් කරන අතර ඒ වගන්තිය ප්‍රධාන ප්‍රඥප්තියේ 98 වන වගන්තිය වශයෙන් බලපැවැත්විය යුතු ය :-

98අ (1) නියමිත මූල්‍ය ආයතනයක පොත්, ගිණුම් සහ ලේඛන, බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂවරයා විසින් පරීක්ෂා කිරීම හෝ ඔහුගේ දෙපාර්තමේන්තුවේ පරීක්ෂකවරයකු ලවා පරීක්ෂා කිරීමට සැලැස්වීම, කරනු ලැබිය හැකි ය ; තව ද ඒ ආයතනය විසින් මේ පනතේ මේ කොටසේ විධිවිධාන අනුව ක්‍රියා කරන්නේ දැයි සහතික ලෙස දැන ගැනීමේ කාර්ය සඳහා අවශ්‍ය විය හැකි ඒ පොත්, ගිණුම් ලේඛන හෝ තොරතුරු කලින් කල හෝ නිශ්චිතව සඳහන් කරනු ලබන කාලයක් තුළ දී සපයන ලෙස බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂවරයා විසින් ඒ මූල්‍ය ආයතනයට හෝ එහි අධ්‍යක්ෂවරයන්ට හෝ නිලධාරීන්ට නියම කරනු ලැබිය හැකි ය.

(2) බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂවරයා හෝ ඔහුගේ දෙපාර්තමේන්තුවේ පරීක්ෂකවරයකු විසින් (1) වන උපවගන්තිය යටතේ පැවරී ඇති බලතල ක්‍රියාත්මක කිරීමේ දී ඒ අධ්‍යක්ෂවරයාට හෝ පරීක්ෂකවරයාට විරුද්ධ වන්නා වූ හෝ අවහිර කරන්නා වූ යම් තැනැත්තකු වරදකට වරදකරු විය යුතු ය.”.

27. ප්‍රධාන ප්‍රඥප්තියේ 112අ වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

(අ) ඒ වගන්තියේ පැති සටහන ඉවත් කොට ඒ වෙනුවට පහත දැක්වෙන අලුත් පැති සටහන ආදේශ කිරීමෙන් :-

“ශ්‍රී ලංකා මහ බැංකුවෙහි ගිණුම් පවත්වාගෙන යාම පිණිස ද, සහතික රහිත සුරැකුම්පත් සඳහා රක්ෂිතාගාරයක් ද සඳහා පහසුකම් ” ;

(ආ) ඒ වගන්තියේ (ආ) ඡේදයේ “පවත්වාගෙන යාම සඳහා” යන වචන ඉවත් කොට, ඒ වෙනුවට “පවත්වාගෙන යාම සඳහා ; සහ” යන වචන ආදේශ කිරීමෙන් ;

(ඇ) ඒ වගන්තියේ (ආ) ඡේදයට ඉක්බිතිව ම පහත සඳහන් ඡේදය ඇතුළත් කිරීමෙන් :-

“(ඇ) ශ්‍රී ලංකා මහ බැංකුවේ ද, සෘජු සහභාගිකරුවන් ගේ ද, අලෙවිකාර සෘජු සහභාගිකරුවන් සම්බන්ධයෙන් වූ විට ඔවුන්ගේ ගණුදෙනුකරුවන් ගේ ද සහතික රහිත සුරැකුම්පත්වලට ඇති හිමිකම් ලේඛනගත කිරීම සඳහා රක්ෂිතාගාරයක් පවත්වාගෙන යාම සඳහා ”;

(ඈ) “සෘජු සහභාගිකරු” යන්නෙහි අර්ථ නිරූපණය ඉවත් කොට ඒ වෙනුවට පහත දැක්වෙන අර්ථ නිරූපණය ආදේශ කිරීමෙන් :-

“අලෙවිකාර සෘජු සහභාගිකරු” සහ “සෘජු සහභාගිකරු” යන යෙදුම් සඳහා පිළිවෙලින් දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනතේ සහ ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම් පත් ආඥාපනතේ දී ඇති අර්ථම නිබිය යුතු ය ;

(ඉ) “ප්‍රාථමික අලෙවිකරු” යන යෙදුමෙහි අර්ථ නිරූපණය ඉවත් කොට ඒ වෙනුවට පහත දැක්වෙන අර්ථ නිරූපණය ආදේශ කිරීමෙන් :-

“ප්‍රාථමික අලෙවිකරු” යන්නට දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනතේ සහ ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම්පත් ආඥා පනතේ ලබා දී ඇති අර්ථයම නිබිය යුතු ය.”.

28. ප්‍රධාන ප්‍රඥප්තියේ 112ආ වගන්තිය මෙයින් ඉවත් කරනු ලබන අතර ඒ වෙනුවට පහත දැක්වෙන වගන්තිය ආදේශ කරනු ලැබේ :-

112 ආ. (1) 98 වන වගන්තියේ (1) වන උප වගන්තියේ සහ 112අ වගන්තියෙහි විධිවිධානවල කුමක් සඳහන් වුවද, මුදල් මණ්ඩලය විසින් පනවනු ලැබිය හැකි නියම සහ කොන්දේසිවලට යටත්ව 98(1) වගන්තියේ සහ 112අ වගන්තියේ සඳහන් කර්තව්‍ය සියල්ලම හෝ ඉන් යම් කර්තව්‍යයක් මුදල් මණ්ඩලය විසින් තත් කාර්ය සඳහා බලය පවරනු ලබන සංස්ථාපිත මණ්ඩලයක් විසින් ඉටු කරනු ලැබිය යුතු ය ;

(2) (1) වන උපවගන්තියේ සඳහන් සංස්ථාපිත මණ්ඩලයක් විසින්, ඒ කර්තව්‍ය ඉටු කිරීමේ කාර්ය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවෙහි ගිණුමක් පත්වාගෙන යනු ලැබිය හැකි ය.”.

29. ප්‍රධාන ප්‍රඥප්තියේ 122 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

(අ) ඒ වගන්තියේ (2) වන උපවගන්තියේ “30 වන වගන්තිය හෝ 32 වන වගන්තිය” යන වචනවල සිට “වරදකට වරදකරු වන සෑම තැනැත්තකුම” යන්න දක්වා ඇති සියලු වචන අතහැර ඒ වෙනුවට පහත දැක්වෙන වචන ආදේශ කිරීමෙන් :-

“30 වන වගන්තිය හෝ 32(2) වගන්තිය හෝ 45 වන වගන්තිය හෝ 46 වන වගන්තිය හෝ 50 වන වගන්තිය හෝ 98 අ(2) වගන්තිය කඩකිරීමේ හේතුවෙන් හෝ එකී වගන්ති පිළිපැදීම පැහැර හැරීමේ හේතුවෙන්, නැතහොත් 30 වන වගන්තිය හෝ 79(2) (ඇ) වගන්තිය හෝ 98අ (1) වන වගන්තිය හෝ 101 වන වගන්තිය හෝ 102 වන වගන්තිය යටතේ සාදන ලද යම් රීතියක් හෝ දෙන ලද යම් නියෝගයක්, ආඥාවක්, විධානයක් හෝ නියමයක් කඩ කිරීමේ හේතුවෙන් හෝ ඒ අනුව කටයුතු කිරීම පැහැර හැරීමේ හේතුවෙන් වරදකට වරදකරු වන සෑම තැනැත්තෙක් ම”;

(ආ) ඒ වගන්තියේ (2) උපවගන්තිය-

(i) එහි (අ) ඡේදයෙහි “රුපියල් දෙදහස් පන්සියයක්” යන වචන වෙනුවට “රුපියල් පන් ලක්ෂයක්” යන වචන ආදේශ කිරීමෙන් ;

(ii) එහි (ආ) ඡේදයෙහි “රුපියල් දස දහසක්” යන වචන වෙනුවට “රුපියල් පන්ලක්ෂයක්” යන වචන ආදේශ කිරීමෙන් ;

(ඇ) ඒ වගන්තියේ (2) (අ) උපවගන්තියෙහි “රුපියල් තුන් දහසක්” යන වචන වෙනුවට “රුපියල් පන් ලක්ෂයක්” යන වචන ආදේශ කිරීමෙන් ;

(ඈ) ඒ වගන්තියෙහි (3) උපවගන්තියෙහි “රුපියල් පන්සියයක්” යන වචන වෙනුවට “රුපියල් එක් ලක්ෂයක්” යන වචන ආදේශ කිරීමෙන්.

30. මේ පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇතිවුවහොත්, එවිට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු ය.